

වාර්ෂික වාර්තාව
2013




නිරසාර පැවැත්ම

සඳහා **වර්ධනය**



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
பிரதேச அபிவிருத்தி வங்கி
Regional Development Bank



දැක්ම

“සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්
බිහිකිරීම උදෙසා, ප්‍රාදේශීය සංවර්ධනය
මගින් පහතාව ගත්තීමත් කිරීම.”

අප මෙහෙවර

“සේවයට කැප වූ කාර්යක්ෂම හා වෘත්තීය
සේවක මණ්ඩලයක් මගින් නව්‍යකරණයෙන්
යුත් බැංකු සේවාවක් සැපයීම තුළින්, ප්‍රාදේශීය සමාජ
ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත්
ගත්තීමත් මූල්‍ය ආයතනයක් බවට පත්වීම.”

වාර්ෂික වාර්තාව
2013

නිරසාර පැවැත්ම
සඳහා
වර්ධනය



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
பிரதேச அபிவிருத்தி வங்கி
Regional Development Bank

කවරයේ කවාව

නිවසාර පැවැත්ම සඳහා වර්ධනය

විශ්වය, අපගේ දර්ශන පථයෙන්, සිතිවිලි වලින් ලබාදීමෙන් සහ සිතින්ගෙන් පවා ඉතාමත්ම දුරස්ථ වූවකි. විද්‍යාඥයින් පවසනුයේ එහි සමස්ථ පරිමාව දිනෙන් දින මොහොතින් මොහොත නව නවත් විශාල වෙමින් පවතින බවයි. ගැණිය නොහැකි වස්තූන් රාශියකින්ද සිතාගැනීමට අපහසු අවකාශයකින්ද සපිරි මේ විශ්වයේ අප ජීවත්වන පෘථිවිය එම ග්‍රහලෝක සියල්ලම අභිබවා සුවිශේෂතම එකක් වන්නේ එය මත වෙසෙන සත්ත්වයන් හා ගහකොළ වැනි ජීවීන් නිසාය.

ජීවීන් අතුරින්ද මානව වර්ගයාට අයත් මිනිසුන් ඉතා ඉහළම තැනක වැජඹේ. විශ්වය තුළ පෘථිවිය සුවිශේෂතම වන්නා සේ පෘථිවිය තුළ මිනිසුන් සුවිශේෂ වන්නේ පෘථිවියේ පැවැත්ම මෙන්ම බොහෝවිට එහි ඉරණමද ඔවුන් මත රඳා පවතින නිසාය.

වසර ලක්ෂ ගණනාවකට පෙර මැල්ඩොක් නම් ග්‍රහලොවේ ජීවත් වූ ඉතා දියුණු ජීවීන් කොට්ඨාශයකගේ බල නඟ්නාව නිසා එම ග්‍රහලෝකය සහමුලින්ම විනාශ වී ගිය බව එඩිගාර් කේසි නම් විද්‍යාඥයා පැවසීය.

ජීවයේ පැවැත්ම ඉතා වැදගත් සාධකයක් වන අතර ඒ සඳහා වර්ධනය අවශ්‍ය වේ. එහෙත් ආහාර දාමයේ ප්‍රාථමික අදියරේ ගහකොළ පමණක් නොව මිනිසුන්ගේ සිත් සතන්ද යන ගුණ සිතුවිලි සමඟ වර්ධනය විය යුතුය. මන්ද එතුළින් අප ජීවත් වන පෘථිවිය මැල්ඩොක් ග්‍රහයා මෙන් විනාශයට පත්වීම වළක්වා ගත හැකි බැවිනි.



මේ සඳහා මහ පොළවේ මෙන්ම මිනිස් සිත් සතන් තුළද යහපත් අදහස් / උසස් ගතිගුණ වැනි බිජයන් රෝපණය කර වර්ධනය කල යුතුය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙම සංකල්පය මැනවින් අධ්‍යයනය කර එම මාර්ගය ඔස්සේ ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාවන් සමඟ පියවර මතින අතර, විශ්වයට පෘථිවිය මෙන්ද, පෘථිවියට මිනිසා මෙන්ද, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවද මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීම නිසා ආයතන අතර සුවිශේෂී වේ. මේ අනුව බිජ මත පදනම්ව ධාන්‍ය සහ අනෙකුත් වගාවන් ද, ධීවර කටයුතු, සත්ත්ව පාලනය වැනි ප්‍රාථමික නිෂ්පාදන කටයුතු ද එයින් ඔබ්බට සිදු කරන වටිනාකම් එකතු කල කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත සඳහාද මූල්‍ය පහසුකම් සැලසීමත් ඒ සඳහා අවශ්‍ය කුසලතා දියුණු කිරීමට සහ ජීවිතවල වටිනාකම් වර්ධනය කිරීමත් මනා ලෙස සංකලනය කරමින්, ඔවුන් හා දැඩි අනන්‍යතාවය සහයෝගිතාවයකින් යුතුව දිගු ගමනක් යන වගයි.....



1	ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වංශ කතාව	75	අභ්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව
2	වැදගත් මූල්‍ය තොරතුරු	77	අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය
7	සහාපතිනියගේ පණිවිඩය	79	අධ්‍යක්ෂකවරුන්ගේ වාර්තාව
12	සාමාන්‍යාධිකාරීතුමාගේ/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය	83	විගණන කමිටුවේ වාර්තාව
15	අධ්‍යක්ෂක මණ්ඩලය	85	ඒකාබද්ධ අවධානම් කළමනාකරණ කමිටු වාර්තාව
21	ආයතනික කළමනාකරණ කණ්ඩායම	87	මූල්‍ය තොරතුරු
22	ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරීවරුන්/ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්	88	විගණකාධිපති වාර්තාව
24	ප්‍රධාන කාර්යාලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්	90	ආදායම් ප්‍රකාශය
25	පළාත් සහකාර සාමාන්‍යාධිකාරීවරුන්	91	විස්තීර්ණ ආදායම් ප්‍රකාශය
28	කළමනාකරණ විමසුම	92	මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය
32	විශේෂ අවස්ථා	93	මුදල් ප්‍රවාහ ප්‍රකාශය
41	ආයතනික සාමාජීය වගකීම	94	හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
44	ඉතුරුම් හා සේවාවන්	95-135	මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්
47	අවදානම් කළමනාකරණය	136	ශාඛා ජාලය
52	ආයතනික යහපාලනය	137	ආයතනික තොරතුරු
74	අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ කමිටුවල පැමිණීම		






ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වංශකතාව







ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ඉතිහාසය 1985 දක්වා දිවයන්නකි. 1985 වසරේ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු නමින් දිස්ත්‍රික් මට්ටමින් කුඩා පරිමාණයේ බැංකු කිහිපයක් විවෘත කිරීම සිදු කරන ලදී. 1997 වන විට එසේ විවෘත කල ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු 17 ක් ප්‍රාදේශීය මට්ටමේ බැංකු ලෙස රුහුණු, රජරට, සබරගමුව, කඳුරට උව සහ වයඹ සංවර්ධන බැංකු ලෙස සංස්ථාපනය කරන ලදී. 2010 මැයි මාසයේදී 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ මෙම බැංකු 6 ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ලෙස ජාතික මට්ටමෙන් සංස්ථාපනය කරන ලදී. පූර්ණ රාජ්‍ය බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන අරමුණු අතර, ග්‍රාමීය ජනතාවට උචිත ණය පහසුකම් ලබාදී ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ප්‍රමුඛ වේ. මුල් කාලයේ සිටම ගනුදෙනුකරුවන් වෙත නිරතුරුවම දෙපයින් ඇවිද සමීප වෙමින් ඔවුන්ගේ මූල්‍ය ගැටළු වලට නිර්මාණාත්මක එහෙත් සරළ මූල්‍ය විසඳුම් ලබා දෙමින්, ආදායම් පිරිමිඳියේ පහළ සහ මධ්‍ය ස්ථරයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තම සේවය ලබා දෙන ලදී.








ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ක්‍ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත, කාන්තා ව්‍යවසායකත්වය, කෘෂි කර්මාන්තය, සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය වැනි ක්‍ෂේත්‍රයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් එම අංශ වල නියැලුණු ව්‍යවසායකයන් බලගන්වමින්, ජාතික ආදායම ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දී ඇත. මෙම කර්තව්‍ය ඉෂ්ඨ කිරීමේදී ග්‍රාමීය ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද ඇතිකිරීමෙන් හා එය දියුණු කිරීමෙන් ඒ තුළින් ඔවුන් වෙත උපරිම ලාභ ප්‍රයෝජන ලබා දීමද සිදු කරන ලදී.







මෙම කටයුතු වල ප්‍රතිඵල ඉතාමත්ම සතුටුදායක යැයි කිවහැක්කේ අද වන විට දිවයින පුරා මිලියන 5 කටත් අධික ගනුදෙනුකරුවන් පිරිසක්ද 3,000 කට අධික කාර්ය මණ්ඩලයකින්ද බැංකුව සමන්විත වන නිසාය. එසේ හෙයින් 1985 දී රෝපණය කරන ලද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නම් වූ බිජය අද වන විට සමස්ථ දිවයිනම ආවරණය කරමින් ශාඛා 265 ක මහා වෘක්ෂයක් බවට පත්ව ඇත්තේය.....



වැදගත් මූල්‍ය තොරතුරු







RDB



ලාදේශීය සංවර්ධන බැංකුව
பிரதேச அபிவிருத்தி வங்கி
Regional Development Bank

Head Office





සභාපතිවරියගේ පණිවිඩය



3 1.12.2013 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ විගණන ගිණුම් හා වාර්ෂික වාර්තාව මා ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි. ජාතික තලයේ සංවර්ධන බැංකුවක් ලෙස 2010 මැයි මස 01 වෙනි දින මෙම බැංකුව සංස්ථාපනය කරනු ලැබුවද පසුගිය වසර 28 ක කාලය තුළ විවිධ වෙනස්වීම් වලට භාජනය වෙමින් බැංකුකරණයේ යෙදී තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 1985 අංක 15 දරන පාර්ලිමේන්තු පනතට අනුරූපීව දිස්ත්‍රික් වශයෙන් ක්‍රියාත්මක වූ කුඩා බැංකු 17 ක් 1997 දක්වා ක්‍රියාත්මක වූ අතර 1997 අංක 6 දරන පාර්ලිමේන්තු පනතට අනුකූලව ඒ ඒ පළාත් වල තිබූ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු ඒකාබද්ධ කරමින් පළාත් බැංකු 6 ක් ස්ථාපිත කරන ලදී. ඉන් අනතුරුව කඳුරට, රජරට, රුහුණ, සබරගමුව, වයඹ, ඌව යනාදී වශයෙන් වචකට ක්‍රියාත්මක වූ පළාත් බැංකු, 2008 අංක 41 දරන පාර්ලිමේන්තු පනත මගින් යළිත් ඒකාබද්ධ කරනු ලැබින.

ඒ අනුව නව බැංකුව පිහිටුවීමත් සමඟ බැංකුවේ අරමුණු හා පරමාර්ථ විවිධාංගීකරණය වූ අතර ප්‍රධාන වශයෙන් සුසෂම මූල්‍ය ආයතන සහ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා මූල්‍යමය සහාය ලබාදෙමින් සංවර්ධනය, කෘෂිකර්ම, කර්මාන්ත, වෙළඳ, වාණිජ, පශු සම්පත් සහ කාන්තා අභිවෘද්ධිය, ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත කළාපීය සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම සඳහා ඉඩකඩ සලස්වාලනු ලැබින.


මෙම අරමුණු ඉටුකර ගැනීම පිණිස බැංකුව ආරම්භක අවස්ථාවේ සිටම කටයුතු කලාක් මෙන්ම 2013 වසර තුළදී එයට වඩාත් උචිත වූ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා අප අධ්‍යක්ෂක මණ්ඩලයේ නිරන්තර අවධානය යොමුවූ අතර එකී ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් ඒ සඳහා වූ ක්‍රියාකාරී සැලසුම් සකස් කරමින් ඉතා සැලසුම් සහගතව කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලය

උපරිම කැපකිරීමෙන් යුක්තව කටයුතු කළ බව මා සඳහන් කරන්නේ ඉමහත් සතුටිනි.

දිළිඳුකමෙන් තොර ශ්‍රී ලංකාවක්,

ශ්‍රී ලංකාවේ දිළිඳුකම තුරන් කිරීම රාජ්‍ය න්‍යාය පත්‍රයේ ඉතා වැදගත් ඉසව්වක් වන අතර ප්‍රාදේශීය සංවර්ධනය සඳහාම පිහිටවූ රාජ්‍ය බැංකුවක් ලෙස දිළිඳුකමෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා අප සතු වගකීම මැනවින් තේරුම්ගෙන සිටීමු. මෙම වගකීම් ඉටුකිරීමේදී ප්‍රාදේශීය සංවර්ධනය මගින් අඩු ආදායම් ලාභී ජනකොටස් බල ගන්වමින් එකම දැක්මක් සහිතව එක් පවුලක් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබූ බව 2013 වසර තුළ අප විසින් දියත් කරන ලද විවිධ වැඩසටහන් මගින් අනාවරණය වෙයි. බැංකුව ලද ලාභයද, තැන්පතු පදනමද, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ක්‍ෂුද්‍ර මූල්‍යකරණ සේවාවන්ද, අපගේ සමාජ මෙහෙවර හා ප්‍රජා සත්කාරක සේවාවන්ද අප ලැබූ සාර්ථකත්වය සඳහා සාක්ෂි දරනු ඇතැයි මම විශ්වාස කරමි.

31.12.2013 දිනට රුපියල් බිලියන 2.29 ක අයවැය ගත ඉලක්කයක් කරා ලඟාවීමේ අපේක්ෂාවන් තිබුණු නමුදු අප ලැබූ ලාභය වූයේ රුපියල් බිලියන 0.69 කි. පසුගිය වසර 28 ක කාලය තුළ රන් භාණ්ඩ ඔඩපන ණය සඳහා කිසියම් අර්බුදකාරී තත්වයකට අපට මුහුණ පෑමට සිදුනොවූයේ රන් මිල අධික උච්චාවචනයන්ට පාත්‍ර නොවූ හෙයිනි. විබැවින් අපේ ලාභ ඉලක්කයන්ට කිසිදු සෘණාත්මක බලපෑමක් අත්නොවූවද 2013 වසර තුළ ලෝක වෙළඳ පොළ තුළ රන් මිල පහළ යාම හේතු කොටගෙන සිදු වූ සෘණාත්මක බලපෑම බැංකුවේ ලාභදායීතාවයට බලපෑ ප්‍රධාන සාධකයක් විය. මෙම හේතුවෙන් රන් භාණ්ඩ චල්ලේ ලබාදුන් ඔඩපන ණය රුපියල් බිලියන 2289.16 ක් අක්‍රීය තත්වයට පත්වූ



බැවින් ඒ සඳහා රුපියල් මිලියන 348 ක් ප්‍රාග්ධන අලාභය වශයෙනුත්, රුපියල් මිලියන 444 ක් පොළී අලාභය වශයෙනුත් ලාභාලාභ හිඟුමෙන් වෙන් කිරීමට අපට සිදුවූ බැවින් බැංකුවේ ලාභදායීතාවයේ පසුබෑම සඳහා එම වෙන්කිරීම් සෘජු ලෙස දායක වූ බව මෙහිදී සඳහන් කර සිටිමි.

රුපියල් බිලියන 62.63 ක් වූ තැන්පතු පදනමක් අප සතුව ඇත. පසුගිය කාලය තුළ අරමුදල් සංයුතිය විවිධාංගීකරණය සඳහා අප ගත් ක්‍රියාමාර්ග හේතු කොටගෙන සුළු පරිමාණයේ ඉතිරි කිරීම් තැන්පතු වර්ධනය බැංකුවට වඩාත් වාසිසහගත විය. අඩු ආදායම් ලාභීන්ගේ ඉතිරි කිරීමේ නම්‍යතාවයන් වැඩිදියුණු කිරීම පිණිස අප විසින් බිම් මට්ටමේ සිදුකරන ලද විවිධ වැඩසටහන් මේ සඳහා පුරෝගාමී වූයේ යයි මම සිතමි. එමෙන්ම 31.12.2012 දිනට පැවති රුපියල් බිලියන 53.67 ක් වූ ණය හා අත්තිකාරම් ශේෂය 2013 වසර අවසාන වන විට රුපියල් බිලියන 60.69 දක්වා වර්ධනය වී තිබේ.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ඒකක පිහිටුවීම

ආදායම් උත්පාදනය, රැකියා ප්‍රවර්ධනය සහ නිෂ්පාදන ධාරිතාවයන් ඉහළ නැංවීම පිණිස සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය මඟින් සිදුකෙරෙන කාර්ය භාරය සුළුපටු නොවේ. ඒ අනුව ජාතික ආර්ථිකයේ කොළහාරටිය වශයෙන් සැලකිය හැකි සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා පහසුකම් සලස්වාලීම 2013 වසර තුළදී වඩාත් පුළුල් කරනු ලැබින. එමෙන්ම විවැනි ව්‍යාපෘතීන් ඇගයීම සඳහා අවශ්‍ය වන කුසලතා සංවර්ධනය කිරීම පිණිසත් විවැනි ව්‍යවසායන් පළාත් මට්ටමින් හා ශාඛා මට්ටමින් ඇගයීමේ නිපුණතාවයන් ප්‍රගුණ කරවමින් අදාල ව්‍යාපෘතීන් බැංකු අභ්‍යන්තරයෙන්ම තම ගනුදෙනුකරුවන්ට සකස්කරදීමේ සේවාවන් පුළුල් කිරීමට කටයුතු සලස්වා ලනු ලැබින. ඒ අනුව අදාල ව්‍යාපෘතීන් වෘත්තීය මට්ටමින් සකස් කළ හැකි නිලධාරීන් 90 ක් 2013 වසර තුළ පුහුණු කරවීමට අපට හැකිවිය.

මෙම කාර්යයන්හි නියැලීමට පහසුකම් සලස්වාලීම සඳහා විශේෂ ඒකකයක් ප්‍රධාන කාර්යාලයේ පිහිටුවන ලදී. එමෙන්ම සෑම පළාත් කාර්යාලයකම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කිරීම සඳහාම විශේෂිත වූ ඒකකයන් පිහිටුවාලනු ලැබූ අතර ඒ අනුව බස්නාහිර, දකුණ, ඌව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, වයඹ යන පළාත් කාර්යාලයන්හි එම විශේෂ ඒකක ස්ථාපිත කිරීමට අපට හැකිවිය. එමෙන්ම උතුරු පළාතට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා විවැනි ඒකකයක් කිලිනොච්චියේ පිහිටුවනු ලැබින. එමෙන්ම නැගෙනහිර පළාතේ විවැනි ඒකකයක් මඩකළපුවේ ඇරඹීමට අපට හැකිවිය. ඉදිරි වර්ෂය තුළ මෙම ඒකක දිස්ත්‍රික් හා ශාඛා කාර්යාල මට්ටමෙන් ස්ථාපිත කිරීමට අදිටන් කරගෙන සිටිමු.

මේ වනවිට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා ලෝක බැංකු ආධාර යටතේ අප වෙත රුපියල් මිලියන 300 ක්


මහා භාණ්ඩාගාරයෙන් ලබාදී ඇති අතර තවත් රුපියල් මිලියන 300 ක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අප වෙත ලැබීමට යෝජිතය. මේ මඟින් දේශීය ආර්ථිකයේ කොළහාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසාය සංවර්ධනයට මහා දායකත්වයක් සපයන අතර නිෂ්පාදනය, ආදායම් ප්‍රභවයන් වැඩිදියුණු කිරීම හා රැකියා උත්පාදනයද අපේක්‍ෂා කෙරේ. එමෙන්ම 31.12.2013 දින වනවිට ප්‍රතිමූල්‍ය හා බැංකු සමීපත් උපයෝගී කර ගනිමින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 23,836.80 ක් ණය හා අත්තිකාරම් ලෙස මුදාහරා ඇත.

ක්‍ෂුද්‍ර මූල්‍ය ඒකකයක් පිහිටුවීම

මේ වනවිට විවිධ සමාජ ස්ථරයන්හි වෙසෙන ඉලක්කගත ජන කොටස් වල මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම පිණිස බැංකු සමීපත් ආශ්‍රිතව හා ප්‍රතිමූල්‍ය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ. අඩු පොළී පිරිවැයක් යටතේ ශ්‍රී ලංකාවේ ජනරජය හා ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ක්‍රියාත්මක වන විවිධ ප්‍රතිමූල්‍ය වැඩසටහන් 24 ක් පමණ මේ වනවිට ක්‍රියාත්මක වේ. යම් කණ්ඩායම් හා පුද්ගලයන් ඉලක්ක කොටගෙන ක්‍රියාත්මක වෙන මෙම ප්‍රතිමූල්‍ය වැඩසටහන් හා බැංකු සමීපත් ආශ්‍රිත විවිධ ණය යෝජනා ක්‍රම ජනතාව අතරට ගෙනයාමේ ප්‍රධාන හස්තයක් ලෙස අප බැංකුව නායකත්වය ගෙන කටයුතු කරන අතර ශාඛාවන්ට ඇති ගැටළු නිරාකරණය කිරීම, ඉලක්කගත පුද්ගලයන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම, ජනතාව සංවිධානය කිරීම, ප්‍රතිමූල්‍ය අදාල ආයතන මඟින් ලබා ගැනීම, ආපසු ගෙවීම හා ශාඛාවන්ට අවශ්‍ය සේවාවන් සලස්වාලීම හා සම්බන්ධීකරණය කිරීමට හැකිවනු පිණිස ප්‍රධාන කාර්යාලයේ ණය දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව ක්‍ෂුද්‍ර මූල්‍ය ඒකකයක් පිහිටුවන ලදී. මෙම ක්‍ෂුද්‍ර මූල්‍ය ඒකකය හරහා බැංකුවේ අරමුණු හා පරමාර්ථ සාධනය පිණිස අන් කවර කලකටත් වඩා කැපී පෙනෙනු කාර්ය භාරයක් ඉටුකොට ඇති බව ප්‍රශංසාත්මකව සඳහන් කරමි. 31.12.2013 දින වනවිට විවිධ ප්‍රතිමූල්‍ය වැඩසටහන් යටතේ මෙන්ම බැංකු සමීපත් යටතේද විවිධ ජන කොටස් සඳහා ලබාදුන් ණය හා අත්තිකාරම් මුදල රුපියල් මිලියන 11,347 ක් වන අතර ණය ලාභීන් ගණන 131608 කි.

විශේෂ ව්‍යාපෘති ඒකකය

ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ විවිධ ජන කොටස් සඳහා අවශ්‍ය වන මූල්‍ය සේවාවන් සැපයීමේදී ජනතාවගේ ඉල්ලුම මත පදනම්ව විවිධ වැඩසටහන් හඳුනාගැනීමත්, සංවිධිත මූල්‍ය සේවාවන් ජනතාව අතරට ගෙනයාමට හැකිවනු පිණිසත්, වඩාත් නිර්මාණශීලී මූල්‍ය උපකරණ සමුදායක් නිර්මාණය කර ගැනීමට හැකිවීම සඳහාත් විශේෂ ව්‍යාපෘති ඒකකයක් පිහිටුවනු ලැබින. මෙම විශේෂ ව්‍යාපෘති ඒකකය අප අධ්‍යක්ෂක මණ්ඩලයේදී තීරණය පරිදි මගේත් අප බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයාගේත් සෘජු අධීක්ෂණයට ලක්කෙරෙන අතර 2013 වසර තුළ විවැනි විශේෂ ව්‍යාපෘතීන් ගණනාවක් ආරම්භ කිරීමටද අපට හැකිවීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.



ජනතමු දසදහසක් වැඩසටහන, යාය වැඩසටහන, ගෙවතු වගා වැඩසටහන, දේශීය ඔසු වගා වැඩසටහන, කුඩා කණ්ඩායම් වැඩසටහන, ලොකු එළු ඩීප් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ වැඩසටහන, දේශීය ඩීප් අර්තාපල් නිෂ්පාදන වැඩසටහන, දිවනැගුම ප්‍රතිලාභීන්ගේ ඉතිරි කිරීම් ප්‍රවර්ධන වැඩසටහන, බඩඉරිඟු වියළීමේ කමත් වැඩසටහන යනාදී වශයෙන්වූ විවිධ මට්ටමේ විශේෂ ව්‍යාපෘති වැඩසටහන් ගණනාවක් දියත් කිරීමට 2013 වසර තුලදී අපට හැකිවිය.

ජනතමු දසදහසක් වැඩසටහන

ඕනෑම රටක මූල්‍ය පද්ධතිය මඟින් මූල්‍ය පහසුකම් අවශ්‍ය සියළු දෙනා ඒ සඳහා ඇතුලත් කරගැනීමට සමත්විය යුතුය. එසේ කළහැක්කේ අඩු ආදායම් ලාභීන්වූ දිළිඳු ජන කොටස්ද ඇතුළුව තමන් වෙත ලැබෙන මූල්‍ය සේවාවන් නිසි පරිදි යොදා ගනිමින් ඵලදායී ප්‍රතිඵල ලබාගත හැකි, ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කරන සියළු දෙනා එකී මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා ඇතුලත් කර ගැනීමෙන් පමණි.

අන් අයට මෙන්ම අඩු ආදායම් ලාභී ජන කොටස් වලටද ඉතා පුළුල් පරාසයක මූල්‍ය පහසුකම් අවශ්‍ය වේ. මෙම මූල්‍ය සේවාවන් පහසුවෙන් ලබාගත හැකිවීමද, නම්‍යශීලීතාවය සහ සාධාරණවූ මිලක් මත සැපයීමද අත්‍යවශ්‍ය කරුණකි. ඔවුන්ට අවශ්‍යවන්නේ ණය පමණක් නොවේ. එයට අමතර වශයෙන් ඉතිරි කිරීම් සඳහාද අවශ්‍ය පහසුකම් සලස්වාලිය යුතු අතර රක්‍ෂණය හා මුදල් හුවමාරු කිරීමේ පහසුකම්ද තිබිය යුතුය.

ඒ අනුව මෙතෙක් සංවිධිත අංශයේ බැංකු ප්‍රවාහයට ඇතුලත් නොවූ ජන කොටස් සංවිධිත අංශයේ බැංකු ප්‍රවාහය තුලට එක්කා සු කරගැනීමත් ඔවුන්ට අවශ්‍ය සංවිධිත අංශයේ මූල්‍ය පහසුකම් ලබාදීමත් සඳහා ඔවුන් දැනුවත් කරමින් බැංකුව වෙත කැඳවාගෙන ඒමේ මූලික අරමුණු සහිතව "ජනතමු දසදහසක් වැඩසටහන" ආරම්භ කල අතර 01.01.2013 දින සිට ආරම්භවූ මෙම වැඩසටහන තුල සමස්ථ ශාඛා ජාලය ඔස්සේ සෑම ශාඛාවක් විසින්ම සෑම මසකම ජනතමු 4 ක් පැවැත්වීමේ ඉලක්කයක් ලබාදුන් අතර දීප ව්‍යාප්තව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ශාඛා වලින් ලබාදුන් දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. ඒ අනුව 31.12.2013 දිනට පැවැත්වූ ජනතමු සංඛ්‍යාව 16026 කි. මේ සඳහා සහභාගී වූ ජන සංඛ්‍යාව 498800 ක් වන අතර බැංකුවේ නව ගනුදෙනුකරුවන් 334784 ක් අළුතින් එකතු කර ගැනීමත්, ණය හා අත්තිකාරම් උපකරණ මෙන්ම ඉතිරි කිරීමේ මූල්‍ය උපකරණ ඔවුන් වෙත හඳුන්වාදීමත් විවිධ පුහුණුකිරීම් හරහා මූල්‍ය සාක්‍ෂරතාවය ඇති කිරීමටද අපට හැකිවිය.

දිවනැගුම ප්‍රතිලාභීන්ගේ ඉතිරි කිරීම් ප්‍රවර්ධන වැඩසටහන

දිළිඳු ජන කොටස් වලටද තම අනාගත සුරක්‍ෂිතතාවය සඳහා ඉතිරි කිරීමේ උවමනාව තිබේ. බොහෝවිට දිළිඳු ජන කොටස් පිලිබඳව සාකච්ඡා කරන බොහෝ අවස්ථා වල ණය ගැන පමණක්

කතිකාවට ලක්වන අතර ඉතිරි කිරීම් ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. කෙසේවෙතත් ඔවුන් ලබන විවිධ අන්දමේ ආදායම් බහුවිධ කාර්යන් සඳහා පිරිවැය දැරීමේ අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා යොදාගන්නවාක් මෙන්ම ඉතිරි කිරීමේ මූල්‍ය සේවාවන් සැපයීමේ උණනාවයන්ද ඔවුන්ට තමන්ගේ සුළු පරිමාණ ඉතිරි කිරීම් සඳහා පවතින බාධාවන් ලෙස හඳුනාගත හැකිය.

මූල්‍ය පද්ධතියට හසුනොවන පුද්ගලයින්ට හා කුටුම්භයන්ට තම කුඩා පරිමාණයේ ඉතිරි කිරීම් සඳහා සංවිධිත අංශයේ මූල්‍ය සේවාවන් ප්‍රමාණවත් ලෙස නොමැති බැවින් බැංකුවක තම ඉතිරි කිරීම් සිදුකරනවා වෙනුවට තම ඉතිරි කිරීම් සඳහා ඔවුන් විසින් අසංවිධිත ක්‍රම යොදාගැනේ. ඒ අනුව රජය විසින් හඳුනාගත් දිවනැගුම ප්‍රතිලාභීන් සඳහා "දිවනැගුම" නමින් ඉතිරි කිරීමේ උපකරණයක් හඳුන්වාදුන් අතර දිවනැගුම ප්‍රතිලාභීන් 591666 දෙනෙකු මේ යටතේ බැංකුවට එකතු කරගැනීමට අපට හැකිවිය. එමෙන්ම ඔවුන් විසින් බැංකුව තුල ඉතිරි කරන ලද සුළු පරිමාණයේ ඉතිරි කිරීම් 31.12.2013 දිනට රුපියල් බිලියන 2.1 කි.


එමෙන්ම මෙමඟින් බැංකුවේ ගනුදෙනුකාර පදනම ඉහළ තලයකට ගෙන ඒමට අපට හැකිවූ අතර ඔවුන්ට අවශ්‍ය පුහුණුවද ලබාදෙමින් ඔවුන්ගේ කුසලතාවයන්ට අනුරූපීව කුඩා පරිමාණයේ ව්‍යවසායන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමටද අපට හැකිවිය.

යාය වැඩසටහන හා ආහාර සුරක්‍ෂිතතාවය

2012 වසර තුල අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අතිගරු ජනාධිපතිතුමන් විසින් ආහාර ස්වයං පෝෂිත ඉලක්ක පුළුල් කළ යුතු බවත් සහල් නිෂ්පාදනයට අමතරව රටකපු, මුං ඇට, උළු, තල සහ බඩඉරිඟු යන ධාන්‍ය වර්ග නිෂ්පාදනය පුළුල් කළ යුතු බවට දැක්වා තිබුණි. ඒ අනුව ධාන්‍ය නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනට බැංකුවේ න්‍යාය පත්‍රය තුල සුවිශේෂී ස්ථානයක් ලබාදීම පිණිස අප අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිරන්තර අවධානයට යොමුවිය.

මේ අනුව ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේද නායකත්වය යටතේ දීප ව්‍යාප්තව ක්‍රියා කළ හැකි යාය වැඩසටහන් මාලාවක් සෑම දිස්ත්‍රික්කයකමපාහේ ආරම්භ කිරීමට අපට හැකිවූ අතර බැංකුව මඟින් ක්‍රියාත්මක කරන ලද මෙම යාය වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, අප බැංකුවත්, ගොවියන් සම්බන්ධ කරන ලද ඒකාබද්ධ සංවර්ධන ප්‍රවේශයක් වූ බව මම ඉමහත් සතුටින් සඳහන් කරමි.

එමෙන්ම 30 වසරක් පුරා පැවති ගැටුම්කාරී තත්වයන් අවසන් කිරීමෙන් අනතුරුව උතුරු නැගෙනහිර පළාත් වලද අපගේ ශාඛාවන් ව්‍යාප්ත වූ බැවින් එම පළාත් වල රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකෙරෙන සීඝ්‍ර සංවර්ධන කටයුතු වලට මැදිහත්වීමට අප බැංකුවටද හැකිවිය. මෙම පළාත් වලට අප බැංකුව ව්‍යාප්තවීම තුලින් එම පළාත් වල ග්‍රාමීය ජනතාවටද අනෙකුත් ප්‍රදේශයන්හි මෙන්ම අවශ්‍ය මූල්‍ය සේවාවන් ලබාගැනීමේ අවස්ථාව හිමිකරදීම අප වෙත පැවරී ඇති සුවිශේෂී කාරණයක් යයි මම සිතමි.



බඩඉරිඟු විශ්ලේෂණ කමිටු වැඩසටහන

ඉතා විශාල ලෙසින් යාය වැඩසටහන් ලෙස උතුරු මැද පළාතේ ගලෙන්බිඳුණු වැව් ප්‍රදේශයේ සිදුකරනු ලබන බඩඉරිඟු නිෂ්පාදනය කරන කාර්මිකයන්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණි. එම ඉල්ලීම මඟින් ඔවුන් ඉදිරිපත් කරනු ලැබුවේ ගුණාත්මක යුත් නිෂ්පාදනය සඳහා කොන්ක්‍රීට් වලින් නිමවනු කළුණු අවශ්‍යතාවය ඇති බවයි. මේ සඳහා අවධානය යොමුකරමින් එම ප්‍රදේශයේ ගොවීන් සඳහා කමිටු 110 ක් සඳහා මූල්‍ය පහසුකම් සපයන ලද අතර මේ වනවිට ඔවුන්ගේ වෙනත් හෝඟ විශ්ලේෂණ සඳහාද යොදාගන්නා බැවින් මෙම කමිටු බහුවිධ කාර්යයන් සඳහා යොදාගනී. ඉදිරි වර්ෂ වලදී මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම සඳහා කටයුතු කරන්නෙමු.

ලොකු එෂණු ගබඩා වැඩසටහන

ගබඩා කිරීමේ පහසුකම් නොමැතිකමින් බොහෝවිට තම ලොකු එෂණු නිෂ්පාදනයන් අස්වැන්න නෙළු සැකින් සියළු අස්වැන්න වෙළඳ පොළට ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. එවන් අවස්ථා වලදී ලොකු එෂණු ගොවීන්ට තම නිෂ්පාදනයන්ගේ මිල පහළ යාමේ උපහරිතව මුහුණදීමට අනිවාර්යයෙන්ම සිදුවේ.

මෙම හේතුව නිසා මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ අඩු පොලී පිරිවැයක් මත අවශ්‍යවන මූල්‍ය පහසුකම් සලස්වාලීම සඳහා අප බැංකුවට මැදිහත්වීමට ලැබීම පිළිබඳව අපි ඉමහත් සතුටට පත්වන අතර මාතලේ, අනුරාධපුර, කුරුණෑගල යනාදී ප්‍රදේශ වල ලොකු එෂණු ගොවීන්ට අවශ්‍ය මූල්‍ය සේවා පහසුකම් ලබාදීමටද අපට හැකිවිය.

මෙම වැඩසටහන් යටතේ ලොකුඑෂණු ගබඩා 197 කට පහසුකම් සැලසීමට අපට හැකිවූ අතර මේ යටතේ රුපියල් මිලියන 19.9 ක් මුදාහැර ඇත. මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදී ලොකු එෂණු ගබඩා පහසුකම් තවදුරටත් ගොවීන් සඳහා ලබාදීමේ වැඩ පිලිවෙලක් සකස් කළයුතු යයි මම සිතමි.

කුඩා කණ්ඩායම් වැඩසටහන

පසුගිය කාලය තුළ අප බැංකුව විසින් සකස් කරන ලද කුඩා කණ්ඩායම් වල ව්‍යුත්පන්න වර්ධනයක් සිදුවී ඇත. වර්තමාන කුඩා කණ්ඩායම් ආකෘතිය තුළ සාමාජිකයින් 5-10 අතර ප්‍රමාණයක් වන කණ්ඩායමකට ඒකරාශී වන අතර එවැනි කුඩා කණ්ඩායම් 200 ක් සෑම ශාඛාවක් විසින්ම සකස් කළ යුතු බවට ඉලක්කයක් ලබාදෙන ලදී.

කුඩා කණ්ඩායම් ආරම්භ කිරීමෙන් අනතුරුව සෑම කුඩා කණ්ඩායමකටම වාර්ෂිකව නායකයෙක් පත්කරගන්නා අතර සෑම වසරකටම වරක් තම කණ්ඩායම් නායකයා වෙනස්වන බැවින් ඔවුන්ට නායකත්ව පුහුණුවක් ලබාදෙනු ලැබේ. කුඩා කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය ආරම්භවන්නේ සුළු පරමාණයේ ඉතිරි කිරීම් වලට පුරුදුවීමෙනි. ඉන් අනතුරුව ඔවුන්ගේ ණය අවශ්‍යතාවයන් බැංකුව මඟින් සලසා දෙනු ලැබේ. ඔවුන් තුළ මූල්‍ය සාක්‍ෂරතාවයන්

මූල්‍ය විනයන් මේ තුළින් ඇතිවන අතර සුරකුම් නොමැතිවීමේ හේතුව මත මූල්‍ය පහසුකම් නොලැබී යාමේ දුෂ්කරතාවයෙන් ඔවුන් මිදෙති. එමෙන්ම කණ්ඩායම් සියළු සාමාජිකයින් හට තම කුඩා ව්‍යවසායන් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන මූල්‍ය පහසුකම් ලබාගත හැකිය.

අප විසින් ලද අතිරිත අත්දැකීම් අනුව මෙම කණ්ඩායම් වලට ගොනුවන්නේ බොහෝ සෙයින් අඩු ආදායම් ලාභීන් වන දිළිඳු ජන කොටස් මෙන්ම ඉඩම් නොමැති සුළු ගොවීන්, ශ්‍රමිකයින් හා ආන්තික ගොවීන් වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

31.12.2013 දිනට අප බැංකුවේ පවත්නා කුඩා කණ්ඩායම් ගණන 41564 ක්ද ඔවුන්වෙත ලබාදුන් සමස්ථ ණය හා අත්තිකාරම් ප්‍රමාණය රුපියල් මිලියන 3494 කි. ඔවුන්ගේ පුද්ගලික ගිණුම් හා කණ්ඩායම් ගිණුම් වල ඇති මුළු ඉතිරි කිරීම් ප්‍රමාණය රුපියල් මිලියන 756 කි.


ගෙවතු වගා වැඩසටහන

දිව්‍යාඥ ම ප්‍රතිලාභීන් සඳහා මේ වනවිට රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු වගා වැඩසටහනට සමඟාමීව අප බැංකුවේ දිව්‍යාඥ ම ගිණුම් හිමි ගනුදෙනුකරුවන් සඳහාද ගෙවතු වගා වැඩසටහන් හඳුන්වාදීම 2013 වසර මුළුල්ලේම සිදුකරනු ලැබීය. තම ගෙවත්ත ආර්ථික වශයෙන් ඵලදායී ලෙස ප්‍රයෝජන ගැනීමට මේ මඟින් අපගේ ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබුණු අතර මේ සඳහා විශේෂයෙන්ම කාර්තව්‍ය යොමුකිරීම අපගේ පරමාර්ථය විය. පවුලේ පෝෂණය සඳහාත් සුවදායී පරිසරයක් තමන් ජීවිතව ගෙන යන නිවස ආශ්‍රිතව ඇති කිරීමටත් මේ මඟින් හැකියාව ලැබුණි.

268 ක් වූ ශාඛා ජාලය ඔස්සේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා සෑම ශාඛාවක්ම අවම වශයෙන් සාර්ථක ලෙස වගා කෙරෙන ගෙවතු 50 ක් සඳහා ඉලක්කගත කරනු ලැබීය. මෙම ගෙවතු වගා වැඩසටහන තුළ තරගකාරීත්වයක් ඇති කිරීම අපේ අපේක්‍ෂාව වූ අතර ඔවුන් විසින් නඩත්තු කරන ගෙවතු වලින් ඉතාම උසස් ගතයේ ගෙවතු 25 ක් දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගෙන කාර්තව්‍ය 25 දෙනෙකුට අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා විදේශ සංචාරයකට යොමුකිරීමට කළමණාකාරීත්වය විසින් තීන්දු කර ඇත.

හෙළ ඔසු සවිය වැඩසටහන

දේශීය වශයෙන් නිෂ්පාදනය කල හැකි වුවද මේ වනවිට ආනයනය කරනු ලබන දේශීය ඔෂම අප රට තුළම නිෂ්පාදනය කිරීම හෙළ ඔසු සවිය වැඩසටහනේ පරමාර්ථය විය. මෙහි පළමු අදියර වශයෙන් උච්ච පළාත් සභාවන්, උච්ච පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයන්, ආයුර්වේද දෙපාර්තමේන්තුවන්, අප බැංකුවේ දේශීය වෛද්‍යවරුන් හා සුළු පරමාණයේ ගොවීන් ද එක්ව ඒකාබද්ධ වැඩසටහනක් දියත් කරන ලදී. සුළු පරමාණයේ ගොවීන් විසින් නිෂ්පාදනය කරනු ලබන දේශීය ඔෂම වර්ග ඉදිරි වෙළඳ හිච්ඡුම් මත මිලදී ගැනීම සඳහා උච්ච පළාත් ආයුර්වේද



දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය විධිවිධාන මේ වනවිට යොදා ඇත.

හෙළ ඔසු සවිය වැඩසටහන තුල පවත්නා සාර්ථකත්වය මත මෙම වැඩසටහන දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා දේශීය ඖෂධ හිතිගත සංස්ථාව හා ඒකාබද්ධව දීප ව්‍යාප්තව 2014 වර්ෂය තුලදී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරමු.

දේශීය ලොකු ඵෂණ ධීප නිෂ්පාදන වැඩසටහන

දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය සංවර්ධන වැඩසටහන් වල මේ වනවිට නායකත්වය දරනු ලබන්නේ ඒ ඒ දිස්ත්‍රික්ක භාරව කටයුතු කරන මහ දිසාපතිවරුන්ය. ඒ අනුව විවෘති සංවර්ධන වැඩසටහනු වලදී ඔවුන් සමඟ අප බැංකුව ඉතා අගනා සම්බන්ධතාවයන් පවත්වා ගෙනයාම මා සඳහන් කරන්නේ ඉමහත් සතුටකිනි.

මෙම වැඩසටහන් වලදී දේශීය ලොකු ඵෂණ ධීප නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා මාතලේ මහ දිසාපතිනිය සමඟ සම්බන්ධ වෙමින් ඇගේ නායකත්වය යටතේ සිදුවන ලොකු ඵෂණ ධීප නිෂ්පාදන වැඩසටහන හා අත්වැල් බැඳ ගැනීමට අපට හැකිවීම පිලිබඳව මා තුල ඇත්තේ ඉතා සියුම් සතුටකි. මෙම වැඩසටහන තුල බැංකුවේ දායකත්වය ලබාදීම පිණිස මහ දිසාපතිතුමිය සමඟ මමද සෘජු ලෙස මැදිහත් උනෙමි.

මේ අනුව ලොකු ඵෂණ ධීප නිෂ්පාදන ගොවීන් දිරිමත් කරමින් කාණ්ඩ හතරක් යටතේ ධීප නිෂ්පාදනය සිදුකිරීම සඳහා විධිවිධාන යොදනු ලැබින. කුඩා ගොවීන්, සුළු පරිමාණ ගොවීන්, මධ්‍යම පරිමාණ ගොවීන්, මහා පරිමාණ ගොවීන් යනුවෙන් කාණ්ඩ හතරක් සඳහා වෙන් වෙන්ව අවශ්‍ය මූල්‍ය සම්පාදනයන් සිදුකරනු ලබයි. 2016 වන විට ශ්‍රී ලංකාවේ ලොකු ඵෂණ ධීප අවශ්‍යතාවයන් ශ්‍රී ලංකාව තුලම නිෂ්පාදනය කිරීමට ඇති අපේක්‍ෂාවන් මල්වල ගැන්වේ යයි විශ්වාස කරමි.

දේශීය ධීප අර්තාපල් නිෂ්පාදනය වැඩිදියුණු කිරීම

මේ වනවිට පරිභෝජනය සඳහා අවශ්‍ය වන අර්තාපල් ගෙන විනු ලබන්නේ ආසියාතික රට වලිනි. ධීප අර්තාපල් බටහිර රට වලින් ආනයනය කරනු ලබයි. පරිභෝජනය සඳහාත් ධීප සඳහාත් ආනයනය කරනු ලබන අර්තාපල් මෙරට තුලම නිෂ්පාදනය කිරීමේ ඉතා පුළුල් වැඩ පිලිවෙලක් අවශ්‍යය. ගුණාත්මයෙන් ඉතා ඉහළ ධීප අර්තාපල් වල හිඟයත්, ආනයනය කරනු ලබන ධීප වල ඉහළ මිල මට්ටමිද හේතු කොටගෙන අර්තාපල් නිෂ්පාදනයේ උණනාවයන් ඇති වේ. මේ වනවිට වෙළඳ පොළ සඳහා අර්තාපල් නිෂ්පාදනය කරනු ලබන්නේ නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල ගොවීන් වන අතර යාපනය දිස්ත්‍රික්කයද ඉතා මද වශයෙන් වෙළඳපොළට අර්තාපල් සපයනු ලැබේ.

කෙසේවෙතත් මහනුවර, රත්නපුර, පුත්තලම යන ප්‍රදේශ වලද අර්තාපල් වගාකිරීමේ විභවයන් ඇති බවට අත්හදා බැලීම් සිදුකර තිබේ. ඒ අනුව අර්තාපල් වගාව වීම ප්‍රදේශ දක්වා පුළුල් කළ හැකිය.



ඉතා ඉහළ ගුණාත්මයෙන් යුතු දේශීය අර්තාපල් ධීප නිෂ්පාදනය සඳහා ඉතාමත් උචිත දේශගුණික හා පාරිසරික තත්වයන් පවතින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල බැවින් නුවරඑළිය මහදිසාපතිතුමන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අප බැංකුවද එක්ව ධීප අර්තාපල් නිෂ්පාදනය සඳහා සැලසුම් සහගත වැඩ පිලිවෙළක මූලික අදියර ක්‍රියාත්මක කිරීමට 2013 වසර තුලදී අපට හැකියාව ලැබුනි. ඒ අනුව ඉදිරි කාළය තුල දේශීය අර්තාපල් ධීප නිෂ්පාදනයේ ධාරිතාවන් ඉහළ නංවාලීමත් නුවරඑළිය දිස්ත්‍රික්කය ධීප නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙසින් ධීප අවශ්‍යතාවයන් සපුරාලනු ඇතැයි විශ්වාසය පළකරමි.

මේ අනුව මෙරටට ආනයනය කරනු ලබන ධාන්‍ය වර්ග, දේශීය ඖෂධ වර්ග, පරිභෝජනය සඳහා මෙන්ම ධීප වශයෙන් ආනයනය කරනු ලබන අර්තාපල්, ලොකු ඵෂණ හා ලොකු ඵෂණ ධීප අප රට තුලම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූල්‍ය සම්පාදනය සඳහා හිරන්තර හා අඛණ්ඩ උත්සාහයක් ඉදිරි කාළය තුල ගන්නා බවද සඳහන් කරමි.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් අප වෙත උපදෙස් ලබාදෙමින් හිසි මග පෙන්වූ අතිගරු ජනාධිපතිතුමන්ට අපගේ ගෞරවාන්විත ස්තූතිය පළකර සිටිමු. එමෙන්ම මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේත් මහා භාණ්ඩාගාරයේත් ලේකම්තුමන් ඇතුළු නිලධාරීතුමන්ලාටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමන් හා එහි නිලධාරීතුමන්ලාටත්, අප වෙත සහාය ලබාදුන් සියළුම රාජ්‍ය නිලධාරීතුමන්ලාටත් අප බැංකුවේ ප්‍රණාමය පුදකර සිටිමු. එමෙන්ම බැංකුවේ ගමන් මග දිරිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තීන් සකස් කිරීමට සහායදුන් අධ්‍යක්‍ෂක මණ්ඩලයටත්, එමෙන්ම අප බැංකුව විගණනය කළ විගණකාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් තුනි පුදන අතර අපගේ ගණුදෙනුකාර මහත්ම මහත්මීන්ටත් මගේ ස්තූතිය පළකර සිටිමි.

තවද ඉහළ මට්ටමේ ප්‍රතිඵල ලබාගැනීමට මා හට සහාය ලබාදුන් අප බැංකුවේ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත් අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙනුවෙන් මාගේ කෘතඥතාවය පළ කරමි.

Reesha Jayawardana
කේෂලා ජයවර්ධන
සභාපතිනි



සාමාන්‍යාධිකාරීතුමාගේ/ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනය



ජාතික තලයේ ස්ථාපිත කොට ඇති බැංකුවක් ලෙස “ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ” පැවැත්ම කවර අරමුණු සඳහාද යන්න බැංකුව හඳුන්වාදීම සඳහා භාවිතා කරන නාමය මඟින්ම දර්ශණය වනු ඇතැයි මම විශ්වාස කරමි. පූර්ණ රාජ්‍ය අයිතිය ඇති බැංකුවක් ලෙස 1985 වසරේ සිට මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කරන අප බැංකුව, ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කරමින් විවිධ මූල්‍ය සේවාවන් සපයන, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රජාවගේ ජනහඳු දිනාගත් මිත්‍රශීලී බැංකුවක් බවට මේ වන විට පත්ව තිබේ.

බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එහි අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීම පිණිස විශාල වගකීමක් මා වෙත පැවරී තිබේ. පෙර වසර වල මෙන් 2013 වසර තුළදීද බැංකුවේ අරමුණු හා පරමාර්ථ සාධනය පිණිස කැපවීමෙන් යුක්තව කටයුතු කිරීමට අපට හැකිවූ අතර, රන් මිළ පහත යාම හේතුවකොට ගෙන ඇතිවූ බලපෑමට අප බැංකුවටද මුහුණ දීමට සිදුවිය. එසේ වුවද අපේ කාර්ය සාධනයන් යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට අපට හැකිවිය.

බැංකුව තුළ අළුතින් ව්‍යාපාරික ඒකක පිහිටුවීම.

සංවර්ධන බැංකුවක් ලෙස කළයුතු සේවාවන් සඳහා ප්‍රමුඛතාවයක් දෙමින්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් පවත්නා ව්‍යවසායන් හා ව්‍යාපාරික ප්‍රජාව වෙත පහසුකම් සැලැස්වීම වර්ධනය කරනු පිණිස බැංකුව තුළ විශේෂ ඒකක ස්ථාපිත කරන ලදී.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධන ඒකකය

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක වන හා අළුතින් බිහිවෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා අවශ්‍යවන මූල්‍ය සේවාවන් සලස්වාලනු පිණිස ප්‍රධාන කාර්යාලයේ

විශේෂ ඒකකයක් පිහිටුවනු ලැබිණ. එමෙන්ම තවත් වවැනි විශේෂ “සුමක” ඒකක 7 ක් පළාත් කාර්යාල මට්ටමින් පිහිටුවන ලදී.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා විශේෂ පුහුණුවක් කාර්ය මණ්ඩලයක් මෙම ඒකක සඳහා අනුයුක්ත කිරීමටද අපට හැකිවිය.

විශේෂ ව්‍යාපෘති කළමනාකරන ඒකකය

ප්‍රධාන කාර්යාලය සහ පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ව්‍යාපෘතීන් රාශියක් ආරම්භ කරන ලද අතර, සභාපතිනියගේ සහ මාගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්නා මෙම ඒකකය මඟින් 2013 වසර තුළ දිවයින පුරා ව්‍යාපෘතීන් රාශියක් ආරම්භ කිරීමට අපට හැකිවිය. අඩු පිරිවැය සහිත මූල්‍ය සේවාවන් සමාජ ස්ථරයේ විවිධ ජන කණ්ඩායම් වෙත ගෙන යාමට ඉඩකඩ සලස්වාලීම මෙම විශේෂ ව්‍යාපෘති ඒකකය පිහිටුවීමේ අරමුණ විය.

නව මූල්‍ය උපකරණයක් හඳුන්වාදීම.

විශේෂයෙන්ම ග්‍රාමීය අංශයේ ඉතිරිකිරීමේ නැමියාව වැඩිදියුණු කරමින්, අඩු පිරිවැය සහිත තැන්පතු ඒකරාශී කිරීම පිණිස මෙම වසර තුළද බලවත් උත්සාහයක් ගනු ලැබිණ. මෙම අරමුණ ඉටුකරගැනීමේ උපාය මාර්ගයක් ලෙස RDB ඉතුරුම් වාසනා තරඟය හඳුන්වා දෙන ලද අතර 2013 වසර තුළ තැන්පතු කළඹ කෙරෙහි සුවිශේෂී බලපෑමක් කිරීමට එමඟින් අපට හැකියාව ලැබිණ. මෙකී තරඟය පිළිබඳව ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් හරහා මහජනතාව දැනුවත් කිරීමට අප ගත් ක්‍රියාමාර්ග ඉතිරිකිරීම් ඉහල නංවාලීමට පමණක් නොව, RDB යන සන්නාමය ජනතාව අතරට ගෙනයාමටද සමත්විය. 2010 මැයි මස පළමුවෙනි දින සිට ආරම්භ කරන ලද අප බැංකුව, සිව් වසරක් වැනි කෙටි කාලයක් තුළදී RDB යන නාමය සීඝ්‍රයෙන් ජනතාව අතරට ගෙනයාමට මෙමඟින් හැකිවූයේ යයි විශ්වාස කරමි.


මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය.

2013 වසර තුළ බැංකුව ලබාගත් සමස්ථ ආදායම රුපියල් මිලියන 10,994 කි. පෙර වසර හා සසඳා බැලීමේදී මෙය 15% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එමෙන්ම 2012 වසර තුළ අප ලද ශුද්ධ ආදායම රුපියල් මිලියන 4,437 ක් වූ අතර මෙම වසර තුළ ලැබූ ශුද්ධ ආදායම රුපියල් මිලියන 4,502 කි. එනම් 1.46% ක වැඩිවීමකි. ශ්‍රී ලංකාව තුළ අරමුදල් පිරවැය ඉහල යාම සමස්ථ බැංකු පද්ධතියටම බලපෑ කරුණක් වූ හෙයින්, අප බැංකුවේ ශුද්ධ ආදායමේ වර්ධනය හීන වීමටද එය බලපා තිබේ.

2012 වසර තුළ අප විසින් වාර්තා කරන ලද බදු පෙර ලාභය රුපියල් මිලියන 1,492.43 ක් වූ අතර 2013 වසර සඳහා වූ බදු පෙර ලාභය රුපියල් මිලියන 686.79 කි. මෙය පෙර වසර හා සසඳන විට 54% ක අඩුවීමකි. රන් මිළු පහත වැටීම හේතුවෙන් 2013 වසර තුළදී අප ගත් ක්‍රියාමාර්ග මෙයට සුවිශේෂී බලපෑමක් සිදුකරනු ලැබේ. මාස 12 ත් 15 ත් අතර කාලය සඳහා රන් භාණ්ඩ ඔඩිපන ණය සඳහා පොලී ගණනය කිරීම අත්හිටුවීම හේතුවෙන් ගෙන පොලී ආදායම රුපියල් මිලියන 440 ක් අහිමිවූ අතර තවත් රුපියල් මිලියන 348 ක් සිදුවිය හැකි ප්‍රාග්ධන අලාභය වෙනුවෙන් වෙන්කරන ලදී.

තවද 2012 වසරේ රුපියල් මිලියන 53,667 ක් වූ ණය හා අත්තිකාරම්, රුපියල් මිලියන 60,093 ක් දක්වා 12% කින් ඉහල ගිය අතර සමස්ථ ණය කළඹෙන් 31% ක් රන් භාණ්ඩ වල්ලේ ලබා දුන් ණය වන බැවින් බැංකුවේ ලාභදායීතාවයට එමඟින් සිදුකල බලපෑම විශාලය. එමෙන්ම පිරිස් පිරවැය සමස්ථ පිරවැයෙන් 25% කි. බැංකුවේ ණය හා අත්තිකාරම් විවිධාංගීකරණය පහතින් දැක්වේ.

මුළු ණය හා අත්තිකාරම් විවිධ අංශ වලට බෙදීමේදී ඇති ආකාරය.



ස්ථාවර තැන්පතු වලට / ඉතිරිකිරීම් අනුපාතය බැංකුවේ ද්‍රවශීලතාවයට බලපානු ලබන ප්‍රධාන කරුණක් වන අතර බැංකුව විසින් දැරීමට සිදුවන පොලී පිරවැය සඳහාද තීරණාත්මක සාධකයකි. 2013 වසර තුළදී බැංකුවේ ඉතිරිකිරීම් ප්‍රවර්ධනය

සඳහා දියත් කරන ලද ඉතුරුම් වාසනා ලෝකරැයි තරඟය මඟින් බැංකුවේ අරමුදල් සංයුතිය තුළ සාමාන්‍ය ඉතිරිකිරීම් 39% දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකිවිය. එමෙන්ම බැංකුවේ අරමුදල් සංයුතිය බැංකුවට හිතකර ලෙස පවත්වාගෙන යාම සඳහා ඉදිරියේදීද කටයුතු කරනු ලැබේ.


අපේ සේවා ව්‍යාප්තිය.

2013 වසර තුළ ශාඛාවන් ව්‍යාප්ත කිරීමේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ශාඛා ව්‍යාප්තියට වැඩි ඉඩකඩක් සලස්වා දුනිමු. මේ වන විට එම පළාත් වල සිදුවෙමින් පවත්නා ඉතා ඉහල මට්ටමේ සංවර්ධන ප්‍රවේශයන් වඩාත් ශක්තිමත් කිරීමට මෙම වසර තුළදී අළුතින් ආරම්භ කළ කළුවංචිකුඩි, කොක්කඩ්වෝලෙයි, මුතුර්, බෝගස්වැව යන ශාඛාවන්ට හැකිවූවා යයි සිතමි. එමෙන්ම වඩාත් උසස් ගනුදෙනුකාර සේවාවක් පවත්වාගෙන යාමට හැකිවනු පිණිස ශාඛාවන් 15 ක් ප්‍රතිසංස්කරණය කිරීම හා ප්‍රතිස්ථානගත කිරීම් සිදුකරන ලදී.

අනාගත ක්‍රියාදාමයන් / ජාතික සංවර්ධන සැලසුම් සඳහා සහභාගිත්වය.


ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2014, 2015 යන වර්ෂ මුළුමනින්ම කාන්තා ව්‍යවසාය සංවර්ධනයට කැපකිරීම සඳහා ජාතික අයවැය මඟින් යෝජනා කොට තිබේ. ජාතික තලයේ පිහිටුවා ඇති, පූර්ණ රාජ්‍ය අයිතිය ඇති ප්‍රමුඛතම සංවර්ධන බැංකුව ලෙස මෙය අප ලද වරප්‍රසාදයක් ලෙස මම දකිමි. එහි යෝජනාවන්ට අනුකූලව උසස් මට්ටමේ නිර්මාණශීලී නිෂ්පාදන වල යෙදෙමින් කටයුතු කරන ව්‍යවසායක කාන්තාවන්ට රැකියා අවස්ථා ඇතිකරලීමටත්, පවුලේ ආදායම් මාර්ග වැඩිදියුණු කරගැනීමටත් හැකිවනු පිණිස ඔවුන්ට අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සලස්වාලීම සඳහා රු. 250,000/- ක්

මුළු තැන්පතුවලට ඉතිරිකිරීම් තැන්පතු ප්‍රතිශතයක් ලෙස.



දක්වා වූ සුරකුම් හා පොලී රහිත ණය මුදලක් ලබාදීමට කටයුතු කිරීම පිණිස සැලසුම් සකස් කරනු ලැබේ. මෙමඟින් කාන්තාවන් බලගැන්වීම සඳහා අපට මනා අවස්ථාවන් සලස්වාලනු ඇත.

එමෙන්ම 2014 වර්ෂය තුළ බැංකුවේ ව්‍යාපාරික කටයුතු මධ්‍යගත පරිඝණක පද්ධතියක් යටතේ ජාලගත කිරීම සම්පූර්ණ කිරීමට



අපේක්ෂා කරන අතර, මෙමගින් මූල්‍යමය හා මූල්‍යමය නොවන ප්‍රතිලාභ රැසක් බැංකුවට ලබාගත හැකි යයි විශ්වාස කරමි.

දිවයින තුල අතිශයින් ශක්තිමත්වූ මූල්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වසර තුළදී ප්‍රතිපත්තිමය තීරණයන් රැසක් ක්‍රියාත්මක කොට ඇත. පහල මට්ටමේ පොලී ප්‍රතිභවයන් මත තැන්පතු ඒකරාශී කිරීම සඳහා විවිධාකාර ලොතරැයි ක්‍රම පවත්වාගෙන යාම අධේර්ශමත් කිරීම සඳහා පියවර ගැනීම ඉන් එක් ක්‍රියාමාර්ගයකි. ඒ අනුව අප විසින් මෙතෙක් පවත්වාගෙන යනු ලැබූ ඉතුරුම් වාසනා ලොතරැයි දිනුම් ඇදීමේ තරඟය අත්හිටුවීමට තීරණය කරන ලදී. ඒ අනුව තැන්පතු ඒකරාශී කිරීමේ උපාය මාර්ග 2014 වසර සිට වෙනසකට භාජනය කිරීම සඳහා විධිවිධාන යොදනු ලැබේ. මේ අනුව 2014 වසර අප බැංකුවට අභියෝගාත්මක වසරක් වන අතර සියළු අභියෝගයන් ජයගත හැකිවනු පිණිස සමස්ථ කාර්ය මණ්ඩලය එකම කණ්ඩායමක් ලෙස මා සමඟ එක්වනු ඇතැයි සිතමි.

අප වෙත අවශ්‍ය උපදෙස් ලබාදෙමින් හා මඟ පෙන්වමින් කටයුතු කල මහා භාණ්ඩාගාරයේ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා

ඇතුළු කාර්ය මණ්ඩලයටත්, රජයේ විගණකාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ස්තූතිය පළකරමු.

එමෙන්ම 2013 වසර තුල අප දිරිගන්වමින්, නිසි මඟ පෙන්වමින්, බැංකුවේ කාර්ය සාධනයන් සඳහා සහාය දුන් සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයටත් මාගේ ස්තූතිය පළකරමි. එමෙන්ම අපගේ සේවාවන් ලබාගනිමින් කටයුතු කළ සියළුම ගණුදෙනුකරුවන්ටත්, අධිෂ්ඨානශීලීව, කැපකිරීම් සහිතව තම සේවාවන් ඉටුකළ සමස්ථ කාර්ය මණ්ඩලයටද මගේ ප්‍රණාමය පළකරමි.

එසේම අප බැංකුවේ සියළුම කාර්ය මණ්ඩලය ඔවුන්ගේ දායකත්වය සහ කැපවීම තවදුරටත් තීව්‍ර කරමින් බැංකුවේ අනාගත අභිවෘද්ධිය සඳහාත්, බැංකුවේ සේවාවන් තම ගණුදෙනුකරුවන් වන ග්‍රාමීය ජනතාව වෙත ගෙනයෑම සඳහාත් විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බව මාගේ විශ්වාසයයි.



ආර්. සිරිවර්ධන
සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක




“අනේකවම අපේ
දැනුමය වහන්සිය,
කාලවේ වගේ
RDB බලකුමේ
නිවැරදි වගාපෙණිවේ
අපේ සාර්වකන්වයව
හේනු උනා.....”




අධ්‍යයන මණ්ඩලය





අධ්‍යක්ෂක මණ්ඩලය





1

කේෂලා ජයවර්ධන මහත්මිය සභාපතිනි


කේෂලා ජයවර්ධන මහත්මිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනිය වශයෙන් 2011 දෙසැම්බර් මස නැවත රාජකාරී ආරම්භ කරන ලදී. ඇය ජේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධිය අවසන් කරනවාත් සමඟ ඇගේ වෘත්තීය ගමන් මග එහි කටීකාවාර්ෂවරියක් ලෙස ආරම්භ කරන ලදී. එපමණක් නොව ඇය මෙම විශ්ව විද්‍යාලයෙහි රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධිය ලබාගන්නා ලද අතර, වසර 14 ක පමණ කාලයක් මෙහි සේවය කරන ලදී. ඇය ඇගේ බැංකු වෘත්තීය කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිනිය වශයෙන් ආරම්භ කල අතර, වසර 4 ක කාලයක් සේවය කරන ලදී. ඉන් අනතුරුව 2009 වසරේදී මධ්‍යම පළාත් සභාවේ දේශපාලන සහකාරක වශයෙන් මැයට වසර 03 ක් තම සේවය ලබාදීමට හැකිවිය. මෙහිදී එම සේවා දායකත්වය විශේෂයෙන් පාසැලින් ඉවත්වූවන් සහ වයවසායකයින්ගේ නිපුණතා සංවර්ධනය කිරීමටත්, ස්වයංරැකියා අවස්ථා ලබාදෙමින් දිළිඳු ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීමටත් මහත් පිටුවහලක් විය. වර්තමානයේ මැය ජාතික ආධුනිකත්ව පුහුණු ආයතනයේ (NAITA) ආයතනයේ අධ්‍යක්ෂකවරියක් වශයෙන් ද කටයුතු කරයි.

ආචාර්ය ඩී.එම්.එස්. බටගොඩ මහතා අධ්‍යක්ෂක

2

ආචාර්ය බටගොඩ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධරයෙකි. එමෙන්ම ඔහු විසින් එක්සත් රාජධානියේ නැගෙනහිර ඇන්ජියා විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය හදාරා ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් කලමනාකරනය පිලිබඳ විද්‍යාපති උපාධිය සහ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරනයේ නීතිඥ පදවියක්ද ලබා ගෙන ඇත. එමෙන්ම, ඔහු විසින් සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිලිබඳවද සහතිකපත්‍ර ලාභියකි. එමෙන්ම මොහු ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ලිට්ටරේ ගැස් සමාගම, SAARC සංවර්ධන අරමුදල, ලංකා සීනි සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ප්‍රතිපත්ති අධ්‍යයන හා පශ්චාත් කළමනාකරණ උපාධි ආයතනය, ශ්‍රී ලංකා කාබන් අරමුදල සහ ශ්‍රී ලංකා ඇමරිකානු අධ්‍යාපනික හා වෘත්තීය කොමිසමේ අධ්‍යක්ෂවරියකු ලෙස කටයුතු කරයි. මෙයට අමතරව මොහු මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකු ලෙසද කටයුතු කරයි. එමෙන්ම, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හා මුදල් ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇත. එමෙන්ම, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත සැලසුම් අමාත්‍යාංශය, පරිසර හා ස්වභාවික සම්පත් සහ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇත. තවද, ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ සහකාර ලේකම් වශයෙන්ද කටයුතු කර ඇත.

ආචාර්ය ඩී.එම්.එස්. බටගොඩ ශ්‍රී ලංකා පාරිසරික තත්වය පිලිබඳ කෘතියෙහි හා ශ්‍රී ලංකාවේ කඩොලාන වනාන්තරවල විකල්ප ප්‍රයෝජන සම්බන්ධයෙන් ආර්ථිකමය වටිනාකම පිලිබඳ කෘතියෙහි කතෘවරයා ලෙස කටයුතු කර ඇති අතර, නාගරික වායුගෝලයේ ගුණාත්මක කළමනාකරණය, ශ්‍රී ලංකා පරිසරයෙහි වටිනාකම සහ ශ්‍රී ලංකාවේ ඉන්ධන හා වාතන සඳහා පිස්කල් ප්‍රතිපත්තිය යන කෘතීන්වල උප කතෘවරයාද වේ.



3

සරත්ද අල්විස් මහතා විධායක අධ්‍යක්ෂක

සරත්ද අල්විස් මහතා රුහුණ විශ්ව විද්‍යාලයේ තුරන්ගේ විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකි. එමෙන්ම අධ්‍යාපනවේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා ඇත. මොහු උසස් පෙළ ශිෂ්‍යන්ට තුරන්ගේ විද්‍යා ගුරුවරයෙකු වශයෙන් වසර 20 ක් සේවය කරමින් අත්දැකීම් ලබාගෙන ඇත. එමෙන්ම මොහු රුහුණ සංවර්ධන බැංකුවේ (2009-2010 යන කාලය තුල) වල සභාපති වශයෙන්ද කටයුතු කර ඇති අතර ගරු ඩබ්ල් අලහප්පෙරුම (තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමති) ඇමතිතුමාගේ උපදේශක වශයෙන්ද කටයුතු කර ඇත.

මාදුච්චි හේරත් මහත්මිය විධායක අධ්‍යක්ෂක

4


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරවවේදී උපාධියක් සහ ආර්ථික විද්‍යාව පිළිබඳ දුර්ගතවේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ඇත. ඇය 2009-3-01 සිට 2010-04-30 දක්වා කාලය තුළ කදුරට සංවර්ධන බැංකුවේ සභාපතිනිය වශයෙන් කටයුතු කර ඇති අතර වර්තමානයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ පේෂ්ඨ කටයුතු කටයුතු කරන්නීය. මෙහිදී මැය විසින් අත්‍යන්තර සහ පශ්චාත් උපාධි ශිෂ්‍යන් සඳහා මුදල් හා බැංකු , ජාත්‍යන්තර වෙළඳාම, ජාත්‍යන්තර මූල්‍ය , ආර්ථික සංවර්ධනය, ආර්ථික විද්‍යා මතවාද පිළිබඳ ඉතිහාසයන් සහ සංසන්දනාත්මක ආර්ථික විද්‍යාව ආදී විෂයන් සඳහා දේශන පවත්වන්නීය. මීට අමතරව මැය බැංකු හා මූල්‍ය සහ ආර්ථික සංවර්ධනය යන ක්ෂේත්‍රවල පර්යේෂණ කටයුතු වලද නියුතු වේ.

5

සී. කේ නානායක්කාර මහත්මිය අධ්‍යක්ෂක

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධ්‍යක්ෂක වන මැය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස 2011 පෙබරවාරි මස පත්කරන ලදී. ඇය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුහුණු හා කළමනාකරන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ ලේකම්වරයක වශයෙන්ද පේෂ්ඨ තනතුරු හොබවමින් වසර 35 ක කාලයක් කටයුතු කරමින් පුළුල් වූ අත්දැකීම් සම්භාරයක් ලබාගත්තාය. මේ අතරතුර මැය විසින් ග්‍රාමීය ණය වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂයෙන් යොමුවන ලදී. එපමණක් නොව පැවති ගම්පහ කළුතර උළුව වැනි ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකුවල අධ්‍යක්ෂවරයන් ලෙසද කටයුතු කළාය.

නානායක්කාර මහත්මිය තුරන්ගේ විද්‍යාව පිළිබඳව හා දුර්ගත විද්‍යාව පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධියක්ද ලබා ඇත. ඇය එක්සත් රාජධානියේ ආර්ථික විද්‍යා ලන්ඩන් විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කරමින් සිටින්නීය.



ටී.ඒ. ආර්යපාල මහතා අධ්‍යක්ෂක

6

ආර්යපාල මහතා මහජන බැංකුවට 1978 දී සමුපකාර සංවර්ධන හා සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණය පිළිබඳ ප්‍රධානියා ලෙස සේවයට බැඳුණි. ඔහු ව්‍යාපාර පරිපාලන හා නීතීවේදී උපාධිධරයෙකි. එමෙන්ම මොහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (FIBSL) හා ශ්‍රී ලංකා ගිණුම් තාක්ෂණවේදී ආයතනයේ (MAAT) සාමාජිකත්වය දරයි. මොහු විසින් ශාඛා කළමනාකරු, සහකාර ප්‍රාදේශීය කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු, කලාපීය සහකාර සාමාන්‍යාධිකාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යන මට්ටම් වල වසර 33 කට වැඩි වෘත්තීය අත්දැකීම් ලබා ඇත. තවද, සමුපකාර, ව්‍යාපෘති ණය, සුළු මූල්‍යකරණය, මානව සම්පත් කළමනාකරණය සහ ශාඛා ව්‍යාපාර කටයුතු පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් පුහුණු ලබා ඇති අතර, සුළු හා මධ්‍ය පරිමාණ බැංකුකරණය හා සංවර්ධන ණය පිළිබඳ වගකීම් දරයි.

7

එස්.ඩී.එන්. පෙරේරා මහතා අධ්‍යක්ෂක


2010 වසර මැයි මස දී ධර්මික පෙරේරා මහතා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වූයේ එහි ආරම්භයේ සිටයි. වර්තමානයේ ධර්මික පෙරේරා මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ලෙස සේවය කරයි. මොහු 1986 වර්ෂයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සම්බන්ධවී ඇති අතර, නියෝජ්‍ය ප්‍රධාන විගණන නිලධාරී, ප්‍රධාන විගණන නිලධාරී, සහකාර සාමාන්‍යාධිකාරී (අභ්‍යන්තර විගණන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විගණන හා විමර්ෂණ) ලෙස ප්‍රධාන තනතුරු රාශියක් දරන ලදී. වර්තමානයේ මොහු බැංකුවේ විගණන, විමර්ෂණ, තොරතුරු තාක්ෂණ, පරිපාලන සහ ආරක්ෂාව පාලනය කරනු ලබයි. එමෙන්ම, ධර්මික පෙරේරා මහතා සහතිකලත් තොරතුරු පද්ධති විගණකවරයකු වන අතර, ශ්‍රී ලංකා තොරතුරු පද්ධති විගණන හා පාලන සමිතියේ සභාපති සහ පාලක සමාගම ලෙසද කටයුතු කර ඇත. එමෙන්ම, මොහු ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර විගණකවරුන්ගේ ආයතනයෙහි ප්‍රධානීන්ගේ මණ්ඩලයෙහි සාමාජිකයකු වශයෙන්ද කටයුතු කර ඇත. මොහු වාණිජවේදී (විශේෂ) උපාධිධරයෙක් හා බැංකු කළමනාකරණය පිළිබඳ ඩීප්ලෝමා ධාරියෙකි. එමෙන්ම, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙහි සාමාජිකයෙකි. ශ්‍රී ලංකාවෙහි ISACA ආයතනය මගින් සංවිධානය කරනු ලබන විවිධ වැඩමුළු සඳහා සම්පත් දායකයකු වශයෙන්ද කටයුතු කරයි.

රසෙල් ද මෙල් මහතා අධ්‍යක්ෂක

8

රසෙල් ද මෙල් මහතා වසර 30 ක ට වැඩි කාලයක් ආයතනික බැංකු ක්ෂේත්‍රයේ ජාතික සංවර්ධන බැංකුවේ කටයුතු කර ඇත. අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක තනතුර දැරීමට පෙර ඔහු ආයතනික බැංකු සමූහයේ උප සභාපති සහ ප්‍රධාන අවධානම් කළමනාකරණ සමූහයේ උප සභාපති වශයෙන් කටයුතු කර ඇත. ජාතික සංවර්ධන බැංකුවට බැඳුණු ආරම්භක අවස්ථාවේදී, ඔහු ප්‍රධාන තනතුරු කිහිපයක් ව්‍යාපෘති හා යටිතල පහසුකම් මූල්‍යකරණ ක්ෂේත්‍රයේ දැරූ තිබිණි. එමෙන්ම, මොහු විසින් අවසාන දශක 02 ට වැඩි කාලයක් ජාතික සංවර්ධන බැංකුව කොටස්කරුවකු ලෙස දේශීය හා විදේශීය ආයෝජකයින් සමඟින් සිදුකරන ලද ප්‍රධාන වාණිජ ව්‍යාපෘති සමහරක් සඳහා ක්‍රියාකාරී ලෙස දායකවී ඇත. එපමණක් නොව පුද්ගලික වැවිලි ක්ෂේත්‍රයේ ණය සම්බන්ධ කටයුතුවලද නියැලුණි. අවධානම් කළමනාකරණ සමූහයේ ප්‍රධානියා වශයෙන් ජාතික සංවර්ධන බැංකු සමූහයේ අවධානම් කළමනාකරණ කටයුතු හැවත සංවිධානය කිරීමටද උපකාරකයෙක් විය.

රසෙල් ද මෙල් මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ හා ගිණුම් ආයතනයේ සාමාජිකත්වය දරන අතර, ඊට අමතරව වෘත්තීය ආයතනවල සාමාජිකත්වයද දරනු ලබයි.



9

පේ. එම් එස් ඩී රත්නායක මහත්මිය අධ්‍යක්ෂිකා

රත්නායක මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ (2002) රාජ්‍ය ප්‍රතිපත්ති සහ කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියත්, 1996 දී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් හදාරා ඇත. ජපානයේ ටෝකියෝ හිදී (1997) සංවර්ධන ආර්ථික අයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හදාරා ඇත. 1991 වසරේ කැළණිය විශ්වවිද්‍යාලයෙහි දී මොහු විද්‍යාවේදී උපාධිය (දෙවන පන්තිය ගෞරව) ලබා ඇත. ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව එක්සත් ජාතීන්ගේ සංවිධානය (2005) යන ආයතනවල ක්ෂේත්‍ර මූල්‍යකරණය පිළිබඳ පුහුණුවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. වර්තමානයේ මොහු ශ්‍රී ලංකාවේ කොළඹ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (කෘෂිකර්ම හා ප්‍රාදේශීය සංවර්ධන) වශයෙන් කටයුතු කරයි.

ආර් සිරිවර්ධන මහතා සාමාන්‍යාධිකාරී

1998 පළමු සාමාන්‍යාධිකාරීවරයා ලෙස රජරට සංවර්ධන බැංකුවට සම්බන්ධ විය. පළාත් බැංකු 06 ඒකාබද්ධ වීමෙන් අනතුරුව මොහු 2010.05.01 දින ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේදී සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්විය. මොහුගේ බැංකු ජීවිතය 1976 වසරේදී ලංකා බැංකුව සමඟින් ආරම්භ කළ අතර ඉන් අනතුරුව හැටන් හැෂන්ගල් බැංකුවට සම්බන්ධ වී විවිධ වසර 12 ක කාලයක් සේවය කරන ලදී. 1990 වසරේදී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයටද ඉන්පසුව ජාතික සංවර්ධන භාරකාර අරමුදලත් මලයාසියා පබ්ලික් බැංකුවටත් සම්බන්ධ විය. මෙම වසර 34 ක කාලය තුළ සංවර්ධන බැංකුකරණයෙහිලා විවිධ ධාරිතාවයෙන් යුතුව තම දායකත්වය ලබා දී ඇත. මොහු ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. විපමණක් නොව මොහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ හවුල්කාර සාමාජිකයෙකි.

කසුහි පින්නවල මහත්මිය අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් හා නීති නිලධාරී

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් හා නීති නිලධාරී ලෙස 2011 වර්ෂයේදී බැංකුවට සම්බන්ධ වූවය. මෙම රාජකාරියට පෙර මෑය අභ්‍යන්තර වෙලඳ හා සමුපකාර අමාත්‍යාංශය යටතේ වන පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (නීති) වශයෙන්ද, මහරාජා සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන්ද, ලංකා සේවක පෙදිරල් ආයතනයේ සේවක කර්මාන්ත සම්බන්ධතා උපදේශක වශයෙන්ද රජයේ සහ පෞද්ගලික අංශවල තනතුරු දැරීය. ඇය එක්සත් රාජධානියේ කිලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (ගෞරව) (නීති හා අපරාධ පරීක්ෂණ) උපාධිධාරිණියකි. එමෙන්ම වෙළඳ නීතිය, නඩු , බදු ඔප්පු ලිඛිත, ව්‍යාපාර ලේඛණ කටයුතු, කම්කරු නීතිය, සේවා නියුක්ත නීතිය, වෙළඳ විනිශ්චය පාරිභෝගික ආරක්ෂණ නීතිය, කර්මාන්ත සම්බන්ධතා, පරිපාලනය හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නීතිඥවරයක ලෙස වසර 12 ක අත්දැකීම් ඇය ලබා ඇත.

ආයතනික කළමනාකරණ කණ්ඩායම




ආර්.සිරිවර්ධන මහතා

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී
විද්‍යාවේදී(ව්‍යාපාර කළමනාකරණය) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි ඩිප්ලෝමාව-ප්‍රාදේශීය සංවර්ධනය-(කොළඹ විශ්වවිද්‍යාලය)
AIB (SL)



ටී.කුහන් මහතා

ප්‍රධාන අවධානම් නිලධාරී
MA (Fin Econ) Colombo,
පශ්චාත් උපාධි ඩිප්ලෝමාව-ආර්ථික සංවර්ධනය- කොළඹ විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි ඩිප්ලෝමාව-බැංකු කළමනාකරණය



එස්.ඒ.අලනකෝන් මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
(ණය හා අයකිරීම්)
වාණිජවේදී(විශේෂ)-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ACA, AIB (SL)



වජිර ජයසිංහ මහතා

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණ)
විද්‍යාවේදී ඉංජිනේරු (මොරටුව),
ශාස්ත්‍රපති ඉංජිනේරු උපාධිය(තායිලන්තය)



සී.කළුපහන මහතා

ප්‍රධාන මූල්‍ය හා සැලසුම් නිලධාරී
FCA, FMAAT, FCPM, CPA(T)



උතුරු/උතුරු මැද පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

ඩී.එම්.සේනාරත්න ඛණ්ඩාර මහතා

වාණිජවේදී(විශේෂ)-ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



සබරගමුව පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

සහන් සේනාධීර මහතා

වාණිජවේදී(විශේෂ)උපාධිය - කැලණිය විශ්වවිද්‍යාලය



ඌව පළාත/නැගෙනහිර පළාත

ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී

ඩී.එම්.ටී.එස්.කුමාර මහතා

විද්‍යාවේදී(විශේෂ)උපාධිය-ව්‍යාපාර පරිපාලන
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



එස්.ඒ.යූ.ආර්.කේ.සිංහලගොඩ මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී

වාණිජවේදී(විශේෂ)- කැලණිය විශ්වවිද්‍යාලය




ඩබ්ලිව්.එස්.හේවාලසම් මහතා

ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී

ශාස්ත්‍රවේදී-ආර්ථික විද්‍යාව(විශේෂ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



ප්‍රධාන කාර්යාලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරුන්



සරත් චන්ද්‍ර ප්‍රනාන්දු මහතා

(ව්‍යාපාර සංවර්ධන සහ අලෙවි)

ශාස්ත්‍රපති ව්‍යාපාර කළමනාකරණය (ශ්‍රී ජයවර්ධනපුර)
සම්මාන සාමාජික ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය
සම්මාන සාමාජික ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය
සම්මාන සාමාජික ඔස්ට්‍රේලියානු අලෙවි හා විකුණුම් ආයතනය
සහතික ලත් වෘත්තීය අලෙවිකරු (ආසියානු පැසිපික් අලෙවි ආයතනය)
බැංකු කළමනාකරණ ඩිප්ලෝමාව (ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය)
අලෙවිකරණ ඩිප්ලෝමාව (ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය)
ප්‍රායෝගික අලෙවිකරු (ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය)



ඩබ්ලිව්.එම්.ඩී.එස්.වික්‍රමසිංහ මහතා

සහකාර සාමාන්‍යාධිකාරී

වාණිජවේදී (විශේෂ) රුහුණ විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි ඩිප්ලෝමාව-කොළඹ විශ්වවිද්‍යාලය
ව්‍යාපාර කළමනාකරණය
අවදානම් කළමනාකරණය සහතිකපත් උපාධිය-ස්වීඩනය



අයි.ජේ.විජේසේකර මහතා

සහකාර සාමාන්‍යාධිකාරී

වාණිජවේදී (විශේෂ) උපාධිය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



ඒ.එච්.එම්.ජී.අබේරත්න මහතා

සහකාර සාමාන්‍යාධිකාරී

වාණිජවේදී (විශේෂ)- කැළණිය විශ්වවිද්‍යාලය
ඤාණ මූල්‍ය ඩිප්ලෝමාව-විවෘත විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව



ඩී.එස්.පී.සී.හඳුන්ගේවා මහතා

සහකාර සාමාන්‍යාධිකාරී



ජේ.පී.කේ.හේරත් මහතා

සහකාර සාමාන්‍යාධිකාරී

මධ්‍යම පළාත
කෘෂිකර්ම ඩිප්ලෝමාව

පළාත් සහකාර සාමාන්‍යාධිකාරීවරුන්



සී.එස්.වේරගොඩ මහත්මිය

සහකාර සාමාන්‍යාධිකාරී
 සබරගමුව පළාත
 විද්‍යාවේදී (විශේෂ)-ව්‍යාපාර පරිපාලන
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



ඩී.පී.ධර්මදාස මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
 ඌව පළාත
 ශාස්ත්‍රවේදී උපාධිය- ජේරාදෙණිය විශ්වවිද්‍යාලය



ඩබ්ලිව්.එම්.නිමල් ද සිල්වා මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
 දකුණු පළාත
 විද්‍යාවේදී (ව්‍යාපාර පරිපාලන)
 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



කේ.ආරියතිලක මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
 දකුණු පළාත
 උසස් ජාතික ඩිප්ලෝමාව-HRD
 NIBM



ආර්.එම්.ආර්.රත්දෙණිය මහතා

සහකාර සාමාන්‍යාධිකාරී
 උතුරු මැද පළාත
 ශාස්ත්‍රවේදී උපාධිය- ජේරාදෙණිය විශ්වවිද්‍යාලය



පී.එස්.ඩී.ද සිල්වා මහතා

සහකාර සාමාන්‍යාධිකාරී

බස්නාහිර පළාත

වාණිජවේදී(විශේෂ) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය



බී.ආර්.ඩී.පුෂ්පකුමාරි මහත්මිය

සහකාර සාමාන්‍යාධිකාරී

වයඹ පළාත

වාණිජවේදී(විශේෂ)- කැලණිය විශ්වවිද්‍යාලය


එච්.එම්.එන්. මනෝජිතා හේරත් මහත්මිය

ප්‍රධාන අභ්‍යන්තර විගණක

FMAAT, ACA, බැංකු හා මුදල් පිළිබඳ ඩිප්ලෝමාව

විද්‍යාවේදී (ව්‍යාපාර පරිපාලනය-මූල්‍ය විශේෂ)

ශාස්ත්‍රපති ව්‍යාපාර පරිපාලනය (වයඹ)



කළමනාකරණ විමසුම

රජයට අයත් මූල්‍ය ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමස්ථ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සඳහා ආර්ථික අවශ්‍යතා ඇති අංශ වලට සේවා සැපයීම මගින් කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳ, වාණිජ, සභවපාලනය සහ ධීවර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සහ මූල්‍ය සංවර්ධන ව්‍යාපෘති බල ගැන්වීමේ වගකීම බැරකුට පවරා ඇත. ප්‍රාදේශීය සංවර්ධන බැරකුට සමාජ සහ ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙන අඩු ආදායම්ලාභී කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපෘති සඳහා මුදල් ලබා දෙන ප්‍රධාන සංවර්ධන ආයතනය බවට පත්ව ඇත. පෙර වසර පැවති 4,250,000 ක පාරිභෝගික පදනම හා සසඳන විට 14% ක වර්ධනයක් සහිතව 4,856,000 ක පාරිභෝගික පදනමක් අපට මේ වසර වනවිට ඇත. අප අපගේ පාරිභෝගිකයන්ට දිවයිනේ සෑම කොටසක්ම පුරාම පැතිර යන පරිදි බැරකු ශාඛා 265 ක ජාලයක් සහ ජංගම මධ්‍යස්ථාන 03 ක් තුළින් සේවා සැපයීම කරමු.

මෙම වසරේදී අප බැරකුට වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පවත්වන ලද වරලත් ගණකාධිකාරී වාර්ෂික වාර්ථා සම්මාන තරගයේ “බැරකු ආයතන අනුකූලතා සම්මානය” හිමි විය. ලංකා ෆිච් ඇගයීම මගින් බැරකුවේ දිගුකාලීන ඇගයීම ඩීඩීඩී+(අයිකේ)/ස්ථාවර ලෙස දක්වා ඇත.

විමර්ශනයට ලක් වන මෙම වර්ෂය අහිතකර වසරකි. බැරකුවේ මූල්‍ය අපේක්ෂාවන් 2013 වසරේදී අයවැය ඉලක්කයට පසුපසින් ඇත. බැරකුව ඉලක්කය පෙලගස්වා ගැනීමට ප්‍රබල පියවරයන් ගත්තද රටතුල සමස්ථ බැරකු සහ මූල්‍ය කර්මාන්තයේ කඩා වැටීම නිසා කලින් අපේක්ෂා නොකල තත්ත්වයන් මත බැරකුවේ මූල්‍ය කාර්යසාධනයේ ලක්ෂ්‍යවිකල්ප ඇත. වසරපුරා ඇතිවූ අහිතකර රත්රන් මිල උච්චාවචන, දශක ගණනාවක් තුල සිදුවූ උගස්කර අංශයේ සුමට ලෙස ආපසු අය කර ගැනීම පවත්වාගෙන යාමට අහිතකර ලෙස බලපාන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් බැරකුට මෙම වර්ෂයේ අහිතකර ප්‍රතිඵල අත්පත් කර ගැනීමට දායකවූ උගස් ණය වලින් පොළීය හා බොල් අඩමාණ ණය වෙන්කිරීම් වශයෙන් අහිමිවූ මුදල රු. මිලියන 762 කි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බැරකුවේ කාර්යසාධනය නොවූ අක්‍රීය ණය අනුපාතය 2012 වසරේ 4% හා සසඳනවිට 2013 දී 7% දක්වා වැඩිවිය.

ශාඛා ජාලය පුළුල් කිරීම සඳහා උතුරේ කොක්කඩ්වෝලේ සහ කලවංචිකුඩ් වලද, නැගෙනහිර මුත්තූර් වලද, බස්නාහිර කැලණියේද බැරකු 4ක් අළුතින් ආරම්භ කරන ලදී.

තැන්පතු පදනම

බැරකුවේ දත්ත පදනම රු.මිලියන් 62.6 දක්වා වර්ධනය වූ අතර එය පෙර වසරට වඩා 15% වැඩිවීමක් නියෝජනය කරයි. මෙම වසර තුලදී බැරකුවේ ඉතුරුම් තැන්පතු රු. බිලියන 3.6කින් වැඩි

කර ගැනීමට හැකි විය. වසර තුලදී ඉතුරුම් තැන්පතු අනුපාතය කාලීන තැන්පතුවලට සාපේක්ෂව 2012 38% සිට 39% දක්වා වැඩි කර ගැනීමට අප සමත් වූ අතර, ස්ථාවර තැන්පතු 62% සිට 61% අඩුකර ගැනීමට හැකිවිය. මෙම වසර තුලදී ක්‍රියාත්මක කල “ඉතුරුම් වාසනා” සහ “දිවිනැගුම” විශේෂ වැඩසටහන් යටතේ බැරකුට මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි විය. මෙම වසරතුළදී දිවි නැගුම ඉතුරුම් මගින් රු. මිලියන 2120 ක මුදලක් හා 408% කින් වර්ධනය වූ අතර ගිණුම් ප්‍රමාණය 599,666 දක්වා වර්ධනය විය.


ලාභදායීත්වය

බැරකුව සමස්ථ ආදායම වශයෙන් රු. මිලියන 10,995 ක් වාර්තා කළ අතර පෙර වසරේ රු. මිලියන 9,515 ක්වූ සංඛ්‍යාව හා සසඳන විට එය 16% වර්ධනයකි. කෙසේ වෙතත්, බැරකුවේ බදු වලට පෙර ලාභය සඳහා විශේෂයෙන් බලපාන ලද ඉහත කී මාස 12 ක කාලය ඉක්මවූ අක්‍රීය උකස් ණය සඳහා අහිමි වූ රු. මිලියන 444ක් හා බොල් ණය ප්‍රතිපාදනය හේතුවෙන් අහිමි වූ රු. මිලියන 348ක් වන රු. මිලියන 792 ක සමස්ථ අහිමිවීම් වෙනුවෙන් මෙම වසරේ ලාභය රු. මිලියන 687 දක්වා පහත බැස ඇත.



ණය

ප්‍රාදේශීය සංවර්ධන බැරකුව විසින් සපයනු ලබන ණය යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාව බලගැන්වීම සමඟ ඉදිරියට ගමන් කරයි. බොහෝ මූල්‍ය ආයතනවල සාමාන්‍යයෙන් දක්නට නොමැති කෘෂිකර්මය, ධීවර සහ කුඩා කර්මාන්ත වැනි ප්‍රමුඛ අංශ සඳහා සුළු පරිමාණ ණය ලබාදීමට බැරකුව පෙළ ගැසී ඇත. රට උද්දීපනය වන ආර්ථික මාර්ග ඔස්සේ ඉදිරියට ගමන් කරන බැවින් ඉලක්ක ගත කණ්ඩායම් වලට අවශ්‍ය සහයෝගය ලබාදීම අත්‍යවශ්‍ය වේ. ප්‍රාදේශීය සංවර්ධන බැරකුව කෘෂිකර්මය, ධීවර සභවපාලනය, සුළු කර්මාන්ත, ව්‍යවසායකයින් සහ ස්වයං රැකියා වල නියුක්ත පුද්ගලයන් වැනි අවශ්‍යතා ඇති අංශ වලට සැමවිටම සහය දක්වයි. මෙම පහසුකම් සුමට ඇප, සහන පොලී අනුපාත, පහසු ආපසු ගෙවීම් කාල සහ සහන කාලයන්ගෙන් යුක්ත වේ. බැරකු තම ණයකරුවන්ගේ ණය විනය පාදක කර ගෙන ඇප අවශ්‍යතා මත රඳා පැවැත්ම අඩුකර ඇත. නවදුරටත් බැරකුවට ණයට සැපයීමට අමතරව ව්‍යවසායකත්ව සංවර්ධනය, අලෙවිකරණ සහය සහ පුහුණු වැනි සේවා මගින් තම ආයෝජන කළඹ යහපත් තත්වයක තබා ගැනීමට හැකිව ඇත.

බැරකු ණය සහ අත්තිකාරම් රු. බිලියන 60 ක් දක්වා වැඩිවූ අතර පෙර වසරට වඩා එය 12% වර්ධනයකි. බැරකු ආර්ථික ආවරණ විවිධාංගීකරණය සඳහා විශේෂ ප්‍රයත්නයක් යොදන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2012 සමස්ත ණය වලින් 13%ක් වූ කෘෂිකාර්මික ණය 15% දක්වාද, කර්මාන්ත ණය 8% සිට 10% දක්වාද, වාණිජ ණය 8% සිට 10% දක්වා සහ නිවාස ණය 13% සිට



15% දක්වා වැඩි කරගැනීමටද, උකස් ණය 44% සිට 31% දක්වාද, අඩු කරගැනීමටද හැකිවිය. මෙම තත්වය පහත සඳහන් වගුවෙන් පෙන්වා දී ඇත.



තවදුරටත් ණය කළඹ විශ්ලේෂණයේදී, බැංකුව සංවර්ධන දිශානතිය ණය ක්‍රියාකාරකම් කේන්ද්‍රගත කර ඇති බව පිළිබිඹුවේ. 2013 අභිප්‍රායන් අනුව ණය දීම අනුබණ්ඩනය කර ඇති ආකාරයට පහත වගුව පෙන්වා දෙයි.

වගුව 01		අරමුණ අනුව ප්‍රධානිත ණය වර්ගීකරණය - 2013			
අංශය	ණය සංඛ්‍යාව	%	වටිනාකම රු. මිලියන	%	
කෘෂිකර්මය	663,942	51.9	19,092.90	34.9	
සත්වපාලනය	22,334	1.7	1,371.00	2.5	
ධීවර	16,626	1.3	703.9	1.3	
කර්මාන්ත	96,305	7.5	5,885.40	10.7	
වෙළඳ සහ වාණිජ	122,621	9.6	7,645.60	14.0	
තිවාස	65,618	5.1	6,338.70	11.6	
පාරිභෝජනය	221,252	17.3	7,447.80	13.6	
වෙනත්	72,409	5.6	6,224.80	11.4	
එකතුව	1,281,107	100	54,710.10	100	


ආසන්න වශයෙන් ණය දුන් සංඛ්‍යාවෙන් 72% ක් සහ ණය දුන් මුළු මුදල් ප්‍රමාණයෙන් 63.4% නිෂ්පාදනය අරමුණු කර ගෙන කෘෂිකර්මය, සත්වපාලනය, ධීවර කර්මාන්තය, වෙළඳ සහ වාණිජ කටයුතු සඳහා ආර්ථික සංවර්ධනයට දායකවීමට ලබා දී ඇත. සුවිශේෂී ආකාරයෙන් ඉහත සාකච්ඡා කල සංවර්ධනය පහත වගුවෙන් පෙන්වන පරිදි බැහැර ස්ථානවල සිදුව ඇත.

වගුව 02		ණය ප්‍රාදේශීය බෙදාහැරීම මත වර්ග කිරීම - 2013			
අංශය	ණය සංඛ්‍යාව	%	වටිනාකම රු. මිලියන	%	
සබරගමුව	218,152	17.1	6,462.8	11.8	
ඌව	197,670	15.5	7,061.0	12.9	
මධ්‍යම	218,783	17.1	7,872.2	14.4	
දකුණ	210,584	16.5	10,345.3	18.9	
උතුරු මැද	207,278	16.2	8,269.5	15.1	
වයඹ	151,550	11.8	9,602.9	17.6	
බටහිර	74,090	5.8	5,096.4	9.3	
එකතුව	1,278,107	100.0	54,710.1	100.0	

බස්නාහිර පළාතෙන් 5.8% ණය සංඛ්‍යාවක් සහ 9.3% ණය ධාරිතාවක් පමණක් ලබාදී ඇත. ඒ කෙසේද යතහොත්, බැහැර ස්ථාන වලින් ඉතිරි ණය ලබාදුන් සංඛ්‍යාවෙන් 94.2% ක්ද, ණය ධාරිතාවෙන් 90.7% ක්ද, ලබාදීමෙන් ප්‍රාදේශීය සංවර්ධනයට දායකව ඇත. ඉහළ කාන්තා සහභාගීත්වය බැංකුවේ ණය දීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු අංගය වේ. ස්ත්‍රී පුරුෂ සහභාගීත්ව විශ්ලේෂණය අනුව, පහත සඳහන් වගුවෙන් පෙන්වා දෙන පරිදි 2013 වසරේ 1,278,107 දෙනෙකුට ණය කරුවන්ගෙන් ආසන්න වශයෙන් 677,396 ක් කාන්තාවන් වේ. සමස්ත ණය කරුවන්ගෙන් 53% කාන්තාවන් නියෝජනය කරයි. කාන්තාවන් ණයට ගත් සමස්ත ණය මුදල් ප්‍රමාණය රු. මිලියන 24,072.40 වන අතර වය පුරුෂයන් හා සසඳන විට රු. මිලියන 30,637.70 ක් වේ.

වගුව 03		ස්ත්‍රී පුරුෂ භාවය අනුව ප්‍රධානිත ණය වර්ගීකරණය - 2013			
ස්ත්‍රී/පුරුෂ	ණය සංඛ්‍යාව	%	වටිනාකම රු. මිලියන	%	
පුරුෂ	600,710	47	30,637.70	56	
ස්ත්‍රී	677,396	53	24,072.40	44	
එකතුව	1,278,107	100	54,710.10	100	

බැංකුව පසුගිය වර්ෂ කිහිපයක් තිස්සේ ඉතුරුම් තැන්පතු වලදායි විකල්පයක් වශයෙන් සවිගැන්වීමේ යෝජනා ක්‍රමයක් යටතේ ණය දීමේ ක්‍රියාවලිය සඳහා අරමුදල් යෙදවන ලදී. බැංකුව විසේ මහ බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුව මගින් ක්‍රියාත්මක කල සවිගැන්වීමේ යෝජනා ක්‍රම 310 සහභාගී විය. ඒ අනුව 2013 වසරේ දෙන ලද 57,616ක් වූ ණය ප්‍රමාණය සඳහා රු. මිලියන 5139.60 ක් ප්‍රතිමූල්‍ය පහසුකම් වශයෙන් ලැබුණි. මෙය 2012



වසරේ ලද ප්‍රතිඵලය පහසුකම් වලට වඩා 54.71% වැඩිවීමකි. භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන දෙවන පියවරේ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කල වාණිජ පරිමාණයේ කිරිපට්ටි සංවර්ධන ණය යෝජනා ක්‍රමයට සහභාගි කරගැනීමේ බැංකුවක් වශයෙන් මෙම වසරේදී බැංකුව තෝරා ගනු ලැබීය. ඊට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ හරිත බලශක්ති ව්‍යාපෘතියේ මූල්‍ය සැපයීම සවිබලගැන්වීමේ බැංකුවක් වශයෙන්ද තෝරා ගනු ලැබීය. මෙම ව්‍යාපෘතිය යුරෝපා ආයෝජන බැංකුවේ අරමුදල් වල සහායෙන් සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFCC) මගින් ක්‍රියාත්මක කරයි.

2012 වසරේ වාර්ෂික වර්ථාවේ සාකච්ඡා කල පරිදි බැංකුවට සුළු සහ මධ්‍ය පරිමාණ අංශයේ ප්‍රධාන මූල්‍ය සැපයුම්කරුවා වීමට අවශ්‍යව ඇත. මේ සඳහා බැංකුවේ දිස්ත්‍රික් කාර්යාල වලට අනුයුක්තව සුළු සහ මධ්‍ය ව්‍යවසාය මධ්‍යස්ථාන 9 ක් පිහිටුවන ලදී. බැංකු 2014 වසරේදී ඉතිරි දිස්ත්‍රික්ක 16 සුළු සහ මධ්‍ය ව්‍යවසාය මධ්‍යස්ථාන පිහිටුවීමට අවශ්‍ය කටයුතු කරනු ඇත.

මෙම සුළු සහ මධ්‍ය ව්‍යවසාය මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට පුහුණුවලත් නිලධාරීන් යෙදවීම අත්‍යවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගෙන 2013 වසරේදී බැංකුවේ නිලධාරීන් 90ක් සඳහා දින 14 ක නේවාසික පුහුණු ලබා දී ඇත. සුළු සහ මධ්‍ය ව්‍යවසාය ව්‍යාපෘති ඇගයීම සහ මූල්‍යකරණයේ සියළු අංශ පුහුණුවේදී කේන්ද්‍රීය කරන ලදී. පුහුණු නිලධාරීන් දිස්ත්‍රික් වල සුළු සහ මධ්‍ය ව්‍යවසාය මධ්‍යස්ථාන වලට අනුයුක්ත කර ඇත.

මානව සම්පත් කළමනාකරණය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අප කාර්ය මණ්ඩලය රටේ ජාතික සංවර්ධනයට දායකත්ව ලබා දෙන අතර බැංකුවට සම්පතක් වශයෙන් ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප, එහි දැක්ම, මෙහෙවර සහ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා මෙහෙයුම් බලවේගය වී ඇත.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අප කණ්ඩායම 3,000 ක සාමාජික කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.


ස්ථීර කාර්ය මණ්ඩලය	2,331
කොන්ත්‍රාත් කාර්ය මණ්ඩලය	104
පුහුණුවන්නන්	704
එකතුව	3,139






ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හැමවිටම වැඩිවන අභියෝග සහ මූල්‍ය ක්‍ෂේත්‍රයේ වියට අයත් ස්ථානය රඳවා තබා ගැනීම සඳහා හොඳින් පුහුණුව ලැබූ මානව සම්පත් ප්‍රධාන සාර්ථකත්වය බව විශ්වාස කරයි. එවන් තරඟකාරී පරිසරයකදී මූල්‍ය ආයතනයක සාර්ථකත්වය දිනා ගැනීමේ වගකීම ඉහළ ගුණාත්මක වූ මානව

සම්පත මත රඳා පවතී. මේ ගැන සැලකිල්ලෙන් සිටින ප්‍රාදේශීය සංවර්ධන බැංකුව එහි නියමිත නිලධාරී කණ්ඩායමට බඳවා ගනු ලබන්නේ නිවැරදි දැක්මක් සහ කුසලතාවක් ඇති අය පමණි. විමසුමට ලක්වන වසර තුළදී බොහෝ පුහුණු සහ මානව දක්‍ෂතා සංවර්ධනය කේන්ද්‍ර කරගත් ආරම්භයක් ගෙන ඇති අතර වඩා ඉල්ලුමක් ඇති අපේක්‍ෂාවන් ලබාදීම තුලින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව වේගයෙන් විශිෂ්ඨ තලයකට ගෙන ඒම පමණක් නොව විය කටයුතුද විශිෂ්ට තලයකට ගෙන ඇත. ප්‍රාදේශීය බැංකු හය ඒකාබද්ධ කර ප්‍රාදේශීය සංවර්ධන බැංකුව බවට පත් කිරීමට පෙර ප්‍රාදේශීය බැංකු බැංකු ක්‍රියාකාරකම් ඉටු කර ගැනීම සඳහා පුහුණුවන්නන් සේවයේ යොදවා ගන්නා ලදී. මෙය බැංකුවේ ගමන් මග අවහිර කරනවා පමණක් නොව සේවකයින්ගේ සංවර්ධනයට බලපෑම් ඇති කරන ලදී. එම නිසා බැංකුව සැපයුම් අවශ්‍යතා සඳහා නිපුණතා ඇති සේවකයන් බඳවා ගැනීමට කටයුතු කරන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට එහි දර්ශනය සහ ක්‍රියාත්මක ශෛලිය බොහෝ වතාවක් වෙනස් කිරීමට සිදුවූ අතර, 2010 දී ප්‍රාදේශීය බැංකුවක් වශයෙන් සිටි ජාතික බැංකුවක් බවට පත්වීම නිසා වෙනසට මුහුණදීම සඳහා, පුහුණු වූ, දැනුම, කුසලතා, විශේෂඥතාව සහ නිවැරදි දැක්මකින් සමන්විත සම්පත් කණ්ඩායමක අවශ්‍යතාව ඇති විය. මෙය කාර්ය මණ්ඩලයට අදාලවන පරිදි හොඳින් සැලසුම්කරගත් දේශීය සහ විදේශීය පුහුණු ක්‍රමවේදයක් තුලින් ඉටු කරගන්නා ලදී. 2013 වසර තුළදී විදේශ පුහුණු 5ක් පැවැත්වූ අතර ඒ සඳහා 114 දෙනෙකු සහභාගි වූ අතර සහභාගිකයන් 1,900 කට දේශීය පුහුණු 46ක් පවත්වා ඇත.

2013 වසරේදී බැංකුවේ අභ්‍යන්තර ගතික වර්ධනයට ගැලපෙන සේ මානව සම්පත් මෙහෙයුම් වපසරිය සහ ධාරිතාවය පුළුල් කර ඇත.





විශේෂ අවස්ථා



සහතික කල
බීජ
බෙදාහැරීම



උසස් තත්ත්වයේ බීජ නිෂ්පාදනය

වසර ගණනාවක සිට ඉහළ අස්වැන්නක් ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකීය ගොවියා වෙහෙස වී වැඩ කරයි. එහෙත් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ උසස් වර්ගයේ බීජ වගා කටයුතු සඳහා යොදා නොගැනීමයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙමින්, සහතික කල බීජ වර්ග ගොවීන් අතර නොමිලේ බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එහිදී විශාල පිරිසක් මෙම සහතික කල බීජ බෙදාහැරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වී නොමිලේ සහතික කල බීජ ලබාගත්හ.



විශේෂ අවස්ථා



ජනහමු
දසදහස
වැඩසටහන




ජනහමු දසදහස වැඩසටහන

2013 ආරම්භයත් සමඟම ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවල බල ප්‍රදේශයන්හි සෑම ගම්මානයක්ම ආවරණය වන පරිදි ජනහමු දස දහසක වැඩසටහන ආරම්භ කිරීමට ඉලක්කය විය. එහෙත් 2013 අගෝස්තු වන විට මෙම ඉලක්කය පසුකර යෑමට අපගේ උද්යෝගිමත්, දෙවර්ගවන්ත කාර්ය මණ්ඩලයට හැකියාව ලැබිණ.



2013 වර්ෂය අවසන් වන විට ජනහමු 16,025 ක් සාර්ථකව පැවැත්වීමට බැංකුවට හැකියාව ලැබිණ. 498,800ක ප්‍රතිලාභීන් පිරිසක් මෙම ජනහමු සඳහා සම්බන්ධ වූ අතර, එයින් 334,784ක් දෙනාට අප බැංකුව සමඟ නව ගිණුම් ආරම්භ කිරීමට හැකියාව ලැබිණ. රුපියල් බිලියනයකට වඩා වැඩි තැන්පතු ප්‍රමාණයක් රැස්කිරීමට හැකියාව ලැබුණු අතර, ඊට සමාන අගයකට ණය මුදල් ප්‍රවර්ධනය කිරීමට මෙම විශේෂ වැඩසටහන තුළින් හැකිවිය.





විශේෂ අවස්ථා



ලෝක ළමා දිනය සැමරීම 2013

දැනුවත් භාද්‍ය ප්‍රචාරණ ව්‍යුහයක්



2013 වර්ෂයේ ලෝක ළමා දිනය සැමරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන් සඳහා ද දුරුවන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ හිතවතුන්ගේ ඉහළ දායකත්වයක් ලැබුණු අතර, බැංකුව සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගීමට හැකියාවද ලැබිණ. සෑම දුරුවෙක් සඳහාම නිලිණයක් ප්‍රදානය කිරීම බැංකුව විසින් සිදු කළ අතර, අධ්‍යාපනික සහ විනෝදාත්මක තරඟ සඳහා සහභාගී වී ජය ලැබූ දුරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුවිය.



විශේෂ අවස්ථා



හෙළ ඖෂධ සවිය



දේශීය ඖෂධ හඳුන්වා දීමේ වගා කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාව සෑම වසරකදීම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශාඛසාර ඖෂධ පැළෑටි ආනයනය සඳහා වැය කරනු ලබයි. එහෙත් මෙම ඖෂධ පැල වගාව සඳහා ඉහළ විභවතාවයක් දේශීය වශයෙන් පවතී. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මෙම අවස්ථාවන් හඳුනා ගනිමින් උච්ච පළාත් සභාව සහ උච්ච පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේද සහභාගිත්වයෙන් උච්ච පළාත තුළ දේශීය ඖෂධ වගාව වැඩි දියුණු කිරීම සඳහා හෙළ ඖෂධ සවිය වැඩ සටහන ක්‍රියාවට නංවන ලදී.



භාරතීයකට වැඩි දේශීය වෛද්‍යවරුන් සහ ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් පිරිසක් මෙම වැඩසටහන හඳුන්වාදීමේ උත්සවයකට සම්බන්ධ විය.

මෙම වැඩසටහන ඔස්සේ මූල්‍ය පහසුකම් සැපයීම පමණක් නොව ඇසුරුම් කාර්ය පුහුණුව, උපදේශන කාර්ය හා වෙළඳපොළ සුරක්ෂිතතාවය මෙන්ම සහතික කළ මිලක් ගොවීන්ගේ ඖෂධ බෝගයන් සඳහා ලබාදීමට අවශ්‍ය කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් සිදු කරනු ලබයි.



විශේෂ අවස්ථා



රණවිරු කාන්තා
ව්‍යවසායකත්ව
වැඩසටහන
සහ
“සුභාවිත ගීතය”



අපගේ විරෝධාර රණවිරුවන්ට ඉහාර

වසර 30 ක් පැවති කුරිරු යුද්ධය නිමා කරමින් දේශයේ සාමෘතිය වර්ධනය වීමට අත්‍යවශ්‍යව පිළිබඳව අතිශයින්ම කටයුතු කළ යුතු වන අතර, ඔවුන්ගේ ඉමහත් කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වසර 30 ක් පැවති කෘෂි අරගලය නිමා කොට නිදහස් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට අපගේ රණවිරුවන්ට හැකියාව ලැබුණි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් එම රණවිරුවන්ට ගිම්මිය යුතු ගෞරවය නොමඳව ලබාදෙමින්, ඔවුන් සම්බන්ධ කටයුත්තක් ලෙස ව්‍යවසායකත්ව වැඩසටහනක් දියත් කරන ලදී.



ඒ අනුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ රණවිරු සේවා අධිකාරිය එක්ව රණවිරුවන්ගේ පවුල් සඳහා සහනදායී පොළී අනුපාත සහ ලිහිල් සුරැකුම් මත රණවිරු දිවිනැඟීම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. මේ යටතේ සාර්ථක කාන්තා ව්‍යවසායකත්ව රැසක් රටේ සංවර්ධනයට දායක කරගැනීමට අපේක්ෂා කරමි. රණවිරුවන්ගේ හැකියාවන් ඵලදායීවම ඔවුන්ගේ රසවින්දනය උදෙසා, “සුභාවිත ගීතය” වැනි වැඩසටහන් සඳහා ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් දායකත්වය ලබාදෙන ලදී.

විශේෂ අවස්ථා



යාය වැඩසටහන




මහා පරිමාණ වගාවන් වගාකරණය

මහා පරිමාණ වගාවන් තුළින් උපරිම ඵල නෙලාගැනීමට ගොවි ජනතාවට උදවු කිරීම උදෙසා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් යාය වැඩසටහන හඳුන්වා දෙන ලදී.

මෙම විශේෂ කෘෂිකාර්මික වැඩසටහන ඒ ඒ විශේෂිත ප්‍රදේශ සඳහා වගාවට හොඳින් ගැලපෙන බෝග තෝරාගැනීමෙන් ආරම්භ කෙරුණු අතර, ඉන් පසු එම ව්‍යාපෘතිය හා එහි ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම පිළිබඳ රැස්වීම්/ වැඩමුළු සඳහා ගොවි මහත්ම මහත්මින් කැඳවීම සිදු කරනු ලබයි. ඉන් අනතුරුව බැංකුව සහතික කල බීජ හා ප්‍රාග්ධනය සැපයීම සිදු කරනු ලැබේ. තවද බැංකුව විසින් අතිතයේ බෝග විකිණීමේදී අවාසිදායක වූද අවදානම්වූද සිදුවීම් වලට මුහුණදුන් ශ්‍රී ලාංකික ගොවීන්ට ආර්ථික වශයෙන් ඵලදායී වෙළඳාමක් සහතික කර දීම සඳහා නිෂ්චිතවම තම බෝග මිලදීගන්නන් සමඟ ඉදිරි ගිවිසුම් සංවිධානය කරයි. තවද මෙම ව්‍යාපෘතිය රැකියා අවස්ථා රැසක්ම නිර්මාණය කරනු ලබයි.





විශේෂ අවස්ථා



සිංහල සහ
හින්දු
අලුත් අවුරුද්ද
2013

සමාජ වර්ධනය



සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයින් ඔවුන්ගේ පවුල් වල සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරනු ලබයි.

තම දුවරුන් පුනණුවන් හා මුණුපුරන්ගෙන් බොහෝ දුරස්ථව වාසය කරන දෙමව්පියන් සහ වැඩිහිටියන් සෑම වසරකම තම සන්නේෂය බෙදා ගනිමින් පවුලේ සියළුම දෙනා සමඟ එක්ව මෙම අවස්ථාව සැමරීම බලාපොරොත්තුවෙන් සිටිති.



ප්‍රාදේශීය සංවර්ධන බැංකුව 2013 දී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට නව සංකල්පයක් හඳුන්වා දෙනු ලැබීය. විශේෂ ඊට දෙකක මහනුවර දිස්ත්‍රික්කයේ RDB ගනුදෙනුකරුවන් රැසක් උතුරු පළාතේ දුෂ්කර ග්‍රාමයක් වන මල්ලාවි හි ගණු-දෙනුකරුවන් සමඟ එක්වී එකම පවුලක් ලෙස සිංහල හා හින්දු අලුත් අවුරුද්ද එහි පරිසමාප්ත අර්ථයෙන්ම සැමරීමට රැගෙන යන ලද්දේ එය වඩාත් අරුත්බර සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් බවට පත්කරමිනි.



නව ශාඛා විවෘත කිරීම

දිනය	ශාඛාව	ලිපිනය
2013.01.30	ප්‍රධාන ශාඛාව	නො 933, වෙදමුල්ල, කැලණිය
2013.03.14	කලවත්චිකුඩි	ප්‍රධාන පාර, කලවත්චිකුඩි
2013.05.16	කොක්කඩිවෝලෙයි	ප්‍රධාන පාර, කොක්කඩිවෝලෙයි
2013.08.15	මුත්තුර්	85/A, මහ විදිය මුත්තුර්
2013.09.12	බෝගස්වැට	24, බෝගස්වැට - 02



කොක්කඩිවෝලෙයි ශාඛාව

නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ගරු විනයාගමුර්ති මුරලිදරන් මහතා විසින් කොක්කඩිවෝලෙයි ශාඛාව විවෘත කරන ලදී.



කැලණිය ශාඛාව

ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මහතා විසින් RDB බැංකුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලීය ශාඛාව විවෘත කරන ලදී.



මුත්තුර් ශාඛාව

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු නජීබ් අබ්දුල් මජීඩ් මහතා විසින් මුත්තුර් ශාඛාව විවෘත කරන ලදී.




කලවත්චිකුඩි ශාඛාව

නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ගරු විනයාගමුර්ති මුරලිදරන් මහතා විසින් කලවත්චිකුඩි ශාඛාව විවෘත කරන ලදී.



බෝගස්වැට ශාඛාව

පාර්ලිමේන්තු සභික ගරු උදිත ලොකු බණ්ඩාර මහතා විසින් බෝගස්වැට ශාඛාව විවෘත කරන ලදී.



නව ශාඛා පරිශ්‍රයන් විවෘත කිරීම

දිනය	ශාඛාව	ලිපිනය
2013.01.07	තඹුත්තේගම	නො 35, කුරුණෑගල පාර, තඹුත්තේගම
2013.02.01	හික්කඩුව	නො 35, ඔද්දේගම පාර, හික්කඩුව
2013.03.27	කැකිරාව	නො 65/3, මරදන්තඩවල පාර, කැකිරාව
2013.04.02	මාතලේ	නො 62, රජවිදිය මාතලේ
2013.04.08	පොතුපිටිය	කළුවන පාර, පොතුපිටිය හංදිය
2013.04.11	මොරොන්තුවුව	නො 65, වාද්දුව පාර, මොරොන්තුවුව
2013.06.03	අගලවත්ත	නො 05, කළුතර පාර, අගලවත්ත
2013.06.06	මැණික්හින්න	නො 35/1, නුවර පාර මැණික්හින්න
2013.07.15	කොටියාකුඹුර	නො 9/1, ප්‍රධාන පාර, කොටියාකුඹුර
2013.07.29	බුලත්කොහුපිටිය	කෑගල්ල පාර, බුලත්කොහුපිටිය
2013.08.19	මිනුවන්ගොඩ	නො 74, වේයන්ගොඩ පාර, මිනුවන්ගොඩ
2013.09.16	ආනමඩුව	නො 43, නවගත්තේගම පාර, ආනමඩුව
2013.10.01	හිවිතිගල	නො 19, කලුවන පාර, හිවිතිගල
2013.10.08	මොරයාය	නො 551, මොරයාය මිනිපේ
2013.10.14	හපුතලේ	නගර සභා ගොඩනැගිල්ල දුම්රියපල පාර, හපුතලේ
2013.10.17	මොරගහහේන	නො 647, හොරණ පාර, මොරගහහේන
2013.10.28	ගෝනපතිරාව	සේනපුර පාර, ගෝනපතිරාව
2013.11.25	පොල්පිහිගම	කුරුණෑගල පාර, පොල්පිහිගම



තඹුත්තේගම ශාඛාව ප්‍රධාන ආරාධිත අමුත්තා, සාමාන්‍යධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී රත්නසිර සිරිවර්ධන මැතිතුමා



මොරයාය ශාඛාව ප්‍රධාන ආරාධිත අමුත්තා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටීකිරි කොඞ්ඛෑකඩුව මැතිතුමා



සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන සේවා මධ්‍යස්ථානය ඛස්නාහිර පළාත් කාර්යාලය

ආයතනික කාමාඡයීය වගකීම



දියර කිරි
පරිභෝජනය
ප්‍රවර්ධනය
කිරීම



2013 වසරේදී RDB බැංකුව දියර කිරි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දියර කිරි නිෂ්පාදකයින්ට කිරි අලෙවි මධ්‍යස්ථාන සකස්කර ගැනීමට උපකාර කිරීමෙන් සහ වෙළඳපොළ අවස්ථාවන් ඇතිකරමින් විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමෙන් ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීමට කටයුතු කරන ලදී.



මෙම වැඩසටහනෙන් නැවුම් සහ පෝෂ-සදායී දියර කිරි වැඩි වැඩියෙන් ලාංකීය ජනතාව වෙත සැපයීමත් ඒ තුළින් විදේශ රටවල් කරා ඇදී යන රුපියල් බිලියන ගණනක මුදල් ඉතිරි කර ගැනීම අපේක්ෂා කරයි.



ආයතනික සාමාජිකය වගකීම




ගෙවතු වගා වැඩසටහන

ගෙවතු වගා වැඩසටහන



අප මව්බිම තුළ ගෙවතු වගාව ප්‍රචලිත කිරීම උදෙසා **RDB** බැංකුව විසින් **RDB** ගෙවතු වගා වැඩසටහන නමින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ දස දහසකට අධික පිරිසක් සඳහා සාර්ථක ගෙවතු වගාවක් ස්ථාපිත කිරීම තුළින්, ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරාගැනීම හා අමතර ආදායමක් ලබාගැනීම යන මැදයේ විශේෂ පුනුණු වැඩසටහනක් **RDB** බැංකුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එකමුතුවෙන් පවත්වන ලදී. පරිපූර්ණ ගෙවත්තක් සඳහා විවිධාකාර එළවළු හා පලතුරු වගාවන් පමණක් නොව කොස් ගසක් හෝ කිහිපයක්, පොල් ගස්, තවත් ආර්ථික වශයෙන් ප්‍රයෝජනවත් ගස් වර්ග, පීචි පැල ඉණි වැටක්, කුකුළන් කිහිපදෙනෙක්ගෙන් සමන්විත කුඩුවක්, ගවමඩුවක් ආදිය සාර්ථක ගෙවත්තක නිර්ණායකයන් විය.



මෙම තරඟය හේතුකොටගෙන ගෙවතු අටදහස් නවසිය අසූ හයක් නිර්මාණය කරනු ලැබූ අතර, විශේෂ තේරීම් කමිටුවක් මගින් තෝරාගත් හොඳම ගෙවතු වගාකරුවන් විසිපස් දෙනා විශේෂ අත්දැකීම් බෙදාගැනීමේ වැඩසටහනක් සඳහා 2014 ජූනි 25 දින ඉන්දියාවේ බැංගලෝර් නගරයට රැගෙන යාමට නියමිතය.




"RDB බැංකුවේ
සහයෝගය හිමිවූ මුළු
රටම බාහිර ලබාදෙන්න
අපට හැකි වුණා....."



RDB සේවාව





ඉතරැම් හා සේවාවන්

ඉතරැම් / අයෝජන ගිණුම්

RDB කැකුළු ගිණුම (බාලවයස්කාර ගිණුම)

වයස අවුරුදු 12ට අඩු දූ දරුවන් සඳහා ප්‍රධාන අරමුණු තුනක් සපුරා ගැනීමේ අරමුණින් RDB කැකුළු ගිණුම මනා ලෙස සැලසුම් කර තිබේ. පුංචි දූ දරුවන් තුළ ඉතිරි කිරීමේ හොඳ පුරුද්ද ඇති කරමින් ළමුන්ගේ අනාගතය සාර්ථක කරගන්නට අත්වැල සැපයීමට, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සම්මන්ත්‍රණ තුළින් අත්වැල සැපයීම, විභාග ජයග්‍රහණයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව හා තිළිණ ලබාදීම සහ හොඳ පුරවැසියන් වීමට අත්වැල සැපයීම අරමුණ කරගනී. අනෙකුත් ගිණුම් වලට වඩා ආකර්ෂණීය ඉහළ පොළියක් RDB කැකුළු ගිණුම සඳහා ලබාදේ.

අලුතින් ආරම්භ කරන RDB කැකුළු සම ගිණුමකට ඉතරැම් කැටයක් ලබා දීම සිදු කරනු ලබයි. මීට අමතරව මෙම RDB කැකුළු ගිණුම් හි දූ දරුවන් සඳහා ගිණුම් ශේෂය පදනම් කරමින් විවිධ අවස්ථාවන් වලදී පෑන්, කෝප්ප, වතුර බෝතල්, පාසල් බෑන්, අත් ඔරලෝසු, මවුන්ටන් බයිසිකල් සහ මුදලින් තෑගි වවුචර් ලබාදීම සිදු කරනු ලබයි.

මෙම ගිණුම් හිමියන්ට විවිධ අවස්ථාවන් වලදී ගිණුම් ශේෂය මත ත්‍යාග හිමි වේ. මෙම ගිණුම හිමි අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දූ දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ සහ අතිප්‍රේරණ වැඩසටහන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මෙහෙයවීමෙන් සිදුකරයි.



RDB සුඛ මංගලම් ගිණුම



RDB යොවුන් ඉතිරි කිරීමේ ගිණුම

මෙම ගිණුම වයස අවු 12 න් 17 න් අතර යෞවන යෞවනියන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කරන ලද ඉතිරි කිරීමේ ගිණුමකි. රු 500 ක අවම තැන්පතුවකින් මෙම ගිණුම ඇරඹිය හැකිවේ. සාමාන්‍ය ඉතිරි කිරීමේ පොළියට වඩා වැඩි පොළියක් මෙම ඉතිරි කිරීමේ ගිණුමේ තැන්පතු සඳහා ලබාදෙනු ලබයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හඳුන්වාදුන් අසමසම ඉතිරි කිරීමේ ගිණුමක් ලෙස RDB සුඛ මංගලම්, ඉතිරි කිරීමේ ගිණුම පෙන්වාදිය හැක. මෙම ගිණුම සඳහා එකවර හෝ ක්‍රමිකව මුදල් තැන්පත් කිරීමෙන් අයෝජනය කළ හැක. දරුවාගේ හෝ දැරියගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සඳහා (උදාහරණ ලෙස විවාහයේදී) මෙම මුදල් ලබාගැනීමේ තැකියාව ඇත.

තවද ගිණුම් තැන්පතු සඳහා උපයන පොළී මුදලට අමතරව බෝතස් පොලියක් ද . RDB සුභ මංගලම් ගිණුම මඟින් ලබාදෙනු ලබයි.

RDB ලිය සවිය



RDB ලිය සවිය, ඉතිරි කිරීමේ ගිණුම දිරිය කාන්තාවන් වෙනුවෙන් හඳුන්වා දෙන ලද්දකි. මෙම ගිණුම හරහා මූල්‍ය පහසුකම් පමණක් නොව එයින් ඔබ්බට යමින් කාන්තාව තුළ ව්‍යවසායකත්ව කුසලතාවය ඇති කරමින් ඔවුන් ස්වයං රැකියාවන් ඔස්සේ රටේ ආර්ථික කටයුතු සඳහා දායක කර ගැනීමද අපේක්ෂා කෙරේ.

මෙම ගිණුම මඟින් ඉහළ පොලියක් ලබාදීම සහ ආකර්ෂණීය පොළී අනුපාත යටතේ මූල්‍ය පහසුකම් පිරිනැමීමද සිදුකරයි.

RDB දිවි නැගුම



2012 පෙබරවාරි මාසයේදී ඔයාමඩුව, දැයට කිරුළ ප්‍රදර්ශණ භූමියේදී RDB දිවි නැගුම ආයෝජන ගිණුම හඳුන්වා දෙන ලදී. කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ වැඩිම වර්ධනයක් පෙන්නුම් කල සුවිශේෂ ඉතිරි කිරීමේ ගිණුමක් ලෙස මෙම RDB දිවි නැගුම, ගිණුම පෙන්වාදිය හැක. වසර දෙකක් වැනි කෙටි කාලයක්

තුළ ලක්ෂ හයක ජනතාවක් දිවි නැගුම ගිණුම් හිමියන් බවට පත්විය. මීට අමතරව ආකර්ෂණීය පොළී අනුපාතයක් යටතේ මූල්‍ය පහසුකම් ලබාදීම සහ ආදායම් උත්පාදනය සහ ඉතිරි කිරීම් සඳහා ජනතාවගේ පෙළඹවීමක් ඇති කිරීම මෙම ගිණුම මඟින් සිදුකරමින් පවතී.

RDB දොරින් දොර

මෙය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවටම ආවේනික වූ විශේෂිත වූ නිෂ්පාදනක් හා සේවාවක් ලෙස හඳුන්වා දිය හැක. දෛනික තැන්පතු රැස්කිරීමේ වැඩසටහනක් ලෙස මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා කැපවූ විශේෂ දෛනික තැන්පතු රැස් කිරීමේ නියෝජිත ජාලයක් ක්‍රියාත්මක වේ. ඔවුන් දෛනිකව ගනුදෙනුකරුවන් කරා පිවිස ඔවුන්ගේ ව්‍යාපාරය, සේවා ස්ථානයේදී, කඩපිලෙහි දී තැන්පතු බාරගැනීම සිදු කරමින් බැංකු සේවාවන් බෙදාහැරීම සිදු කරනු ලබයි.

අඩන්ඩව මෙම තැන්පතු නියෝජිතයන් ඉලක්කගත ගනුදෙනු කර ප්‍රජාව වෙත ප්‍රවේශවීම තුළ ගනුදෙනුකරුවන්ගේ ආවේණික පිරිවැය ඉතිරි කර ගැනීම වීම ගනුදෙනුකරුවන් ලත් මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.


RDB දොරින් දොර සේවාව තුළින් ගනුදෙනුකරුවන්ගේ සංවර්ධනාත්මක අරමුණු වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීම, ණය වාරික ගෙවීම සහ ඉතිරිකිරීම් සඳහා ඉතා හොඳ අවස්ථාවක් ගනුදෙනුකරුවාට හිමි වේ.

මෙමඟින් කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ට අත්වැල සැපයීමට සහ බාධාවකින් තොරව තැන්පතු රැස්කිරීමට අවස්ථාව උදාවේ.



RDB ඉතුරුම් වාසනා

2013 අගෝස්තු මාසයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නවතම නිෂ්පාදනය ලෙස RDB ඉතුරුම් වාසනා විලි දැක්වන ලදී. පවත්වාගෙන යන ඉතිරි කිරීමේ ගිණුම් සහ අලුතින් අරම්භ කරන ඉතිරි කිරීමේ ගිණුම් වල අවම ශේෂය රු 2500 ක් මාස 03 ක්



පවත්වාගෙන යාමෙන් නවීන පන්නයේ සුසුකි ESTILO මොටර් රථය පිරිනමන "RDB ඉතුරුම් වාසනා" තෘගි ක්‍රමය දියත් කරන ලදී. මෙහි මූලික අදියර 2013 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් විය



RDB ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තරඟකාරී ඉහළ පොළී අනුපාතයක් පිරිනමන ඉතිරි කිරීමේ ගිණුමක් ලෙස, RDB ජ්‍යෙෂ්ඨ පුරවැසි, ඉතුරුම් ගිණුම පෙන්වාදිය හැක. රු. 500 අවම තැන්පතු වකින් ගිණුම ඇරඹීමේ හැකියාව පවතී. RDB ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම මගින් ගනුදෙනුකරුවන්ගේ ආයෝජනයට ඉහළ පොලියක් ලබාදේ.



RDB ස්ථාවර තැන්පතු

ඉහළම ජනප්‍රියතාවයකින් යුත් ආයෝජන ක්‍රමයක් ලෙස ස්ථාවර තැන්පතු පෙන්වාදිය හැක. මාස 1,2,3,6 සහ වසර 01 සිට වසර 05 දක්වා RDB ස්ථාවර තැන්පතු සඳහා ආකර්ෂණීය පොළී අනුපාතයන් ගෙවනු ලබයි.

WESTERN UNION මුදල් සම්ප්‍රේෂණ සේවාව



Western union මුදල් හුවමාරුව ඔස්සේ විදේශ මුදල් හුවමාරුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සියලුම ශාඛා මගින් සිදු කරනු ලබයි. අපගේ ග්‍රාමීය සහ අර්ධ නාගරික ගනුදෙනුකාර ප්‍රජාවට, මෙම සේවාව ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර, එම සේවාව විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් තම ගමේ නගරයේ පිවිසීමට තම පවුලේ සාමාජික සාමාජිකාවන්ට මුදල් විවීම සඳහා බහුලව භාවිතා කරයි.




"RDB බැඳුණු හැම
ලොහොතේම අපිත්
චිකිතා ඉන්න භින්නදා
අපේ වහන්සියට
උපරිම ප්‍රතිඵල
ලබාගන්න හැකි
වුණා....."



අවදානම් කළමනාකරණය





අවදානම් කළමනාකරණය

2011 අවසාන භාගයේ බැංකුව අවදානම් කළමනාකරණ රාමුවක් ක්‍රමවත්ව සකස් කල අතර පසුගිය වසර දෙක තුල බැංකුව එහි ව්‍යවස්ථිත සහ ධාරිතාව වැඩි දියුණු කරමින් සහ ශක්තිමත් කරමින් බැංකුව තුල පැවැත් අවදානම් කළමනාකරණ රාමුවක් ස්ථාපනය කර ඇත. දැන් බැංකුවට ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට කාර්යාත්මකව වාර්තා කරන ස්වාධීන අවදානම් කළමනාකරණ රාමුවක් ඇත.

අපගේ සමස්ථ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රධාන ආරක්ෂණ සංකල්ප ත්‍රිත්වයක් මත පදනම් වේ. එනම් මෙහෙයුම් යාන්ත්‍රණය, අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්, අභ්‍යන්තර/බාහිර විගණනය හා අනුකූලතා ක්‍රියාවලීන් හරහා පද්ධතියේ සීමාවන් හිවැරදි කිරීම් යන තුන්වැදෑරුම් ක්‍රමවේදයන්ය.

බැංකුවේ දෛනික ක්‍රියාවලියේදී මුහුණදෙන අවදානම් හඳුනා ගැනීම, මැනීම සහ කළමනාකරණය සඳහා පහත සඳහන් පුළුල් කළමනාකරණ කමිටු ස්ථාපිත කර ඇත.

- ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව (IRMC)
- විගණන කමිටුව (AC)
- වත්කම් සහ වගකීම් කමිටුව (ALCO)
- මෙහෙයුම් අවදානම් කළමනාකරණ උප කමිටුව
- විධායක අවදානම් කළමනාකරණ කමිටුව (ERMC)
- ණය අවදානම් කළමනාකරණ කමිටුව (CRC)

අවදානම් වාර්තා කිරීමේ පද්ධතිය

බැංකුව එහි ව්‍යවස්ථිත මෙහෙයුම් වල අවදානම මැනීම, නියාමනය සහ කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති සහ පරිපාටීන් දැනටමත් ස්ථාපිත කර ඇත. පසුගිය වර්ෂය තුළදී අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත ප්‍රතිපත්ති සහ පරිපාටීන් සමාලෝචනය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් ක්ෂේත්‍රයේ අනෙකුත් බැංකු විසින්ද අනුගමනය කරනු ලබන යහපත් නියාමනයන් අප බැංකුවේ අවදානම් කළමනාකරණ අංශය මඟින්ද ක්‍රියාත්මක කිරීම අරඹා ඇත. එනම් මූලික අවදානම් දර්ශකය මාසිකව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීම, ප්‍රාග්ධන ප්‍රමාණවත් භාවයේ ආතති පරීක්ෂාව සිදුකිරීම හා බැංකුවේ ණය හා තැන්පතු වල කේන්ද්‍රනය අවදානම සහ සමස්ථ කළඹ පිළිබඳ අවදානම මානනය හා විය ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට වාර්තා කිරීම. අධ්‍යක්ෂ මණ්ඩලයට මාසිකව ඉදිරිපත් කරන මූලික අවදානම් දර්ශක, ණය මෙහෙයුම්, පොළී අනුපාතය සහ ද්‍රවශීලතාවට අදාල හව්‍ය අවදානම් ක්ෂේත්‍ර ආවරණය වේ. ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අවදානම් කළමනාකරණ කණ්ඩායම පවත්වා සම්පත් සහ දත්ත පාදක කරගෙන විස්තරාත්මක අවදානම් වාර්තාවක් ඒකාබද්ධ

අවදානම් කළමනාකරණ කමිටුවට කාර්තු පදනමින් ඉදිරිපත් කරයි. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වර්තාවේ බැංකුවේ සමස්ථ ව්‍යවස්ථිත කටයුතු ගැන සියුම් විශ්ලේෂනයක් අඩංගුවේ.

ණය අවදානම කළමනාකරණය

හිරිවචනයට අනුව ණය අවදානම යනු ණයකරුවෙකු ණය ආපසු ගෙවීමට අසමත්වීම හෝ ගිවිසුමට අනුව බැඳීම් ඉටු කිරීමට අසමත්වීම නිසා ණය මුදල් නොලැබියාම හා මූල්‍යමය ප්‍රතිලාභ අහිමිවීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංවර්ධන බැංකුවක් වශයෙන් අපි සෘජුවම ණයදීමේ ව්‍යාපාරයේ නියුක්තව සිටීම, එහි ප්‍රච්චලයක් වශයෙන් අපි ණය පැහැර හැරීමේ අවදානම, ණය කේන්ද්‍රණයේ අවදානම හා සුරැකුම්වල වටිනාකම හිතවීම වැනි අවදානම් වලට හිරාවරණයවී ඇත. එමනිසා අපගේ ණය අවදානම් කළමනාකරණ ක්‍රමලේඛ අපගේ ණය කළඹ පුළුල්කිරීමට සමාන්තර වේ.

යහපත් ණය කළමනාකරණයක් පවත්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ණය සම්බන්ධ වීම් එක් ව්‍යවස්ථිත කටයුත්තකදී ණය අවදානම හඳුනා ගැනීම, නියාමනය, මානනය සහ ලිහිල් කිරීම යන ක්‍රියාවලීන්ගෙන් යුත් ව්‍යුහගත ණය ඇගයීමේ ක්‍රමයක් භාවිතා කරනු ලබයි. ප්‍රතිපාර්ශවකරුවන්ගෙන් ඇති වන ණය අවදානම ලිහිල් කිරීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් ගුණාත්මක බවින් යුත් සුරැකුම් පවත්වාගෙන යන අතර කලින් කලට ණය කමිටුව විසින් උකස්, ඉඩකඩම් සහ තේවාසික දේපළ ගාස්තු, තොගය, අයවිය යුතු වෙළඳාම් හා පුද්ගලික ඇප ආදියෙහි වත්මන් වෙළඳපොළ වටිනාකම ඇගයීමට ලක් කරයි.

2013 දී බැංකුවේ සමස්ථ වත්කම් පාදක කර ගත් ණය හිරාවරණය 74.24% ක් විය. විඛේවීන් ණය අවදානම එහි සාමාන්‍ය ව්‍යවස්ථිත පරිපාටියේදී බැංකුව මුහුණ දෙන ප්‍රධාන වර්ගයේ අවදානමකි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සාපේක්ෂව අවම වශයෙන් විදීමත්/ව්‍යුහාත්මක මූල්‍ය ව්‍යවහාරයන්ට හිරාවරණය නොවූ ගුම්‍ය ගණුදෙනුකාර ප්‍රජාවකින් යුක්ත බැංකුවක් වන නිසාද ණය අවදානම පිළිබඳ අවධාරණය කරයි.

ආංශික ණය හිරාවරණය

එක් එක් අංශ කෙරෙහි ණය දීමේදී බැංකුව විසින් උපරිම වශයෙන් හිරාවරණය වියයුතු සීමාවන් දක්වන ණය අවදානම් ප්‍රතිපත්තිය අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත. ආංශික ණය හිරාවරණයන් (අංශයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම අනුව හිරිවචනය කර ඇත) අවසරලත් සීමාවන් තුල බැංකු ණය කලඹ 2013 දෙසැම්බර් මස අවසානයට අනුව විස්තරාත්මකව පහත පරිදි වේ.


අංශය	2012- දෙසැම්බර්			2013- දෙසැම්බර්		
	සත්‍ය අනුපාතිකය	අනුමත සීමාව	විචලනය	සත්‍ය අනුපාතිකය	අනුමත සීමාව	විචලනය
කෘෂිකර්මය	25.15	30	(4.85)	24.09	30	(5.91)
සඳු පාලනය	1.76	20	(18.24)	2.29	20	(17.71)
කර්මාන්ත (සුළු මධ්‍යම ව්‍යවසාය)	16.79	15	1.79	21.70	15	6.70
වෙළඳාම සහ සේවා	0.49	10	(9.51)	0.33	10	(9.67)
නිවාස	13.9	10	3.9	16.00	10	6.00
පාරිභෝජනය	31.83	5	26.83	23.60	5	18.60
වෙනත් ප්‍රමුඛතා	8.12	7	1.12	10.13	7	3.13
කාර්ය මණ්ඩල	1.96	3	(1.04)	1.86	3	(1.14)

සියළුම සංඛ්‍යා සියයට ගණනින්

ඉහත සංසඳනය අනුව 2013 වසර තුළදී උකස් අත්තිකාරම්වල අඩුවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය කල හැකිය.


පාලනීය සංවර්ධන බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය සහ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකරුවන් සංවර්ධනය තුළින් රටේ ප්‍රාදේශීය සංවර්ධනයයි. එමෙන්ම ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය සහ සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකරුවන් සංවර්ධනයට ප්‍රමුඛතාවය දෙන රාජ්‍ය ප්‍රතිපත්තියක් සහිත සංවර්ධනය වන රටක් ලෙස මෙම අංශ තුළ කේන්ද්‍රීය වීම වැලැක්විය නොහැකිය. බැංකුව විසින් ආර්ථිකව කේන්ද්‍රනයවීමේ අවදානම අවම කිරීමේ/නැති කිරීමේ අරමුණින් සුදුසු රක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අවදානම වෙනත් පාර්ශවයක් වෙත පැවරීම හා ප්‍රමාණවත් ආන්තිකයක් සහිත ඇප ලබා ගැනීමට යෝග්‍ය පියවර ගෙන ඇත.

පළාත් මට්ටමින් අත්තිකාරම් කලඹේ කේන්ද්‍රීයතාව



පළාත් අතර ණය සහ අත්තිකාරම් කලඹ බෙදීමේ විශ්ලේෂණයෙන් හෙලිවන ආකාරයට ඉහළම දායකත්වය දකුණු පළාතෙන්ද ඊළඟට වයඹින්ද හිසෝපනය වේ.

කාලපරිච්ඡේද අනුව අත්තිකාරම් කලඹ අනුබණ්ඩනය




■ කාල පරිච්ඡේද අනුව අත්තිකාරම් කලඹ අනුබණ්ඩනය

කේන්ද්‍රීය අවදානම

ණය කලඹෙහි ආර්ථික කේන්ද්‍රීය අවදානම හඳුනාගැනීමේ ප්‍රධාන ශිල්ප ක්‍රමය වන්නේ, හර්ෆයින්ඩල් හරිස්නාම් දර්ශකයයි (HHI). මෙය ආර්ථික සහ නිෂ්පාදන වශයෙන් කේන්ද්‍රීයතාව මැනීමට උපයෝගී කර ගනු ලැබේ. HHI දර්ශකය කේන්ද්‍රීය බව ගණනය සඳහා පොදුවේ භාවිතා කරන පිළිගත් සංඛ්‍යානමය මානනයකි. මෙය ගණනය කිරීමේ ක්‍රමය වන්නේ ණය කලඹේ එක් එක් දායකයින්ගේ වර්ගයන්ගේ එකතුව ගැනීමෙනි.

සාමාන්‍යයෙන් දායකයින් විශාල සංඛ්‍යාවක් සහිත හොඳින් විවිධාංශීච්‍ර ණය කලඹක HHI වටිනාකම බිංදුවට ආසන්න වේ. නමුත් බෙහෙවින් කේන්ද්‍රීයවූ ණය කලඹක් HHI වටිනාකම ආසන්න ඉහළ අගයක් පෙන්නුම් කරයි.

2012 සිට 2013 වර්ෂවල බැංකුවේ ණය කලඹේ ආර්ථික කේන්ද්‍රයේ පහළ යාමක් පෙන්නුම් කරයි. දර්ශකය මෙසේ පහළ යාමට ප්‍රධාන හේතුව වන්නේ උකස් ණය කෙරෙහි කේන්ද්‍රීයතාව අඩුවීමයි.




අංශ	HHI වටිනාකම	
	2012-දෙසැම්බර්	2013-දෙසැම්බර්
කෘෂිකර්මය සහ ධීවර	0.018	0.026
හිඡ්පාදන	0.028	0.047
ප්‍රවාහන	0.000	0.000
ඉදිකිරීම්	0.022	0.029
වෙනත් පාරිභෝගිකයින් *	0.298	0.200
එකතුව	0.366	0.303

උකස් අත්තිකාරම්ද ඇතුළත්ව


ණය කළමි ගුණාත්මක භාවය

2013 අවසාන වනවිට බැංකුවේ අක්‍රමික ණය හා අත්තිකාරම් අනුපාතය 7.30% වූ අතර බැංකුවේ අදාල වසරේ උකස් අක්‍රමික ණය වැඩිවීම හිසා අනුපාතය වැඩිවන ප්‍රවණතාවක් දක්වයි. නිරපේක්ෂ වශයෙන් 2013 දෙසැම්බර් වන විට අක්‍රමික ණය හා අත්තිකාරම් රු. බිලියන 4.387 ක් වූ අතර එය පෙර වසරේ සංඛ්‍යාවට වඩා වැඩිවී රු. බිලියන 2.330 ට වඩා වැඩිවී රු. බිලියන 2.057 ක වැඩි වීමකි. එයින් උකස් අක්‍රමික ණය ප්‍රමාණය රු. බිලියන 1.847 කි.

අක්‍රමික ණය අනුපාතය



2013 දෙසැම්බර් අවසානයට අක්‍රමික ණය සංයුතිය



ආතති පරීක්ෂා කිරීම

අක්‍රමික ණය වලට අදාලව ආතති පරීක්ෂාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කල මෙහෙයුම් උපදෙස් වලට අනුව යමින් අප අවදානම් කළමණාකරන අංශය බැංකුවේ අක්‍රමික ණය සඳහා

ආතති පරීක්ෂාවක් සිදුකරන ලදී. මෙහිදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන ලද ආතති පරීක්ෂණ ප්‍රතිපත්ති වලට අනුකූලව ක්‍රමාංක කම්පනය තීරණය කරන ලදී.

අක්‍රමික ණය අත්තිකාරම් කලඹ	මුල් ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය			
	අවස්ථාව 1	අවස්ථාව 2	අවස්ථාව 3	
කම්පනයේ විශාලත්වය	-	4%	5%	6%
සෘජුවම බොල් ණය ලෙසට පරිවර්ථනය	9.21%	6.27%	6.17%	6.08%
සියළුම අක්‍රමික ණය වර්ගීකරණයන් අතර මාරුවීම	9.21%	6.57%	6.55%	6.53%

පහත සඳහන් උපකල්පනයන් මත පරීක්ෂණය පවත්වන ලදී

- දෙන ලද කාලය තුළදී බැංකුවේ අක්‍රමික ණය අත්තිකාරම් කලඹ ස්ථිරිකවේ.
- අපකර වල උපලබ්ධි අගයන් සැලකිල්ලට නොගැනීම.


වර්තමාන බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය 9.21% වන අතර එය මහ බැංකුව විසින් නියම කරන ලද අගයට වඩා මදක් පහලින් ඇති අතර එයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ බැංකුවේ අක්‍රමික ණය උකස් අත්තිකාරම් අගය වැඩිවීමයි. මෙම වැඩිවීම අඩු කිරීම සඳහා සියළුම ක්‍රියා මාර්ග සහ අක්‍රමික ණය සඳහා ප්‍රමාණවත් වෙන්කිරීම් කර ඇති බැවින් ඉදිරියේදී ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයේ පිරිහීම අවමවීමට ඉඩ ඇත. තවදුරටත් බැංකුව ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ සැලසුම් මගින් ප්‍රාග්ධනය වැඩි කිරීමට පියවර ගෙන ඇති බැවින් අවසි සහගත 1, 2, 3, වැනි අවස්ථා ඇතිවීම වැලකෙනු ඇත.

ද්‍රවශීලතා අවාදනම් කළමනාකරණය

ද්‍රවශීලතා අවාදනම් යනු, බැංකුව තම මූල්‍යමය බැඳීම් ඉටු කරනවිට මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් නිදහස් කිරීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමයි. ඒ හිසා සාමාන්‍ය සහ අහිතකර තත්වයන් වලදී බැංකුවට සිය මූල්‍ය බැඳීම් ඉටු කිරීමට නොහැකි තත්වයක් උදාවිය හැකි වනු ඇත.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව තම ද්‍රවශීලතා වත්කම් සහ වගකීම් තුළනාත්මකව පවත්වාගෙන යන හිසා යනපත් ද්‍රවශීල තත්වයක්/අනුපාතයක් බැංකුව තුළ පවත්වාගෙන යාමට සමත්ව ඇත. කෙසේ වෙතත්, බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා ඇති ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා අවශ්‍යතාව (20%) පවත්වාගැනීමට සමත්ව ඇත

2013 වසර අවසානයට ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයට විරේඛිත බැංකුවේ සත්‍ය ද්‍රවශීල වත්කම් අනුපාතය



මෙහෙයුම් අවදානම

මෙහෙයුම් අවදානම යනු ණය දීම හෝ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයන් තුළින් මතුවන හානි රක්ෂණයන්ගේ, අත්‍යන්තර ක්‍රියාවලීන්ගේ, පුද්ගලයින්ගේ හා පද්ධතීන්ගේ ප්‍රමාදවත් නොවීම් හා අසමත්වීම් තුළින් පැනනගින අනපේක්ෂිත සෘජු හෝ වක්‍ර අලාභයන්/අවදානම් සහගත තත්වයන් වේ.

මෙහෙයුම් අලාභ පිළිබඳ දත්ත රැස්කිරීම

අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව වංචනික ක්‍රියාවන් හිසා සිදුවන හානි/අලාභ පිළිබඳ දත්ත විකේන්ද්‍රීය කිරීම ආරම්භ කර ඇති අතර අප ඒවා කාර්තු පදනමින් ශ්‍රී ලංකා මහ බැංකුව

වෙත වාර්තා කරනු ලබයි. 2013 වසරේ බැංකුව විසින් විවැනි හානි සිදුවීම් 17 ක් වාර්තා කර ඇත.

අපගේ වර්තමාන භාවිත මෙහෙයුම් අලාභ පිළිබඳ දත්ත විකේන්ද්‍රීය කිරීම විමර්ශන තොරතුරු පමණක් පදනම් කර ගෙන සිදුකරන නමුත් ඉදිරි වර්ෂයේදී බැංකුව විවැනි දත්ත වෙනත් මූලාශ්‍ර මාර්ගයෙන්ද විකේන්ද්‍රීය කිරීම මඟින් මෙම ක්ෂේත්‍රය පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

පොළී අනුපාත අවදානම

පොළී අනුපාතික අවදානම යනු බැංකුවේ මූල්‍ය තත්වය පොළී අනුපාතිකයේ අහිතකර විචලනයන්ට නිරාවරණය වීමයි. පොළී අනුපාතිකයේ ඇතිවන වෙනසකම් බැංකුවේ ආදායම් කෙරෙහිද, බැංකුවේ වත්කම් වගකීම් සහ ශේෂ පත්‍රයෙන් බාහිර අයිතමයන්ගේ ආර්ථික විවිධාකම වෙනස්කිරීමටද සුවිශේෂී බලපෑමක් ඇති කරයි.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කල පොළී අනුපාත අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තියට අනුකූලව වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව බැංකුවේ වත්කම් වගකීම් කල්පිරීම පිළිබඳ විශ්ලේෂණය පාදක කර ගෙන පොළී අනුපාත තීරණය කිරීමේ වගකීම දරයි. මෙම විශ්ලේෂණය පාදක කර ගෙන අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව පොළී අනුපාතයේ උච්චාවචනවල අවදානම තක්සේරු කරයි. කෙසේ වෙතත්, පවත්නා පද්ධතියේ සීමාවන් හිසා වර්තමානයේ වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව ණය දීම සහ තැන්පතු යන දෙකම සඳහා පොළී අනුපාතය වෙළඳපල තත්වය සහ ණය තැන්පතු අනුපාතය මත තීරණය කරයි.



**RDB බැඳුණුවට
 සිතූනි වන්නට ඒප්
 ආයෙත්තේ කාටවත්
 ජාය වෙන්න බින
 නෑ.....**



ආයතනික යෙපාලනය



විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

වල්බී/වම්/ආර්ච්ච්ච්/සීජී/ 2013

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

2014 මාර්තු 21 දින

සභාපති ප්‍රදේශීය සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ආයතනික පාලන උපදෙස් පිළිබඳ අවශ්‍යතාවයට අනුකූල වීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පිළිබඳ තර්ෂ නිරීක්ෂණ පිළිබඳ විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා මහ බැංකුව (ශ්‍රී ලං ම බැ) විසින් නිකුත් කරන ලද ආයතනික පාලන උපදෙස් වලට අනුකූල වීම සඳහා පිළියෙල කර ඉදිරිපත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ පාලන වාර්තාව සම්බන්ධයෙන් මෙම වාර්තාවේ ඇමුණුමකි දී ඇති පරිපාටි මා විසින් ක්‍රියාත්මක කරන ලදී. පරිපාටි යෙදවුම් වලට එකඟ වීම සඳහා ආදාළ වන සම්බන්ධිත සේවාවන් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය 4400 (SLSRS 4400) හි දක්වන ලද මූලධර්ම වලට අනුකූල වන පරිදි මෙම නිරත වීම ක්‍රියාත්මක කරන ලදී. ආයතනික පරිපාලන උපදෙස් පිළිබඳ අවශ්‍යතාවයට අනුකූල වීම සඳහා ඔබට සහාය වීමට හුදෙක්ම පරිපාටි ක්‍රියාත්මක කරන ලදී. මෙම එකඟ වූ පරිපාටි ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසිද්ධ වෘත්තියෙහි නියැලී වරලත් ගණකාධිකාරී සමාගමක් මට සහාය විය.

මා විසින් වාර්තා කරන ලද නිරීක්ෂණ මෙම වාර්තාවෙහි ඇමුණුම හි දැක්වේ.

ඉහත පරිපාටි විගණනයක් හෝ ශ්‍රී ලංකා විගණන ප්‍රමිත පුනරීක්ෂනයන් සමඟ සංස්ථාපිත නොවන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සමූහ පාලන මෙහෙයුම් හා අනුකූල වීම පිළිබඳව මට කිසියම් සහතික කිරීමක් ප්‍රකාශ කල නොහැකිය.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිත වලට අනුකූල පරිදි අතිරේක පරිපාටි හෝ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණනයන් හෝ සමාලෝචනයන් සිදු කළේ නම් ඔබට වාර්තා කල හැකි වන පරිදි මාගේ අවධානයට අනෙකුත් කරුණු යොමු විය හැකිව තිබුණි.


මාගේ වාර්තාව මෙම වාර්තාවේ පළමු ඡේදයේ දක්වා ඇති පරිදි හා ඔබගේ දැනගැනීම සඳහා හා පමණක් වන අතර වෙනත් කාර්යයක් සඳහා හෝ වෙනත් පාර්ශවයන්ට ලබා දීමට නොහැකි වේ.

ඉහත දක්වා ඇති විෂයයන්ට පමණක් මෙම වාර්තාව අදාළ වන අතර, සමස්තයක් වශයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කිසිදු මූල්‍ය ප්‍රකාශනයක් සඳහා නොවේ.



එච්.ඒ. එස් සමරවීර
විගණකාධිපති







ආයතනික යහපාලනය

2007 අංක II දරණ බැංකු පනතේ මෙහෙයුම් ප්‍රතිපාදන සහ එයට අදාළ අතුරු සංශෝධන ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපාලන අනුකූලතා, ශ්‍රී ලංකාවේ අවසරලත් විශේෂිත සියලු බැංකු විසින් සහ එවැනි යහපාලනය සඳහා ඉඩ සලසා ඇති මෙහෙයවීම 3(පී)(අයි) සහිත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ යහපාලනය පිළිබඳ ප්‍රකාශය


3(1)	<p>අධ්‍යක්ෂ මණ්ඩලයට සහතික වීම සඳහා ගිවිසගත් පටිපාටි ඉටු කර බැංකුවේ අඛණ්ඩතාව සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම</p>	
3(1)(i)	<p>a) බැංකුවේ ක්‍රමෝපායි අරමුණු සහ සාමූහික අගයන් පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය විමර්ශනය කිරීම.</p> <p>බැංකුවේ ක්‍රමෝපායි අරමුණු සහ සාමූහික අගයන් බැංකුව මුළුල්ලේ සන්නිවේදනය කර ඇතිද යන්න විමර්ශනය කිරීම.</p> <p>b) බැංකුවේ සමස්ථ ව්‍යාපාරික ක්‍රමෝපායි පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය විමර්ශනය කිරීම.</p> <p>සමස්ත අවදානම් ප්‍රතිපත්ති අවදානම් කළමනාකරණ පටිපාටි සහ යාන්ත්‍රණය සමස්ථ ව්‍යාපාරික ක්‍රමෝපායි තුළ ඇතුළත්වීම සහ ඒවා ලේඛනගත කිරීම විමර්ශනය කිරීම.</p> <p>අවම වශයෙන් ඊළඟ වසර තුන සඳහා මානනය කළ හැකි අභිමතාර්ථ සමස්ථ ව්‍යාපාරික ක්‍රමෝපායි අඩංගුවීම විමර්ශනය කිරීම.</p> <p>c) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුනාගත් උචිත අවදානම් කළමනාකරණ පද්ධති ඥානාන්විත සහ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්නේද යන්න විමර්ශනය කිරීම.</p> <p>d) තැන්පත්කරුවන්, ණය හිමියන්, කොටස්කරුවන් සහ ණය ගැතියන්ද ඇතුළත් සියලුම පාර්ශවකරුවන් සමඟ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කල ප්‍රතිපත්තිමය සන්නිවේදනයක් ක්‍රියාත්මක කරන්නේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>2008 අංක 48 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතින් බැංකුවේ අරමුණු තීරණය වේ. මාසික සහ විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් හරහා බැංකුව ක්‍රමෝපායි අරමුණු සහ සාමූහික අගයන් අනුමත කිරීම සහ පාලනය සාධනය කෙරේ. අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ ගන්නා තීරණයන් අවශ්‍ය ස්ථානවලට වකුලේඛන, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රධාන කාර්ය මණ්ඩල හරහා සන්නිවේදනය කෙරේ.</p> <p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කල 2011 වසරින් ආරම්භ වන පස් අවුරුදු සංයුක්ත සැලැස්මක් ඇත. වාර්ෂික අයවැය සහ ඉලක්ක ව්‍යුහගත වන අතර අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කර ඇත. ඒවා ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරවරුන් මගින් ප්‍රාදේශීය කාර්යාල සහ ශාඛා වෙත ලිඛිතව දැන්වා ඇත. අභ්‍යන්තර පාලනය සහ පටිපාටි සඳහා මෙහෙයුම් කාර්ය සංග්‍රහයන් ක්‍රමවත්ව සකසා අනුගමනය කර ඇත.</p> <p>අනුකූලව ඇත</p> <p>මූලික හඳුනාගත් අවදානම් සහ ක්‍රියාත්මක මූලධර්ම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව මගින් සාධනය කරයි. 2013 වසරේදී රැස්වීම් හතරක් පවත්වා ඇත. ප්‍රතිපත්ති ලේඛනයන් ව්‍යුහගත වන අතර වකුලේඛන සහ මග පෙන්වීම් හිකුත් කර ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කල ප්‍රතිපත්තිමය සන්නිවේදනය සුදුසු ලෙස ඇති අතර මූලික සංවලන මණ්ඩලය සහ සාමූහික කළමනාකරණ කාර්ය මණ්ඩලය හරහා බැංකුවේ පාර්ශවකරුවන් සමඟ කාර්යක්ෂම දෙපැති සන්නිවේදනයක් අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරයි.</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>e) බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති සහ කළමනාකරණ තොරතුරු පද්ධති වල ප්‍රමාණවත්භාවය සහ ඒකාබද්ධතාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාලෝචනය කර ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p> <p>f) ශ්‍රී ලංකා ගණකාධිකාරී ප්‍රමිතීන්ට අනුව නිර්වචනය කර ඇති පරිදි තහනු දැරීමට හැකි ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලය හඳුනාගෙන සහ පත් කිරීම් කර ඇති බවට විමර්ශනය කිරීම.</p> <p>(i) අර්ථවත් ලෙස ප්‍රතිපත්ති වලට බලපෑම් කල හැකි,</p> <p>(ii) ක්‍රියාකාරකම් මෙහෙයවිය හැකි,</p> <p>(iii) ව්‍යාපාරික ක්‍රියාකාරකම් මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණය මත පාලනය යෙදිය හැක.</p> <p>g) අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිපත්ති වල සංගතතාව පිළිබඳ බැංකු කටයුතු සම්බන්ධ යෝග්‍යවූ පාලනයක් මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලය මගින් යෙදවීමට විමර්ශනය කිරීම.</p> <p>h) අධ්‍යක්ෂ මණ්ඩලයට සහ මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලයට අයත් අධිකාරී බලය ඇති වපසරිය සහ මූලික වගකීම් නිර්වචනය කිරීම විමර්ශනය කිරීම.</p> <p>i) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන්ගේ පාලන ව්‍යවහාරයන් වල ඵලදායිතාව කලින් කලට පහත කරුණු ඇතුලත්ව තක්සේරු කිරීම විමර්ශනය කිරීම</p> <p>(i) අධ්‍යක්ෂ මණ්ඩල සහ මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලය තෝරාගැනීම, නාම යෝජනාදීම සහ ඡන්දය පැවැත්වීම.</p> <p>(ii) අයිතිවාසිකම් පිළිබඳ ගැටුම් කළමනාකරණය සහ</p> <p>(iii) දුර්වලතා නිර්ණය සහ අවශ්‍ය තැන් වලදී වෙනස්කම් සිදු කිරීම.</p> <p>j) මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලය සඳහා අනුක්‍රමික සැලැස්මක් ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>ලේඛනගත කල අභ්‍යන්තර පාලන පටිපාටි අඩංගු මෙහෙයුම් කාර්ය සංග්‍රහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත.</p> <p>3(7) හි අර්ථකථනයන්ට අවධානය යොමු කරන්න.</p> <p>අනුකූලව ඇත</p> <p>අනුමත අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිපත්ති වකුලේඛන මගින් මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලය වෙත සන්නිවේදනය කිරීම.</p> <p>අනුකූලව ඇත</p> <p>මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලයට අයත් අධිකාරී බලය ඇති වපසරිය සහ මූලික වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතට විකඟවන අතර ඒවා රැකියා විස්තරයේ ඇතුලත් කර ඇත.</p> <p>අදාළ නොවේ</p> <p>භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස් මත අමාත‍්‍යාංශය විසින් නම් කළ අධ්‍යක්ෂවරු පත් කිරීම කරයි.</p> <p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කල අනුක්‍රමික සැලැස්මක් ඇත.</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>k) අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රතිපත්ති සමාලෝචනය, සන්නිවේදන මාර්ග ස්ථාපිත කර ගැනීම සහ සංයුක්ත අරමුණු වල ප්‍රගතිය අත් කර ගැනීමට විධිමත් රැස්වීම් නියමිත පරිදි පැවැත්වීම විමර්ශනය කිරීම.</p> <p>l) බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය නියාමක පරිසරය සහ නියාමක සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම තේරුම් ගැනීමට පියවරයන් සහ ක්‍රියාදාමයන් සුදුසු ලෙසගෙන ඇතිද යන්න විමර්ශනය කිරීම.</p> <p>m) බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට බාහිර විගණකවරුන්ගේ සේවය ගැනීමට සහ පාලනයට සුදුසු ක්‍රියාවලියක් ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>සමාලෝචන රැස්වීම් මාසිකව නියමිත පරිදි මූලික කළමනාකරණ කාර්ය මණ්ඩලය සහ විධායක අධ්‍යක්ෂවරු සහ ඒකාබද්ධ කළමනාකරණය සමඟ පවත්වයි. මෙම රැස්වීමේදී සාකච්ඡාකරන කරුණු පසුව අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කරයි.</p> <p>සභාපතිවරයාද නිරීක්ෂකයෙක් වශයෙන් සමාලෝචන රැස්වීම් වලට සහභාගි වේ. 2013 දී කළමනාකරණ රැස්වීම් නවයක්ද ප්‍රාදේශීය කළමනාකරණ රැස්වීම් දොළහක්ද පවත්වා ඇත.</p> <p>අනුකූලව ඇත</p> <p>බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී වරයා විසින් ශ්‍රී ලංකා මහා බැංකුවේ අධීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ නියාමක සම්බන්ධතා පවත්වා ගෙන යයි.</p> <p>අනුකූලව ඇත</p> <p>පනතට අනුව (33 ඡේදයේ V කොටස) විගණකාධිපති බාහිර විගණකවරයා වශයෙන් නියෝජනය වේ.</p>
<p>3(1)(ii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය සභාපතිවරයෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් පත්කර ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p> <p>සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යයන් සහ වගකීම් මෙම මග පෙන්වීමේ 3(5) සමඟ සමාන්තරද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>සභාපතිවරයාගේ සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ කාර්යයන් පහතේ ලිඛිතව ඇත. සභාපති ගරු මුදල් අමාත්‍යවරයා විසින්ද ප්‍රධාන විධායක නිලධාරී භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස් මත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරයි.</p>
<p>3(1)(iii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය ක්‍රමානුකූලව අවම වශයෙන් වසරකට දොළොස් වතාවක් මාසයක අන්තරයක් සහිතව රැස්වන්නේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය මාසිකව රැස්වන අතර අවශ්‍ය වූ විට විශේෂ රැස්වීම් කැඳවනු ලබන අතර 2013 වසරේදී අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීම් දොළහක් පවත්වා ඇත.</p>
<p>3(1)(iv)</p>	<p>බැංකුවේ ව්‍යාපාර සහ අවදානම් කළමනාකරණය ප්‍රවර්ධනයට අදාල කරුණු සහ යෝජනා න්‍යාය පත්‍රයේ ඇතුළත් කර ගැනීම සඳහා සියලුම අධ්‍යක්ෂවරුන්ට හැකිවන ක්‍රියාවලියක් තිබේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>බැංකුවේ ව්‍යාපාර සහ කළමනාකරණය ප්‍රවර්ධනයට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට සමාන අවස්ථාවන් සියලුම අධ්‍යක්ෂවරුන්ට සලසා ඇත.</p>
<p>3(1)(v)</p>	<p>සියලුම අධ්‍යක්ෂවරුන්ට සහභාගිවීමට හැකිවන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීම අවම වශයෙන් දින 7 කට කලින් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දෙන්නේද සහ අනික් සියලුම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදීද විසේ දැනුම් දෙන්නේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>මාසිකව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රය සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට දින හතකට පෙර බෙදා දී ඇත.</p>




කාණ්ඩය	හියමය	අනුකූලතා මට්ටම
3(1)(vi)	මාස 12ක කාලයක් තුළදී ඉතා ආසන්නව පවත්වන ලද රැස්වීම් වාර ගණනින් තුනෙන් දෙකකට හෝ ඉතා ආසන්නව පවත්වන ලද අනුක්‍රමික රැස්වීම් තුනකට හෝ සහභාගි නොවූ අධ්‍යක්ෂවරු සම්බන්ධයෙන් අදාල ක්‍රියා මාර්ග අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇත්ද යන්න විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීමේ ලේඛණය පවත්වා ගෙන යන අතර එවැනි තත්වයක් උදාවී නොමැත</p>
3(1)(vii)	1988 අංක 30 දරන බැංකු පනතේ 43 දරණ වගන්තියේ සඳහන් විධිවිධාන වලට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන සමාගම් ලේකම් විසින් අධ්‍යක්ෂ මණ්ඩලය හා කොටස් හිමියන්ගේ රැස්වීම් වලට අදාලව කාර්යයන් හා මූලික වගකීම් මැනවින් ඉටුකර ඇත්ද යන්න විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගම් ලේකම් පත්කර ඇත. විධිවිධාන වලට අනුකූලව සමාගම් ලේකම් විසින් මූලික වගකීම් හා කාර්යයන් අධ්‍යක්ෂ මණ්ඩල හා කොටස් හිමියන්ගේ රැස්වීම් සඳහා මැනවින් ඉටුකර ඇත.</p>
3(1)(viii)	සමාගම් ලේකම්ගේ සේවාවන් සහ උපදෙස්දීම සඳහා සියලුම අධ්‍යක්ෂවරුන්ට ප්‍රවේශවීමට ඇති ක්‍රියාවලිය විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>සියලුම අධ්‍යක්ෂවරුන්ට සමාගම් ලේකම්ගේ සේවාවන් සහ උපදෙස්දීම සඳහා ප්‍රවේශවීමට ඉඩ ඇත.</p>
3(1)(ix)	සමාගම් ලේකම් අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා තබා ගැනීම සහ අධ්‍යක්ෂවරුන්ට එම වාර්තා පරීක්ෂා කිරීමට ක්‍රියාදාමයක් තිබෙන බවට විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා මිනෑම අධ්‍යක්ෂවරයෙකුට පරීක්ෂාව සඳහා විවෘතව ඇති අතර සමාගම් ලේකම් ඒවා ප්‍රමාණවත්ව විස්තර සහිතව පවත්වාගෙන යනු ලබයි.</p>
3(1)(x)	<p>අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා වල අඩංගු දේ හෝ පහත කරුණු වලට යොමුවීම</p> <p>(a) අධ්‍යක්ෂ මණ්ඩල එහි සාකච්ඡා වලදී උපයෝගී කරගන්නා දත්ත සහ තොරතුරු වල සාරාංශය</p> <p>(b) අධ්‍යක්ෂ මණ්ඩල විසින් සැලකිල්ලට ගන්නා කරුණු</p> <p>(c) අධ්‍යක්ෂ මණ්ඩලය තම කාර්යය නිසි අවධානයකින් සහ විවක්ෂණව කරගෙන යන්නේද යන්න විදහා දැක්වෙන සාධක සෙවීමේ සාකච්ඡා සහ ප්‍රතිවාදී හෝ විසම්මත විවාදාත්මක විෂයන්</p> <p>(d) අධ්‍යක්ෂ මණ්ඩල ක්‍රමෝපායන් සහ ප්‍රතිපත්ති වලට එකඟවූ කරුණු සහ අදාල හිඟි සහ රෙගුලාසි වලට අදාලත්වය</p> <p>(e) බැංකුව හිරාවරණයව ඇති අවදානම තේරුම් ගැනීම සහ සකසාගත් අවදානම්</p> <p>(f) තීරණ සහ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා</p>	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා සමාගම් ලේකම් විසින් ප්‍රමාණවත් විස්තර සහිතව පවත්වාගෙන යනු ලබයි.</p>
3(1)(xi)	බැංකුවේ වියදමින් අධ්‍යක්ෂවරුන්ට සාධාරණ ඉල්ලීමක් මත යෝග්‍ය අවස්ථාවලදී වෘත්තීය උපදෙස් සෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය එකඟවූ පටිපාටියක් ඇත්ද යන්න විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂවරු අවශ්‍යවූ විට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණ ගෙන වෘත්තීය උපදෙස් සෙවීම සිදු කරනු ලබයි.</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
<p>3(1)(xii)</p>	<p>අධ්‍යක්ෂවරයන්ට අදාළව බැඳියා පිළිගැටුම් වැලැක්වීම හෝ මතු වීම වැලැක්වීම සඳහා තීරණ ගැනීමට, වාර්තා කිරීමට සහ උචිත ක්‍රියා මාර්ග ගැනීමට පටිපාටියක් තිබේදැයි විමර්ශනය කිරීම.</p> <p>අධ්‍යක්ෂවරයෙක් ඔහු/ඇය හෝ ඔහුගේ/ඇයගේ ඕනෑම ඥාතීන්වියක් මත හෝ අධ්‍යක්ෂවරයාගේ දැඩි ලැදියාවක් මත ඕනෑම අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකදී ඡන්දය දීමෙන් වැලකී සිටීම.</p> <p>ඔහු/ඇය අදාළ න්‍යාය පත්‍රයට අදාළව ඝනපූර්ණය සඳහා ගණන් ගෙන තිබීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>අධ්‍යක්ෂවරයන්ගේ බැඳියා පිළිගැටුම් සහ ඔවුන්ගේ කාර්යයන් අතර ගැටුම් වැලැක්වීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ බැඳීම සහතික කරලීමට දැනුවත් වී ඇත. අධ්‍යක්ෂවරයන්ද තම ප්‍රකාශනවල මෙම ප්‍රකාශය කර ඇත.</p>
<p>3(1)(xiii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්ථාවර අධිකාරී බලය මත බැරකුළු පාලනය හා මෙහෙයවීම පිළිබඳ තීරණ ගැනීම සඳහා විශේෂයෙන් නියම කරන ලද කරුණු වලට අදාළව විධිමත් න්‍යාය පත්‍රයක් ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය සෘජුවම වියට අයත් වගකීම් යටතේ එහ වපසරින් ආවරණයට පූර්වයෙන් සැකසූ විධිමත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරයි. කෙසේ වෙතත්, හදිසි අවස්ථාවන්හිදී අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ අනුමැතිය මත ප්‍රකාශයට පත් කරනු ලබයි.</p>
<p>3(1)(xiv)</p>	<p>බැරකුළුවට තම බැඳීම් ඉටු කිරීමට නොහැකි හෝ වස්තු භංගත්වය විය හැකියැයි හැඟෙන විට තැන්පත් කරවන්නට සහ අනෙක් ණය හිමියන්ට ගෙවීම් අත්හිටුවීමට හෝ බැරකුළු සම්බන්ධ කිසියම් තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැරකුළුවේ මෙම අභිතකර තත්වය සම්බන්ධයෙන් දැනගත් වහාම මහ බැරකුළුවේ අධීක්ෂණ අධ්‍යක්ෂ දැනුවත් කිරීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>බැරකුළුවට තම බැඳීම් ඉටු කිරීමට නොහැකි හෝ වස්තු භංගත්වය විය හැකි නම් අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැරකුළුවේ අධීක්ෂණ අධ්‍යක්ෂ දැනුවත් කරයි. වත්කම් සහ වගකීම් කමිටු රැස්වීමේදී ගන්නා තීරණ පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කරයි. අනුකූලතා නිලධාරියාද වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැරකුළුව වෙත යවනු ලබයි.</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය විවැනි අවශ්‍යතාවන් ගැන දැනුවත්ව ඇති අතර විවැනි තත්වයක් ඇති වී නැත.</p>
<p>3(1)(xv)</p>	<p>මුදල් මණ්ඩලය විසින් නියමකරන පරිදි ඒ ඒ මට්ටම් වලදී බැරකුළුවට ප්‍රාග්ධනය ඇති බවට විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>නියමකය විසින් නිර්දේශ කර ඇති පරිදි ප්‍රාග්ධන අනුපාතය ඉටුකර ඇත.</p>
<p>3(1)(xvi)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයුම් නියාමයන්ට අනුකූලව වාර්ෂිකව බැරකුළුවේ යහපාලනය පිළිබඳ වාර්තාව බැරකුළුවේ වාර්ෂික වාර්තාවේ ප්‍රකාශයට පත් කිරීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>වාර්ෂික යහපාලනය පිළිබඳ වාර්තාව අනුකූලතා තත්වය ආමන්ත්‍රණය කරනු ලබයි.</p>
<p>3(1)(xvii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ එක් එක් අධ්‍යක්ෂවරයා විසින් වාර්ෂිකව කල යුතු ස්වයං තක්සේරුව හා විවැනි තක්සේරු වාර්තා පවත්වාගෙනයාම විමර්ශනය කිරීම.</p>	<p>මුදල් අමාත්‍යාංශය සහ කොටස්හිම් බැරකුළු භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස්මත අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂකවරු හමිකර ඇති බැවින් ස්වයං තක්සේරුවක් මේ දක්වා කර නොමැත.</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
3(2)	අධ්‍යක්ෂ මණ්ඩල සංයුතිය	
3(2)(i)	අධ්‍යක්ෂ මණ්ඩලය 7කට නොඅඩු සහ 13කට නොවැඩි අධ්‍යක්ෂවරුන්ගෙන් සංයුක්තවීම විමර්ශනය කිරීම.	අනුකූලව ඇත අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් 9 දෙනෙකුගෙන් සමන්විත වේ.
3(2)(ii)	<p>a) ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන අධ්‍යක්ෂවරයා හැර අනෙකුත් අධ්‍යක්ෂවරයෙකුගේ සේවා කාලය අවුරුදු 9ක් නොඉක්මවා තිබීම විමර්ශනය කිරීම.</p> <p>b) අධ්‍යක්ෂවරයෙකු අවුරුදු 9 ක් ඉක්මවා සේවය කරනු ලබන සිද්ධියකදී සේවා දිගුවක් සඳහා ඉල්ලුම්කර තිබේදැයි විමර්ශනය කිරීම</p>	<p>අනුකූලව ඇත</p> <p>මෙහෙයුම් විස්තර කර ඇති පරිදි එකදු අධ්‍යක්ෂවරයෙක් හෝ වසර 9ක් සම්පූර්ණ කර නොමැත. අධ්‍යක්ෂ මණ්ඩලය 2010 දී පත්කර ඇති අතර එක් අධ්‍යක්ෂවරයෙක් 2013 දී පත්කර ඇත.</p> <p>අදාළ නොවේ</p>
3(2)(iii)	විධායක අධ්‍යක්ෂවරුන් ගණන ප්‍රධාන විධායක නිලධාරීන්ද ඇතුළත්ව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තුනෙන් දෙකක් ඉක්මවා නොතිබීම විමර්ශනය කිරීම.	අනුකූලව ඇත
3(2)(iv)	<p>අධ්‍යක්ෂ මණ්ඩලයට අවම වශයෙන් ස්වාධීනවන විධායක නොවන අධ්‍යක්ෂවරු තුන්දෙනෙක් හෝ සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තුනෙන් එකක් හෝ එයින් ඉහළ කුමක්ද යන්න විමර්ශනය කිරීම.</p> <p>විධායක නොවන අධ්‍යක්ෂවරු ස්වාධීනද යන්න විමර්ශනය කිරීම. ඔහු/ඇය</p> <p>a) බැංකුවේ කොටස් හිමිකම් 1% ඍජු සහ වක්‍ර වශයෙන් දරා සිටීම</p> <p>b) ඔහුගේ/ඇයගේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පත්වීමට ආසන්නම වසර දෙකක කාලය තුළ දැනට පවත්නා හෝ පැවති බැංකුවක් සමග ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුවක් බැංකු මෙහෙයුමේ 3(7) විස්තර වන පරිදි බැංකුවේ නියමක ප්‍රාග්ධනයෙන් 10%ක් ඉක්මවා නොතිබීම විමර්ශනය කිරීම.</p> <p>c) අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පත්වීමට පෙර ආසන්නම වසර දෙකක කාලයක් තුළ බැංකුවක සේවය කර තිබීම</p> <p>d) බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්, ප්‍රධාන විධායක නිලධාරී, ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය, භෞතික කොටස් හිමිකරුවෙක් හෝ වෙනත් බැංකුවක සමීප සම්බන්ධතාවක් (මෙම කාරණය අනුව "සමීප සම්බන්ධතාව" යනු කලත්‍රයා හෝ මූල්‍ය වශයෙන් පරායත්ත දරුවෙක් අර්ථවත් වේ)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලය නම දෙනෙකුගෙන් සංයුක්ත වන අතර ඉන් හත්දෙනෙකු විධායක නොවන අධ්‍යක්ෂවරුවේ.</p> <p>විධායක නොවන අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සහ සභාපති ස්වාධීනවන විධායක නොවන අධ්‍යක්ෂවරු වශයෙන් පත්කර ඇත. කෙසේවෙතත්, සභාපති නිරීක්ෂකයෙකු වශයෙන් කළමනාකරණ කමිටුවට සහභාගි වේ.</p> <p>බැංකුවේ අධ්‍යක්ෂවරු භාණ්ඩාගාරය, ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ මහජන බැංකුව නියෝජනය කරයි.</p> <p>යොමුව 3(2) (iv)a)</p> <p>යොමුව 3(2) (iv)a)</p> <p>යොමුව 3(2) (iv)a)</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>e) බැංකුවේ සුවිශේෂී පාර්ශවකරුවෙක් නියෝජනය කිරීම</p> <p>f) සමාගමක හෝ ව්‍යාපාරික ආයතනයක සේවකයෙක් හෝ අධ්‍යක්ෂවරයෙක් හෝ භෞතික කොටස් හිමිකරුවෙක් නම්,</p> <p>(i) මෙම බැංකු නියාමනයේ 3(7) න් නිර්වචනය කරන පරිදි බැංකුවේ නියාමක ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවා බැංකුව සමඟ වර්තමානයේ ගනුදෙනු කිරීම</p> <p>(ii) බැංකුවේ වෙනත් ඕනෑම අධ්‍යක්ෂවරයෙක් රැකියාවක නියුක්තවීම හෝ අධ්‍යක්ෂවරු හෝ භෞතික කොටස් හිමිකරුවෙක් හෝ</p> <p>(iii) වෙනත් ඕනෑම අධ්‍යක්ෂවරයෙක් මෙම බැංකු නියාමනයේ 3(7) න් නිර්වචනය කරන පරිදි නියාමක ප්‍රාග්ධනයෙන් 10%ක් ඉක්මවා බැංකුවේ තිබීම</p>	<p>යොමුව 3(2) (iv)a</p> <p>යොමුව 3(2) (iv)a</p> <p>යොමුව 3(2) (iv)a</p>
<p>3(2)(v)</p>	<p>ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් නියෝජනය සඳහා විකල්ප අධ්‍යක්ෂවරයෙක් පත්කල විට එසේ පත්කල පුද්ගලයා ස්වාධීන අධ්‍යක්ෂවරයෙක්ට අවශ්‍ය නිර්ණායක සපුරා ඇත්ද යන්න විමර්ශනය කිරීම</p>	<p>භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස් මත බැංකුවේ අධ්‍යක්ෂවරු අමාත්‍යාංශය විසින් පත්කර ඇත.</p> <p>විකල්ප අධ්‍යක්ෂවරු පත් කර නැත.</p>
<p>3(2)(vi)</p>	<p>බැංකුවට ස්වාධීන අධ්‍යක්ෂවරු පත් කිරීමට ක්‍රියාවලියක් ඇතිද යන්න විමර්ශනය කිරීම.</p>	<p>භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස්මත බැංකුවේ අධ්‍යක්ෂවරු අමාත්‍යාංශය විසින් පත්කර ඇත.</p>
<p>3(2)(vii)</p>	<p>ගිවිසගත් බැංකු ගණපූර්ණයට 50% අධ්‍යක්ෂවරු ඇතුලත්වීම සහ මෙම ගණපූර්ණයට 50% විධායක නොවන අධ්‍යක්ෂවරු ඇතුලත්වීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p>
<p>3(2)(viii)</p>	<p>බැංකුව වාර්ෂික යහපාලන වාර්තාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය, සභාපතිගේ නම්, විධායක අධ්‍යක්ෂවරු, විධායක නොවන අධ්‍යක්ෂවරු ලෙස වර්ගීකරණය සහිතව ඉදිරිපත් කර ඇතිබව විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>වාර්ෂික වාර්තාවේ අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂවරු පිළිබඳ විස්තර අඩංගු වේ.</p>
<p>3(2)(ix)</p>	<p>නව අධ්‍යක්ෂවරු අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීමේ ක්‍රියාදාමය විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස්මත අමාත්‍යාංශය විසින් බැංකුවේ අධ්‍යක්ෂවරු පත් කර ඇත.</p>
<p>3(2)(x)</p>	<p>අනියම් පුරප්පාඩුවක් පිරවීම සඳහා පත්කරන සියලුම අධ්‍යක්ෂවරු ඔවුන්ගේ පත්වීමේ සිට පැවැත්වෙන පළමු මහ සභා රැස්වීමේදී කොටස්හිමිකරුවන්ගේ ඡන්ද විමසීමට යටත්වන බව විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත.</p> <p>භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස්මත අමාත්‍යාංශය විසින් බැංකුවේ අධ්‍යක්ෂවරු පත් කර ඇත.</p>




කාණ්ඩය	හිසමය	අනුකූලතා මට්ටම
3(2)(xi)	<p>අධ්‍යක්‍ෂවරයෙක් ඉල්ලා අස්වූවිට හෝ ඉවත් කලවිට අධ්‍යක්‍ෂ මණ්ඩලය:</p> <p>a) අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම එසේ ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීමට හේතු ඇත්නම් ඒවා ඇතුලත්ව නමුත් බැරකුටු සමඟ එම අධ්‍යක්‍ෂවරයාගේ විකඟනාවක් නැතිකම ගැන තොරතුරු සීමා නොකර ප්‍රකාශ කිරීම සහ</p> <p>b) කොටස් හිමිකරුවන්ගේ අවධානයද යොමු විය යුතු වෙනත් කරුණු තිබේද නැද්ද යන්න සහතික කරමින් ප්‍රකාශයක් හිකුත් කිරීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>සියලුම ඉල්ලා අස්වීම් සහ නව පත්කිරීම් වාර්ෂික වාර්තාවෙන් විලිඳුරවී කෙරේ. සියලුම පත් කිරීම් සහ ඉවත් කිරීම් භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස්මත අමාත්‍යාංශය විසින් සිදු කරයි.</p>
3(2)(xii)	<p>බැරකුටුක සේවකයන් හෝ අධ්‍යක්‍ෂවරයන් වෙතත් බැරකුටුක අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් පත් කිරීම තෝරා ගැනීම හෝ නම් කිරීම හඳුනා ගැනීමට ක්‍රියාවලියක් ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>වර්තමානයේ සිටින කිසිම අධ්‍යක්‍ෂවරයෙක් වෙතත් බැරකුටුක අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කටයුතු නොකරයි. අධ්‍යක්‍ෂවරු තිදෙනෙක් බැරකුටුවේ සේවකයන් වන අතර කොටස් හිමිකරුවන්ද වේ.</p>
3(3)	<p>අධ්‍යක්‍ෂවරයන්ගේ යෝග්‍යතාව සහ හිමිකම තක්සේරු කිරීමේ නිර්ණායක</p>	
3(3)(i)	<p>අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් සේවය කරන පුද්ගලයෙක්ගේ වයස අවුරුදු 70 නොඉක්මවා තිබීම විමර්ශනය කිරීම.</p> <p>a) අධ්‍යක්‍ෂවරයාගේ සේවා දිගුව සඳහා ප්‍රතිපාදනයන් අනුකූලව ඇති බව විමර්ශනය කිරීම</p>	<p>අනුකූල අත</p> <p>අදාළ නොවේ</p>
3(3)(ii)	<p>පුද්ගලයෙක් සමාගම්/ආයතන 20 කට වැඩි සහ බැරකුටුවේ උප හෝ නවුල් සමාගම් වල අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් තනතුරක් දැරීම විමර්ශනය කිරීම.</p>	<p>අදාළ නොවේ</p>
3(4)	<p>මණ්ඩලය විසින් බලය පවරන ලද කළමනාකරණ කාර්යයන්</p>	
3(4)(i)	<p>බලය පැවරුමේ කටයුතු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අනුමත කර ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>සියලුම බලය පැවරුමේ අධිකාරිත්වය මණ්ඩලය විසින් ප්‍රාදේශීය සංවර්ධන බැරකු පහතට අනුමත කර ඇත.</p>
3(4)(ii)	<p>ක්‍රියාකාරකම් සම්බන්ධ බලය පැවරුමේ සිද්ධි වලදී 3(1)(i) කරුණු වලට අදාළව අධ්‍යක්‍ෂ මණ්ඩලය වගකීම ගැනීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>විවැනි සිද්ධි ඇති වී නොමැත.</p>
3(4)(iii)	<p>බැරකුටුවේ අවශ්‍යතාවන්ට අදාළ වන පරිදි බලය පැවරුමේ ක්‍රියාවලිය සුදුසු ලෙස තබා ගැනීම සහතික කර ගැනීමට අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් කාලානුරූපීව සමාලෝචනය කිරීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>අධ්‍යක්‍ෂ මණ්ඩලය බැරකුටුවේ ව්‍යාපාරික අවශ්‍යතාවන් ඉටු කර ගැනීම පිණිස බලය පැවරුමේ ක්‍රියාවලිය සුදුසු ලෙස තබා ගැනීම සහතික කර ගැනීමට කාලානුරූපීව සමාලෝචනය කරයි.</p>
3(5)	<p>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී</p>	



කාණ්ඩය	හිසමය	අනුකූලතා මට්ටම
<p>3(5)(i)</p> <p>3(5)(ii)</p>	<p>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ භූමිකාවන් වෙනස් වන අතර එකම පුද්ගලයෙක් විසින් ඉටු කරනු නොලබයි.</p> <p>සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක්ද යන්න විමර්ශනය කිරීම.</p> <p>සභාපති ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් නොවන අවස්ථාවකදී ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ලිඛිත විෂය පථයක් සහිතව පත් කිරීම විමර්ශනය කිරීම.</p> <p>ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙක් පත්කිරීම වාර්ෂික වාර්තාවෙන් ප්‍රකාශවේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් වන අතර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරු පත්කර නැත.</p>
<p>3(5)(iii)</p>	<p>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ අනෙක් මණ්ඩල සාමාජිකයන් අතර කිසියම් වූ සබඳතාවක් (මූල්‍ය, ව්‍යාපාර, පවුල් හෝ වෙනත් භෞතික/ අදාල සබඳතාවක් ඇතුළුව) සහ සබඳතාවේ ස්වභාවය මණ්ඩල සාමාජිකයන් අතර හඳුනා ගැනීමේ ක්‍රියාවලියක් සහ එය වාර්ෂික වාර්තාවේ කොටසක් වන යන පාලනය පිළිබඳ වාර්තාවෙන් හෙළිදරව් වීම විමර්ශනය කිරීම.</p>	<p>අදාල පාර්ශවයන්ගේ ගනුදෙනු වාර්ෂික වාර්තාවෙන් හෙළිදරව් වේ.</p> <p>අධ්‍යක්ෂවරු තම වාර්ෂික ප්‍රකාශන වලින් මෙය හෙළිදරව් කර ඇත.</p>
<p>3(5)(iv)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වයං ඇගයීමේ ක්‍රියාවලියක් ඇත්ද යන්න විමර්ශනය කිරීම හා විහිදී සභාපති :</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සපයයි:</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී ලෙස වැඩ කිරීම සහ ඔවුන්ගේ වගකීම ඉටු කිරීම සහතික කර ගැනීම :</p> <p>සහ</p> <p>සියලුම ප්‍රධාන සහ අදාල ගැටළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කාලානුරූපීව සාකච්ඡා කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් වල මූලාසනය සභාපති දරණ අතර අධ්‍යක්ෂ මණ්ඩලය නායකත්වය සැපයීම සහ සියලුම ප්‍රධාන ගැටළු සාකච්ඡා කර විසඳීම සිදුකරනු ලබයි.</p>
<p>3(5)(v)</p>	<p>සමාගම් ලේකම් විසින් සභාපති සහතික කරන ලද විධිමත් න්‍යාය පත්‍රය බෙදා හරින්නේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් විසින් එක් එක් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා න්‍යාය පත්‍ර සකස් කරයි.</p>
<p>3(5)(vi)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලදී පැන නගින ගැටළු පිළිබඳව සියලුම අධ්‍යක්ෂවරු වෙත සුදුසු ලෙස විස්තර සපයා කාලානුරූපීව සැලකර සිටීම සභාපති විසින් සහතික කර ගැනීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට අදාල න්‍යාය පත්‍රය සහ ලිපි රැස්වීමට දින හතකට පෙර බෙදා හරිනු ඇත.</p>
<p>3(5)(vii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු සඳහා සියලුම අධ්‍යක්ෂවරු පූර්ණ සහ ක්‍රියාකාරී දායකත්වයක් ලබාදීම අගයන ස්වයං ඇගයීමේ ක්‍රියාවලියක් සහ සභාපති බැංකුවේ සුභසිද්ධිය සඳහා නායකත්වය ගැනීම විමර්ශනය කිරීම.</p>	<p>භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස් මත අමාත්‍යාංශය විසින් බැංකුවේ අධ්‍යක්ෂවරු පත් කර ඇත.</p>
<p>3(5)(viii)</p>	<p>අධ්‍යක්ෂ මණ්ඩලයට විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වයක් ලබාදීම අගයන ස්වයං ඇගයීමේ ක්‍රියාවලියක් තිබේද යන්න විමර්ශනය කිරීම</p>	<p>යොමුව 3(5)(vii)</p>




කාණ්ඩය	හියමය	අනුකූලතා මට්ටම
3(5)(ix)	සභාපති ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය සෘජුව අධීක්ෂණය හෝ කුමන හෝ වෙනත් විධායක රාජකාරි වලට මැදිහත් වීමේ කටයුතු වල යෙදීම විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ඔහු ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය සෘජුව අධීක්ෂණයට මැදිහත් නොවේ.</p>
3(5)(x)	කොටස් හිමිකරුවන් සමඟ කාර්යක්ෂම සන්නිවේදනය පවත්වා ගෙන යාම සඳහා ක්‍රියාවලියක් තිබීම සහ කොටස් හිමිකරුවන්ගේ අදහස් අධ්‍යක්ෂ මණ්ඩලයට සන්නිවේදනය කිරීම විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>වාර්ෂික මහසභා රැස්වීමේදී ප්‍රශ්න ඇසීමට ප්‍රමාණවත් කාලයක් කොටස් හිමිකරුවන්ට වෙන් කර ඇති අතර සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හෝ බැංකුවේ වෙනත් ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය විසින් සපයයි. සියලුම කොටස් හිමිකරුවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක් විසින් හිඟයාපනය කෙරේ.</p>
3(5)(xi)	ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් බැංකුවේ මෙහෙයුම් සහ ව්‍යාපාර කටයුතු වචල දෛනික කළමනාකරණය කිරීම විමර්ශනය කිරීම.	<p>අනුකූලව ඇත</p> <p>ප්‍රධාන විධායක නිලධාරී බැංකුවේ මෙහෙයුම් කටයුතු වල දෛනික කළමනාකරණ භාරකරුවන අතර විධායක කළමනාකරණය විසින් සහාය ලබාදෙනු ලබයි.</p>
3(6)	අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරන ලද කමිටු	
3(6)(i)	<p>බැංකුව 3(6)(ii) 3(6)(iii) 3(6)(iv) සහ 3(6)(v) යන හියාමන අනුව අවම වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරකට ස්ථාපිත කර තිබීම විමර්ශනය කිරීම.</p> <p>එක් එක් කමිටුව තම වාර්තා සෘජුවම අධ්‍යක්ෂ මණ්ඩලයට භාරදීම විමර්ශනය කිරීම</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය තම වාර්ෂික වාර්තාවේ එක් එක් කමිටුවේ රාජකාරි භූමිකාව සහ කාර්යසාධනයක් ඉදිරිපත් කර තිබීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p> <p>අධ්‍යක්ෂ මණ්ඩලය වියට සෘජුවම වාර්තා කරන පහත සඳහන් කමිටු හතර ක්‍රියාත්මක කර ඇත.</p> <ol style="list-style-type: none"> විගණක කමිටුව ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව ණය කමිටුව වත්කම් සහ වගකීම් කමිටුව
3(6)(ii)	<p>විගණක කමිටුව</p> <ol style="list-style-type: none"> කමිටුවේ සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක්වීම, සුදුසුකම් සහ අදාල අත්දැකීම් සහිතව යන්න විමර්ශනය කිරීම. කමිටුවේ සියලු සාමාජිකයන් විධායක නොවන අධ්‍යක්ෂවරයන්ද යන්න අවේක්ෂණය විමර්ශනය කිරීම. කමිටුව පහත කරුණුවලට අදාල නිර්දේශයන් කර තිබේද යන්න විමර්ශනය කිරීම. <ol style="list-style-type: none"> අදාල තත්වයන්ට අනුකූලව විගණන සේවය සැපයීමට බාහිර විගණකවරයෙක් පත්කර තිබීම මහ බැංකුවෙන් කලින් කල විගණකවරයන්ට හිකුත් කළ මගපෙන්වීම් ක්‍රියාත්මක කිරීම 	<p>අධ්‍යක්ෂ මණ්ඩලයද විගණනය සම්බන්ධ පළපුරුද්ද ඇති විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් පත් කරයි.</p> <p>අනුකූලව ඇත</p> <p>අනුකූලව ඇත</p> <p>බැංකුවේ බාහිර විගණක ලෙස විගණකාධිපති කටයුතු කෙරේ.</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>c) අදාල ගිණුම් ප්‍රමිතීන් නාවිතය සහ</p> <p>d) විගණන සේවා කාලය, ගාස්තු සහ කවර හෝ ලියාපදිංචියක් හෝ විගණකවරයා ඉවත් කිරීම හෝ විගණනයේ නියැලෙන විගණන පාර්ශවයේ බැඳීම වසර පහක් නොඉක්මවීම සහ එම සුවිශේෂී විගණන පාර්ශවය පෙර කාලය අවසන්වීමට නියමිත දිනට වසර තුනකට පෙර නැවත විගණනයේ නොයෙදීම.</p> <p>d) කමිටුව බාහිර විගණකවරයාගෙන් ඔවුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ නියෝජනය ලබා ගෙන තිබේද සහ විගණනය ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් වලට අනුව පවත්වා තිබේද යන්න විමර්ශනය කිරීම.</p> <p>e) කමිටුව අදාල රෙගුලාසි වලට අනුව විගණන නොවන සේවා සැපයීමට බාහිර විගණකවරයෙක් යොදවා ගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම.</p> <p>f) ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන් වලට අනුකූලව විගණන කමිටුව පෙරටුව බාහිර විගණකවරු සමඟ සාකච්ඡා කර විගණනයේ ස්වභාවය සහ විෂය පථය නිරවුල් කර ගැනීම විමර්ශනය කිරීම.</p> <p>g) කමිටුවට බැංකුව විසින් අනාවරණය කිරීම සඳහා සකසන මූල්‍ය ප්‍රකාශන වල එහි වාර්ෂික වාර්තා ගිණුම් සහ ත්‍රෛමාසික වාර්තා වල නිවැරදිතාවය නිසි ආකාරයෙන් නිශාමනය කිරීම සඳහා මූල්‍ය තොරතුරු සමාලෝචනය ක්‍රියාවලියක් සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙතින් ලැබෙන පහත කරුණු සුදුසු ලෙස තබා ගැනීමේ විමර්ශනය කිරීම.</p> <ul style="list-style-type: none"> i) ප්‍රධාන විනිශ්චය ක්‍ෂේත්‍රය ii) ගිණුම් ප්‍රතිපත්ති සහ ව්‍යවහාරයන්හි කිසියම් වෙනසක් iii) ප්‍රවර්තන ව්‍යාපාර උපකල්පන සහ iv) අදාල ගිණුම් ප්‍රමිති සහ හෙතිකමය අවශ්‍යතාවන් සමඟ අනුකූලතාව, සහ v) වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වලට විගණනයෙන් පැන නගින ගැලපීම් <p>h) විගණනයට අදාලව විධායක කළමනාකරණය නැතිවීමට පැන නගින ගැටළු වලදී කමිටුව බාහිර විගණකවරු හමු වන්නේද යන්න විමර්ශනය කිරීම</p>	<p>අනුකූලව ඇත</p> <p>බැංකුවේ බාහිර විගණක ලෙස විගණකාධිපති කටයුතු කෙරේ.</p> <p>යොමුව 3(6)(ii)(c)</p> <p>අනුකූලව ඇත</p> <p>විගණන නොවන සේවා ලබා ගැනීමට කිසියම් බාහිර විගණකවරයෙක් ලබා ගැනීමට සහ අවශ්‍ය වීම යොදවා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත.</p> <p>යොමුව 3(6)(ii)(c)</p> <p>අනුකූලව ඇත</p> <p>කමිටුව විසින් අනාවරණය සඳහා සකස් කරන ත්‍රෛමාසික සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන කමිටුව විසින් සමාලෝචනය කරයි.</p> <p>අනුකූලව ඇත</p> <p>විගණකාධිපතිගේ නියෝජනයෙන් විගණක කමිටුව නියෝජනය කරනු ලබයි.</p>


කාණ්ඩය	හියමය	අනුකූලතා මට්ටම
	<p>i) කමිටුව බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය සහ වියට අදාල කළමනාකරණ ප්‍රතිචාර සමාලෝචනය විමර්ශනය කිරීම.</p> <p>j) කමිටුව බැංකුවේ අභ්‍යන්තර විගණක කාර්යයන්ට අදාලව පහත සඳහන් පියවරයන් ගන්නේද යන්න විමර්ශනය කිරීම.</p> <p>(i) අභ්‍යන්තර විගණන අංශයේ විෂය පථය කාර්යයන් සහ සම්පත් වල ප්‍රමාණවත්තාවය සහ වීම දෙපාර්තමේන්තුවට කාර්යයන් කරගෙනයාම සඳහා අවශ්‍ය අධිකාරී බලය සමාලෝචනය</p> <p>(ii) අභ්‍යන්තර විගණන වැඩ සටහන සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සහ අවශ්‍ය තැනකදී අභ්‍යන්තර විගණන අංශයේ නිර්දේශයන් මත යෝග්‍ය ක්‍රියාමාර්ග ගැනීම සහතික කර ගැනීම.</p> <p>(iii) අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයේ කාර්ය සාධනය පිළිබඳ කිසියම් ඇගයීමක් හෝ තක්සේරුවක් සමාලෝචනය</p> <p>(iv) අභ්‍යන්තර විගණන කාර්යයන් සඳහා කිසියම් පත්වීමක් හෝ සේවයෙන් ඉවත් කිරීමක් නිර්දේශ කිරීම සහ සේවා සපයන්නන්ගෙන් බාහිර සේවා ලබා ගැනීම.</p> <p>(v) කමිටුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විගණක හිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සහ බාහිරව ලබාගත් සේවා සපයන්නන් ඉල්ලා අස්වීම් හිරවුල් කිරීම සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සහ වෙනත් බාහිරව ලබාගත් සේවා සපයන්නන් ඉල්ලා අස්වීමට හේතු දැක්වීමට අවස්ථාවක් උදාකරදීම විමර්ශනය කිරීම.</p> <p>(vi) අභ්‍යන්තර විගණක කාර්යය වය විගණන කරනු ලබන ක්‍රියාකාරකම් වලින් ස්වාධීනවීම විමර්ශනය කිරීම.</p> <p>k) අභ්‍යන්තර විමසුම්වල මූලික සොයා ගැනීම් සහ ඊට අදාල කළමනාකරණ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන තිබේද යන්න තීරණය කිරීම සඳහා වාර්තා විමර්ශනය කිරීම</p>	<p>අනුකූලව ඇත</p> <p>අනුකූලව ඇත</p> <p>අනුකූලව ඇත</p> <p>අභ්‍යන්තර විගණන වැඩ සටහන විගණන කමිටුවෙන් ත්‍රෛමාසිකව සමාලෝචනය කරයි.</p> <p>අනුකූලව ඇත</p> <p>විගණන කමිටුව විසින් මෙහෙයුම් කාර්යයන් සහ කාර්ය සාධනය පිළිබඳ තක්සේරු කිරීම කරයි.</p> <p>අදාළ නොවේ</p> <p>විවෘති අවස්ථාවන් සිදුවී නොමැත.</p> <p>අදාළ නොවේ</p> <p>විවෘති අවස්ථාවන් සිදුවී නොමැත.</p> <p>අනුකූලව ඇත</p> <p>අභ්‍යන්තර විගණන කාර්යය ස්වාධීන ඒකකයක් වන අතර කාර්යයන් විගණන කමිටුවට වාර්තා කරයි.</p> <p>අනුකූලව ඇත</p> <p>මූලික අභ්‍යන්තර විගණන සොයා ගැනීම් සහ කළමනාකරණ ප්‍රතිචාර කමිටුව විසින් සාකච්ඡා කර අවශ්‍ය නිර්දේශයන් කර ඇත.</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>l) විධායක නොවන අධ්‍යක්ෂවරුන් නොමැතිව කමිටුව බාහිර විගණකවරුන් සමග අවම වශයෙන් රැස්වීම් දෙකක්වත් පවත්වා තිබුණේද යන්න විමර්ශනය කිරීම.</p> <p>m) කමිටුවේ යොමුකිරීමේ අනුදේශයන් සහතික කර ගැනීමට පහත කරන විමර්ශනය කිරීම</p> <p>(i) ඕනෑම කරුණක් විමර්ශනය කිරීම සඳහා ඉපැහැදිලි බලඅධිකාරීත්වය</p> <p>(ii) එසේ කිරීම සඳහා අවශ්‍ය සම්පත්</p> <p>(iii) තොරතුරු සඳහා පූර්ණ වශයෙන් ප්‍රවේශවීම</p> <p>(iv) අවශ්‍යනම් බාහිර වෘත්තිකයන්ගේ උපදෙස් ලබා ගැනීම සහ අදාළ අත්දැකීම් සහිත බාහිර අය යොමු කරවා ගැනීමට ආරාධනා කිරීම</p> <p>n) කමිටුව අවම වශයෙන් රැස්වීම් හතරක්වත් පැවැත්වීම සහ වාර්තා තබා ගැනීම විමර්ශනය කිරීම</p> <p>o) අධ්‍යක්ෂ මණ්ඩලය වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කරන පහත කරුණු විමර්ශනය කිරීම</p> <p>(i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර</p> <p>(ii) වසර තුළ පවත්වන ලද විගණන කමිටු රැස්වීම් ගණන</p> <p>(iii) විවෘත රැස්වීම් වලට එක් එක් අධ්‍යක්ෂවරයාගේ පැමිණීම පිළිබඳ විස්තර</p> <p>p) කමිටුවේ ලේකම් සමාගම් ලේකම්ද නැතහොත් අභ්‍යන්තර විගණන කාර්යයේ ප්‍රධානියාද යන්න විමර්ශනය කිරීම</p> <p>q) "වැරදි නිවැරදි කරන්නාගේ" ප්‍රතිපත්තිය පහත කරුණු සම්බන්ධ ක්‍රියාවලියේදී පාලන කිරීම විමර්ශනය කිරීම</p> <p>(i) මූල්‍ය වාර්තාකරණයේ, අභ්‍යන්තර පාලනයේ හෝ වෙනත් කරුණු සම්බන්ධ විෂමතා</p> <p>(ii) (i) ට අදාළව විවෘත කරුණු සම්බන්ධයෙන් සාධාරණ සහ ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමට සුදුසු ලෙස විධිවිධාන යොදා තිබීම</p> <p>(iii) යෝග්‍ය පසුපරම් ක්‍රියා මාර්ග</p>	<p>අනුකූල අත</p> <p>මූලික අභ්‍යන්තර විගණන සොයා ගැනීම් සහ කළමනාකරණ ප්‍රතිචාර කමිටුව විසින් සාකච්ඡා කර අවශ්‍ය නිර්දේශයන් කර ඇත.</p> <p>අනුකූල අත</p> <p>අනුකූල අත</p> <p>2013 වසරේදී රැස්වීම් හතරක් පවත්වා ඇත.</p> <p>අනුකූල අත</p> <p>අනුකූල අත</p> <p>2013 වසරේදී විගණන කමිටු රැස්වීම් හතරක් පවත්වා ඇත.</p> <p>ප්‍රකාශයට පත්කර නැත</p> <p>අනුකූල අත</p> <p>කමිටුවේ ලේකම් අභ්‍යන්තර විගණනයේ ප්‍රධානියා වේ.</p> <p>අනුකූල අත</p>
<p>3(6)(iii)</p>	<p>මානව සම්පත් සහ පාර්ශ්වික කමිටුවට පහත සඳහන් රීති අදාළද යන්න</p>	<p>අනුකූල නොවේ</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>a) කමිටුව “යොමුකිරීමේ අනුද්දේශ” සහ රැස්වීම් වාර්තා සමාලෝචනය කර බැලූවේ අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයේ පරිශ්‍රමික (වේතන දීමනා සහ වෙනත් ගෙවීම්) තීරණය කිරීමට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම.</p> <p>b) අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය සඳහා අරමුණු සහ ඉලක්ක ලිඛිතව යන්ත්‍ර විමර්ශනය කිරීම</p> <p>c) කමිටුව ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයේ කාර්ය සාධනය සඳහා පිහිටුවා ඇති අරමුණු සහ ඉලක්ක කලින් කල ඇගයීමට යොමු කිරීමට සැලකිල්ලට ගෙන ඇත්ද සහ කාර්ය සාධනය පදනම් කර පාරිශ්‍රමික ප්‍රතිලාභ සහ කාර්ය සාධනය පාදක කරගත් අනෙකුත් දිරිගැන්වීම් සංශෝධනය කිරීම විමර්ශනය කිරීම.</p> <p>d) ප්‍රධාන විධායක නිලධාරීන්ට අදාළව සමාලෝචන රැස්වීම් වාර්තා සාකච්ඡාවට ගන්නා විට යොමුකිරීමේ උපදෙස් වලින් ප්‍රධාන විධායක නිලධාරී කමිටු රැස්වීම් නොසිටිය යුතු බවට ඉදිරිපත් කිරීමක් තිබේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>2012 දී මණ්ඩලය මානව සම්පත් සහ පාරිශ්‍රමික කමිටු අධිකාරී පත්‍රය අනුමත කර ඇත. කෙසේවෙතත්, අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයේ පාරිශ්‍රමික 2015 දක්වා තීරණය කර ඇති බැවින් කමිටුව පාරිශ්‍රමික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර නොමැත.</p> <p>2013 වසරේදී කමිටු රැස්වීම් දෙකක් පවත්වා ඇත.</p> <p>අනුකූලව නොවේ</p> <p>අනුකූලව නොවේ</p> <p>යොමුව 3(6)(iii)a)</p>
<p>3(6)(iv)</p> <p>පහත සඳහන් රීති නම් කිරීමේ කමිටුවට අදාළ වේද යන්න:</p>	<p>a) නව අධ්‍යක්ෂවරු ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය තෝරාගැනීමට/ පත් කිරීමට කමිටුව පටිපාටියක් ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම.</p> <p>b) වර්තමාන අධ්‍යක්ෂවරු නැවත තෝරා ගැනීම කමිටුව සලකා බැලීම සහ නිර්දේශ කිරීම හෝ නොකිරීම විමර්ශනය කිරීම.</p> <p>c) කමිටුව වැඩ විස්තරය පුනරීක්ෂණය කිරීමෙන් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩල තනතුර සඳහා පත් කිරීමේදී හෝ උසස් කිරීමේදී සලකා බැලීමට අවශ්‍ය සුදුසුකම්, පළපුරුද්ද සහ ගුණාංග වැනි නිර්ණායක නියම කර තිබීම විමර්ශනය කිරීම.</p> <p>d) කමිටුව අධ්‍යක්ෂවරුන්ගෙන් ව්‍යවස්ථාවේ විදහා පෙන්වා ඇති සහ මෙහෙයුම් නියාමන 3(3) සුවිශේෂීව දී ඇති නිර්ණායක අනුව ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය, ඔවුන් මෙම තනතුරු සඳහා ගැලපෙන සහ යෝග්‍ය පුද්ගලයන් බවට අත්සන් කරන ලද ප්‍රකාශයන් ලබා ගෙන තිබීම විමර්ශනය කිරීම.</p>	<p>අදාළ නොවේ</p> <p>නම් කරන අධ්‍යක්ෂවරු භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස්මත අමාත්‍යාංශය විසින් පත් කර ඇත.</p> <p>යොමුව 3(6)(iv)a)</p> <p>යොමුව 3(6)(iv)a)</p> <p>අනුකූලව ඇත</p> <p>මානව සම්පත් අංශය විසින් ප්‍රකාශනයන් ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයෙන් ලබා ගෙන ඇත.</p>




කණ්ඩායම	හිසමය	අනුකූලතා මට්ටම
	<p>e) කමිටුව විශ්‍රාම ගන්නා ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය සඳහා විධිමත් අනුප්‍රාප්තික සැලැස්මක් සමාලෝචනය කර තිබේද යන්න විමර්ශනය කිරීම.</p> <p>f) ස්වාධීන අධ්‍යක්ෂවරයෙක් විසින් කමිටුවේ සභාපතිත්වය දැරීම සහ බහුතරයක් ස්වාධීන අධ්‍යක්ෂවරයන්ගෙන් සංයුක්තවී තිබේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>යොමුව 3(6)(iv)a)</p> <p>යොමුව 3(6)(iv)a)</p>
<p>3(6)(v)</p>	<p>පහත සඳහන් රීති ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට (IRMC) අදාළ වේද යන්න:</p> <p>a) කමිටුව අවම වශයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරයන් තිදෙනෙකුගෙන් සමන්විතවීම, ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන ද්‍රවශීලතාව මෙහෙයවීම සහ ක්‍රමෝපායි අවදානම් සහ බලාධිකාරී රාමුව තුළ වැඩ කිරීම සහ කමිටුවට පවරන ලද වගකීම් වැනි පුළුල් අවදානම් වර්ග අධීක්ෂණය කිරීම.</p> <p>b) කමිටුවට ණය වෙළඳපල ද්‍රවශීලතාව මෙහෙයුම් සහ යෝග්‍ය අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු මගින් බැරකුටු මාසිකව ඇති ක්‍රමෝපායි අවදානම් වැනි සියලු අවදානම් තක්සේරු කිරීම සඳහා ක්‍රියාවලියක් සිදුකිරීම. උපසමාගම් සහ හවුල්කාර සමාගම් හේතුවෙන් අවදානම් කළමනාකරණය බැරකු හෝ කණ්ඩායම් පදනමින් සිදු කරන්නේද යන්න විමර්ශනය කිරීම.</p> <p>c) ණය කමිටුව, වත්කම් සහ වගකීම් කමිටුව වැනි සියලුම කළමනාකරණ කමිටුවල සුවිශේෂීව සංඛ්‍යාත්මක සහ ගුණාත්මක අවදානම් සීමාවන් සමාලෝචනය කර තිබීම සහ කාලානුරූපීව අවදානම් දර්ශක ගැන වාර්තා කිරීම විමර්ශනය කිරීම.</p> <p>d) කමිටුව සුවිශේෂීව සංඛ්‍යාත්මක සහ ගුණාත්මක අවදානම් සීමාවන් ඉක්මවා ගිය අවදානම් දර්ශක සමාලෝචනය කිරීම සහ සැලකිල්ලට ගැනීම විමර්ශනය කිරීම.</p> <p>e) අවම වශයෙන් ත්‍රෛමාසික කමිටුව කී වරක් රැස්වී ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p> <p>f) කමිටුව සුවිශේෂී අවදානම් හඳුනාගැනීමට වගකිව යුතු නිලධාරීන් අසමත්වීම සම්බන්ධව විනයානුකූල ක්‍රියා මාර්ග ගැනීමේ පටිපාටියක් සකස් කර සමාලෝචනය කිරීම විමර්ශනය කිරීම.</p> <p>g) කමිටුව අවදානම් තක්සේරු කිරීමේ වාර්තාවක් එක් එක් රැස්වීමක් පවත්වා සහිතව ඇතුලත අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් සම්මුතිය සහ/හෝ සුවිශේෂී මගපෙන්වීම් සෙවීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අත</p> <p>කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරයන් තිදෙනෙකුගෙන් සමන්විත වේ.</p> <p>2013 වසර සඳහා රැස්වීම් හතරක් පවත්වා ඇත.</p> <p>අනුකූල අත</p> <p>කමිටුව විසින් බැරකුටුවේ අවදානම් පැතිකඩ ඉදිරිපත් කරයි.</p> <p>අනුකූල අත</p> <p>කමිටුව අනෙක් කළමනාකරණ කමිටුවල සංඛ්‍යාත්මක අවදානම් සීමාවන් සමාලෝචනය කරයි.</p> <p>අනුකූල අත</p> <p>අවදානම් ආංශික වාර්තාවේ සමාලෝචනයට ලක්කර ඇත.</p> <p>2013 වසරේදී කමිටුව හතරවරක් රැස්ව ඇති අතර ඉන් රැස්වීම් දෙකක් අවසාන කාර්තුවේදී පවත්වා ඇත.</p> <p>විවැනි අවස්ථාවන් සිදුවී නැත.</p> <p>අනුකූල අත</p>




කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
	<p>h) කම්ඳුව අනුකූලතා කාර්යය ස්ථාපිත කිරීමට ව්‍යාපාර මෙහෙයුම්වල සියලුම ක්‍ෂේත්‍ර හිතිය සමග අනුකූලතාව විධිවිධාන නියාමක මගපෙන්වීම් අභ්‍යන්තර පාලනය සහ අනුමත ප්‍රතිපත්ති සහ ඒ සඳහා අනුකූලතා කාර්යය කර ගෙන යාමට සහ කාලානුරූපීව කම්ඳුව වාර්තා කිරීමට කැපවූ නිලධාරියෙක් ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයෙන් තෝරා ගැනීම විමර්ශනය කිරීම.</p>	<p>අනුකූල අය</p> <p>මූල්‍ය දෙපාර්තමේන්තුව සහ අනුකූලතා නිලධාරී මාසිකව/ත්‍රෛමාසික සමුළුවීම් සහ නීතිමය වශයෙන් අවශ්‍යතා සහ අනුකූලතා ප්‍රකාශන ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කරයි.</p>
3(7)	සම්බන්ධිත පාර්ශව ගනුදෙනු	
3(7)(i)	<p>බැංකුව කිසියම් පුද්ගලයෙක් සමග කරන කිසියම් ගනුදෙනුවකදී බැඳියා පිලිගැනුම් වැලකීම සඳහා ලිඛිතව සහ ස්ථාපිත ක්‍රියාවලියක් සහ ප්‍රධාන වශයෙන් මෙම මගපෙන්වීමේ අභිප්‍රායන් අනුව "සම්බන්ධිත පාර්ශවයන්" ලෙස සලකනු ලබන පහත සඳහන් පුද්ගලයන්:</p> <ul style="list-style-type: none"> a) බැංකුවේ කවර හෝ උපසමාගම් b) බැංකුවේ කවර හෝ හවුල්කාර සමාගම් c) බැංකුවේ කවර හෝ අධ්‍යක්ෂවරු d) බැංකුවේ කවර හෝ ප්‍රධාන කළමනාකරණ සේවකයෝ e) බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ හෝ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයේ සමීපතම ඥාතියෝ f) බැංකුව සමග ද්‍රව්‍යාත්මක බැඳීමක් හිමි කොටස් හිමිකරුවෙක් g) බැංකුවේ සැලකිල්ලට ලැබියාවක් ඇති කවරහෝ අධ්‍යක්ෂවරයෙක් කවරහෝ අධ්‍යක්ෂවරයෙක්ගේ සමීපතම ඥාතියෙක් හෝ ද්‍රව්‍යාත්මක කොටස් හිමිකරුවෙක්ගේ ලැබියාවක්: 	<p>බැංකුව සම්බන්ධිත පාර්ශව ගනුදෙනු සහ බැඳියා පිලිගැනුම් පිළිබඳ ලිඛිත ප්‍රතිපත්තියක් සකස් කර හැර. මූල්‍ය ප්‍රකාශනයේ කොටස් හිමිකරු බැංකු අධ්‍යක්ෂවරුන්ගේ ගනුදෙනු නියෝජනය කිරීම හෙළිදරව් කරයි.</p> <p>ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කරන අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන වලින් අධ්‍යක්ෂවරුන්ට අදාළ ගනුදෙනු හඳුනා ගනියි.</p>
3(7)(ii)	<p>මෙම මගපෙන්වීම මගින් ආවරණය කරන සම්බන්ධිත පාර්ශව වශයෙන් හඳුනාගත් ගනුදෙනු හඳුනාගැනීමට සහ වාර්තා කිරීමට ක්‍රියාවලියක් ඇත්ද යන්න විමර්ශනය කිරීම</p> <ul style="list-style-type: none"> a) මූල්‍ය මණ්ඩලයේ මග පෙන්වීම අනුව නිර්වචනය කළ උපරිම පිළිසරණ වටිනාකම ඕනෑම වර්ගයක පිළිසරණ සඳහා ප්‍රදානය b) තැන්පත් ණය දීමේ සහ ආයෝජන ආකාරයේ බැංකුවේ ඕනෑම වගකීමක් නිර්මාණය කිරීම. c) බැංකුව විසින් හෝ බැංකුවට සපයන ඕනෑම වර්ගයක මූල්‍ය හෝ මූල්‍ය නොවන ස්වභාවයේ සේවා ප්‍රතිපාදන d) බැංකුව සහ ඕනෑම අනෙක් පාර්ශවයක් සමග වාර්තාකරණය සහ තොරතුරු ගලායාම නිර්මාණය හෝ පවත්වාගෙනයාම නිසා හව්‍ය හිමිකම, රහස්‍ය හෝ හැතහොත් වචනි පාර්ශවයන්ට ප්‍රතිලාභ සලසන සංවේදී තොරතුරු 	<p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p>




කාණ්ඩය	හිසමය	අනුකූලතා මට්ටම
<p>3(7)(iii)</p>	<p>ඉහත 3(7)(i) මගපෙන්වීම අනුව නිර්වචනය කල අදාල පාර්ශව සමඟ බැංකුව ගනුදෙනුවල නොයො දීම සහතික කල හැකි ක්‍රියාවලියක්, බැංකුවේ වම ව්‍යාපාරම කරන වෙනත් ගනුදෙනුකරුවන් හා ශ්‍රී සඟත් "වඩාත් වාසි සහගත සැලකිලි" විවැනි පාර්ශවයන්ට ලබා දෙන ආකාරයක් තිබේද</p> <p>a) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරන ලද පරිදි අදාල පාර්ශව වලට බැංකුවේ විවික්ෂන හිසමක ප්‍රාග්ධනයේ ප්‍රතිශතය ඉක්මවා "පූර්ණ ශුද්ධ පිලිසරණ" ප්‍රදානය මෙම උප මෙහෙයුමේ අභිප්‍රායන්ය.</p> <p>(i) "පිලිසරණ" යන්න 2007 අංක 7 දරණ පනතින් නිර්වචනය කර ඇති පිලිසරණ අර්ථවත් කරන්නේ පිලිසරණයේ උපරිම මුදල් ප්‍රමාණයයි.</p> <p>(ii) "පූර්ණ ශුද්ධ පිලිසරණ" ගණනය කරනුයේ සමපාර්ශවීය මුදල් සහ විවැනි පාර්ශවයන් බැංකුවේ කොටස් ප්‍රාග්ධනයේ කල ආයෝජන සහ වසර 5ක් හෝ ඊට වඩා පරිණත වූ ණය ඔප්පු පූර්ණ පිලිසරණයෙන් අඩු කිරීමෙනි.</p> <p>b) ණය දෙන පොලියට වඩා අඩු පොලියක් අය කිරීම හෝ අසම්බන්ධිත සමාන පාර්ශවයකට බැංකුවේ තැන්පතු අනුපාතිකයට වඩා වැඩි පොලියක් ගෙවීම.</p> <p>c) අසම්බන්ධ වූ පාර්ශවයන්ට සාමාන්‍ය ව්‍යාපාර කටයුත්තකදී පොරොන්දු ඉක්මවා වාසිදායක කොන්දේසි, වෙළඳ පාඩු ආවරණය සහ/හෝ අත්හැරීමේ ගාස්තු/කොමිස් වැනි වරණීය සංග්‍රහයන් ලබාදීම.</p> <p>d) ඇගයීමේ පටිපාටියකින් තොරව අදාල පාර්ශවයන්ගෙන් සේවා ලබා ගැනීමේ හෝ ලබාදීම.</p> <p>e) නීතිමය රාජකාරි සහ කාර්යය වශයෙන් පිලිගත් භව්‍ය නිමිකම, රහස්‍ය හෝ නැතහොත් විවැනි පාර්ශවයන්ට ප්‍රතිලාභ සලසන සංවේදී තොරතුරු පමණක් අදාල පාර්ශවයන් සමඟ වාර්තාකරණය සහ තොරතුරු ගලායාම නිර්මාණය හෝ පවත්වාගෙන යාම.</p>	<p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p>
<p>3(7)(iv)</p>	<p>බැංකුවට එහි කිසියම් අධ්‍යක්ෂවරයෙකුට හෝ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයට පිලිසරණ ලබාදීමට සහ විය විවැනි පිලිසරණ අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමකදී අදාල අධ්‍යක්ෂවරයා හැර අනෙක් අධ්‍යක්ෂවරුන්ගේ තුනෙන් දෙකකගේ අනුමැතිය ලබා ගෙන තිබීම සහ මෙම පිලිසරණ සුරක්ෂිත යම් ඇප මගින් කලින් කල මූල්‍ය මණ්ඩලයේ තීරණ මත සුරක්ෂිත කිරීම ක්‍රියාවලියක් තිබේද යන්න විමර්ශනය කිරීම.</p>	<p>යොමුව 3(7)(i)</p>




කාර්මිකය	නියමය	අනුකූලතා මට්ටම
<p>3(7)(v)</p>	<p>a) බැංකුව විසින් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ සමීපතම ඥාතියෙකුට හෝ එම පුද්ගලයා සැලකිල්ලට ගත් ලැයිස්තුවක් දක්වන කිසියම් කෙනෙකුට පිලිසරණ ලබා දීමේදී සහ එම පුද්ගලයා පසුව අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් කල පසු මූල්‍ය මණ්ඩලය එම අරමුණ සඳහා ලබා ගැනීමට අනුමත කල අප පත්වීම ලැබී විසරණ ඇතුළතදී ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ ක්‍රියාවලියක් තිබේද යන්න විමර්ශනය කිරීම.</p> <p>b) ඉහත 3(7)(v)(a) මගපෙන්වීම මගින් සපයා ඇති විවැනි අප සපයා නොමැති නම් පිලිසරණ ප්‍රදානය කල විට සුවිශේෂීව සඳහන් කාල පරිච්ඡේදයකදී හෝ විවැනි අධ්‍යක්ෂවරයෙකු පත් කල දින සිට මාස දහඅටකින් අවසන් වන කාල පරිච්ඡේදය යන දෙකින් කලින් අවසන් වන කාලය තුළදී බැංකුව කිසියම් පිලිසරණ ගිණුමක අයවිය යුතු කිසියම් මුදලක් එහි පොලිය සමඟ ආපසු අයකර ගැනීමට පියවර ගෙන තිබේද විමර්ශනය කිරීම.</p> <p>c) ඉහත උප මග පෙන්වීම අනුව අනුකූලවීමට අසමත් වූ අධ්‍යක්ෂවරයෙකු අධ්‍යක්ෂධූරයෙන් ඉවත්කල සේ සැලකීමට සහ එම කාරණා මහජනතාවට ප්‍රසිද්ධ කිරීම සඳහා හඳුනාගත් ක්‍රියාවලියක් තිබේද යන්න විමර්ශනය කිරීම.</p> <p>d) කිසියම් අධ්‍යක්ෂවරයෙකු පිලිසරණ ලබන කාලයේදී බැංකුවේ සේවකයෙකු වශයෙන් සිටි බැංකුවේ සියලුම සේවකයන්ට අදාල වූ යෝජනා ක්‍රමයක් යටතේ විවැනි පිලිසරණ ලබාගැනීමක් කල බවට යොමුව 3(7)(i) වගන්තිය සහතික කර ගැනීම සඳහා ක්‍රියාවලියක් සකස් කර ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p> <p>යොමුව 3(7)(i)</p>
<p>3(7)(vi)</p>	<p>බැංකුවක කිසියම් පිලිසරණයක් දෙනවිට හෝ අත්හැරීමේ ගාස්තු/කොමිස් වලට අදාලව "වඩාත් වාසිසහගත සැලකිලි" කිසියම් සේවකයෙකුට හෝ සේවකයාට අදාලව හෝ සැලකිල්ලට ගත් ලැයිස්තුවක් ඇති සමීපතම ඥාතියා එම බැංකුවේ සේවකයන්ට අදාල යෝජනා ක්‍රමය හරහා ඉහත 3(7)(v) පරිදි මූල්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇප මගින් සුරක්ෂිත කර ඇත්ද යන්න හඳුනා ගැනීමට ක්‍රියාවලියක් සකස් කර ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>යොමුව 3(7)(i)</p>
<p>3(7)(vii)</p>	<p>ඉහත සඳහන් 3(7)(v), 3(7)(vi) යටතේ බැංකුව විසින් කිසියම් පිලිසරණයක් ප්‍රදානය කිරීමට පෙර මූල්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියක් ලබා ගැනීමේ ක්‍රියාවලියක් තිබේද යන්න විමර්ශනය කිරීම නැතහොත් විවැනි පිලිසරණක කිසියම් කොටසක් නැතහොත් ඒ පිළිබඳ අයවිය යුතු පොලියක් සම්ප්‍රේෂණය මූල්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතියක් නොමැතිව ලබා ගැනීම සහ පූර්ව අනුමැතියක් නොමැති කිසියම් සම්ප්‍රේෂණයක් අවලංගු සහ ප්‍රත්‍ය නොවේ යන්න විමර්ශනය කිරීම.</p>	<p>යොමුව 3(7)(i)</p>



කාණ්ඩය	නියමය	අනුකූලතා මට්ටම
3(8)	අනාවරණය	
3(8)(i)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය අනාවරණය කර ඇත</p> <p>a) අධීක්ෂණය සහ නියාමක බල අධිකාරිය නිර්දේශ කර ඇති ආකෘති සහ යෝග්‍ය ගණකාධිකාරී ප්‍රමිතීන්ට අනුව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශය සකස් කර ප්‍රකාශයට පත් කර ඇති අතර විවැනි ප්‍රකාශයන් සංකෘතීන්ට පුවත්පත්වල සිංහල දුමිල සහ ඉංග්‍රීසි බසින් පලකර ඇත.</p> <p>b) ත්‍රෛමාසික මූල්‍ය ප්‍රකාශන සිංහල දුමිල සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සංකෘතීන්ට පුවත්පත් වල පලවේ.</p>	<p>අනුකූලව ඇත</p> <p>වාර්ෂික වාර්තාවේ විගණනය කල මූල්‍ය ප්‍රකාශ අනාවරණය වන අතර ත්‍රෛමාසික මූල්‍ය ප්‍රකාශන භාෂා තුනෙන්ම පුවත්පත් වල පලවේ.</p> <p>අනුකූලව ඇත</p>
3(8)(ii)	<p>අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් අවම අනාවරණයන් වාර්ෂික වාර්තාවෙන් අනාවරණය කිරීම විමර්ශනය කිරීම.</p> <p>a) සුවිශේෂී අනාවරණයක්ද ඇතුළත්ව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශය යෝග්‍ය ගණකාධිකාරී ප්‍රමිතීන්ට අනුව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශය සකස් කර ප්‍රකාශයට පත් කර ඇති අතර විවැනි ප්‍රකාශයන් සංකෘතීන්ට පුවත්පත් වල සිංහල දුමිල සහ ඉංග්‍රීසි බසින් පලකර ඇත.</p> <p>b) බැංකුවේ අභ්‍යන්තර පාලන යන්ත්‍රණය විය මූල්‍ය වාර්තාකරණය නිර්මාණය කර ඇත්තේ සාධාරණව මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වය සහතික කිරීම සහ බාහිර අභිප්‍රායන් සඳහා සකසන මූල්‍ය ප්‍රකාශන කරනු ලැබ ඇත්තේ අදාල ගණකාධිකාරී මූලධර්ම සහ ප්‍රමිතීන්ට අනුව බව අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාව විසින් සහතික කරයි.</p> <p>c) ඉහත 3(8)(ii)(b) මගපෙන්වීම අනුව අභ්‍යන්තර පාලන යන්ත්‍රණයේ ඵලදායීතාව පිළිබඳව බාහිර විගණකගේ වාර්තා ලබා ගන්නේද යන්න විමර්ශනය කිරීම.</p> <p>d) අධ්‍යක්ෂවරුන්ගේ විස්තර, සුදුසුකම්, වයස, මග පෙන්වීමේ අවශ්‍යතාවන්ට ගැලපෙන සපුරන ලද පළපුරුද්ද සහ බැංකුව සමඟ ඇති හිමිකම් ගනුදෙනු සමස්ථ ගාස්තු සහ පාර්ශ්වික</p> <p>e) 3(7)(iii) පරිදි නිර්වචනය කර ඇති පූර්ණ ශුද්ධ පිළිසරණ එක් එක් වර්ග වලට ලබා දෙන ආකාරය සහ එක් එක් වර්ග වලට ලබා දෙන පූර්ණ ශුද්ධ පිළිසරණ බැංකු නියාමක ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් වශයෙන්</p> <p>f) ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලයට ලබා දෙන සමහර වටිනාකම් සහ ප්‍රධාන කළමනාකරණ සේවක මණ්ඩලය බැංකුව සමඟ කරන ගනුදෙනුවල සමහර වටිනාකම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ස්ථාපිත කර ඇති පාර්ශ්වික ගෙවීම් ලබා දුන් පිළිසරණ තැන්පතු සහ බැංකුව තුල කල ආයෝජන වැනි පුළුල් වර්ග</p>	<p>අනුකූලව ඇත</p> <p>අනුකූලව ඇත</p> <p>අනුකූලව ඇත</p> <p>අනුකූලව ඇත</p> <p>යොමුව 3(7)(i)</p> <p>අනුකූලව ඇත</p> <p>මූල්‍ය ප්‍රකාශනයෙන් අනාවරණය කර ඇත</p>



<p>g) අධ්‍යක්ෂ මණ්ඩලය සාමූහික යහපාලනයට අනුකූලවීම පිළිබඳ බාහිර විගණකගේ වාර්තාව ලබා ගෙන ඇත්ද යන්න විමර්ශනය කිරීම.</p>	<p>අනුකූලව ඇත</p>
<p>h) විවක්ෂණ අවශ්‍යතා, රෙගුලාසි, හිති, අභ්‍යන්තර පාලන සහ කිසියම් භෞතික අනුකූල නොවීම නිවැරදි කිරීම සඳහා ගන්නා ලද පියවර අනුකූලතාව පිළිබඳ විස්තර සටහන් කල වාර්තාවක්</p>	<p>අනුකූලව ඇත සභාපති, ප්‍රධාන විධායක නිලධාරීගේ පුනරීක්ෂණය සහ අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව මගින් අදාල අනාවරණය කර ඇත.</p>
<p>i) බැංකුවේ අවදානම් කළමනාකරණයේ ප්‍රමාද දෝෂ පිළිබඳ නියාමක සහ අධීක්ෂණ ප්‍රකාශනයක් හෝ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් පෙන්වා දෙන ලද මෙම මග පෙන්වීම සමඟ අනුකූල නොවීම, එසේ නම් විවැනි කාර්යයන් ආමන්ත්‍රණය කිරීම සඳහා ගන්නා ලද පියවර සහිතව මහජනතාවට අනාවරණය කිරීමට මූල්‍ය මණ්ඩලය මග පෙන්වීම.</p>	<p>අනුකූලව ඇත</p>



අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ කමිටුවල පැමිණීම

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ගණන, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කල අනු කමිටුවල රැස්වීම් ගණන සහ සාමාජිකයන්ගේ සහභාගිත්වය පහත දැක්වේ.

නම	අධ්‍යක්ෂභාවයේ සවරූපය	අධ්‍යක්ෂ මණ්ඩල	විගණන කමිටුව	ඒකාබද්ධ අවධානම් කලමණාකරණ කමිටුව	මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටුව	ණය කමිටුව
කේෂලා ජයවර්ධන මිය	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂක	13/13	01/03	02/03		
රත්නසිරි සිරිවර්ධන මයා	සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී	13/13	04/04	04/04		
ටී.ඒ. ආරියපාල මයා	විධායක නොවන අධ්‍යක්ෂ	11/13				01/01
බී.එම්.එස්. බටගොඩ මයා	විධායක නොවන අධ්‍යක්ෂ	08/13	02/04			
පී.ඒ.පතිරණ මයා	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ	09/09	02/02			
ධම්මික පෙරේරා මයා	විධායක නොවන අධ්‍යක්ෂ	05/13	03/04	04/04		
සී.කේ. නානායක්කාර මිය	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ	13/13			01/01	
දයානි ප්‍රනාන්දු මිය	විධායක නොවන අධ්‍යක්ෂ	02/04		00/01		
ජේ.එම්.එස්.ඩී. රත්නායක මිය	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ	02/03	00/02			
රුසෙල් ද මෙල් මයා	ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ	01/02				
සරත්ද අල්විස් මයා	විධායක අධ්‍යක්ෂ	12/13				
මාධවී හේරත් මිය	විධායක අධ්‍යක්ෂ	06/13				
එකතුව		13	04	04	01	01

අභ්‍යන්තර පාලනය පිළිබඳ විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிப்பி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

වල්බී/වම්/ආර්චීඩී/අයිසී/2013

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

2014 මාර්තු 24 දින

සභාපති

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා එහි අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය සහතික වීමේ විගණකාධිපති වාර්තාව

හැඳින්වීම

මෙම වාර්තාව වූ කලී 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර පාලනය ("ප්‍රකාශය") සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය සහතික වීමේ වාර්තාවයි. මෙම සහතික වීමට අදාළ භාරගැනීම සිදුකර ගෙන යාමේ දී ප්‍රසිද්ධ වෘත්තීයෙහි නියැලී වරලත් ගණකාධිකාරී සමාගමක් විසින් මට සහාය දක්වන ලදී.

කළමනාකරණයේ වගකීම


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් 2007 අංක 11 දරන බැංකු පනත් නියෝගයේ 3 (8) (II) ආ වගන්තියට අනුකූලව නිකුත් කරන ලද, "අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය වෙනුවෙන් බැංකු අධ්‍යක්ෂවරුන් සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහයට" අනුව මෙම ප්‍රකාශය පිළියෙල කර ඉදිරිපත් කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ශ්‍රී ලංකා ප්‍රමිත (SLSAE) 3050 අනුව මාගේ වගකීම හා අනුකූලතාවය

ඉටු කරන ලද කාර්යය මත පදනම් වූ ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත නිකුත් කිරීම මාගේ වගකීම වේ. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කරන ලද සහතික වීම භාර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිත (SLSAE) 3050 - බැංකු සඳහා වන අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය සහතික වීමේ වාර්තාවට අනුව මාගේ භාරගැනීමේ කාර්යය ක්‍රියාත්මක කළෙමි.

ඉටු කරන ලද කාර්යයන්හි සාරාංශය

මෙම භාර ගැනීම සිදු කර ඇත්තේ අධ්‍යක්ෂවරුන් මෙම ප්‍රකාශයල ඔවුන් විසින් හෝ ඔවුන් සඳහා යන දෙයාකාරයෙන්ම පිළියෙල කරන ලද ලිපිගොනු අනුව දැනට සහ බැංකු අභ්‍යන්තර පාලන පද්ධතිය සමාලෝචනයේදී අධ්‍යක්ෂවරුන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය යෝග්‍ය ලෙස නිරූපණය වේදැයි තක්සේරු කිරීමටය.



මෙම පරමාර්ථය මුදුන්පත් කරගැනීම සඳහා උචිත සාක්ෂි ලබාගැනීමේදී පහත සඳහන් ක්‍රියාවලීන් ක්‍රියාවට නැඟුණි.

අභ්‍යන්තර පාලනයේ සැලසුම හා ඵලදායිතාව සමාලෝචනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලැබූ ක්‍රියාවලිය පිළිබඳ කළමනාකරණයේ අවබෝධය ලබා ගැනීම සඳහා කළමනාකරණයෙන් විමසනු ලැබූ අතර සහ ඔවුන් ලබා ඇති අවබෝධය අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශය සමඟ සසඳනු ලැබිණි.

කරන ලද ප්‍රකාශයට සහය වනු වස් අධ්‍යක්ෂවරුන් විසින් පිළියෙල කරන ලද ලිපිගොනු සමාලෝචනය කරන ලදී.

වෙනත් ප්‍රමාණවත් උචිත විගණන සාක්ෂි පවතී යයි සාධාරණව අපේක්ෂා නොකරන අවස්ථාවකදී අභ්‍යන්තර පාලනය පිළිබඳ ප්‍රකාශය සඳහා ප්‍රමාණාත්මක වන කරුණු සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරුන්ගේ ලිඛිත ඉදිරිපත් කිරීම ලබා ගනිමි.


මෙම ප්‍රකාශය මඟින් සියලු අවදානම් හා පාලනයන් ආවරණය වන්නේදැයි සලකා බැලීම හෝ බැරකුවේ අවදානම සහ පාලන ක්‍රියාවලීන්හි ඵලදායිතාව පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා ප්‍රමිත 3050 මගින් මා

වෙතින් අපේක්ෂා නොකරයි. තවද වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වන ඕනෑම වැදගත් ගැටළුවක වැදගත් පාලන අංගයන් සමඟ කටයුතු කිරීම සඳහා විස්තර කෙරෙන ක්‍රියාවලීන් මඟින් එම ගැටළු සත්‍ය වශයෙන්ම නිරාකරණය වේ දැයි සලකා බැලීම ද, ශ්‍රී ලංකා ප්‍රමිත 3050 මගින් මා වෙතින් අපේක්ෂා නොකරයි.

මාගේ නිගමනය

ඉටු කරන ලද ක්‍රියාවලීන් පාදක කොටගෙන බැරකුවේ මූල්‍ය වාර්තාකරණයෙහි අභ්‍යන්තර පාලනයේ සැලසුම හා ඵලදායිතාව සමාලෝචනයේ දී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය පිළිබඳ අපගේ අවබෝධය වාර්ෂික වාර්තාවේ ඇතුළත් ප්‍රකාශය හා අනුකූල නොවේ යයි විශ්වාස කිරීමට හේතු වන කිසිදු කරුණක් මාගේ අවධානයට යොමු වී නැත.


එච් ඒ එස් සමරවීර
විගණකාධිපති



අභ්‍යන්තර පාලනය පිළිබඳ අධ්‍යක්ෂකවරුන්ගේ ප්‍රකාශය

අවශ්‍යතාව

මෙම වාර්තාව, 2007 අංක 11 දරණ බැංකු ආඥා පනත 3(8)(ii) (b) සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් නිකුත් කල මග පෙන්වීම් වලට සමාන්තරව නිකුත් කෙරේ.

වගකීම

අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යන්තර පාලනය සහ එහි ඵලදායිතාව සමාලෝචනයට වගකිව යුතුය. කෙසේ වෙතත්, බැංකුවේ ව්‍යාපාරික අරමුණු සහ ප්‍රතිපත්ති අත්පත් කර ගැනීමට අවදානම් අසමර්ථතාවන් ඉවත් කරනවාට වඩා පිළිගත හැකි අවදානම් පැතිකඩක් සහිතව බැංකුවේ මූලික අවදානම් ක්ෂේත්‍ර කළමනාකරණයට විවෘත පද්ධතියක් සැකසිය යුතුය. ඒ අනුව අභ්‍යන්තර පාලන පද්ධතියට බැංකුවේ ප්‍රධාන කළමනාකරණ අවප්‍රකාශ, මූල්‍ය තොරතුරු සහ මූල්‍ය පාඩු හෝ වංචා සම්බන්ධයෙන් සැලසිය හැක්කේ කේවල නොවන සාධාරණ සහතික කිරීමක් පමණි.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචන ක්‍රියාවලිය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් බැංකු අධ්‍යක්ෂවරුන්ට මග පෙන්වීම පිණිස නිකුත් කල අධ්‍යක්ෂවරුන්ගේ අභ්‍යන්තර පාලනය සම්බන්ධ උපදෙස්වලට අනුව මෙම සමාලෝචනය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකර ඇත. එම මග පෙන්වීමෙන් පෙන්වාදී ඇති පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය අභ්‍යන්තර පාලන පද්ධතිය තක්සේරු කිරීම සඳහා ගණකාධිකරණ මූලධර්ම සැලකිල්ලට ගෙන ඇත.

බාහිර අභිප්‍රායන් සඳහා සකසන ලද මූල්‍ය වර්ථා සහ මූල්‍ය ප්‍රකාශන වල විශ්ලේෂණීයත්වය සම්බන්ධයෙන් සාධාරණ සහතිකයක් දීමට අභ්‍යන්තර පාලනය වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය නිරීක්ෂණය කරයි.

කළමනාකරණය අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ පටිපාටි ක්‍රියාත්මක කිරීම සඳහා මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම, පාලනය කිරීම සහ අවදානම් අවම කිරීමට සහ පාලනයට සුදුසු මෙහෙයුම් සහ නියාමන සැලැස්මක් සැකසීමට සහාය වේ.

ක්‍රියාවලියේ මූලිකාංග

මූල්‍ය වාර්තාකරණයට අදාලව අභ්‍යන්තර පාලන පද්ධතියේ ප්‍රමාණවත්භාවය සහ පරිපූර්ණත්වය පිළිබඳ සමාලෝචන ක්‍රියාවලියක් පහත සඳහන් පරිදි ස්ථාපිත කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විගණන සහ ඒකාබද්ධ අවදානම් කළමනාකරණ යන උපකල්පිත බැංකුවේ දෛනික මෙහෙයුම්වල ඵලදායිතාව සහතික කර ගැනීම, බැංකුවේ මෙහෙයුම් විහි සංයුක්ත අරමුණු හා ක්‍රමෝපායන්ට සහ වාර්ෂික අයවැය මෙන්ම අනුමත කල ප්‍රතිපත්ති හා ව්‍යාපාර දිශානතීන් සමඟ විකඟද යන්න සහතික කර ගැනීමට සහායවීම සඳහා ස්ථාපිත කර ඇත.


අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ සියලුම ගනුදෙනුවල මූල්‍ය සහ පාලනයට අදාළ කාර්යය සංග්‍රහයක් අනුමත කර ඇත. කාර්ය සංග්‍රහයේ අඩංගු පටිපාටීන් බැංකුවේ කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන්ට සන්නිවේදනය කරනු ලැබේ.

බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය, ප්‍රතිපත්ති සහ පටිපාටීන් සමඟ ඇති අනුකූලතාව පිළිබඳව වටමාරු පටිපාටීන් සහ නියැදි භාවිතා කරමින් සිදුවන තත්ත්වයන් පදනම් කර අභ්‍යන්තර පාලන පද්ධතියේ ඵලදායිතාව විමර්ෂණය කිරීම සහ කිසියම් අනුකූල නොවීමකට අදාලද යන්න සොයා ගැනීමක් මතුකර පෙන්වීම කරයි.

සියලුම අංශවල සහ ශාඛාවල අවදානම් මට්ටමේ සම්භව්‍යතාව මත ස්වාධීන සහ විෂය මූලික වාර්තා සැපයීම සඳහා විගණනය කරගෙන යනු ලැබේ. වාර්ෂික විගණන සැලැස්ම විගණන කමිටුව විසින් පුනරීක්ෂණ කර අනුමත ඇත. අභ්‍යන්තර විගණනයේ සොයාගැනීම් විගණන කමිටුවේ සමාලෝචනය සඳහා කලින් කල පත්වන රැස්වීම්වලට ඉදිරිපත් කරයි.

බැංකුවේ විගණන කමිටුව විසින් අභ්‍යන්තර විගණන අංශය, ව්‍යවස්ථාපිත බලාධිකාරීය හා කළමනාකරණය සහ ඇගයීමට ලක් කරන ලද අවදානම් කළමනාකරණය සහ අභ්‍යන්තර පාලන පද්ධතියේ ප්‍රමාණවත්භාවය පිළිබඳ හඳුනාගත් අභ්‍යන්තර පාලන ගැටළු සමාලෝචනය කරයි. ඔවුන් අභ්‍යන්තර විගණන කාර්යයන්, විගණන විෂය පථය සහ අභ්‍යන්තර විගණනයේ ගුණාත්මකභාවය සුවිශේෂී ලෙස අවධාරනය කරමින් පුණරීක්ෂණය කිරීමද කරයි. විගණන කමිටුවේ වාර්තා කලින් කල බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ලබා දේ.

බැංකුව විසින් වර්ෂ අවසාන මූල්‍ය වාර්තා අතින් සකස් කරන අතර එහිදී ප්‍රධාන කාර්යාලයේ කළමනාකරණ තොරතුරු ඒකකය විය සැකසීමට මැදිහත්ව කටයුතු කරයි. බැංකුව වර්තමානයේ මධ්‍යගත මෘදුකාංග වැඩ සටහනක් සකස් කරමින් සිටියි.



සහතික කිරීම

ඉහත ක්‍රියාවලිය පාදක කර භාහිර අභිප්‍රායන් සඳහා සකස්කරන මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකාවේ ගණකාධිකාරී ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන අවශ්‍යතාවන්ට අනුව සාධාරණව හා විශ්වාසනීයත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික කරයි.

බාහිර විගණකවරු විසින් කරනු ලබන සමාලෝචනය


2013 වසර අවසාන අභ්‍යන්තර පාලනය සම්බන්ධ ඉහත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශනය සමාලෝචනය කල බාහිර විගණකවරු බැංකුවේ අභ්‍යන්තර පාලනයේ ඵලදායිතාව සහ සැලැස්ම සඳහා අධ්‍යක්ෂවරු විසින් සකසා ගන්නා ලද සමාලෝචන

ප්‍රකාශන ඔවුන්ගේ අවබෝධයට අනුව අසංගතයයි විශ්වාස කිරීම සඳහා අවධානයට යොමුවූ හේතු නොමැති බව වර්තා කරයි.

ආර්. සී.වී.එන්. පෙරේරා
සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී

එස්.ඩී.එන්. පෙරේරා
සභාපති විගණන කමිටුව

කේෂලා ජයවර්ධන
සභාපතිනි



අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාව

පොදු

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරුන් විසින් ඔවුන්ගේ බැංකු කටයුතු 2013 දෙසැම්බර් 31කින් අවසන් වන වසර සඳහා වාර්ෂික වාර්තාව විගණනයට ලක් කල මූල්‍ය ප්‍රකාශනයන් සමඟ ඉදිරිපත් කරන්නේ සතුටිනි. 2014 මාර්තු 31ට හෝ ඊට පෙර විගණනයට ලක් කල මූල්‍ය ප්‍රකාශනය නිකුත් කිරීමට බලය පවරා ඇත. එම වාර්තාවේ බැංකු පනතේ මගපෙන්වීම් අනුව සංයුක්ත පාලනය යටතේ අවශ්‍යය සමහර අනාවරණයන් ඇතුළත් වේ. වාර්ෂික වාර්තාව සහ ගිණුම් විගණකාධිපතිගේ වාර්තාව සමඟ මුදල් අමාත්‍යාංශයට 2014 මැයි 31 දින හෝ ඊට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කල 2005 ජනවාරි 27 PED 27 දරණ පොදු චක්‍රලේඛනයට අනුව ඉදිරිපත් කරනු ඇත.

මූලික ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික සංවර්ධනය පහසු කිරීමට කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳ, වාණිජ, සත්වපාලනය සහ ධීවර ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සහ කාන්තාවන් බලගැන්වීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මූල්‍ය සහාය ලබාදීම බැංකුවේ මූලික ක්‍රියාකාරකම් වේ.

දැක්ම සහ මෙහෙවර

මෙම වාර්ෂික වාර්තාවේ ඇතුළත් කවරයේ බැංකුවේ දැක්ම සහ මෙහෙවර ඉදිරිපත් කර ඇත. බැංකුව තම දැක්ම සහ මෙහෙවර යටතේ සඳහන් අරමුණ හඹා යන අතර ඉහළ ආවර්ධන ප්‍රමිතිය පවත්වා ගනී.

අඛණ්ඩ පැවැත්ම

බැංකුවට ප්‍රමාණවත් සම්පත් තම මෙහෙයුම් අඛණ්ඩව ඉදිරි අනාගතයේත් කර ගෙන යාම සඳහා ප්‍රමාණවත්ව ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සැහීමට පත්වේ. එමනිසා අපි අඛණ්ඩ පැවැත්ම පදනම මත මූල්‍ය ප්‍රකාශන සැකසීම සිදුකරමු.

මූල්‍ය ප්‍රකාශන

1988 අංක 30 දරණ බැංකු පනතට අනුකූලව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී අයතනය විසින් නියම කරන ලද ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන්ට එකඟව බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සකස් කෙරේ. 2013 දෙසැම්බර් 31 ට අවසන් වන වසර සඳහා මූල්‍ය ප්‍රකාශන මූල්‍ය සහ සැලසුම් ප්‍රධානි, ප්‍රධාන විධායක නිලධාරී සහ බැංකුවේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් නියමිත පරිදි අත්සන් කර ඇත. ඒ පිළිබඳව වාර්ෂික වාර්තාවේ 90 පිටුවේ දක්වා ඇත.

මූල්‍ය වාර්ථාකරණය සඳහා අධ්‍යක්ෂවරුන්ගේ වගකීම

බැංකුවේ කටයුතු පිළිබඳ සත්‍යවත් සාධාරණවත් දැක්මක් පිළිබිඹු කරන මූල්‍ය ප්‍රකාශන සැකසීමට අධ්‍යක්ෂවරුන් වගකිව යුතු වේ. අධ්‍යක්ෂවරු මෙම මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන් සහ 1988 අංක 30 දරණ බැංකු පනත සහ එහි සංශෝධනයන් තහවුරු වනසේ සැකසීමට දැක්මක් තිබිය යුතුය. වාර්ෂික වාර්ථාව සැකසීමේ අවශ්‍යම කොටසක් වූ මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කිරීමට අදාළව අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් විස්තරාත්මකව මෙම වාර්ෂික වාර්තාවේ 79 පිටුවේ ඇත.

විගණකවරයාගේ වාර්තාව

බැංකුවේ විගණනය විගණකාධිපති විසින් පවත්වා ඇත. 2013 වසර පුරාම විගණනය කර ඇති අතර ඔවුන්ගේ වාර්තාවල හඳුනාගත් ගැටළු අප්‍රමාදව ක්‍රියා කිරීම සඳහා කළමනාකරණ නියාමනයට බාර දෙන ලදී. මූල්‍ය වාර්ථාකරණය සහ මූල්‍ය ප්‍රකාශන වල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව අවශ්‍ය දත්ත සහ තොරතුරු සමඟ පරීක්ෂා කිරීම සඳහා විගණකාධිපතිට බාර දී තිබේ. මෙම වාර්ෂික වාර්තාවේ 86 වන පිටුවේ විගණකාධිපතිගේ අදහස් දක්නට ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල මග පෙන්වීම අනුව බැංකුවේ වාර්තා සහ කටයුතු අනුකූලව යන්න සහතික කර ගැනීම සඳහා නියාමක ආයතනයක් වශයෙන් මහ බැංකුව කලින් කලට පරීක්ෂා කිරීම් කරනු ලැබේ. කොටස් හිමිකරුවන්ගේ පොළිය සහ සුවිශේෂී ලෙස තැන්පත්කරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා මූල්‍ය දර්ශකයන් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යන්නේද යන්නද විය තීරණය කරයි.

සුවිශේෂී ගිණුම් ප්‍රතිපත්ති


මූල්‍ය ප්‍රකාශන සැකසීමේදී යොදාගත් සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති පිටු අංක 95 සිට 107 දක්වා පිටුවල දක්වා ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ පාර්ශ්‍රමික

වසර තුළදී අධ්‍යක්ෂවරුන්ට ගෙවන ලද වේතන පිළිබඳ විස්තර මූල්‍ය වාර්තාවේ සටහන් අංක 65 දක්වා ඇත.

අනාගත සංවර්ධනයන්

අනාගත සංවර්ධනයන් ගැන දළ විශ්ලේෂණයක් සනාපනිතියගේ පණිවුඩයේ (පිටු අංක 7 සිට 11) සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීගේ පණිවුඩය (පිටු අංක 12 සිට 14) සහ කළමනාකරණ විමසුම (පිටු අංක 28 සිට 31) වල දක්වා ඇත.



ව්‍යාපාර කාර්ය සාධනය පිළිබඳ සමාලෝචනය

2013 මූල්‍ය වසරට අදාළව බැංකුවේ කාර්ය සාධන සමාලෝචන සභාපතිවරයාගේ පණිවුඩයේ (පිටු අංක 7 සිට 11) සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීගේ පණිවුඩය (පිටු අංක 12 සිට 14) සහ කළමනාකරණ විමසුම (පිටු අංක 28 සිට 31) වල දක්වා ඇත. මෙය වාර්තාව වාර්ෂික වාර්තාවේ අවශ්‍ය අංගයකි.

මූල්‍ය ප්‍රතිඵල

බැංකුවේ මූල්‍ය මෙහෙයුම් කාර්ය සාධනය සාමාන්‍යාධිකාරීගේ /ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේ පිටු අංක 13 ද වැදගත් මූල්‍ය තොරතුරු පිටු අංක 02 ද දක්වා ඇත.

ප්‍රකාශිත ප්‍රාග්ධනය

31.12.2013 ට සමස්ථ කොටස් හිමියන්ගේ අරමුදල රු. බිලියන 4.1ක් වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතාව වන රු. බිලියන 1.5ට වඩා බොහෝ ඉහළවුණි. වසර අවසාන වනවිට කොටස් හිමියන් විසින් දායකත්වය ලබාදුන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.බිලියන 1.09 ක් වන අතර එම කොටස් සහ කොටස් හිමිකම් පහත පරිදි වේ.

1. රාජ්‍ය භාණ්ඩාගාරය රු.877,446,711	79.81%
2. ලංකා බැංකුව රු.74,184,480	6.75%
3. මහජන බැංකුව රු.74,184,480	6.75%
4. ජාතික ඉතිරිකිරීමේ බැංකුව රු.73,584,480	6.69%
එකතුව රු. 1,099,400,151	100%

ආදායම

2013 සඳහා බැංකුවේ ආදායම රු. බිලියන 11ක් වන අතර එය ආදායම් විස්තර සමඟ පිටු අංක 108 දක්වා ඇත.

රජයට දායකවීම්

2013 වසරේදී, බැංකුව විසින් රජයට ආදායම් බදු වශයෙන් රු. මිලියන 843 ක දායකත්වය ලබා දෙන ලදී. මෙය ආදායම් බදු වශයෙන් රු. මිලියන 156කින්ද එකතුකල අගය මත බදු වශයෙන් රු. මිලියන 687 කින්ද සමන්විත වේ. බැංකු මෙහෙයුම් වලදී අදාළ ආදායම් බදු අනුපාතය 28%කි. එය බැංකුවේ වගකීම් ක්‍රමය යටතේ තාවකාලික වෙනස්කම් සඳහා විලම්බිත බදු අයකර ගැනීමේ ප්‍රතිපත්තියකි. බැංකුව 12% එකතුකල අගය මත බද්දට යටත්වේ.

දේපළ යන්ත්‍රෝපකරණ සහ උපකරණ

බැංකුව දේපළ, යන්ත්‍රෝපකරණ සහ උපකරණ අත්පත් කර ගැනීමට දරන ලද සම්පූර්ණ ප්‍රාග්ධනය පිරිවැය වේ.

වසර තුළ බද්දට අයිති දේපළවල සහ අස්පාශ්‍ය වත්කම්වල වටිනාකමේ එකතුව රු. මිලියන 313.5කි. (2012 රු.මිලියන 352). මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 113 සිට 115 දක්වා මූල්‍ය වාර්තාවේ 21 සටහනේ විස්තර දක්වා ඇත.

ශේෂ පත්‍රය දිනයට පසු වැදගත් සිදුවීම්

ශිඤ්ඤා යාවත් කිරීමට හෝ අනාවරණය කිරීමට අවශ්‍ය සිදුවීමක් ශේෂ පත්‍ර දිනෙන් පසු පැන නොනැගිණි.

නොපියවූ අධිකරණ හිඟ කටයුතු

අධ්‍යක්ෂවරුන්ගේ සහ බැංකු හිඟිඥයන්ගේ මතය අනුව මූල්‍ය ප්‍රකාශනයේ 31 සටහනින් අනාවරණය කර ඇති බැංකුවට එරෙහිව ඇති නොපියවූ අධිකරණ හිඟ කටයුතු බැංකුවේ මූල්‍ය තත්ත්වයට හෝ අනාගත මෙහෙයුම් සඳහා වාස්තවික බලපෑමක් ඇති නොවනු ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය

අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් නවයකින් සමන්විත වන අතර සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දෙදෙනෙක් මහජන බැංකුවෙන් සහ ඉතිරි කිරීම් බැංකුවෙන්ද, භාණ්ඩාගාරයේ ලේකම් විසින් නම් කරන ලද නියෝජ්‍ය ලේකම් වරයෙක්ද, මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ ලේකම්ගේ උපදෙස් පරිදි සභාපති සහ තවත් අධ්‍යක්ෂවරුන් පස් දෙනෙක්, පෙර ප්‍රාදේශීය බැංකුවල සභාපතිවරුන්ව සිට විධායක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්ද ඇතුළත් වන සේ පත්කර ඇත. වසර තුළදී අධ්‍යක්ෂවරු වශයෙන් සිටි අයවලුන් පහත සඳහන් වන අතර ඔවුන්ගේ සංකීර්ණ විස්තර මෙම වාර්ෂික වාර්තාවේ පිටු අංක 15 සිට 20 දක්වා ඇත.

- කේෂලා ජයවර්ධන මිය
- සරත් ද අල්විස් මිය
- ඒ. ඒ. කේ. මාධව් හේරත් මිය
- ආචාර්ය ඩී. එම්. එස්. බටගොඩ මිය
- සී. කේ. නානායක්කාර මිය
- එස්. ඩී. එන්. පෙරේරා මිය
- ටී. ඒ. ආර්යපාල මිය
- ජේ. එම්. එස්. ඩී. රත්නායක මිය
- රසේල් ද මෙල් මිය

අධ්‍යක්ෂවරුන්ගේ ඉල්ලා අස්වීම


පී. ඒ පතිරණ මයා සහ දයානි ප්‍රනාන්දු මිය යන අධ්‍යක්ෂවරු පිළිවෙලින් 04/09/2013 සහ 22/05/2013 සිට බලපැවැත් වෙන පරිදි ඉල්ලා අස්විය.

නව අධ්‍යක්ෂවරු පත්වීම

ජේ. එම්. එස්. ඩී. රත්නායක මිය සහ රසේල් ද මෙල් මයා අධ්‍යක්ෂවරු වශයෙන් වශයෙන් පිළිවෙලින් 16/09/2013 සහ 22/10/2013 සිට බලපැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩල කමිටු

අධ්‍යක්ෂ මණ්ඩලය සමස්ථ වගකීම සහ ශිඤ්ඤාකරණයේ වගකීම දරන අතර මහ බැංකුවේ සාමූහික පාලන ප්‍රමිතීන් සහ අනෙකුත්



ව්‍යවස්ථාපිත අනුකූලතාවන් තහවුරු කිරීම සහතික කිරීම සඳහා පහත සඳහන් උප කමිටුද පත් කර ඇත. 2013 දෙසැම්බර් 31ට අනුව අනුගමන උප කමිටුවල සංයුතිය පහත සඳහන් වේ.

විගණන කමිටුව

1. එස්. ඩී. එන්. පෙරේරා මයා (කමිටු සභාපති)
2. ආචාර්ය ඩී.එම්.එස්. ඩටගොඩ මයා
3. ජේ. එම්. එස්.ඩී. රත්නායක මිය
4. පී.ඒ.එස්. පතිරණ මයා
5. මනෝජිතා හේරත් මිය (කමිටු ලේකම්)

විගණන කමිටු වාර්තාව පිටු අංක 83 සිට 84 දක්වා අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ කොටසක් වශයෙන්ද දී ඇත.

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුව

1. ධර්මික පෙරේරා මයා (කමිටු සභාපති)
2. කේෂලා ජයවර්ධන මිය
3. දයානි ප්‍රනාන්දු මිය
4. ටී. කුනන් මයා - ප්‍රධාන අවදානම් නිලධාරී
5. සුමනදාස මයා - අනුකූලතා නිලධාරී

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු වාර්තාව පිටු අංක 83 අධ්‍යක්ෂවරුන්ගේ වාර්තාවේ කොටසක් වශයෙන් දී ඇත.

මානව සම්පත් සහ පාර්ශ්වික කමිටුව

1. කේෂලා ජයවර්ධන මිය
2. නානායක්කාර මිය
3. ආචාර්ය ඩී.එම්. එස්. ඩටගොඩ මයා
4. ආර්. සිරිවර්ධන මයා
5. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ පරිපාලන

ණය කමිටු

1. ආචාර්ය ඩී. එම්. එස්. ඩටගොඩ මයා
2. ටී.ඒ. ආර්යපාල මයා
3. ආර්. සිරිවර්ධන මයා
4. දයානි ප්‍රනාන්දු මිය
5. ටී. කුනන් මයා

අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම්.

අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීම් වාර ගණන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්, විගණන කමිටු, ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු

රැස්වීම් සහ මෙම රැස්වීම් වලට අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීම මෙම වාර්ෂික වාර්තාවේ සාමූහික ඒකාබද්ධ කළමනාකරණ වාර්තාවේ දක්වා ඇත.

අධ්‍යක්ෂවරුන්ගේ ගිවිසුම් වල බැඳියාව

බැංකු සමඟ අධ්‍යක්ෂවරුන්ගේ සෘජු සහ වක්‍ර ගිවිසුම් බැඳියාව මූල්‍ය ප්‍රකාශනයේ 34 සටහනට යොමුකර ඇත. අධ්‍යක්ෂවරුන්ට සෘජු සහ වක්‍ර බැඳියාවක් වෙනත් ගිවිසුම් සම්බන්ධව හෝ බැංකුවක සමඟ යෝජිත ගිවිසුම් සම්බන්ධයෙන් නැත.

අදාළ පාර්ශව ගනුදෙනු

අධ්‍යක්ෂවරු මූල්‍ය ප්‍රකාශනය සැකසීමට සකසාගත් ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිතීන්ගේ අදාළ පාර්ශව අනාවරණය යන අර්ථයෙන් විවැනි අදාළ පාර්ශව ගනුදෙනුවක් ලෙස වර්ග කල හැකි ගනුදෙනුවක් වේනම් අධ්‍යක්ෂවරුද එය අනාවරණය කරනු ඇත. අධ්‍යක්ෂවරු විසින් එම අනාවරණය කළ ගනුදෙනු මූල්‍ය ප්‍රකාශනයේ 34 සටහනින් දක්වා ඇත.

සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී

සාමාන්‍යාධිකාරී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වන අතර ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීම් වලට පෙනී සිටීමට සහ සහභාගිවීමට සාමාන්‍යාධිකාරීට අයිතියක් ඇත.

මානව සම්පත්

බැංකුව කැපවූ සහ ඉහළ මට්ටමින් අභිප්‍රේරණය වූ ඉහළ ගුණාත්මක සේවාවක් තුළින් තිරසාර අගයන් නිර්මාණයට කැපවූ සේවකයන් අඛණ්ඩව සංවර්ධනය කිරීම සහ පවත්වා ගෙන යාම සිදුකරයි.

පරිසරයට ආරක්ෂා කිරීම


බැංකුවේ වර්ධනයට සහ තිරසාර සංවර්ධනයට ඉතා වැදගත්වූ පරිසරය ආරක්ෂා කිරීමට සහ වැඩි දියුණු කිරීම ආරම්භ කර ඇත. බැංකුව පරිසරයට හානි කරවූ හෝ උපද්‍රව සහිත කිසියම් වූ කටයුත්තක නොයෙදේ.

ව්‍යවස්ථාපිත ගෙවීම්

අධ්‍යක්ෂවරු ඔවුන්ගේ දැනුවත්තාවය සහ විශ්වාසය අනුව රජයට සහ සේවකයන්ට ගෙවිය යුතු ව්‍යවස්ථාපිත ගෙවීම් නියමිත කාලයට ගෙවා ඇති බවට තෘප්තිමත් වේ.

අවදානම් කළමනාකරණ අභ්‍යන්තර පාලනය සහ කළමනාකරණ තොරතුරු පද්ධතිය

අධ්‍යක්ෂ මණ්ඩලය අවදානම් කළමනාකරනයේ සමස්ථ වගකීම දරයි. මෙම අභිප්‍රාය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය එළදායි හා විස්තීර්ණ අභ්‍යන්තර පාලන ක්‍රමයක් සහ තොරතුරු කළමනාකරණයේ පද්ධතියක් බැංකුව තුළ ක්‍රියාත්මක කරයි. අභ්‍යන්තර පාලන පද්ධතිය බැංකුවට නිරාවරනය වන අවධානම් අවම කිරීමට නැවත සැලසුම් කර ඇත. වාස්තවික අවප්‍රකාශ හෝ



හානි වලට විරෝධීව සාධාරණ සහතික කිරීමක් ලබාදීම සඳහා බැංකුව විසින් මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීම. ඇගයීම සහ කළමනාකරණය සඳහා ඉදිරියට යන ක්‍රියාවලියක් වීම් ඇත. අවදානම අවම කිරීම සඳහා බැංකුව විසින් ගෙන ඇති සුවිශේෂී පියවර විස්තරාත්මකව පිටු 48 සිට 51 දක්වා ඇත.

අභ්‍යන්තර පාලන පිළිබඳ අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන

මූල්‍ය වාර්තාකරණයේ විශ්වසනීයත්වයට අදාලව සාධාරණ සහතික කිරීමක් සඳහා මූල්‍ය වාර්තාකරන පද්ධතිය නිර්මාණය කර ඇති බවට අධ්‍යක්ෂ මණ්ඩලය තහවුරු කරනවා මෙන්ම බාහිර අභිප්‍රායන් සඳහා සකස් කරනු ලබන මූල්‍ය ප්‍රකාශන, ගිණුම් මූලධර්ම සහ නියාමන අවශ්‍යතා ප්‍රකාරව සකස් කර ඇත. ඉහත වාර්තාව අධ්‍යක්ෂවරුන්ගේ වාර්ෂික වාර්තාවේ අවශ්‍ය අංගයක් වශයෙන් සකස්ව ඇති මෙම කොටස පිටු අංක 77 සහ 78හි දක්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩලය විගණකාධිපතිවරයාගෙන් ලබා ගත් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රකාශන සහතික කිරීමේ වාර්තාව පිටු අංක 78 හි දක්වා ඇත.

අයහනික යහ පාලනය

බැංකුව කළමනාකරණයේදී, අධ්‍යක්ෂවරු ඉතා හොඳ යහ පාලන ව්‍යවහාරයන් සහ පටිපාටීන් තහවුරු කිරීමට අවධාරණය යොමු කර ඇත. ඒ අනුව අවදානම් කළමණාකරන පියවරයන් උසස් කිරීම, වගකීම සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට කලින් කල පද්ධති සහ වශයෙන් හඳුන්වාදීම/ වැඩි දියුණු කිරීම කර ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලය විගණකාධිපතිවරයාගෙන් ලබාගත් සහතික කිරීමේ වාර්තාව සහිත යහ පාලනය පිළිබඳ වෙනම වාර්තාවක් පිටු අංක 52 සිට 73 දක්වා ඇත.


හිඟ් රෙගුලාසි සහ විවික්ෂණ අවශ්‍යතාවන් හා අනුකූලතාව

බැංකුව හැම විටම විය ප්‍රාදේශීය සංවර්ධන බැංකු පණතට අදාළ හිඟ් රෙගුලාසි සහ විවික්ෂණ අවශ්‍යතාවන් සමඟ අනුකූලව බව සහතික කර ඇත.

විගණකවරු

2013 දෙසැම්බර් 31 දිනට අවසන් වන මූල්‍ය වසර සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධ විගණනය විගණකාධිපතිවරයා විසින් පවත්වන ලදී.

කේෂලා ජයවර්ධන
සභාපතිනී



විගණන කමිටුවේ වාර්තාව

විගණන කමිටුවේ සංයුතිය

අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කළ විගණන කමිටුව පහත සඳහන් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වේ.

ධම්මික පෙරේරා මයා (කමිටු සභාපති)

ආචාර්ය ඩී.වීම්.වීස්.ඩටගොඩ මයා

ජේ.වීම්.වීස්.ඩී. රත්නායක මිය

පී.වී.වීස් පතිරණ මයා (04/09/2013 ඉල්ලා අස්විය)

විගණන කමිටුව විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්ගෙන් සමන්විත වේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව නියෝජනය කරන අධ්‍යක්ෂවරයා කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කරයි. සාමාන්‍යාධිකාරී/ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ආරාධනා ලැබ කමිටු රැස්වීම් වලට සහභාගි වේ. සාමාන්‍යයෙන් ප්‍රධාන අභ්‍යන්තර විගණන රැස්වීම් වලට සහභාගි වේ. රජයේ විගණන අධිකාරීවරයා නිරීක්ෂයක් වශයෙන් කමිටු රැස්වීමට සහභාගි වේ.

කාර්යයන්

කමිටුවේ මූලික කාර්යයන් බැංකුවේ අභ්‍යන්තර පාලනය සහ අනුකූලතාව සමාලෝචනය සහ නියාමනය සිදුකර අධ්‍යක්ෂ මණ්ඩලයට සහායවීම මගින්

- බැංකු මූල්‍ය ප්‍රකාශන සහ මූල්‍ය වාර්තා පද්ධතියේ පූර්ණත්වය සඳහා ආකෘති සහ සංයුක්තය නියාමනය කිරීම.
- බාහිර සහ අභ්‍යන්තර විගණන කාර්යයන්ගේ විෂය මූලිකත්වය සහ ඵලදායිතාව සඳහා නියාමනය සහ පුනර්ක්ෂණය පෙළගැස්වීම.
- බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති සහ අවදානම් කළමනාකරණය පද්ධති වල ප්‍රමාණවත්තාවය සහ ඵලදායිතාව සමාලෝචනය කර නිර්දේශ කිරීම.
- අභ්‍යන්තර විගණන වාර්තා සහ බාහිර විගණන කළමනාකරණ ලිපි සහ අපර පසු විපරම් විගණන සමාලෝචනය කිරීම.
- ඒ පිළිබඳ බැංකුවේ ආචාරධර්ම ප්‍රමිති, මූල්‍ය වාර්තාකරන අවශ්‍යතා නියාමනය සමඟ අනුකූලවීම සහතික කිරීම සහ අදාල නියාමක බලාධිකාරී සමඟ සබඳතා ඇති කර ගැනීමට පටිපාටි සමාලෝචනය සහ නිර්දේශ කිරීම.

රැස්වීම්


කමිටුව ක්‍රමයෙන් රැස්වීම්.

විගණන කමිටුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ මහ ලේකම් විසින් නිකුත් කල යහපාලනය සඳහා මහපෙත්වීම් මාලාවේ ප්‍රතිපාදනයන්ට එකඟව 2013 දෙසැම්බර් 31 දිනට අවසන් වූ වසර තුළදී රැස්වීම් හතරක් පවත්වා ඇත. මෙම එක් එක් රැස්වීම් වලට කමිටු සාමාජිකයින්ගේ සහභාගීත්වය වාර්ෂික වාර්තාවේ 72 පිටුව වගුවේ දක්වා තිබේ. කලමනාකරණ කමිටුව විසින් ගන්නා ලද ප්‍රතිකාරකමය පියවරයන් ගැන අර්ථකථනයන් ලබාදී ඇත.

ඉහත අරමුණ අත්පත් කර ගැනීම සඳහා කමිටුව වසර තුළදී පහත සඳහන් කරුණු වලට සමාලෝචනය යටතේ අවධානය යොමුකර ඇත.

- සුදුසුකම්ලත් ප්‍රධාන අභ්‍යන්තර විගණක වරයෙක් යොදවා ගැනීම සහ අභ්‍යන්තර විගණන අංශය දැක්වූ කාර්ය මණ්ඩලයකට භාරකර අභ්‍යන්තර විගණක කාර්යය පවත්වාගෙන යාම.
- අභ්‍යන්තර පාලනය සමාලෝචනය කර අවශ්‍ය විට වැඩි දියුණු කිරීමට නිර්දේශ දීම.
- 2013 සඳහා අභ්‍යන්තර විගණන සැලැස්ම සහ ප්‍රකාශ පත්‍රය සමාලෝචනය සහ අනුමත කිරීම.
- කමිටුව 2013 වසරේ අභ්‍යන්තර විගණන වාර්තාව සමාලෝචනය කරන ලදී.
- අභ්‍යන්තර විගණන නිරීක්ෂණයන් අනුව ශාඛා පුනර්ක්ෂණය සහ වර්ගීකරණය කිරීමේ පද්ධතියක් අනුමත කිරීම.
- 2012 වසරට අදාල බාහිර විගණන කළමනාකරන ලිපිය සමාලෝචනය කර නිර්දේශ කිරීම.
- බාහිර විගණන නිරීක්ෂණයන් සමාලෝචනය සහ අවශ්‍ය නිර්දේශයන් ලබාදීම.

සමාලෝචනයට ලක්වන වසරේ අභ්‍යන්තර විගණන වැඩ සැලැස්ම බැංකුවේ අභ්‍යන්තර විගණන අංශය විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ විගණන කමිටුවේ මහපෙත්වීම් යටතේ ඉටු කර ඇත. තවදුරටත් අභ්‍යන්තර විගණන අංශය අකාර්යක්ෂම පටිපාටි ඉවත් කිරීම, අභ්‍යන්තර පාලනය වැඩි දියුණු කිරීම, පරීක්ෂාව සහ පාලනය සහ වංචා සහ දෝෂයන් අවම කිරීමට පද්ධති විගණනය පවත්වන ලදී.




බැංකුවේ පරීක්ෂාවන් සහ යහ පාලනය සමාලෝචනයට අමතරව බැංකුවේ විගණන කමිටුව එහි තිරසාරභාවය ලාභදායීතාව සහ අඛණ්ඩභාවය ඇගයීමට ලක් කරයි.

එහිසා විගණන කමිටුව විසින් බැංකුව මූල්‍ය වාර්තාකරණයේදී සහ අවදානම් කළමනාකරණයේදී ප්‍රමාණවත් පාලනයක් සහ අනුකූලතාවක් නියමිත පරිදි පවත්වා ගනු ලබන බවට සහතික කරයි.

වෘත්තීයමය උපදෙස්

කමිටුවට එහි විෂය සීමාවට අදාළ කරුණු සම්බන්ධව බාහිර වෘත්තීය උපදෙස් ලබා ගැනීමට අධිකාරී බලය ඇත.

එස්.ඩී.එන් පෙරේරා
කමිටු සභාපති
විගණන කමිටුව



ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු (IRMC) වාර්තාව

බාසල් (BASEL) සම්මුතියට අනුව අවදානම් කළමනාකරණය වැදගත් කාර්යයක් බවට පත්ව ඇත. ඒ අනුසාරයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව අවදානම සහ ප්‍රතිලාභ අතර සමබරතාවක් සපයාදීමෙන් කොටස් හිමියන්ගේ අගයන් වැඩි දියුණු කිරීම අරමුණු කර ඇත. 2013 වසර තුළදී බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ බාසල් 11 (BASEL 11) සම්මුතිය මගින් විස්තර කර ඇති යහපත් ව්‍යවහාරයන් සමඟ එහි මෙහෙයුම් සමාන්තරගත කර ගැනීම සඳහා බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව ශක්තිමත් කර වැඩිදියුණු කිරීමට තවදුරටත් පියවර ගෙන ඇත.

ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටු පහත සඳහන් කමිටු සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් හිඳෙනෙක් විධායක නොවන අධ්‍යක්ෂවරුන් වේ.

1. එස්.ඩී.එන් පෙරේරා මයා - කමිටු සභාපති/අධ්‍යක්ෂ
2. කේෂලා ජයවර්ධන මිය - කමිටු සාමාජික/බැංකු සභාපතිනී (ස්වාධීන/විධායක නොවන අධ්‍යක්ෂ)
3. දයානි ප්‍රනාන්දු මිය - කමිටු සාමාජික/ (ස්වාධීන /විධායක නොවන අධ්‍යක්ෂ)
4. ආර් සිරිවර්ධන මයා - කමිටු සාමාජික/ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී
5. ටී. කුමන් මයා - කමිටු සාමාජික/ බැංකු ප්‍රධාන අවදානම් නිලධාරී
6. ඩබ්. සුමනදාස මයා - කමිටු සාමාජික/ අනුකූලතා නිලධාරී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ණය) සහ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ආරාධනාවන් වලට අනුව රැස්වීම් වලට සහභාගී වේ.

කමිටු නියෝජනය කරන අධ්‍යක්ෂවරුන්ගේ සංක්ෂිප්ත තොරතුරු වාර්ෂික වාර්තාවේ පිටු අංක 15 සිට 19 දක්වා ඇත.

අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් අවදානම් කමිටුවේ ලේකම් වශයෙන්ද කටයුතු කරනු ලබයි. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කමිටුවට යොමුකළ යුතු හිතීර්ති හා සීමාවන් පහත පෙන්වා ඇත.

1. අවදානම් කළමනාකරණ රාමුවක් සහ සුදුසු අනුකූලතා පද්ධති ඇති බවට සහතික කර ගැනීම.
2. සුදුසු දර්ශක සහ කළමනාකරණ තොරතුරු මගින් බැංකුවට ඇති ණය ද්‍රවශීලතාව, මෙහෙයුම් සහ උපායමාර්ගික වැනි ප්‍රධාන අවදානම් ද ඇතුළු සියළු අවදානම් තක්සේරු කිරීම.

3. බලය පවරන ලද අවදානම් කළමනාකරණ කමිටුව විසින් අවදානම් කළමනාකරණ තීරණ ගන්නා බව සහ අවදානම් අඩුකර ගැනීමට අදාළ නිවැරදි කිරීම් ක්‍රියාමාර්ග, බැංකුවේ ප්‍රතිපත්ති නියමයන්, රෙගුලාසි භාවිතා වීම තහවුරු කර ගැනීම.

4. බැංකුවේ අවදානම් කළමනාකරණ පද්ධතිය සහ අවදානම් කළමනාකරණයේ ශක්තිමත්තාවය, නියාමනය සහ ඵලදායිතාව තක්සේරු කිරීම.

5. අභ්‍යන්තරක වශයෙන් නිර්වචනය කල අවදානම් ස්වරූපයට විදිරිව කලින් කල කාර්ය සාධනය තක්සේරු කිරීම.

6. බැංකුවේ අනුකූලතා වාර්තාව සමාලෝචනය සහ වාර්ථාවට අදාලව පියවර ගැනීම.


7. ඒකාබද්ධ අවදානම් කළමනාකරණ රාමුවට අදාළ ගැටළු සමාලෝචනය

8. බාසල් 11 මාර්ග සිතියම (Basel 11 - Road Map) සහ නියාමක මගපෙන්වීම අනුව ප්‍රගතිය සමාලෝචනය

අප ඔබගේ අවධානය වාර්ෂික වාර්තාවේ (පිටු 47 සිට 50) අවදානම් කළමනාකරණ කොටසට යොමු කරන අතර එය වසර තුළ අත්පත් කර ගැනීම් සහ ප්‍රධාන අවදානම් අවම කිරීමට ගත් ක්‍රියා මාර්ගයන් සහිතව පෘද්ල ලෙස ආවරණය කර ඇත.

2013 වසර තුළදී කමිටුව සිව්වරක් රැස්වූ අතර රැස්වීමේ පැමිණීම වාර්ෂික වාර්තාවේ අංක 72 පිටුවේ වගුවේ දක්වා ඇත. රැස්වීමේ සාකච්ඡා සහ නිගමන ලුහුඬු සටහන් වශයෙන් වාර්තා කර ඇති අතර එක් එක් රැස්වීමේ සාරාංශයක් අධ්‍යක්ෂ මණ්ඩලයේ ඊළඟ රැස්වීමට ඔවුන්ගේ දැනගැනීම සහ උපදෙස් සඳහා බෙදා හැර ඇත.

එස්.ඩී.එන් පෙරේරා සභාපති




"RDB බැඳුණු ඉඳි
හැඳවීමේදී ජීවිත
සාර්ථක කර ගන්නට
පුද්ගලිකව ගන්නියෙන්
මුණා....."



මුල්ය තොරතුරු





විගණකාධිපති වාර්තාව



විගණකාධිපති දෙපාර්තමේන්තුව கணக்காய்வாளர் தலைமை அறிபதி திணைக்களம் AUDITOR GENERAL'S DEPARTMENT



මගේ අංකය
எனது இல. }
My No. }

වල්බේ/වම්/ආර්ච්ච්ච්/වල්ච්/2013

ඔබේ අංකය
உமது இல. }
Your No. }

දිනය
திகதி }
Date }

2014 මාර්තු 21 දින

සභාපති,
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව,

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ විදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු වල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනතේ 33 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර බැංකුවේ

වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කල යුතුයැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් බැංකුවේ සභාපති වෙත යථා කාලයේදී හිකුත් කරනු ලැබේ.


1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම සහ සාධාරණ ලෙස ඉදිරිපත්කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය කළමනාකරණයේ වගකීම වේ.



අංක 306/72, පොල්දව පාර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව. - - இல. 306/72, பொல்தூவ வீதி, பத்தரமுல்லை, இலங்கை. - No. 306/72, Polduwa Road, Battaramulla, Sri Lanka

+94-11-2887028-34 +94-11-2887223 oaggov@slt.net.lk www.auditorgeneral.gov.lk



1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන කිරීම මාගේ වගකීමවේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්ම වල අවශ්‍යතාවයන් මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම් වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මකකිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම විගණකගේ විනිශ්චය මත පදනම්වේ. එම අවදානම් තක්සේරුකිරීම් වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස බැංකුවේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාල වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් බැංකුවේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය

හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සෑදී ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය


මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.


එච්.ඒ.එස්. සමරවීර
විගණකාධිපති.




ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	සටහන්	බැංකුව	
		2013 රු.	2012 රු.
දළ ආදායම	4	10,994,634,547	9,514,802,623
පොලී ආදායම		10,440,932,854	9,049,146,825
අඩු කලා: පොලී වියදම		(5,938,776,452)	(4,612,377,985)
ශුද්ධ පොලී ආදායම	5	4,502,156,402	4,436,768,840
ගාස්තු සහ කොමිස් ආදායම්		546,761,928	464,645,217
ගාස්තු සහ කොමිස් වියදම		(73,847,088)	(46,524,259)
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම්	6	472,914,840	418,120,958
සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම් වල ලාභ අලාභ	7	69,859	(194,255)
අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	8	6,939,765	1,010,581
මුළු මෙහෙයුම් ආදායම්		4,982,080,866	4,855,124,123
ණය හා අනෙකුත් අලාභ සඳහා අපනයනය	9	(547,183,528)	(9,452,351)
ශුද්ධ මෙහෙයුම් ආදායම්		4,434,897,338	4,846,253,772
අඩු කලා: මෙහෙයුම් වියදම්			
සේවක වියදම්	10	2,699,189,913	2,488,611,791
අස්පෘෂ්‍ය වත්කම් අපනයනයේ ක්‍රමක්ෂය		32,839,594	4,731,869
අනෙකුත් වියදම්	11	1,016,077,938	860,483,857
එකතු කල අගය මත බදු වලට පෙර මෙහෙයුම් ලාභ		686,789,893	1,492,426,255
මූල්‍ය සේවාවන් මත එකතු කල අගය මත බදු		(289,777,903)	(425,673,865)
එකතු කල අගය මත බදු වලට පෙර මෙහෙයුම් ලාභ		397,011,990	1,066,752,390
බදු පෙර ලාභ		397,011,990	1,066,752,390
බදු වියදම්	12	(156,218,084)	(521,261,660)
වර්ෂය සඳහා ලාභ		240,793,906	545,490,730
කොටසක ඉපැයුම			
කොටසක ඉපැයුම - මූලික		2.19	4.96



විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙත් අවසන් වූ වර්ෂය සඳහා	සටහන්	බැංකුව	
		2013 රු.	2012 රු.
වර්ෂය සඳහා ලාභය		240,793,906	545,490,730
විස්තීර්ණ ආදායම් (වියදම)			
විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම් මත ආයු ගණක ලාභ සහ (අලාභ)	26	(694,854)	-
විලම්භිත බඳුකරණයේ බලපෑම	22	194,559	-
ශුද්ධ බඳු මත වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම.		(500,295)	-
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම.		240,293,611	545,490,730
බෙදා හැරීම් :			
පරිපාලක සමාගමේ කොටස් හිමි අයිතිය		240,293,611	545,490,730
පාලනයට නතු නොවන අයිතිය		-	-
		240,293,611	545,490,730



මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය


දෙසැම්බර් 31 දිනට	සටහන්	බැංකුව	
		2013 රු.	2012 රු.
වත්කම්			
මුදල් සහ මුදල් සමාන දෑ	15	226,501,435	202,978,066
බැංකුව සමග ඇති ශේෂයන්	16	15,620,210,767	11,972,103,907
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	17	698,759	628,900
බැංකු වලට දුන් ණය සහ ලැබීම්	18	-	12,108,219
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	19	60,490,634,208	54,734,881,685
කීර්තනාමය හා අස්පෘෂ්‍ය වත්කම්	20	72,013,872	55,441,895
දේපල හා උපකරණ	21	745,631,756	614,955,873
විලම්බිත බදු වත්කම්	22	183,619,028	94,639,347
අනෙකුත් වත්කම්	23	1,444,541,379	1,156,254,595
මුළු වත්කම්		78,783,851,205	68,843,992,487
වගකීම්			
බැංකු වලට ගෙවිය යුතු	24	8,484,636,687	6,078,629,948
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	25	62,628,060,626	54,669,870,235
විශ්‍රාම පාටිතෝෂික	26	806,724,857	697,674,934
අනෙකුත් වගකීම්	27	2,744,047,313	3,002,800,227
මුළු වගකීම්		74,663,469,483	64,448,975,345
ස්කන්ධය			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	28	1,099,400,151	1,099,400,151
ව්‍යවස්ථාපිත සංචිත අරමුදල්	29	506,153,956	506,153,956
රඳවාගත් ඉපයීම්	30	(58,932,243)	(75,428,565)
අනෙකුත් සංචිත	31	2,573,759,857	2,864,891,600
මුළු කොටස් හිමියන්ගේ ස්කන්ධය		4,120,381,722	4,395,017,142
මුළු ස්කන්ධය		4,120,381,722	4,395,017,142
මුළු ස්කන්ධය හා වගකීම්		78,783,851,205	68,843,992,487
අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්	33	146,618,951	163,182,094

පිටු අංක 95 සිට 107 දක්වා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින් සහ පිටු අංක 108 සිට 121 දක්වා ගිණුම්කරණ සටහන් මෙම මූල්‍ය ප්‍රකාශන වල වැදගත් කොටසක් ලෙස සැලකිය හැකිය. මෙම මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරණ සමාගම් පනතේ විධි විධානයන්ට අනුකූලව ඉදිරිපත් කර ඇත.



 සී. කච්චන
 මූල්‍ය හා සැලසුම් ප්‍රධානී


 ආර්. සිරිවර්ධන
 ප්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරී

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ වගකීමකි. ඒ වෙනුවෙන් අත්සන් කරන ලද්දේ,



 කේෂලා ජයවර්ධන
 සභාපතිනි


 ධම්මික සේනරත්න
 අධ්‍යක්ෂක




මුදල් ප්‍රවාහ ප්‍රකාශය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	කටහන්	බැංකුව	
		2013 රු.	2012 රු.
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද මුදල් ප්‍රවාහ			
බදු පෙර ලාභය		686,789,893	1,492,426,255
ගැලපීම් සඳහා:			
බදු පෙර ලාභය තුළ ඇතුළත් මූල්‍ය නොවන අයිතම	37	857,135,015	395,817,656
මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම්	38	(6,662,680,214)	(7,522,470,104)
මෙහෙයුම් වගකීම් වල වෙනස්වීම්	39	10,093,755,223	9,243,041,509
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලැස්මට ගෙවන ලද දායකය		(9,934,129)	(7,288,495)
බදු ගෙවීම්		(1,048,628,249)	(937,630,765)
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහ		3,916,437,539	2,663,896,055
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහ			
දේපළ පිරිසිඟ උපකරණ මිලදීගැනීම්		(202,168,393)	(280,165,530)
අස්පෘෂ්‍ය වත්කම් ශුද්ධ මිලදීගැනීම්		(49,911,156)	(57,943,730)
දේපළ පිරිසිඟ උපකරණ විකිණීමෙන් ලද මුදල්		7,272,239	160,076
ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද (හානි) කරන ලද ශුද්ධ මුදල් ප්‍රවාහ		(244,807,310)	(337,949,184)
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහ			
මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහ		-	-
මුදල් හා මුදල් සමාන දෑ හි ශුද්ධ වැඩිවීම (අඩුවීම)		3,671,630,229	2,325,946,871
මුදල් හා මුදල් සමාන දෑ හි ආරම්භක ශේෂය		12,175,081,973	9,849,135,102
මුදල් හා මුදල් සමාන දෑ හි අවසාන ශේෂය		15,846,712,202	12,175,081,973
මුදල් හා මුදල් සමාන දෑ හි සැකිලිම			
මුදල් හා මුදල් සමාන දෑ		226,501,435	202,978,066
බැංකු සමග ඇති ශේෂයන්		15,620,210,767	11,972,103,907
		15,846,712,202	12,175,081,973



හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

	ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල			විශේෂ සංචිත අරමුදල			වැරදුම් පොදු සංචිත අරමුදල			ආයෝජන අරමුදල රු.	රුදවාගත් ඉපැයුම් රු.	එකතුව රු.
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.				
2012*01*01 දිනට ශේෂය	1,099,400,151	504,066,435	358,456,763	2,026,650,476	360,652,351	(126,875,295)	4,222,350,881						
වර්ෂය සඳහා ලාභ	-	-	-	-	-	545,490,730	545,490,730						
ව්‍යවස්ථාපිත සංචිත අරමුදලට මාරු කිරීම්	-	2,087,521	-	-	-	(2,087,521)	-						
විශේෂ සංචිත අරමුදලට මාරු කිරීම්	-	-	2,087,521	-	-	(2,087,521)	-						
පොදු සංචිත අරමුදලට මාරු කිරීම්	-	-	-	8,350,083	-	(8,350,083)	-						
ආයෝජන අරමුදලට මාරු කිරීම්	-	-	-	-	376,865,016	(376,865,016)	-						
සේවක ප්‍රතිපාදන අරමුදලට මාරු කිරීම්	-	-	-	22,300,000	-	-	22,300,000						
සේවක වෛද්‍ය අරමුදලට මාරු කිරීම්	-	-	-	40,166,261	-	-	40,166,261						
සේවක ණය ආරක්ෂණ අරමුදලට මාරු කිරීම්	-	-	-	5,808,739	-	-	5,808,739						
ගෙවිය යුතු ලාභාංශ වලින් මාරු කිරීම්	-	-	-	109,940,015	-	-	109,940,015						
ආයෝජන අරමුදලින් මාරු කිරීම්	-	-	-	-	(446,385,625)	-	(446,385,625)						
ලාභාංශ	-	-	-	-	-	(104,653,859)	(104,653,859)						
2012*12*31 දිනට ශේෂය	1,099,400,151	506,153,956	360,544,284	2,213,215,574	291,131,742	(75,428,565)	4,395,017,142						
වර්ෂය සඳහා ලාභ	-	-	-	-	-	240,293,611	240,293,611						
ආයෝජන අරමුදලට මාරු කිරීම්	-	-	-	-	223,797,289	(223,797,289)	-						
ආයෝජන අරමුදලින් මාරු කිරීම්	-	-	-	-	(514,929,031)	-	(514,929,031)						
2013*12*31 දිනට ශේෂය	1,099,400,151	506,153,956	360,544,284	2,213,215,574	-	(58,932,243)	4,120,381,722						



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

1. ආයතනික තොරතුරු

1.1 පොදු

1985 සිට දිස්ත්‍රික් මට්ටමින් පැවත ගෙන ආ ප්‍රාදේශීය ග්‍රාමීය සංවර්ධන බැංකු පළාත් වශයෙන් ඒකාබද්ධ කර 1997 කාල වකවානුවේ දී ප්‍රාදේශීය සංවර්ධන බැංකු 6 ක් පිහිටුවන ලදී. රජරට, රුහුණ, වයඹ, ඌව, කදුරට, හා සබරගමු යන බැංකු මෙසේ ඒකාබද්ධ වූ පළාත් වේ. මෙසේ පළාත් මට්ටමින් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන ගිය බැංකු සියල්ල ඒකාබද්ධ වී 2010 මැයි මස දී ජාතික මට්ටමින් එකම බැංකුවක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන බැංකු පද්ධතිය බිහිකරන ලද අතර 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ සංස්ථාගත කොට ස්ථාපිත කොට ඇත. බැංකුවේ ප්‍රධාන කාර්යාලය හො 933, නුවර පාර, වෙදමුල්ල, කැළණිය යන ස්ථානයේ පිහිටා ඇත.

2013 දෙසැම්බර් 31 වන දිනට බැංකුවේ සේවයේ නියුතු ස්ථීර, පුහුණු සහ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවක පිරිස 3,139 කි. (2012 දෙසැම්බර් 31 දිනට 2,973)

1.2 ප්‍රධාන ක්‍රියාකාරකම් හා මෙහෙයුම් වල ස්වභාවය

ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ක්ෂුද්‍ර මූල්‍යමය ආයතනයන් වෙත මූල්‍යමය පහසුකම් ලබාදීම මගින් කෘෂිකර්මාන්ත, කර්මාන්ත, වෙළඳාම, වාණිජ්‍ය, පශු සම්පත්, ධීවර කටයුතු හා කාන්තා බලගැන්වීම මගින් සමස්ත ශ්‍රී ලාංකික ආර්ථිකය නගා සිටුවීම මූලික අරමුණ වෙයි.

2. ගිණුම්කරණ ප්‍රතිපත්ති

2.1 අනුකූලතාවය පිළිබඳ ප්‍රකාශය

2013.12.31 දිනට සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශය, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවල මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින් සහ සටහන් (මූල්‍ය ප්‍රකාශ) ආදිය ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පනවා ඇති ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/LKAS) අනුව හා 1988 අංක 30 දරණ බැංකු පනතේ සහ එයට සිදුවන සංශෝධනයන්ගේ අවශ්‍යතාවයන්ට ද අනුකූල වේ.

2.2. පිලියෙල කිරීමේ පදනම

මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙන පහත ප්‍රමාණාත්මක අයිතමයන් හැරුණු විට ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ සකස් කොට ඇත්තේ වේගිතාසික පිරිවැය පදනම් කර ගෙනය.

- අලෙවිය සඳහා පවතින ආයෝජන
- ගනුදෙනු කිරීම සඳහා රඳවා ගෙන තිබෙන අනිකුත් මූල්‍ය වත්කම් සහ වගකීම්
- විශ්‍රාම පාරිභෝගික සඳහා වෙන් කිරීම යන සියල්ල සාධාරණ අගයට ගණනය කර ඇත.

වෙනත් ලෙසකින් දක්වා නොමැති විට මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා රුපියල් වලින් සහ ආසන්න රුපියලටය.

2.3. මූල්‍ය වාර්තා හිකුත් කිරීම සඳහා අනුමැතිය


2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වසර සඳහා බැංකුවේ මූල්‍ය ප්‍රකාශන 2014 පෙබරවාරි 28 දින අධ්‍යක්ෂක මණ්ඩල යෝජනා සම්මතයට අනුව මූල්‍ය වාර්තා හිකුත් කිරීම සඳහා අනුමැතිය ලැබුණි.

2.4 ක්‍රියාකාරිත්වය සහ ඉදිරිපත් කිරීමට අදාළ ව්‍යවහාර මූල

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ක්‍රියාකාරී මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් වලින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කොට ඇත. අන් ලෙසකින් දක්වා නොමැති විට ආසන්න රුපියල් වලට මූල්‍ය තොරතුරු ඉදිරිපත් කොට ඇත.

2.5 මූල්‍ය ප්‍රකාශණ ඉදිරිපත් කිරීම

පුළුල් වශයෙන් ද්‍රවශීලතාවය සහ කල්පිරීමේ අනුපිළිවෙල අනුව බැංකුව විසින් මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශන ඉදිරිපත් කර තිබේ. මූල්‍ය ප්‍රකාශන වලට බලපාන්නා වූ උද්ධමනකාරී සාධක වෙනුවෙන් කිසිදු ගැලපීමක් කර



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

නොමැත. වාර්තා කරන දිනයේ සිට මාස 12ක් ඇතුළත (ජංගම) සහ වාර්තා කරන දිනයේ සිට මාස 12 ට පසු (ජංගම නොවන) අයකර ගැනීම සහ බේරුම් කිරීම් පිළිබඳ විශ්ලේෂණයක් සටහන් අංක 41 ඉදිරිපත් කර තිබේ.

2.6 ප්‍රමාණාත්මකභාවය හා සමානර්ණය

මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 (LKAS 01) අනුකූලව ප්‍රමාණාත්මක යැයි සලකන එකම වර්ගයේ සමාන අයිතම මූල්‍ය ප්‍රකාශයන්හි වෙනම ඉදිරිපත් කොට ඇත. අසමාන ස්වභාවයේ හෝ කාර්යයන් පිළිබඳව වන අයිතම ප්‍රමාණාත්මක වේ යැයි සැලකෙන්නේ නම් ඒවාද, වෙන වෙනම ඉදිරිපත් කොට ඇත.

හඳුනාගත් අගයන් නිලවී කිරීම් නිත්‍යානුකූල අයිතියක් සහිතව බලත්මක කල හැකි වීම හෝ යුද්ධ පදනම මත නිලවී කිරීමේ අරමුණ හෝ වත්කම් විකුණා එකවිටම වගකීම් නිදහස් කිරීමේ අරමුණින් හැරුණු කොට මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇති මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් නිලවී කර යුද්ධ අගය මත වාර්තා කර නොමැත. ගිණුම්කරණ ප්‍රතිපත්තියකින් හෝ අර්ථකථනයකින් නියම කර ඇති විටෙක හෝ අවසර ලබා දී ඇති විටෙක සහ නියමිත වශයෙන් බැංකුවේ ගිණුම් ප්‍රතිපත්ති වල හෙලිදරව් කර ඇති විටෙක හැරුණු විට ආදායම් ප්‍රකාශනයේ දක්වා ඇති ආදායම සහ වියදම් නිලවී කර නොමැත.

2.7 සංසන්දනාත්මක තොරතුරු

අවශ්‍ය අවස්ථාවල ප්‍රවර්ධන වර්ෂයේ ඉදිරිපත් කිරීම් සහතික කිරීම සඳහා සංසන්දනාත්මක තොරතුරු නැවත වර්ගීකරණය සිදු කරන ලදී. නැවත වර්ගීකරණයට අදාළ වූ සවිස්තරාත්මක විස්තරයන් සටහන් අංක 32 දක්වා ඇත.

2.8 වැදගත් ගිණුම්කරණ විනිශ්චයන්, ඇස්තමේන්තු සහ උපකල්පනයන්

මූල්‍ය ප්‍රකාශන සකස්කිරීමේ දී බැංකුව විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියට අනුගත වෙමින් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී වාර්තා කරන අවසාන දිනට සටහන් කරන ආදායම් වියදම් වත්කම් වගකීම් සඳහා බලපානු ලබන විනිශ්චයන් ඇස්තමේන්තු සහ උපකල්පන සිදු කිරීමට කළමනාකරණයට අවශ්‍ය වේ. සත්‍ය ප්‍රතිඵලයන් මෙම පුරෝකථනයන්ගෙන් වෙනස් වීමට ද පුළුවන.

ඇස්තමේන්තු සහ උපකල්පනයන් අඛණ්ඩව විමර්ශනයට භාජනය කරන අතර ගිණුම්කරණ ඇස්තමේන්තුවක සිදු කරනු ලබන ප්‍රතිශෝධනයන් එම ප්‍රතිශෝධනය සිදු වූ කාල පරිච්ඡේදයට අදාළව හඳුනාගනු ලබන අතර ඉන් ඇතිවන ප්‍රතිඵල අනාගත කාල පරිච්ඡේදයන්ටද බල පවත්වන්නේ නම් එය ද සැලකිල්ලට ගනු ලබයි.

මූල්‍ය ප්‍රකාශන වලට සුවිශේෂී බලපෑමක් කරනු ලබන අගයන් යොදා ගැනීමේ දී සුවිශේෂී බලපෑමක් සහිත ගිණුම්කරණ ඇස්තමේන්තු, අවිනිශ්චිතතා හා වැදගත් විනිශ්චයන් පහත සඳහන් ආකාරයට යොදාගනී.

2.8.1 අඛණ්ඩ පැවැත්ම

තම මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සහ සැහිලකට පත්විය හැකි සම්පත් බැංකුව සතු බව කළමනාකරණය තක්සේරු කරයි. තවදුරටත් බැංකුවෙහි අඛණ්ඩ පැවැත්ම පිළිබඳව සැලකිය යුතු අවිශ්වාසයක් සහ අවිනිශ්චිතතාවයක් කළමනාකරණය නොදකී. එම නිසා මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී අඛණ්ඩව පවතිය යන සංකල්පය භාවිත කර ඇත.

2.8.2 ණය හා අත්තිකාරම්වල භාතිකරණ අලාභ


සමස්ත පදනම මත සිදුකරනු ලබන තක්සේරු කිරීම ණය කලමේ දත්ත (හිඟ ගෙවීම්වල මට්ටම්, ණය වර්ගය, ආදිය) සහ අවදානම් සංකේතීය බලපෑම් පිළිබඳ විනිශ්චයන් සහ ආර්ථික දත්ත සැලකිල්ලට ගැනේ.

අතිත අලාභ අත්දැකීම් බැංකුවේ යුද්ධ ගැලීම් අනුපාත ක්‍රමය භාවිතයෙන් ස්ථාපිත කරනු ලබයි.

ණය හා අත්තිකාරම්වල භාතිකරණ අලාභයන් පිළිබඳ වැඩිදුර විස්තර සටහන් අංක 19 සහ සටහන් අංක 42 යටතේ දක්වා ඇත.

2.8.3 විලම්භිත බදු වත්කම්

බදු අලාභය මත පදනම් වූ විලම්භිත බදු වත්කම ගණනය කොට ඇත්තේ මෙම බදු අලාභයන් ලියා හල හැකි මට්ටමට බදු අයකළ හැකි ලාභයන් ඉදිරියේදී ඇතිවේ යයි යන උපකල්පනය මතයි.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

අනාගතයේ දී ලැබිය හැකි බඳු ලාභ වලට වරෙහිව යොදාගත හැකි බඳු අලාභ ප්‍රමාණයට පමණක් අදාළව විලම්භිත බඳු වත්කම් බඳු අලාභ සඳහා හඳුනාගනු ලැබේ. කාල නියමය සහ බඳු සැලසුම් උපායන් සමඟ අනාගත බඳු ලාභ මට්ටම්වල පදනම මත හඳුනාගත හැකි විලම්භිත බඳු සහිත වත්කම්වලට අගය නිශ්චය කිරීම සඳහා විනිශ්චය අවශ්‍ය කෙරේ.

2.8.4 නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම්

නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම් වල වර්තමාන අගය පීචගණක ඇගයීම් මගින් නිශ්චය කිරීම සිදු කරයි. පීච ගණක ඇගයීම් විවිධ උපකල්පන සම්බන්ධව සිදු කරන අතර ඒවා අනාගත සත්‍ය ප්‍රවර්ධනයන් සමඟ වෙනස් විය හැකිය. වට්ටම් අනුපාතයන්, අනාගත වැටුප් වර්ධකයන්, මරණ අනුපාතයන් සහ අනාගත විශ්‍රාමික වර්ධකයන්වල නිශ්චය කිරීම් මේවා සඳහා ඇතුළත් වේ. මෙම ඇගයීම් වල සංකීර්ණ භාවය, සැලසුම්වල දීර්ඝකාලීන ස්වභාවය සහ පාදක උපකල්පන හේතු කොටගෙන නිර්ණය කරන ලද ප්‍රතිලාභ බැඳීම් මෙම කල්පිත වල වෙනස්වීම්වලට වැඩි සංවේදී බවක් දැක්වයි. මෙම උපකල්පන සෑම වාර්තාකරණ දිනයකදීම සමාලෝචනය කරනු ලැබේ.

සුදුසු වට්ටම් අනුපාතයන් තීරණය කිරීමේ දී නිර්ණය කරන ලද ප්‍රතිලාභවල බැඳීම්වල අපේක්ෂිත කාලයට අනුරූපී තක්සේරු කළ කල්පිතී සහිත රාජ්‍ය බැඳුම්කරවල පොළී අනුපාතිකයන් කළමනාකාරිත්වය විසින් සලකා බලනු ලැබේ. පොදුවේ තිබෙන නිශ්චිත රටකට අදාළ වූ මරණ ලැයිස්තු මරණ අනුපාතය මරණ සකස් කිරීමේ දී පදනම් කරගෙන තිබේ. අනාගත වැටුප් වර්ධකයන් සහ විශ්‍රාමික වර්ධකයන් සකස් කර ඇත්තේ අපේක්ෂිත අනාගත උද්ධමන අනුපාත සහ අදාළ සමාගමේ අපේක්ෂිත අනාගත වැටුප් වර්ධක අනුපාත පදනම් කරගෙනය.

2.8.5 දේපල පිරිසිදු උපකරණ වල වලදායි පීචකාලය

සෑම ගිණුම් වාර්තාකරණ දිනයකදීම වත්කමේ අවශේෂ අගයන්,වලදායි පීචිත කාලයන් සහ ක්ෂය කරනු ලබන ක්‍රමයන් සමාලෝචනය කරයි. තක්සේරු කරනු ලබන අගයන්, අනුපාත සහ ක්‍රම කළමනාකරණයේ තීරණයන් මත ක්‍රියාත්මක කරනු ලබන අතර ඒවා අවිනිශ්චිතභාවයන්ට යටත් වේ.

2.8.6 බැඳීම් සහ අසම්භාව්‍යයන්

බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම් වලට එළඹ තිබේ. කෙසේ වෙතත් මෙම බැඳීම් මූල්‍ය තත්ව වාර්තාවේ හඳුනාගනු නොලැබුවත් මේවාට ණය අවදානමක් ඇතුළත් වන නිසා බැංකුවේ සමස්ත අවධානමේ කොටසක් ලෙස සලකනු ලැබේ.

අසම්භාව්‍ය වගකීම් වනුයේ අනාගතයේ සිදුවන්නාවූ අවිනිශ්චිත සිද්ධියක් හෝ ආර්ථිකමය ප්‍රතිලාභ හුවමාරු වීම අවිනිශ්චිත වූත් විශ්වාසනීය ලෙස මැනිය නොහැකිවූත් සිදුවිය හැකි වර්තමාන බැඳියාවන්ය.

අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ව ප්‍රකාශයේ සඳහන් නොවුනද මූල්‍ය ප්‍රකාශන වල තිසි පරිදි හෙළිදරව් කළ යුතුය.


3. සුවිශේෂී ගිණුම්කරණ ප්‍රතිපත්ති පිළිබඳ සාරාංශ

බැංකුව විසින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී භාවිතා කරන වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තින් පහත ඇතුළත් වේ. වෙනත් ලෙසකින් දක්වා නොමැති විට පහත දැක්වෙන ගිණුම්කරණ ප්‍රතිපත්ති නොවෙනස්ව ඉදිරිපත් කරන ලද සියළුම කාලවලට අදාළව ගිණුම් ප්‍රකාශ පිළියෙල කර ඇත.

3.1 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් හා මුදල් සමාන දෑ සමන්විත වනුයේ අතැති මුදල්, බැංකු වල ඇති ශේෂයන් සහ කෙටිකාලීන ඉල්ලුම් තැන්පතු වලිනි. මුදල් ප්‍රවාහ ප්‍රකාශ අභිමතාර්ථය සඳහා මුදල් හා මුදල් වලට සමාන දෑ වලට බැංකු අයිතවත් ඉවත්කල මුදල් සහ කෙටිකාලීන තැන්පතු අඩංගු වේ.

මුදල් හා මුදල් සමාන අයිතම ක්‍රමාකිකිත අගයට මූල්‍ය තත්ව ප්‍රකාශනයේ වාර්තා කරනු ඇත. මුදල් හා මුදල් සමාන අයිතමයන්ට අදාළ විස්තරාත්මක විශ්ලේෂණය සටහන් අංක 15 සහ 16 ඉදිරිපත් කොට ඇත.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

3.2 මූල්‍ය උපකරණ ආරම්භක හඳුනාගැනීම් හා අගය කිරීම.

3.2.1 හඳුනා ගැනීමේ දිනය.

සියළුම මූල්‍ය වත්කම් හා වගකීම් ගනුදෙනුව සිදු වූ දිනයේදී හඳුනා ගැනේ. (මූල්‍ය උපකරණ වල ගිවිසුම්කාර ප්‍රතිපාදන වලට බැංකුව පාර්ශවයක් වූ දිනය) වෙළඳපොල තුළ ඇති රෙගුලාසියකින් හෝ සම්මතයකින් සාමාන්‍යයෙන් තහවුරු කරන ලද කාල ව්‍යුහය ඇතුළත වත්කම් භාරදීමට අවශ්‍යවන මූල්‍ය වත්කම් මිලදී ගැනීම හා විකිණීම විධිමත් ක්‍රමයකට වන ගනුදෙනුව මෙයට ඇතුළත් වේ.

3.2.2 මූල්‍ය උපකරණ මුල් වරට මිණුම්කරණය සහ වර්ගීකරණය

මූල්‍ය උපකරණ වර්ගීකරණය ප්‍රථමයෙන් හඳුනාගැනීම සිදුවන්නේ එහි අරමුණ, ලක්ෂණ සහ ඒවා අත්පත් කර ගැනීමේ කළමනාකරණ අරමුණු අනුවය. ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට නම් කළ මූල්‍ය වත්කම් හා වගකීම් හැරුණු විට මූල්‍ය වත්කම් හා වගකීම් මුල්වරට මිණුම්කරණය කිරීමේදී ඒවායේ සාධාරණ අගයට ගනුදෙනු පිරිවැයද ඇතුළත් කෙරේ.

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 අනුකූලව සාධාරණ අගය මගින් ලාභය හෝ අලාභය මත වාර්තා කරන ලද මූල්‍ය උපකරණ හැර සියළුම මූල්‍ය උපකරණ ආරම්භයේදී ගනුදෙනු කිරීමේ පිරිවැය එකතුකළ සාධාරණ අගය මත අගය කරයි.

සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ මත වාර්තා කරන ලද මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වලට අදාළ ගනුදෙනු කිරීමේ පිරිවැය ආදායම් ප්‍රකාශයට හඳුනාගනී.

3.2.3 මූල්‍ය වත්කම් වර්ගීකරීම හා පසු අගය කිරීම

සියළුම මූල්‍ය වත්කම් පසු අගය කිරීම ඒවා වර්ගීකරණය කිරීමේ පදනම මත සිදු කරයි.

3.2.3.1 සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම්.

සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම්, විකිණීම සඳහා රඳවාගෙන ඇති හෝ සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම්, ලෙස වර්ගකර තිබේ.

මූල්‍ය වත්කම්වල වර්ගීකරණය අනුව පසු අගය කිරීම් පවතී.

3.2.3.2 විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්


අලෙවිය සඳහා රඳවා ගෙන ඇති මූල්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව වාර්තාවේ සාධාරණ අගයට සටහන් කරයි. සාධාරණ අගයේ වෙනස්වීම් ශුද්ධ වෙළඳ ආදායම් යටතේ හඳුනා ගනී. ගිවිසුමේ වගන්ති ප්‍රකාරව හෝ ගෙවීම සඳහා පවතින අයිතිය තහවුරු කළවිට ලාභාංශ ආදායම් හෝ වියදම ශුද්ධ වෙළඳ ආදායම් යටතේ වාර්තා කරයි.

සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම් සාධාරණ අගය මත මූල්‍ය තත්ත්ව වාර්තාවේ සටහන් කරනු ලැබේ. සාධාරණ අගයේ වෙනස්කම්, සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන නම් කරන ලද මූල්‍ය උපකරණ මත ශුද්ධ ලාභ වල වාර්තා කරනු ලැබේ. සඵලදායී පොළී අනුපාතය භාවිතයෙන් පිළිවෙලින් පොළී ආදායම හෝ පොළී වියදම තුළ උපයන ලද හෝ දරන ලද පොළිය එකතු කරනු ලබන අතර ගෙවීමට අදාළ අයිතිය තහවුරු කළ පසු වෙනත් මෙහෙයුම් ආදායම තුළ ලාභාංශ ආදායම වාර්තා කරනු ලැබේ.

3.2.3.3 පරිණතය තෙක් රඳවා ගනු ලබන මූල්‍ය ආයෝජන

පරිණතය තෙක් රඳවා ගනු ලබන මූල්‍ය ආයෝජන යනු ස්ථාවර හෝ නිශ්චය කර හැකි ගෙවීමක් සහිත පරිණතය තෙක් රඳවා ගැනීමට අභිප්‍රායක් හෝ හැකියාවක් බැංකුවට ඇති ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් වේ. ආරම්භක හඳුනා ගැනීමට පසුව, පරිණතය තෙක් රඳවා ගනු ලබන මූල්‍ය ආයෝජන අපහායනය අඩු කළ සඵලපොළී අනුපාතිකය භාවිතයෙන් ක්‍රමයෙන් පිරිවැය මත අගය කරනු ලැබේ. අත්පත් කරගැනීමේ කිසියම් වට්ටම් සහ ආදිකෘතයන් සහ ගාස්තු සඵල පොළී අනුපාතිකයේ අවශ්‍ය වන කොටසක් ලෙස සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් පිරිවැය ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශනය තුළ ඇතුළත් පොළී සහ ඊට සමාන ආදායම් ක්‍රමයෙන් තුළ ඇතුළත් වේ.

බැංකුව පරිණතය තෙක් රඳවා ගනු ලබන ආයෝජන වල නොසැලකිය යුතු අගයකට වඩා වැඩි ගණනක් විකිණීම හෝ නැවත වර්ග කරන්නේ නම් (සමහර නිශ්චිත වාතාවරණයන් හැර) සම්පූර්ණ කණ්ඩායම දෝෂ සහිත වන



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

නිසා විකිණීම සඳහා ඇති ලෙස නැවත වර්ග කළ යුතුය. තවදුරටත් ඉදිරි වර්ෂ දෙකක් සඳහා පරිණතය තෙක් රඳවා ගනු ලබන ඕනෑම මූල්‍ය වත්කමක් ලෙස වර්ග කිරීම බැංකුවට තහනම් කිරීමට පුළුවන.

3.2.3.4 බැංකු සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ගේ ණය අත්තිකාරම් වලින් ලැබිය යුතු ශේෂ

බැංකු සහ ගනුදෙනුකරුවන්ගේ ණය සහ අත්තිකාරම් වලින් ලැබීම් ඇතුළත ක්‍රියාකාරී වෙළඳපොලක මිල නියම නොවූ ස්ථාවර හෝ නියම කළ හැකි ගෙවීම් සහිත ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් හැර

- වනාම හෝ සමීප කාලයකදී බැංකුව විසින් විකිණීමට අදහස් කරන ඒවා සහ ආරම්භක හඳුනාගැනීම මත සාධාරණ අගය මගින් ලාභ සහ අලාභ ලෙස නම් කරන ලද ඒවා
- ආරම්භක හඳුනාගැනීම මත විකිණීම සඳහා ඇති ලෙස නම් කරන ලද ඒවා
- ණය පිරිහීමක් නිසා හැර බැංකුවට ආරම්භක ආයෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු ලබා ගැනීමට නොහැකි ඒවා

ආරම්භක හඳුනාගැනීමෙන් පසු බැංකු සහ ගනුදෙනුකරුවන්ගේ ණය සහ අත්තිකාරම් වලින් ලැබිය යුතු ශේෂ අපහායනය සඳහා දිගුකාලීන අඩු කළ සඵල පොළී අනුපාතිකය භාවිතා කර ක්‍රමයෙන් අගය මත පසුව අගය කරනු ලැබේ. අත්පත් කර ගැනීම මත කිසියම් වටිමක් හෝ ආදිකෘතියක්, ගාස්තු සහ සඵල පොළී අනුපාතිකයේ අවශ්‍ය කොටසක් ලෙස සලකන පිරිවැය සැලකිල්ලට ගෙන ක්‍රමයෙන් අගය ගණනය කරනු ලැබේ. ආදායම් ප්‍රකාශනයේ පොළී සහ සමාන ආදායම් ඇතුළත ක්‍රමයෙන් කිරීම අඩංගු වේ. අපහායනය නිසා ඇතිවන අලාභ ආදායම් ප්‍රකාශනය තුළ ණය අලාභ වියදම් ලෙස හඳුනාගනු ලැබේ.

3.2.3.5 අලෙවිය සඳහා ඇති මූල්‍ය ආයෝජන

විකිණීම සඳහා ඇති ආයෝජන තුළ නිමිකම් සහ ණය සුරකුම්පත් ඇතුළත් වේ. “විකිණීම සඳහා ඇත” යනුවෙන් වර්ග කර ඇති නිමිකම් ආයෝජන අලෙවිය සඳහා රඳවාගෙන ඇති හෝ සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ ලෙස නම්කරන ලද ඒවා නොවේ.

3.2.4 නිකුත්කල ණය හා අනිකුත් ණය පදනම මත ලබා ගත් අරමුදල්


බැංකුව විසින් නිකුත් කරන ලද හෝ ආදායම් ප්‍රකාශය හරහා සාධාරණ අගයට හඳුනා නොගත් මූල්‍ය උපකරණ වෙනුවෙන් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් ලබාදීමට බැංකුව වගකීමට බැඳෙන අතර එවැනි වගකීම් අලෙවිය සඳහා ඇති මූල්‍ය වත්කම් යටතේ වර්ග කරනු ලබයි. එසේ කරනු ලබන්නේ අදාළ නෛතික ධාරකයාට ස්ථිර මුදල් වටිනාකමක් හෝ වෙනත් මූල්‍ය වත්කමක් හෝ ස්වකීය ආයතනයේම ස්ථිර කොටස් ප්‍රමාණයකට හුවමාරු කරන අවස්ථාවක හැර ඇතිවන වගකීම් පමණි.

මූලික අවස්ථාවේදී අගය කිරීමෙන් පසු නිකුත් කල ණය හා වෙනත් ගෙවියයුතු ණය පසුව අගය කරනු ලබන්නේ ඵලදායී පොළී අනුපාතිකය මත පදනම්ව ක්‍රමයෙන් පිරිවැය මතය. එකී ක්‍රමයෙන් පිරිවැය ගණනය කිරීමේදී නිකුත් කිරීම සඳහා දරන ලද වටිමක් හෝ අධිකාරයන් සහ ඵලදායී පොළී අනුපාතිකය සම්බන්ධ පිරිවැයන් සැලකිල්ලට ගනු ලැබේ.

3.2.5 මූල්‍ය වත්කම් නැවත වර්ග කිරීම.

සමහර අවස්ථාවන්හිදී බැංකුව විසින් ව්‍යුත්පන්න නොවන මූල්‍ය වත්කම් ආරම්භක හඳුනාගැනීමේදී නැවත වර්ග කරයි. (සාධාරණ අගය මගින් ලාභ සහ අලාභ මත වාර්තා කරන ව්‍යුත්පන්න හැර)

- ගනුදෙනු කිරීම සඳහා රඳවාගෙන ඇති කාණ්ඩයෙන් විකිණීම සඳහා ඇතිම ණය සහ අත්තිකාරම් හෝ පරිණතය තෙක් රඳවා තබන යන කාණ්ඩයන්ට.
- විකිණීම සඳහා ඇති යන කාණ්ඩයෙන් “ණය අත්තිකාරම් හෝ පරිණතය තෙක් රඳවා තබන යන කාණ්ඩයන්ට නැවත වර්ග කිරීම, වර්ග කරන දිනයට සාධාරණ අගයට වන අතර, එය නව ක්‍රමයෙන් පිරිවැය බවට පත්වේ. විකිණීම සඳහා යන කාණ්ඩයෙන් නැවත වර්ගීකරණය වූ මූල්‍ය වත්කම්, ස්කන්ධයේදී කලින් හඳුනාගත් ලාභ හෝ අලාභ, ආයෝජනයේ ඉතිරි පීඩකාලය පුරාවට සඵල පොළී අනුපාතය භාවිතයෙන් ලාභයට හෝ අලාභයට ක්‍රමයෙන් වේ.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

නව ක්‍රමසෂය පිරිවැය හා අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහ අතර වෙනස, වත්කමේ ඉතිරි පිරිකාලය පුරාවට සවිල පොළී අනුපාතය භාවිතයෙන් ක්‍රමසෂය කෙරේ. වත්කම් අපහායනයට ලක්ව ඇති බව දෙවනුව තීරණය කළහොත්, ස්කන්ධයට සටහන් වූ අගය, ආදායම් ප්‍රකාශයට නැවත වක්‍රිය වේ.

කළමනාකරණ වරණය අනුව නැවත වර්ග කිරීම සිදුවන අතර, එය උපකරණයෙන් උපකරණයට තීරණය වේ. බැංකුව විසින් ආරම්භක හඳුනා ගැනීමෙන් පසුව කිසියම් මූල්‍ය උපකරණයක් සාධාරණ අගය මගින් ලාභ සහ අලාභ මත වාර්තාකරණ ව්‍යුත්පන්න ලෙස නැවත වර්ගීකරණය නොකරයි.

3.3 මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් නැවත හඳුනා නොගැනීම

3.3.1 මූල්‍ය වත්කම්

මූල්‍ය වත්කමක් (මූල්‍ය වත්කමක කොටසක් හෝ සමුහයේ සමාන මූල්‍ය වත්කම්වල කොටසක් යම් තැනක අදාළ වන පරිදි) පහත අවස්ථාවල හඳුනා නොගනී.

- වත්කමකින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය අවසන් වී තිබීම.
- බැංකුව විසින් වත්කමකින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය මාරුකර තිබීම හෝ කිසිදු ප්‍රමාණාත්මක ප්‍රමාදයකින් තොරව සම්පූර්ණයෙන්ම ලද මුදල් ප්‍රවාහ තුන්වන පාර්ශ්වයකට විනිවිද යෑමේ පිළිවෙල කිරීමක් යටතේ ගෙවීමට භාර ගෙන තිබීම හෝ
- බැංකු විසින් වත්කමකට අදාළ අවදානම් හා ප්‍රතිලාභයන් සැලකිය යුතු ලෙස මාරුකර තිබෙන විට හෝ
- බැංකු විසින් වත්කමකට අදාළ අවදානම් හා ප්‍රතිලාභයන් සැලකිය යුතු ලෙස මාරුකර හෝ රඳවාගෙන නොමැති විට එහෙත් වත්කමේ පාලනය මාරු කර තිබෙන විට

බැංකු විසින් වත්කමකින් මුදල් ප්‍රවාහ ලැබීමට ඇති අයිතිය මාරුකර තිබෙන විට හෝ විනිවිද යෑමේ පිළිවෙලක් සඳහා එළඹ තිබෙන අවස්ථාවක සහ වත්කමකට අදාළ අවදානම් හා ප්‍රතිලාභයන් සැලකිය යුතු ලෙස මාරු කර හෝ රඳවාගෙන නොමැති විට හෝ වත්කමේ පාලනය මාරු නොකර ඇති විට අදාළ වත්කමකට බැංකුවේ නොකඩවා ඇති බැඳියාවේ තරම මත වත්කම හඳුනා ගැනීම සිදුකරයි. එවැනි අවස්ථාවක බැංකුව විසින් ආශ්‍රිත වගකීමක්ද හඳුනා ගනී. මාරු කරන ලද පදනමක් මත අගය කරනු ලැබේ. මාරු කරන ලද වත්කම් සහ ආශ්‍රිත වගකීම් බැංකුව විසින් රඳවා ගන්නා ලද අයිතීන් සහ බැඳීම් පිළිබිඹු කරන ලද පදනමක් මත අගය කරනු ලැබේ.

මාරුකරන ලද වත්කමක් මත සහතිකයක් ලෙස ගන්නා ලද නොකඩවා බැඳියාව වත්කමේ මුල් ධාරණ අගයෙන් සහ බැංකු ගෙවීමට අවශ්‍ය වන ප්‍රතිෂ්ඨාවේ උපරිම අගයෙන් අඩු අගයට අගය කෙරේ.

3.3.2 මූල්‍ය වගකීම්

වගකීම් යටතේ වන බැඳීම් නිදහස් වූ විට හෝ අනෙකුත් වූ විට හෝ කාලය ඉකුත් වූ අවස්ථාවක මූල්‍ය වගකීම් හඳුනාගනු නොලැබේ. තිබෙන මූල්‍ය වගකීමක් එම ණයනිමියාගේම වෙනත් මූල්‍ය වගකීමකින් සැලකිය යුතු වෙනත් කොන්දේසි යටතේ හෝ දැනට තිබෙන වගකීම්වල කොන්දේසි සැලකිය යුතු සංශෝධනය විමක් යටතේ ප්‍රතිෂ්ඨාපනය වූ අවස්ථාවක, එවැනි නුවමාරුවක් හෝ සංශෝධනයක්, මුල් වගකීම හඳුනා නොගැනීමක් ලෙසත් සහ නව වගකීමක් හඳුනා ගැනීමක් ලෙසත් සලකනු ලැබේ.

මුල් මූල්‍ය වගකීමේ ධාරණ අගය සහ ගෙවන ලද ප්‍රතිෂ්ඨාව අතර වෙනස ලාභ හෝ අලාභ ලෙස හඳුනා ගනු ලැබේ.


3.4 සාධාරණ අගය තීරණය කිරීම.

වාර්තා කරන දිනට පවතින ක්‍රියාකාරී වෙළඳපොලේ නුවමාරු වන මූල්‍ය උපකරණ වල සාධාරණ අගය එම මූල්‍ය උපකරණ තුළ මිළකල වෙළඳපල අගය මත පදනම් වන අතර ගනුදෙනු සඳහා වන පිරිවැය හෝ කිසියම් අඩු කිරීමක් එහිදී සිදු නොකෙරේ.

මූල්‍ය උපකරණයන් සාධාරණ අගය විශ්ලේෂණය කිරීම හා තවදුරටත් ඒවා මිනුම්කරණය පිළිබඳ විස්තර සටහන් අංක 40 දක්වා ඇත.

3.5 මූල්‍ය වත්කම් වල අපහායනය.

සෑම වාර්තාකරණ දිනයකදීම බැංකුව විසින් මූල්‍ය වත්කමක් හෝ මූල්‍ය වත්කම් සමුහයක් අපහායනයට ලක්වී ඇති බවට විෂයානුබද්ධ සාක්ෂි ඇති බවට සලකනු ලබන්නේ වත්කමක ආරම්භක හඳුනා ගැනීමෙන් පසු සිදුවී තිබෙන සිද්ධීන් එකක් හෝ කිහිපයක ප්‍රතිඵලයක් වශයෙන් (දරන ලද අලාභ සිද්ධියක්) අපහායනයට අදාළ විෂයානුබද්ධ



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

සාක්ෂි ඇත්නම් සහ විශ්වාසවන්තව ඇස්තමේන්තුකල හැකි මූල්‍ය වත්කමක හෝ මූල්‍ය වත්කම් සමූහයක අනාගත මුදල් ප්‍රවාහ වලට බලපෑමක් කල හැකි අදාළ අලාභ සිද්ධීන් ඇති වී තිබෙන විටය.

භාහිරකරණය සඳහා සලකා බලනු ලබන සාධක වශයෙන් පහත සඳහන් දෑ පෙන්වා දිය හැක. කේවල හා සාමූහික ණය ගැණුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා වල බුන්වත්තාවය පිළිබඳ ඇගයීම, හිසි ලෙස ණය වාරික ගෙවීම පැහැරහැරීම, අනාගත මුදල් ප්‍රවාහයන්ගේ අඩුවීම පෙන්නුම් කරන සාධක සහ වෙළඳපොළ වෙනස්වීම මත සුරැකුම් හි අවධානම යනාදිය හඳුනාගත හැක.

3.5.1 නැවත අත්පත් කරගත් දේපල

වෙළඳපොළ අගය මත අලෙවි කිරීමට නොහැකි වූ බැංකුව වෙත නැවත අත්පත් කර ගනු ලැබූ දේපල මෙයින් නිරූපණය වේ. අදාළ ණය මුදලේ හිඟ හිටි ශේෂය හා අත්පත් කරගත් වත්කමේ වෙළඳපල අගය අතර වෙනස හිඟ ණය සඳහා වෙන් කිරීමක් ලෙස හඳුනාගනු ලබන අතර අදාළ වත්කම් නැවත අත්පත් කර ගත් වර්ෂය තුළදී එය ආදායම් ප්‍රකාශය තුළ ගලපනු ලැබේ.

3.5.2 මූල්‍ය උපකරණ හිලවී කිරීම

හඳුනාගත් අගයන් හිලවී කිරීම නිත්‍යානුකූල අයිතියක් සහිතව බලත්මක කළ හැකි වීම හෝ යුද්ධ පදනම මත හිලවී කිරීමේ අරමුණ හෝ වත්කම් විකුණා, එක විට වගකීම නිදහස් කිරීමේ අරමුණින් හැරුණු කොට මූල්‍ය තත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් කර ඇති මූල්‍ය වත්කම් සහ මූල්‍ය වගකීම් හිලවී කර යුද්ධ අගය මත වාර්තා කර නොමැත.

3.6 කල්බදු

ගිවිසුමක් කල්බදු ලෙස හෝ එහි කල්බදු ඇතුළත් වී ඇති බව නිර්ණය කිරීම, සැකැස්මේ හරය සහ සැලැස්ම සම්පූර්ණ කිරීම නිශ්චිත වත්කමක් හෝ වත්කම් භාවිතා කිරීම සහ වත්කම් භාවිතා කිරීමේ අයිතිය පවරා තිබීම මත රඳා පවතින බවට තක්සේරුවක අවශ්‍යතාවය මත පදනම් වී තිබේ.

3.6.1 බැංකුව බදු ගැණුම්කරු ලෙස

නීතිමය අයිතිය හැර, සැලකිය යුතු ලෙස සියළුම අවදානම් සහ ප්‍රතිලාභ ප්‍රතිපාර්ශ්වයට මාරු කරන ගිවිසුම් මූල්‍ය කල්බදු වේ. මූල්‍ය කල්බදු, වත්කමේ සාධාරණ අගය හෝ අවම කල්බදු ගෙවීම් වල වර්තමාන අගය යන දෙකෙන් අඩු අගය මත ප්‍රාග්ධනිත කළ යුතු අගය හඳුනා ගනී.

ගෙවිය යුතු මූල්‍ය වියදම්, කල්බදු ගිවිසුම් කාලය පුරා, වගකීමේ ඉතිරි ශේෂය මත නිශ්චිත පොළී අනුපාතිකයක් ලබා දීම සඳහා කල්බදු වල ගමන් වන පොළී අනුපාතය පදනම් කරගෙන යුද්ධ පොළී ආදායම් තුළ හඳුනා ගනු ලැබේ.

කල්බදු ගිවිසුම් කාල සීමාව අවසානයේදී අදාළ ගණුදෙනුකරුට අයිතිය ලබාදීමට නිශ්චිත වූ සාධාරණීන හේතුවක් නොමැති වූ අවස්ථාවක ප්‍රාග්ධනිත කළ කල්බදු වත්කම එහි ඇස්තමේන්තුගත ඵලදායී පීචකාලය සහ කල්බදු කාලසීමාව යන දෙකෙන් අඩු අගයට ක්ෂය කරනු ලබයි.


3.7 මුදල් හා මුදල් සමාන දෑ

මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුළ අන්තර්ගත මුදල් හා මුදල් සමාන දෑ යන්නට අතැති මුදල්, මහ බැංකුව සමග ඇති සීමාරහිත ජංගම ගිණුම් සහ ඉල්ලුම් මත බැංකුවල ඇති ශේෂයන් හෝ මාස තුනක් හෝ ඊට අඩු කාලයක් තුළ පරිණත වන දෑ අයත් වේ.

3.8 දේපල හා උපකරණ.

දේපල හා උපකරණ (බැංකුව බදු දායකයා වන විට මෙහෙයුම් කල්බදු යටතේ පවතින උපකරණ ඇතුළුව) දෛනික නඩත්තු වියදම් එකතු කිරීමක් නොමැතිව සමුච්චිත ඝෂයවීම් සහ සමුච්චිත අපහායන අගය හිත වීම් අඩුකළ පිරිවැය මත දැක්වේ.

ඝෂයවීම් සඳහා ප්‍රතිපාදන ගණනය කිරීම කරනු ලබන්නේ පිරිවැය හෝ ප්‍රත්‍යාගණිත අගය මත සරල මාර්ග ඝෂය ක්‍රමයටයි. ඉඩම් අපහායනය නොකරයි. වත්කමේ ඉතිරිකාලය ඵලදායී පීචකාලය හා අගය ඝෂයවීම පිළිබඳ විධික්‍රම මූල්‍ය වර්ෂය අවසානයේදී විමර්ශනය කොට ගැලපීම් කිරීම යෝග්‍ය බව සලකන්නේ නම් එසේ කරනු ලැබේ.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

වත්කම් කාණ්ඩය	සමස්ත අනුපාතය වර්ෂයකට
ගොඩනැගිලි	5%
පරිගණක උපකරණ	20%
කාර්යාලීය උපකරණ	20%
මෝටර් වාහන	20%
ලිඛිත උපකරණ	15%
යකඩ සේප්පු	10%

විකිණීමේ දී හෝ දේපල උපකරණ භාවිතයෙන් අනාගත ආර්ථික ප්‍රතිලාභ බලාපොරොත්තු නොවන අවස්ථාවක ඒවා හඳුනාගනු නොලැබේ. එවැනි අවස්ථාවකදී සිදුවන ලාභ හෝ අලාභ (වත්කමේ වත්මන් අගය ගෙන යන ප්‍රමාණය හා එය විකිණීමේ දී ලද ශුද්ධ ආදායම් අතර වෙනස) එහි වත්කම මුළුමනින්ම නොසලකා හරින ලද වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ වෙනත් මෙහෙයුම් ආදායම් තුළ ඇතුළත් කරනු ලැබේ.

3.9 අස්පෘෂ්‍ය වත්කම්

පරිගණක මෘදුකාංග වල අගය අස්පෘෂ්‍ය වත්කම් තුළ අන්තර්ගත වේ. විශ්වාස කළ හැකි අන්දමින් එහි පිරිවැය අගය කළ හැකි නම් සහ එයට ආරෝපණය කළ හැකි බලාපොරොත්තු වන අනාගත ආර්ථික ප්‍රතිලාභ බැංකුවට ගලා ඒ නම් පමණක් එවැනි අවස්ථාවක අස්පෘෂ්‍ය වත්කම් හඳුනාගනු ලැබේ.

වෙන් වෙන් වශයෙන් අස්පෘෂ්‍ය වත්කම් මූලික හඳුනා ගැනීමේදී පිරිවැය මත මිනුම් කරයි. ව්‍යාපාර ඒකාබද්ධකරණයේ දී අත්පත් කරගත් අස්පෘෂ්‍ය වත්කම්වල පිරිවැය අත්පත් කරගත් දිනට ඒවායේ සාධාරණ අගය වේ. පහත දැක්වෙන මූලික හඳුනා ගැනීමේ දී අස්පෘෂ්‍ය වත්කම්වල පිරිවැයෙන්, ක්‍රමසමය සහ අස්පෘෂ්‍ය අලාභයන් අඩුකරයි.

අස්පෘෂ්‍ය වත්කම්වල ඵලදායී පිටකාලය සීමිත කාලයකට හෝ අසීමිත කාලයකට තක්සේරු කළ හැකිය. සීමිත පිටකාලයක් පවතින අස්පෘෂ්‍ය වත්කම් එහි ඵලදායී පිට කාලය පුරා ක්‍රමසමය කල යුතු ය. සීමිත පිටකාලයක් සහිත අස්පෘෂ්‍ය වත්කමක ක්‍රමසමය කාලවිච්ඡේදය සහ ක්‍රමසමය ක්‍රමය, අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේදී සමාලෝචනය කල යුතුය.

වත්කමක අපේක්ෂිත ඵලදායී පිටකාලය හෝ අනාගත ආර්ථික ප්‍රතිලාභ පරිභෝජනයේ අපේක්ෂිත ක්‍රමය වෙනස් වීම්, ක්‍රමසමය කාලවිච්ඡේදය හෝ ක්‍රමයේ වෙනස් වීමක් ලෙස ගිණුම්ගත කරන අතර සහ ඒවා ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීමක් ලෙස සලකයි. සීමිත පිටකාලයක් සහිත අස්පෘෂ්‍ය වත්කමක ක්‍රමසමය වියදම් ආදායම් ප්‍රකාශනයේ වෙනම තිරුවක තිරුවපණය කරයි.

අස්පෘෂ්‍ය වත්කමක පිරිවැය එහි පහත අපේක්ෂිත ඵලදායී පිටකාලයේ සිට අවශේෂ වටිනාකම දක්වා සරල මාර්ග ක්‍රමයට ක්‍රමසමය ගණනය කරනු ලැබේ.


පරිගණක මෘදුකාංග වර්ෂ 03 යි.

3.10. මූල්‍ය නොවන වත්කම්හි භාහිරකරණය

සෑම වාර්තාකරණ දිනකටම අදාළව මූල්‍ය නොවන වත්කම්හි භාහිරකරණය හා සම්බන්ධ වන සංඥාවන් පිළිබඳව බැංකුව තක්සේරු කරනු ලැබේ. එවන් සංඥාවක් පවතින විට දී හෝ භාහිරකරණය පිළිබඳව පරීක්ෂාවක් අවශ්‍ය වීමකදී එම මූල්‍ය නොවන වත්කම් යළි අයකර ගැනීමේ ශක්‍යතාවය පිළිබඳව සලකා බැලේ. වත්කම් නැවත අයකර ගත හැකි අගය වනුයේ වත්කමේ සාධාරණ අගය සහ එහි මුදල් ජනනය කරන ඒකකයන්ගේ සාධාරණ අගයෙන් විකුණුම් වියදම් ඉවත් කළ පසු අගය යන දෙකෙහි උපරිම අගයයි. වත්කමේ ධාරණ අගය හෝ මුදල් ජනනය කරන ඒකක වල අගය එහි නැවත අයකර ගැනීමේ අගය ඉවත් වන විට එය භාහිරකරණයට ලක් වූ ලෙස සලකා වත්කම නැවත අයකර ගත හැකි අගයට ගිණුම් වල ගලපනු ලැබේ.

3.11. මූල්‍ය ඇප සහතික

සාමාන්‍ය ව්‍යාපාරික පරිසරය තුළදී ණයවර ලිපි, ඇප සහතික සහ ප්‍රතිග්‍රහණය කිරීම් වලින් සමන්විත වන, මූල්‍ය ඇප සහතික ආරම්භයේ දී ලද ආධිකාරයන් ලෙස, සාධාරණ අගය මත මූල්‍ය ප්‍රකාශන වල (අනෙකුත් වගකීම් ඇතුළත්) හඳුනාගනු ලැබේ. ආරම්භක හඳුනාගැනීමෙන් පසුව, සෑම ඇප සහතිකයක් යටතේ බැංකුවේ වගකීම,



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

ආදායම් ප්‍රකාශයේ හඳුනාගත් සමුච්චිත ක්‍රමඝෂය අඩු කළ, ආරම්භයේ දී හඳුනාගත් අගය සහ ඇප සහතික වල ප්‍රතිඵලයක් වශයෙන් ඇති මූල්‍ය වගකීම් නිසා ගෙවීමට අවශ්‍ය වන වියදම් වල ප්‍රයෝජන ඇස්තමේන්තු අගය යන දෙකෙන් වඩා වැඩි අගය මත අගය කෙරේ.

මූල්‍ය ඇප සහතික හා සම්බන්ධ වගකීම්වල වැඩි වීම් ණය අලාභ වියදම් යටතේ ආදායම් ප්‍රකාශය තුළ වාර්තා කරනු ලැබේ. ලද ආධිකාරයන්, ඇප සහතිකයේ පිව කාලය මත සරල මාර්ග ක්‍රමයට ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම යටතේ, ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගනු ලැබේ.

3.12. විශ්‍රාම ප්‍රතිලාභ

3.12.1 නිර්ණය කරන ලද විශ්‍රාම ප්‍රතිලාභ සැලසුම - පාරිතෝෂික

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 19 ට (LKAS 19) අනුකූලව නිර්ණය කරන ලද දායක සැලසුමක් නොවන වහෙත් පසු සේවක ප්‍රතිලාභ සැලසුමක් ලෙස නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලැස්ම නිර්වචනය කර ඇත. තවද නිර්ණය කරන ලද දායක සැලසුමේ නිර්වචනය 3.12.2 මගින් සඳහන් කර ඇත.

3.12.1.1 පාරිතෝෂික

1983 අංක 12 දරණ පාරිතෝෂික පනත යටතේ අදාළ වගකීම් හඳුනාගනු ලැබේ. සම්පූර්ණ වගකීම නිර්ණය කිරීම සඳහා පිව ගණකාඥයකු මගින් සෑම වසරකටම වරක් ගණනය කිරීමේ වාර්තාවක් ලබා ගනී.

2013 දෙසැම්බර් 31 වන දිනට අදාළ ගණනය කිරීම සිදුකරනු ලැබූයේ වරලත් පිව ගණකාඥයන් වන පිවගණක හා කළමනාකරණ උපදේශන සමාගම විසිනි.

ආයුගණක ලාභ සහ අලාභය හඳුනා ගැනීම :

බැංකුවට අදාළ විශ්‍රාම ප්‍රතිලාභ සැලසුමට අනුව හඳුනාගනු ලැබූ ආයුගණක ලාභ සහ අලාභ විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට එය සිදු වූ කාලපරිච්ඡේදයට අනුව හඳුනා ගනු ලැබේ.

අරමුදල් ගොඩනගා ගැනීම : පාරිතෝෂික අරමුදල බාහිර වශයෙන් අරමුදල් කර නොමැත.

3.12.2. නිර්ණයකරන ලද දායකත්ව සැලසුම්

බැංකුව විසින් වෙනත් ස්වාධීන ආයතනයක් හෝ අරමුදලක් සඳහා කරනු ලබන ස්ථිරදායක ගෙවීමක් මගින් පිහිටුවා ගන්නා ලද පසු සේවක ප්‍රතිලාභ සැලැස්මක් නිර්ණය කරන ලද දායකත්ව සැලැස්මක් ලෙස හඳුන්වනු ලැබේ. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19 (සේවක ප්‍රතිලාභ) හි නිර්වචනය කර ඇති පරිදි සේවා සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු සේවක ප්‍රතිලාභ සඳහා ප්‍රමාණවත් මුදලක් එම දායකත්ව අරමුදල තුළ නොමැති විට තවදුරටත් දායකත්වයන් සඳහා බැංකුවට හිතනානුකූල හෝ ප්‍රකල්පන බැඳීමක් නොමැත.

සේවකයින් විසින් බැංකුවට සපයන ලද සේවාවන්ට සමානුපාතික වන පරිදි නිර්ණයකරන ලද දායකත්ව සැලසුම් වලට ගෙවිය යුතු වන දායකත්වයන් සේවක වියදම් තුළ වියදමක් ලෙස වාර්තා කරනු ලැබේ. නොගෙවන ලද දායකත්වයන් වගකීමක් ලෙස වාර්තා කරනු ලැබේ.

1. සේවක අර්ථසාධක අරමුදල


බැංකුව හා බැංකුවේ සේවකයින් පිළිවෙලින් 15% හා 10% ක් ලෙස අරමුදලට දායක වේ.

2. සේවක භාරකාර අරමුදල

බැංකුව 3% ක් සේවක භාරකාර අරමුදලට දායක වේ.

3.13. වෙන්කිරීම්

වගකීම් පිළිබඳ සත්‍ය ඇස්තමේන්තුවක් කළ හැකි සහ එම වගකීම් පියවීම් සඳහා ආර්ථික ප්‍රතිලාභ වලින් සමන්විත සම්පත් බැහැර යාමක් සිදුවේ යැයි නියවිත අතිත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ සමාගම සතු වගකීම (හිතීමය හෝ වටහාගත හැකි) ඇති විට අදාළ වෙන්කිරීම් හඳුනා ගනී. වෙන් කිරීමකට අදාළ වියදම් නැවත ලැබීම් අඩු කළ වටිනාකම මත ආදායම් ප්‍රකාශයේ නිරූපණය කරනු ලැබේ.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

3.14. ආදායම් හා වියදම් හඳුනාගැනීම

අනාගත ආර්ථික ලාභ බැංකුවට ගලා වන බවට සම්භාවිතයක් ඇත්නම් හා ආදායම් විශ්වාසනීය ලෙස අගය කළ හැකි තරමට පමණක් ආදායම් හඳුනාගනු ලැබේ. ආදායම් හඳුනා ගැනීමට පෙර, පහත දැක්වෙන නියමිත හඳුනාගැනීමේ නිර්ණායකයන් හමු වී තිබිය යුතුය.

3.14.1 පොළී ආදායම් හා පොළී වියදම්

ක්‍රමයෙන් පිරිවැය මත අගය කරන ලද සියළුම මූල්‍ය උපකරණ සඳහා විකිණීම සඳහා ඇති ලෙස වර්ග කර ඇති මූල්‍ය වත්කම් සහ සාධාරණ අගය මගින් ලාභ අලාභ වන ලෙස නම් කරන ලද මූල්‍ය උපකරණ, සඵල පොළී අනුපාතිකය භාවිතා කරමින් වාර්තා කරනු ලැබේ. සුදුසු පරිදි මූල්‍ය උපකරණයේ අපේක්ෂිත පීච කාලය හෝ කෙටිකාලයක් මගින් ඇස්තමේන්තු ගත අනාගත මුදල් ගෙවීම් හෝ ලැබීම් මූල්‍ය වත්කමේ හෝ මූල්‍ය වගකීමේ ශුද්ධ ධාරණ අගයට වටිනාකමක් කරනු ලබන අනුපාතය සඵල පොළී අනුපාතිකය වේ.

සඵල පොළී අනුපාතිකය යනු මූල්‍ය වත්කමේ හෝ මූල්‍ය වගකීමේ ඇස්තමේන්තුගත අනාගත ලැබීම් හා ගෙවීම්, එහි අපේක්ෂිත පීච කාලය තුළ වටිනාකම කල විට, එම වත්කමෙහි හෝ වගකීමෙහි ධාරණ අගයට සමාන අගය ලබා දෙන අනුපාතිකයයි.

මූල්‍ය උපකරණ වල සියළුම ගිවිසුම්ගත කොන්දේසි මෙම ගණනය කිරීමට සැලකිල්ලට ගනු ලබන අතර, උපකරණයට කෙලින්ම ආරෝපණය කළ හැකි සඵල පොළී අනුපාතිකයේ අවශ්‍ය කොටසක් වන එහෙත් අනාගත ණය අලාභ නොවන, කිසියම් ගාස්තු හෝ වැඩිවන පිරිවැයන් මෙයට ඇතුළත් වේ.

බැංකුව ඔවුන්ගේ ගෙවීම් හෝ ලැබීම්වල ඇස්තමේන්තු වෙනස් කළ විට මූල්‍ය වත්කම් හෝ මූල්‍ය වගකීම් වල ධාරණ අගයට ගැලපීම් සිදු කරනු ලැබේ.

ආරම්භක සඵලදායී පොළී අනුපාතිකය පදනම් කරගෙන ගලපන ලද ධාරණ අගය ගණනය කරනු ලබන අතර ධාරණ අගයෙහි වෙනස්වීම් මූල්‍ය වත්කම් වල පොළී සහ සමාන ආදායම් සහ මූල්‍ය වගකීම් වල පොළී සහ සමාන ආදායම් ලෙස වාර්තා කරනු ලැබේ. කෙසේ වෙතත් නැවත වර්ගීකරණය කරන ලද මූල්‍ය වත්කම් (යොමුව සටහන් අංක 3.2.5) සඳහා මුදල් ලැබීම් වල අයකර ගැනීමේ හැකියාවේ වූ වැඩි වීම හේතු කොටගෙන බැංකුව පසුව ඔවුන්ගේ අනාගත මුදල් ලැබීම් වල ඇස්තමේන්තු වැඩි කළහොත් අදාළ වැඩිවීමේ බලපෑම, ඇස්තමේන්තුවල වෙනස්වීම් සිදුවූ දින සිට සඵල පොළී අනුපාතිකයට ගැලපීමක් ලෙස හඳුනාගනු ලැබේ. අපහායන අලාභයක් හේතුකොටගෙන මූල්‍ය වත්කම් හෝ සමාන මූල්‍ය වත්කම් සමූහයක වාර්තා කරන ලද අගය වරක් අඩු කළොත්, අපහායන අලාභ අගය කිරීම සඳහා මුදල් ප්‍රවාහ, වටිනාකම කිරීමට භාවිතා කළ පොළී අනුපාතය වන, පොළී ආදායම් දිගටම හඳුනාගනු ලැබේ.

3.14.2 ගාස්තු සහ කොමිස් ආදායම්

ගණුදෙනුකරුවන්ට සපයන්නා වූ විවිධ පරාසයන් වල සේවාවන්ගේ බැංකුව විසින් ගාස්තු සහ කොමිස් ආදායම් උපයනු ලැබේ. ගාස්තු ආදායම් පහත දැක්වෙන පරිදි කොටස් දෙකකට වෙන් කළ හැක.

3.14.2.1 කිසියම් කාලයක් තුළ සපයන ලද සේවාවන් වෙනුවෙන් උපයන ලද ගාස්තු ආදායම්


කිසියම් කාලයක් තුළ සපයන ලද සේවාවන් වෙනුවෙන් උපයන ලද ගාස්තු, අදාළ කාලය තුළදී උපවිත කරනු ලැබේ. වෘත්තීය ගාස්තු, වෙළඳසේවා ගාස්තු, කොමිස් ආදායම් සහ වත්කම් කළමනාකරණ ගාස්තු මෙම ආදායම් තුළ අන්තර්ගත වේ. අඩු වීමේ හැකියාවක් ඇති ණය සඳහා වන ණය බැඳීම් ගාස්තු සහ විලම්භිත කරන ලද ණය හා සම්බන්ධ ගාස්තු (කිසියම් වැඩි වන පිරිවැයක් ද ඇතුළුව) ණය මත සඵල පොළී අනුපාතයට ගැලපීමක් ලෙස හඳුනාගනු ලැබේ. ණය වල අඩු වීමේ හැකියාවක් නොමැති අවස්ථාවක, ණය බැඳීම් ගාස්තු සරල මාර්ග ක්‍රමයට ණය බැඳීම් කාලය තුළ හඳුනාගනු ලැබේ.

3.14.3 ලාභාංශ ආදායම්

අදාළ ගෙවීම ලැබීමට ඇති අයිතිය තහවුරු වූ අවස්ථාවක ලාභාංශ ආදායම් හඳුනාගනු ලැබේ.

3.14.4 වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති - බදුකරණය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 12 ට අනුව (ආදායම් බදු) බදු වියදම ලෙස සලකනුයේ අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සහ පෙර වර්ෂය වෙනුවෙන් කළ ගැලපීම්ද ඇතුළුව ලාභයට හෝ අලාභයට සිදුකරනු ලබන ගෙවිය යුතු හෝ අයවිය යුතු අගයයි.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

සෘජුව ස්කන්ධයට හෝ විස්තරාත්මක ආදායම් ප්‍රකාශයට අදාළව යොදා ගනු ලබන අවස්ථාව හැර බදු වියදම් ආදායම් ප්‍රකාශයේදී සඳහන් කරනු ලැබේ.

3.14.4.1 වර්ථන බදු

වර්ථන බදු වත්කම් හෝ වගකීම් ලෙස සලකනුයේ අදාළ මූල්‍ය වර්ෂය වෙනුවෙන් සහ පෙර වර්ෂය වෙනුවෙන් කළ ගැලපීම් ද ඇතුළුව ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු හෝ අයවිය යුතු අගයයි. අදාළ ගණනය කිරීම සඳහා යොදාගනුයේ ශේෂ පත්‍ර දිනට බල පැවැත්වෙන බදු ප්‍රතිශත සහ බදු හිතියයි.

2006 අංක 10 දරණ දේශීය ආදායම් බදු පනත ප්‍රකාරව බදු සඳහා ගලපන ලද ලාභයට බදු වෙන්කිරීම සිදුකරන අතර ඒ සඳහා යොදා ගනු ලැබූ බදු අනුපාත මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 12 දක්වා ඇත.

3.14.4.2 විලම්භිත බදුකරණය

මූල්‍ය වාර්තාකරණය සඳහා යොදාගත් වත්කම්වල ඉදිරියට ගෙන ආ වටිනාකම් සහ ශේෂපත්‍ර දිනට බදු පදනම් මත ගණනය කළ වත්කම් සහ වගකීම් වල වටිනාකම් අතර පැන නගින තාවකාලික අසමානතාවන් වෙනුවෙන් විලම්භිත බදු ප්‍රතිපාදනයක් සිදුකරනු ලබයි. පහත දැක්වෙන අවස්ථා කිහිපයේදී හැර අනෙක් සෑම අවස්ථාවකදීම පැන නගින තාවකාලික අසමානතාවන් සඳහා විලම්භිත බදු වගකීම් හඳුනාගනී. එම අවස්ථාවන් වනුයේ,

- ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවක දී සිදුවන ගනුදෙනුවක් තුළින් පැන නගින වත්කම් හෝ වගකීමක් හා මූලිකව හඳුනාගත් කීර්තිනාමයක් එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ගිණුම්කරණ ලාභයට හෝ බදු අයකළ හැකි ලාභයට බලපෑමක් නොවන්නේ නම්,
- බදු අයකළ හැකි තාවකාලික අසමානතාව පැන නගිනුයේ අග්‍රිත හෝ පාලිත සමාගමක ආයෝජනයේ ප්‍රතිඵලයක් සහ එම අඩු කළ හැකි තාවකාලික අසමානතාව නැවත සිදුවීම පාලනය කළ හැකි වන්නේ නම් හෝ නුදුරු අනාගතයේ දී එම තාවකාලික අසමානතාව ආපසු සිදුනොවන බවට විනිශ්චය කළ හැකි නම් සහ එම බදු අයකළ හැකි ලාභය තාවකාලික අසමානතාවයන්ට එරෙහිව යොදා ගත හැකි වන්නේද යන්න මතයි.


අඩු කළ හැකි සියළුම අසමානතාවන් ඉදිරියට ගෙන යන ලද භාවිතා නොකළ බදු ලාභ සහ අලාභ, බදු අය කළ හැකි ලාභ තිබේ යැයි නිශ්චිත වන්නේ නම් එම අලාභ පහත සඳහන් අවස්ථාවන්හිදී හැර අඩු කළ හැකි තාවකාලික අසමානතාවන් සහ ඉදිරියට ගෙනියන ලද භාවිතා නොකළ බදු බැර සහ බදු අලාභ සඳහා යොදාගත හැකි නම් විලම්භිත බදු වත්කම් ලෙස හඳුනාගනී.

- ව්‍යාපාර සංයෝජනයක් නොවන අවස්ථාවක දී වත්කම් හෝ වගකීමක් හා මූලිකව හඳුනාගැනීමට අදාළ ගනුදෙනුවකදී පැන නගින අඩු කළ හැකි තාවකාලික අසමානතාවක් එම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී ගිණුම්කරණ ලාභයට හෝ බදු අය කළ හැකි ලාභයට බලපෑමක් නොවන්නේ නම් සහ
- බදු අය කළ හැකි තාවකාලික අසමානතාවන් පැන නගිනුයේ අග්‍රිත හෝ පාලිත සමාගමක ආයෝජනයේ ප්‍රතිඵලයක් සහ එම අඩු කළ හැකි තාවකාලික අසමානතාව නැවත සිදුවීම පාලනය කළ හැකි වන්නේ නම් හෝ නුදුරු අනාගතයේ දී එම තාවකාලික අසමානතාව ආපසු සිදුනොවන බවට විනිශ්චය කළ හැකි නම් සහ එම බදු අයකළ හැකි ලාභය තාවකාලික අසමානතාවයන්ට එරෙහිව යොදා ගත හැකි වන්නේද යන්න මතයි.

සෑම වාර්තාකරණ දිනයකදීම වත්කම් මත විලම්භිත බදුවල ධාරණ අගය සමාලෝචනය කරන විලම්භිත බදු වත්කම් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ලෙස භාවිතා කිරීමට හැකි සැලකිය යුතු බදු සහිත ලාභ ප්‍රමාණයක් තිබෙන බවට විශ්වාසනීයව තීරණය කළ හැකි විට අදාළ ප්‍රමාණය දක්වා අගය අඩු කරනු ලැබේ. සෑම වාර්තාකරණ දිනයකදීම හඳුනා නොගත් විලම්භිත බදු වත්කම් නැවත තක්සේරු කරන අතර අනාගත බදු සහිත ලාභ වලින් විලම්භිතව බදු වත්කම් අයකරගත හැකි ප්‍රමාණයට පමණක් ඒවා හඳුනා ගැනේ.

විලම්භිත බදු වත්කම් හා වගකීම් ගණනයේ දී යොදා ගනු ලබන්නේ වත්කම් විකුණන හෝ වගකීම් නිදහස් කරන වසරට අදාළ බදු අනුපාතයන්ය. මේ සඳහා පදනම් වන්නේ ශේෂපත්‍ර දිනට හිතී ලෙස ක්‍රියාත්මක වන හෝ කාලවිච්ඡේදයට අදාළ බදු හිතිය හා අනුපාතයයි.

වර්ථන බදු හා විලම්භිත බදු සඳහා අයිතමයන් හඳුනාගනු ලබනුයේ ආදායම් ප්‍රකාශයේ දී නොව සෘජුවම ස්කන්ධ ප්‍රාග්ධනයේදීය.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

විලම්බිත බදු එකම බදු ඒකකය හා එකම බදු අධිකාරීත්වයකට අදාළ වන්නේ නම් සහ වර්ථන බදු වත්කම් හා වර්ථන බදු වගකීම් සමග සංතුලනය සඳහා නීතිමය අධිකාරීත්වයක් පවත්නේ නම් විලම්බිත බදු වත්කම් විලම්බිත බදු වගකීම් සමඟ සංතුලනය කළ හැක.

3.14.4.3. මූල්‍ය සේවා සඳහා වූ එකතු කළ අගය මත බදු

2002 අංක 14 දරණ එකතු කළ අගය මත බදු සඳහා වන සංශෝධිත පනතේ විධි විධාන වලට අනුකූලව මූල්‍ය සේවා සඳහා වූ එකතු කළ අගය මත බදු ගණනය කරනු ලැබේ. මූල්‍ය සේවා සඳහා වූ එකතු කළ අගය මත බදු ගණනය කිරීමේ පදනම වනුයේ ගලපන ලද ආර්ථිකමය ක්ෂය කිරීම් හා නිර්ණය කරන ලද අනුපාත යටතේ ගණනය කරන ලද සේවක ගෙවීම් වලට පෙර ගිණුම්කරණ ලාභය මතයි.

3.14.4.4. ලාභාංශ මත රඳවා ගත් බදු

දේශීය පරිපාලනයන්ගේ බදු සඳහා ගැලපු ලාභය මගින් බෙදාහල ලාභාංශ මත 10% ක අඩුකිරීමක් කරනු ලබන අතර, එම අඩුකිරීම් බැංකුවේ බදු වගකීමට එරෙහිව හිලවී කරනු නොලැබේ.

බැංකුව විසින් බෙදාහරිනු ලබන ලාභාංශ මත හටගත් රඳවාගැනීම් බදු ද එම ලාභාංශ ගෙවීමට අදාළ බදු වගකීමක් ලෙස එම අවස්ථාවේදීම හඳුනාගනු ලැබේ.

3.15. සාමාන්‍ය කොටස් මත ලාභාංශ

වගකීමක් ලෙස සාමාන්‍ය කොටස් මත ලාභාංශ හඳුනාගනු ලබන අතර බැංකුවේ කොටස්කරුවන් විසින් අනුමත කළ අවස්ථාවක ස්කන්ධයෙන් අඩු කරනු ලැබේ. අතුරු ලාභාංශ ප්‍රකාශ කර ඇති අවස්ථාවේම ස්කන්ධයෙන් අඩු කරනු ලබන අතර එය බැංකුවේ අභිමතය පරිදි සිදු නොවේ.

3.16. වෙනත්

3.16.1. කොටසක ඉපයුම

සමූහය විසින් කොටසක ඉපයුම මූලික හා තනුක වශයෙන් සාමාන්‍ය කොටස් සඳහා ඉදිරිපත් කරනු ලැබේ. බැංකුවේ සාමාන්‍ය කොටස් හිමිකම් ලබන ලාභ හෝ අලාභ ඒවා ඉපයීම සඳහා අදාළ කාලවිච්ඡේදය තුළ පැවති බරතැබූ සාමාන්‍ය කොටස් සංඛ්‍යාවෙන් බෙදීමෙන් කොටසක මූලික ඉපයුම් ගණනය කරනු ලැබේ. යේෂපත්‍ර දිනට තනුක කොටසක ඉපයුම ගණනය කොට ඇත්තේ බැංකුවේ සාමාන්‍ය කොටස්හිමියන්ට අදාළ ලාභය බරතබන ලද සාමාන්‍ය හිමිකම් කොටස් සංඛ්‍යාවෙන් බෙදීම මත පදනම්ව ය.

3.16.2. මුදල් ප්‍රවාහ ප්‍රකාශය

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 ට අනුව (LKAS 07) - (මුදල් ප්‍රවාහ ප්‍රකාශ) මුදල් ප්‍රවාහ ප්‍රකාශය සෘජු ක්‍රමය භාවිතා කරමින් සකස් කර තිබේ. මෙම ක්‍රමය යටතේ මෙහෙයුම් ක්‍රියාකාරකම්, මූල්‍ය ක්‍රියාකාරකම් සහ ආයෝජන ක්‍රියාකාරකම් වල දළ මුදල් ලැබීම් සහ දළ මුදල ගෙවීම් හඳුනා ගෙන තිබේ.

මුදල් හා මුදල් වලට සමාන දෑ කෙටිකාලීන, ඉතා ඉක්මනින් මුදල් බවට පරිවර්තනය කළ හැකි ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් ආයෝජනයන්ගෙන් සමන්විත වන අතර, මේවා නොවැදගත් වූ තරම් වටිනාකම වෙනස් වීමේ අවධානමට පමණක් යටත් වේ. මෙම මුදල් හා මුදල් වලට සමාන දෑ තුළ අතැති මුදල්, බැංකු යේෂයන්, බැංකු තැන්පතු, කෙටිකාලීන මුදල් හා කෙටිකාලීන පත්‍රිකා ඇතුළත් වේ.


3.16.3. නිකුත් කළ නමුත් බලනොපැවැත්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත

පහත දැක්වෙන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 2014 ජනවාරි 01 වන දින හෝ ඉන් පසුව ඵලඹෙන කාලවිච්ඡේදයන් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 09

මූල්‍ය උපකරණ : වර්ග කිරීම හා අගය කිරීම

නිකුත් කර ඇති ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 09 මගින් ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39 (SLFRS 39) හි ආදේශනයේ පළමු අවධිය තීරණය කරන අතර ලංකා ගිණුම්කරණ ප්‍රමිත 39 (SLFRS 39) හි නිර්වචනය කර ඇති මූල්‍ය වත්කම් හා වගකීම් වල වර්ග කිරීමට අදාළ වේ.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 09 (SLFRS 09) 2012 දී නිකුත් කර ඇති අතර මෙම ප්‍රමිතය බල පැවැත්වෙන දිනය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 10 (SLFRS 10) ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 10 (SLFRS 10- ලංකා ගිණුම්කරණ ප්‍රමිත 27 (LKAS 27) : ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශ ගිණුම්කරණය පිළිබඳ වූ ඒකාබද්ධ සහ නියමිත මූල්‍ය ප්‍රකාශ ප්‍රමිත කොටසක් ප්‍රතිස්ථාපනය කරන ලදී. එය තවදුරටත් ස්ථාවර අර්ථකථන කමිටු 12 (SIC 12-නියමිත පරමාර්ථ ව්‍යාපාර ඒකාබද්ධකරණය) මගින් සාකච්ඡා කරන ලද ගැටළු ද සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 10 (SLFRS 10- විශේෂිත පරමාර්ථ ආයතනයද ඇතුළුව සියළුම ආයතන වලට අදාළ වන පරිදි තනිපාලන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 10 (SLFRS 10- මගින් හඳුන්වා දෙන ලද වෙනස්වීම් මගින් කුමන ආයතන පාලනය කරනු ලබනවා ද සහ ඒ අනුව මව් සමාගමට ලංකා ගිණුම්කරණ ප්‍රමිත 27 අවශ්‍යතා හා සසඳන විට ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය තීරණය කිරීමට කළමනාකරණයට සැලකිය යුතු විනිශ්චයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කර තිබේ.

ඉහත ප්‍රමිතිය ක්‍රියාත්මක කිරීමේ බලපෑම වාර්තාකරණ දිනයේ දී තක්සේරු කළ යුතු අතර බැංකුවේ මූල්‍ය ප්‍රකාශවලට කිසිදු බලපෑමක් නොවන බවට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 11 (SLFRS 11) බද්ධ එකඟතාවයන්

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 11 (SLFRS 11) මගින් ලංකා ගිණුම්කරණ ප්‍රමිත 31 (SLFRS 31) බද්ධ ව්‍යාපාර වල අයිතින් සහ අර්ථකථන කමිටු 13 (SIC 13) බද්ධව පාලනය වන ව්‍යාපාර ප්‍රමිතීන් ආදේශනය කර තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 11 (SLFRS 11) සමානුපාතික ඒකාබද්ධකරණය භාවිතයෙන් බද්ධව පාලනය වන ව්‍යාපාර ගිණුම් තැබීමට අදාළ විකල්පය ඉවත් කර තිබේ. ඒ වෙනුවට බද්ධ ව්‍යාපාරයක තීර්චනය හා සම්බන්ධවන බද්ධව පාලනය වන ව්‍යාපාර ගිණුම් තැබීමට අදාළ විකල්පය ඉවත් කර තිබේ. ඒ වෙනුවට බද්ධ ව්‍යාපාරයක තීර්චනය හා සම්බන්ධ වන බද්ධව පාලනය වන ව්‍යාපාර ස්කන්ධ ක්‍රමය භාවිතයෙන් ගිණුම් තැබීම කළ යුතුය.

ඉහත ප්‍රමිතිය ක්‍රියාත්මක කිරීමේ බලපෑම වාර්තාකරණ දිනයේ දී තක්සේරු කළ අතර බැංකුවේ මූල්‍ය ප්‍රකාශ වලට කිසිදු බලපෑමක් නොමැති බවට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 12 (SLFRS 12) අනෙකුත් ආයතන පිළිබඳ හෙළිදරව් කිරීම

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 12 (SLFRS 12) තුළ මීට පෙර ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශවලට අදාළ ලංකා ගිණුම්කරණ ප්‍රමිත 27 හි (LKAS 27) ඇතුළත්ව තිබූ සියළුම හෙළිදරව් කිරීම් සහ ලංකා ගිණුම්කරණ ප්‍රමිත 28 (LKAS 28) හි මීට පෙර ඇතුළත්ව තිබූ සියළුම හෙළිදරව් කිරීම් ද ඇතුළත් වේ.


ඉහත ප්‍රමිතිය ක්‍රියාත්මක කිරීමේ බලපෑම වාර්තාකරණ දිනයේ දී තක්සේරු කළ යුතු අතර බැංකුවේ මූල්‍ය ප්‍රකාශ වලට කිසිදු බලපෑමක් නොවන බවට තීරණය කරන ලදී.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 13 (SLFRS 13) සාධාරණ මිණුම් අගය කිරීම

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 13 මගින් සියළුම සාධාරණ මිණුම් අගය කිරීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් යටතේ තනි මූලාශ්‍ර මඟ පෙන්වීමක් සිදු කර තිබේ.

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත 13 (SLFRS 13) මගින් ආයතනයකට සාධාරණ අගය භාවිතා කළ යුතු අවස්ථාවන් වෙතස් නොකරන ලද අතර සාධාරණ අගය නියම කර හෝ දී ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් යටතේ කෙසේ සාධාරණ අගය අගය කළ යුතු ද යන්න පිළිබඳ මඟ පෙන්වීමක් සිදු කර තිබේ.

මෙම ප්‍රමිති වල සම්පූර්ණ අධ්‍යයනය කිරීම අවසන් වන තෙක් ඒවායේ මූල්‍ය බලපෑම නොදන්නා අතර සාධාරණ ලෙස ඇස්තමේන්තු කළ නොහැක.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

4 දළ ආදායම

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
මුළු පොළී ආදායම	10,440,932,854	9,049,146,825
ගාස්තු හා කොමිස් ආදායම	546,761,928	464,645,217
අනෙකුත් මෙහෙයුම් ආදායම	6,939,765	1,010,581
මුළු දළ ආදායම	10,994,634,547	9,514,802,623

5 ශුද්ධ පොළී ආදායම


දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
පොළී ආදායම		
ශ්‍රී ලංකා රජයේ සුරැකුම් පත්	38,022,869	37,344,775
සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම් වල ලාභ හෝ අලාභ	129,947	143,474
බැංකු වලට දුන් ණය සහ ලැබීම්	1,824,792,984	1,157,600,201
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	8,577,987,055	7,854,058,375
මුළු ආයෝජන පොළී ආදායම	10,440,932,854	9,049,146,825
පොළී වියදම		
බැංකු වලට ගෙවිය යුතු	(430,281,689)	(351,325,756)
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	(5,508,494,763)	(4,261,052,229)
මුළු පොළී වියදම	(5,938,776,452)	(4,612,377,985)
ශුද්ධ පොළී ආදායම	4,502,156,402	4,436,768,840

6 ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
ගාස්තු හා කොමිස් ආදායම	546,761,928	464,645,217
ගාස්තු හා කොමිස් වියදම	(73,847,088)	(46,524,259)
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	472,914,840	418,120,958
ඇතුළත් ණය		
වෙළඳ හා ප්‍රේෂණ	428,892,045	265,478,143
තැන්පතු	7,076,593	6,619,163
අනෙකුත්	(65,597,907)	(37,726,619)
ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම	472,914,840	418,120,958

7 සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම් වල ලාභ හෝ අලාභ

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
සාධාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම් වල ලාභ හෝ අලාභ	69,859	(194,255)
එකතුව	69,859	(194,255)



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

8 අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
දේපල පිරිසිදු කිරීම හා උපකරණ විකිණීමෙන් ලද ලාභ අඩු කළා :		
දේපල පිරිසිදු කිරීම හා උපකරණ විකිණීමෙන් ලද අලාභ	7,231,897	95,998
කල් පසු වූ ණය ආපසු අය කරගැනීම(සටහන 19(බී))	(732,333)	(19,595)
ප්‍රතිපාදන ක්‍රමවේදය	434,277	934,178
	5,924	-
අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ)	6,939,765	1,010,581

9 ණය හා අනෙකුත් අලාභ සඳහා අපහායන ගාස්තු

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය හා ලැබිය යුතු(සටහන් 19(බී))	547,183,528	9,452,351
එකතුව	547,183,528	9,452,351

10 සේවක පිරිවැය


දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
වැටුප් හා ප්‍රසාද දීමනා	1,606,271,892	1,513,385,300
නිර්ණය කරන ලද දායකත්ව සැලැස්මට දායකත්වය	120,564,526	114,407,687
අනෙකුත්	972,353,495	860,818,804
එකතුව	2,699,189,913	2,488,611,791

11 අනෙකුත් වියදම්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
අධ්‍යක්ෂක පාරිශ්‍රමික	2,812,440	3,076,885
විගණන ගාස්තු	1,428,126	610,793
වෘත්තීය සහ නීති වියදම්	9,142,467	10,194,327
දේපල පිරිසිදු කිරීම හා උපකරණ ක්ෂය	131,947,959	112,268,023
කාර්යාල පරිපාලන හා ස්ථාපිත කිරීමේ වියදම්	781,063,097	665,902,120
පරිගණකගත කිරීමේ වියදම්	33,537,339	3,517,488
ව්‍යාපාරික බදු වියදම්	443,192	390,815
අනෙකුත් ගෙවන ලද කොමිස්	1,177,493	880,751
ඉතුරුම් රක්ෂණ අරමුදල	52,084,392	63,642,654
වගා රක්ෂණ බදු	2,441,432	-
එකතුව	1,016,077,938	860,483,857

12 බදු වියදම

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
ප්‍රවර්ධන බදු වියදම		
කාලවිපේදය සඳහා ආදායම් බදු වියදම (සටහන 12ඒ)	238,113,707	458,668,298
පෙර වර්ෂයේ ප්‍රතිපාදනයන් (අතිරික්ත) උණු විලම්භිත බදුකරණය	6,889,495	(25,808,571)
විලම්භිත බදු සඳහා මාරුකිරීම්(සටහන 12බී)	(88,785,119)	88,401,933
එකතුව	156,218,084	521,261,660



මුල් ප්‍රකාශ සඳහා සටහන්

12 බදු වියදම (පෙර පිටුවෙන්)

a. බදු වියදම සැකසීම


දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
බදු පෙර ලාභ හෝ (අලාභ)	397,011,990	1,066,752,390
අ.මු.වා.ප්‍ර: (IFRS) ගැලපුම්	-	-
එකතුකල: බදු සඳහා අනුමත නොකල වියදම් වල බදු බලපෑම	691,168,237	718,506,002
අඩු කල: බදු සඳහා අනුමත කල වියදම් වල බදු බලපෑම	(237,774,131)	(147,157,326)
බදු අය කළ හැකි ලාභය	850,406,096	1,638,101,066
කාලවිච්ඡේදය සඳහා ආදායම් බදු	28%	28%
(ගැලපුම් කළ බදු අනුපාතයට බදු අයකළ හැකි ලාභය),		
කාලවිච්ඡේදය සඳහා බදු වියදම	238,113,707	458,668,298

b. විලම්බිත බදු (බැර) ආදායම් ප්‍රකාශයට පහත පරිදිය.

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
විලම්බිත බදු වත්කම	(57,377,534)	(32,565,130)
විලම්බිත බදු වගකීම	(31,407,584)	120,967,063
විලම්බිත බදු (බැර) ආදායම් ප්‍රකාශයට (සටහන් 22)	(88,785,119)	88,401,933

13 කොටසක ඉපයුම

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
සාමාන්‍ය කොටස් නිමියන්ට අදාළ ශුද්ධ ලාභය	240,793,906	545,490,730
සාමාන්‍ය කොටස් නිමියන්ට අදාළ ශුද්ධ ලාභය	240,793,906	545,490,730
මූලික කොටසක ඉපයුම සඳහා බර තැබූ සාමාන්‍ය කොටස් ගණන	109,940,015	109,940,015
සාමාන්‍ය කොටසක මූලික ඉපයුම	2.19	4.96



මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

14 මූල්‍ය උපකරණ මිනුම් කිරීම

(අ)බැංකුව - ප්‍රචාරිත වර්ෂය 2013

දෙසැම්බර් 31 දිනට	FVTPL රු	HTM රු	L & R රු	AFS රු	එකතුව රු
වත්කම්					
මුදල් සහ මුදල් සමාන දෑ	-	-	226,501,435	-	226,501,435
බැංකු සමග ඇති ශේෂයන්	-	-	15,620,210,767	-	15,620,210,767
විකිණීමට ඇති මූල්‍ය වත්කම්	698,759	-	-	-	698,759
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	-	-	60,490,634,208	-	60,490,634,208
අනෙකුත් වත්කම්	-	-	469,883,749	-	469,883,749
මුළු මූල්‍ය වත්කම්	698,759	-	76,807,230,160	-	76,807,928,919

මූල්‍ය උපකරණ මිනුම් කිරීම


(ආ)බැංකුව - ප්‍රචාරිත වර්ෂය 2013

දෙසැම්බර් 31 දිනට	ක්‍රමක්ෂය පිරිවැය රු	අනෙකුත් රු	එකතුව රු
වගකීම්			
බැංකු වලට ගෙවිය යුතු	8,484,636,687	-	8,484,636,687
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	62,628,060,626	-	62,628,060,626
මුළු මූල්‍ය වගකීම්	71,112,697,313	-	71,112,697,313
අනෙකුත් වගකීම්	-	2,744,047,313	2,744,047,313
මුළු අනෙකුත් වගකීම්	-	2,744,047,313	2,744,047,313
මුළු වගකීම්	71,112,697,313	2,744,047,313	73,856,744,626

බැංකුව -පෙර වර්ෂය 2012

දෙසැම්බර් 31 දිනට	FVTPL රු	HTM රු	L & R රු	AFS රු	එකතුව රු
මුදල් සහ මුදල් සමාන දෑ	-	-	202,978,066	-	202,978,066
බැංකු සමග ඇති ශේෂයන්	-	-	11,972,103,907	-	11,972,103,907
විකිණීමට ඇති මූල්‍ය වත්කම්	628,900	-	-	-	628,900
බැංකු වලට දුන් ණය සහ ලැබීම්	-	-	12,108,219	-	12,108,219
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	-	-	54,734,881,685	-	54,734,881,685
අනෙකුත් වත්කම්	-	-	575,355,126	-	575,355,126
මුළු වත්කම්	628,900	-	67,497,427,002	-	67,498,055,903

දෙසැම්බර් 31 දිනට	ක්‍රමක්ෂය පිරිවැය රු	අනෙකුත් රු	එකතුව රු
වගකීම්			
බැංකු වලට ගෙවිය යුතු	6,078,629,948	-	6,078,629,948
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	54,669,870,235	-	54,669,870,235
මුළු මූල්‍ය වගකීම්	60,748,500,183	-	60,748,500,183
අනෙකුත් වගකීම්	-	3,002,800,227	3,002,800,227
මුළු අනෙකුත් වගකීම්	-	3,002,800,227	3,002,800,227
මුළු වගකීම්	60,748,500,183	3,002,800,227	63,751,300,410



මූල්‍ය ප්‍රකාශ සඳහා සටහන්

15 මුදල් සහ මුදල් සමාන දෑ

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
අතැති මුදල්	226,501,435	202,978,066
එකතුව	226,501,435	202,978,066

16 බැංකුව සමග ඇති ශේෂයන්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
ස්ථාවර තැන්පතු	14,896,194,378	11,296,217,045
මූල්‍ය වෙළඳපල ආයෝජන	563,071,816	460,731,457
අනෙකුත් බැංකු ශේෂයන්	160,944,574	215,155,405
එකතුව	15,620,210,767	11,972,103,907

17 කාඩාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන මූල්‍ය වත්කම් (ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් රහිතව)

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
විකිණීම සඳහා පවතින ස්කන්ධ සුරැකුම්පත්(17.1)	628,900	823,155
අඩු කලා: අගය අවප්‍රමාණය කිරීම්	-	(194,255)
එකතු කලා: ප්‍රාග්ධන ලාභ	69,859	-
උප එකතුව	698,759	628,900
කාඩාරණ අගය මගින් ලාභ හෝ අලාභ වන ස්කන්ධ සුරැකුම්පත්	-	-
එකතුව	698,759	628,900

17.1 ස්කන්ධ සුරැකුම්පත්


	2013			2012		
	කොටස් ගණන	ආයෝජනයේ වෙළඳපල		කොටස් ගණන	ආයෝජනයේ වෙළඳපල	
		පිරිවැය රු	වටිනාකම රු		පිරිවැය රු	වටිනාකම රු
D.F.C.C. බැංකුව	722	14,580	93,138	722	14,580	81,514
ලංකා වෝල්ට්ටයින් පී.එල්.සී	1,890	45,000	101,871	1,890	45,000	114,912
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව පී.එල්.සී	3,461	274,665	47,070	3,461	274,665	68,874
පීපල්ස් මර්චන්ට් පී.එල්.සී	1,400	28,000	15,680	1,400	28,000	21,000
කැළණි ටයර් පී.එල්.සී	6,000	175,000	297,000	6,000	175,000	201,600
සීමාසහිත සෙලින්කෝ සෙලන් සංවර්ධන සමාගම	10,000	150,000	94,000	10,000	150,000	91,000
ණය තොරතුරු කාර්යාංශය	50,000	50,000	50,000	50,000	50,000	50,000
		737,245	698,759		737,245	628,900
අගය අවප්‍රමාණය කිරීම් සඳහා වෙන් කිරීම		(38,486)	-		(108,345)	-
		698,759	698,759		628,900	628,900

18 බැංකුවලින් ණය හා ලැබිය යුතු

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
දළ ණය හා ලැබිය යුතු	-	12,108,219
ශුද්ධ ණය හා ලැබිය යුතු	-	12,108,219

a. විශ්ලේෂණයන්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
ණයකර	-	12,108,219
දළ එකතුව	-	12,108,219
විනිමය මගින්		
ශ්‍රී ලංකා රුපියල්	-	12,108,219
දළ එකතුව	-	12,108,219



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

19 අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබා දුන් ණය හා ලැබීම්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
දළ ණය හා ලැබිය යුතු අඩු කළා : තනි අපනයන වියදම්	62,187,153,216	56,052,581,101
අඩු කළා : සමුච්චිත අපනයන වියදම්	(1,696,519,008)	(1,317,699,416)
ශුද්ධ ණය හා ලැබීම්	60,490,634,208	54,734,881,685

a. විශ්ලේෂණයන්


දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
නිෂ්පාදන වශයෙන්		
උකස්	18,784,211,582	23,743,351,832
සේවක ණය	1,036,230,031	940,873,099
කෙටිකාලීන දිගුකාලීන	21,515,145,216	9,489,189,883
ණය හා අත්තිකාරම් මත ලැබිය යුතු පොළී	18,757,879,629	19,493,756,684
2,093,686,758	2,385,409,604	
දළ වකතුව	62,187,153,216	56,052,581,101
විනිමය වශයෙන්		
ශ්‍රී ලංකා රුපියල්	62,187,153,216	56,052,581,101
දළ වකතුව	62,187,153,216	56,052,581,101
කර්මාන්ත වශයෙන්		
කෘෂි හා ධීවර	20,208,859,426	20,927,906,366
නිෂ්පාදන	8,259,116,797	5,779,965,510
ප්‍රවාහන	223,416,653	243,671,453
ඉදිකිරීම්/නිවාස	10,321,047,798	9,154,822,442
වෙළඳාම	8,323,810,990	7,818,665,860
වෙනත්(පරිභෝජන තැන්පතු වලට එරෙහිව) සේවක	12,757,214,794	9,742,139,865
ණය හා අත්තිකාරම් මත ලැබිය යුතු පොළී	2,093,686,758	2,385,409,604
දළ වකතුව	62,187,153,216	56,052,581,101

b. වර්ෂය තුළ තනි සහ සමුච්චිත අපනයන වියදම් වල සංවලනය

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
සමුච්චිත අපනයන වියදම්		
2013.01.01 දිනට ආරම්භක ශේෂය	1,317,699,417	1,293,036,689
අය කිරීම(කපා හැරීම) ආදායම් ප්‍රකාශයට (8)	547,183,528	9,452,351
වර්ෂය තුළ දී අය කිරීම් (7)	(434,277)	(934,177)
අනෙකුත් සංවලනය	(167,929,659)	16,144,554
2013.12.31 දිනට අවසාන ශේෂය	1,696,519,008	1,317,699,417

20 කිරිඟිනාමය හා අස්පෘෂ්‍ය වත්කම්

දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා	බැංකුව	
	2013 රු	2012 රු
පරිගණක මෘදුකාංග		
2013.01.01 දිනට ආරම්භක ශේෂය	77,497,461	26,558,727
එකතු කිරීම්	50,574,797	57,555,819
ලියා හැරීම්	(15,194,876)	(6,569,742)
නැවත වර්ග කිරීම්	(698,374)	(47,344)
(අඩු කළා): අපනයන ගාස්තු	-	-
2013.12.31 දිනට අවසාන ශේෂය	112,179,008	77,497,461
(අඩු කළා): ක්‍රම ඝෂය		
2013.01.01 දිනට ආරම්භක ශේෂය	22,055,565	24,328,694
වසරේ වැය	32,839,594	4,731,869
ලියා හැරීම්	(14,695,291)	(6,458,307)
නැවත වර්ග කිරීම්	(34,733)	(546,691)
2013.12.31 දිනට අවසාන ශේෂය	40,165,135	22,055,565
(අඩු කළා): ක්‍රම ඝෂය	-	-
ශුද්ධ පොත් අගය	72,013,872	55,441,895



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

21 දේපළ පිරිසහ හා උපකරණ

දේපළ හා උපකරණ

2013 බැංකුව

	ඉඩම් හා ගොඩනැගිලි (රු.)	පරිගණක දෘඩාංග (රු.)	කාර්යාල උපකරණ හා ලී බඩු (රු.)	මෝටර් වාහන (රු.)	නොනිම් (රු.)	එකතුව (රු.)
2013 (ප්‍රච්ඡේදන වර්ෂය)						
පිරිවැය කාඩ්පත් අගය						
2013.01.01 දිනට ආරම්භක ගේෂය	270,963,267	267,916,252	549,178,540	156,396,791	39,004,199	1,283,459,048
එකතු කිරීම්	16,200,312	36,038,365	92,747,877	7,433,652	49,748,187	202,168,393
ඉවත් කිරීම්	(725,000)	(1,935,075)	(1,905,867)	(4,765,887)	-	(9,331,829)
වර්ෂය තුළ මාරු කිරීම්	18,016,621	-	-	-	(18,016,621)	-
නැවත වර්ග කිරීම්	-	626,813	(988,556)	-	-	(361,743)
2013.12.31 දිනට අවසන් ගේෂය	304,455,199	302,646,355	639,031,995	159,064,556	70,735,765	1,475,933,869

මූල්‍ය කල්බදු

2013.01.01 දිනට ආරම්භක ගේෂය	-	-	-	6,940,000	-	6,940,000
එකතු කිරීම්	-	-	-	60,728,000	-	60,728,000
2013.12.31 දිනට අවසන් ගේෂය	-	-	-	67,668,000	-	67,668,000

(අඩු කළ): සමුච්චිත ණය

2013.01.01 දිනට ආරම්භක ගේෂය	36,747,901	176,979,727	345,848,610	115,798,488	-	675,374,726
වසරේ වැය	10,544,086	32,436,615	67,658,566	15,025,362	-	125,664,629
ඉවත් කිරීම්	(465,209)	(1,922,086)	(1,905,572)	(4,765,872)	-	(9,058,738)
නැවත වර්ග කිරීම්	(2,706)	(62,216)	(297,361)	-	-	(362,284)
2013.12.31 දිනට අවසන් ගේෂය	46,824,072	207,432,041	411,304,242	126,057,977	-	791,618,332

මූල්‍ය කල්බදු

2013.01.01 දිනට ආරම්භක ගේෂය	-	-	-	68,449	-	68,449
වසරේ වැය	-	-	-	6,283,332	-	6,283,332
2013.12.31 දිනට අවසන් ගේෂය	-	-	-	6,351,781	-	6,351,781


(අඩු කළ): අපනයන වියදම්

ශුද්ධ මෝටර් වාහන 2013.12.31 දිනට	257,631,127	95,214,314	227,727,753	94,322,798	70,735,765	745,631,756
---	--------------------	-------------------	--------------------	-------------------	-------------------	--------------------

21 දේපළ පිරිසිදු කිරීම හා පාලනය (පෙර පිටුවෙන්)

දේපළ හා පාලනය
2012 බැංකුව

	මුළු හා ගොඩනැගිලි (රු)	පරිගණක දැඩි- යාන්ත්‍රණ (රු)	කාර්යාල පාලන සාධක (රු)	වෙනත් විකුණ (රු)	තොග (රු)	එකතුව (රු)
2012 (පෙර වර්ෂය) පිරිසිදු කිරීම හා කාර්යාල අගය						
2012.01.01 දිනට ආරම්භක යේඛය	111,813,985	229,997,186	478,923,465	150,379,336	31,345,789	1,002,459,762
එකතු කිරීම්	159,149,282	37,496,800	71,423,876	6,017,455	20,451,130	294,538,543
ඉවත් කිරීම්	-	-	(834,079)	-	-	(834,079)
වර්ෂය තුළ මාරු කිරීම්	-	-	-	-	(12,792,721)	(12,792,721)
නැවත වර්ග කිරීම්	-	422,265	(334,722)	-	-	87,543
2012.12.31 දිනට අවසන් යේඛය	270,963,267	267,916,251	549,178,540	156,396,791	39,004,199	1,283,459,048
මුල් කල්බදු						
2012.01.01 දිනට ආරම්භක යේඛය	-	-	-	-	-	-
එකතු කිරීම්	-	-	-	6,940,000	-	6,940,000
ඉවත් කිරීම්	-	-	-	-	-	-
2012.12.31 දිනට අවසන් යේඛය	-	-	-	6,940,000	-	6,940,000
2012.12.31 දිනට අවසන් යේඛය	270,963,267	267,916,251	549,178,540	163,336,791	39,004,199	1,290,399,048
(අඩු කළ): සමුච්චිත ණය						
2012.01.01 දිනට ආරම්භක යේඛය	28,943,830	144,994,909	288,284,996	100,033,987	-	562,257,722
එකතුව වැය	7,811,694	30,977,030	57,646,400	15,764,451	-	112,199,574
ඉවත් කිරීම්	-	-	(750,406)	-	-	(750,406)
නැවත වර්ග කිරීම්	(7,623)	1,007,789	667,619	50	-	1,667,836
2012.12.31 දිනට අවසන් යේඛය	36,747,901	176,979,727	345,848,610	115,798,488	-	675,374,726
මුල් කල්බදු						
2012.01.01 දිනට ආරම්භක යේඛය	-	-	-	-	-	-
එකතු කිරීම්	-	-	-	68,449	-	68,449
2012.12.31 දිනට අවසන් යේඛය	-	-	-	68,449	-	68,449
2012.12.31 දිනට අවසන් යේඛය	36,747,901	176,979,728	345,848,610	115,866,937	-	675,443,175
(අඩු කළ): අපනයන වියදම්						
ශුද්ධ පොත් අගය 2012.12.31 දිනට	234,215,366	90,936,524	203,329,930	47,469,853	39,004,199	614,955,873



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්


2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

22 විලම්භිත බදු වත්කම් හා වගකීම්	බැංකුව			
	2013.12.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය රු	2012.12.31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය රු	2013.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය රු	2012.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය රු
විලම්භිත බදු වගකීම්				
බදු අරමුණු සඳහා ප්‍රාග්ධන දීමනාව	105,801,832	137,209,417	31,407,584	(120,967,063)
	105,801,832	132,209,417	31,407,584	(120,967,063)
විලම්භිත බදු වත්කම්				
නිර්ණය කරන ලද ප්‍රතිලාභ බැඳීම් - ආදායම් ප්‍රකාශනය	225,688,401	195,348,982	30,339,419	29,993,373
නිර්ණය කරන ලද ප්‍රතිලාභ බැඳීම් - විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය	194,559	-	194,559	-
සක්‍රීයව පවත්නා ණය හා අත්තිකාරම් සඳහා පොදු වෙන්කිරීම්	48,328,722	36,499,782	11,828,940	2,571,757
නිමිකම් නොකි බොල් ණය සඳහා වෙන්කිරීම්- විශේෂිත වෙන්කිරීම්	15,209,175	-	15,209,175	-
	289,420,857	231,848,764	57,572,093	32,565,130
විලම්භිත ආදායම් බදු ආදායම් (වියදම්)	-	-	88,785,119	(88,401,933)
විලම්භිත ආදායම් බදු ආදායම් (වියදම්) විස්තරාත්මක ආදායම් ප්‍රකාශනය	-	-	194,559	-

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
මූල්‍ය තත්ව ප්‍රකාශනයේ ප්‍රතිබිම්බයට අනුව		
විලම්භිත බදු වත්කම්	289,420,857	231,848,764
විලම්භිත බදු වගකීම්	105,801,832	137,209,417
ශුද්ධ විලම්භිත බදු වත්කම්	183,619,025	94,639,347

23 අනෙකුත් වත්කම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
ලැබිය යුතු	114,682,207	252,069,726
තැන්පතු සහ කලින් ගෙවීම්	974,657,630	580,899,469
විවිධ වියදම්	107,209,738	113,241,696



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

වෙනත්	247,129,125	210,043,704
මාර්ගස්ථ අන්තර් බැංකු ගනුදෙනු	862,679	-
එකතුව	1,444,541,379	1,156,254,595

24 බැංකුවට ගෙවිය යුතු

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
ණය ගැනීම්	1,066,640,000	1,600,901,118
කල්බදු	79,937,449	8,981,887
ප්‍රතිමූල්‍ය	7,338,059,238	4,468,746,943
එකතුව	8,484,636,687	6,078,629,948

25 අනෙකුත් පාරිභෝගිකයන්ට ගෙවිය යුතු

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
ක්‍රමක්ෂිත පිරිවැය	62,628,060,626	54,669,870,235
එකතුව	62,628,060,626	54,669,870,235


a. විශ්ලේෂණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
නිෂ්පාදන වශයෙන්		
ඉතුරුම් තැන්පතු	16,556,186,394	12,887,172,039
ස්ථාවර තැන්පතු	38,478,728,998	33,834,835,714
අනෙකුත් තැන්පතු” දිගුකාලීන ඉතුරුම්	7,593,145,234	7,947,862,483
එකතුව	62,628,060,626	54,669,870,235
විනිමය වශයෙන්		
ශ්‍රී ලංකා රුපියල්	62,628,060,626	54,669,870,235
එකතුව	62,628,060,626	54,669,870,235

ණය ගැනීම්වල කල් පිරීමේ විශ්ලේෂණය පහත සටහන් අංක 42.3.3 යටතේ දක්වා ඇත

26 නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලසුම් වර්ගීකරණය

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
විශ්‍රාම පාරිභෝගික සඳහා වෙන් කිරීම(සටහන් අංක 26.1)	806,724,857	697,674,934
එකතුව	806,724,857	697,674,934



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

26.1 විශ්‍රාම පාරිතෝෂික සඳහා වෙන්කිරීම

26.1.1 ශුද්ධ වත්කම්(වගකීම්) මූල්‍ය තත්ව ප්‍රකාශය තුළ හඳුනා ගැනීම

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
2013.01.01 දිනට ආරම්භක ශේෂය	697,674,934	590,555,742
වර්ෂය සඳහා වෙන්කිරීම් (සටහන් අංක 26.1.2)	116,503,302	114,407,687
	814,178,236	704,963,429
සැලසුම් මත ගෙවූ ප්‍රතිලාභ	(7,453,379)	(7,288,495)
	806,724,857	697,674,934

26.1.2 ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
සේවා ගාස්තු	42,552,580	37,038,947
ශුද්ධ නිර්ණය කරන ලද ප්‍රතිලාභ මත ඉපයූ ශුද්ධ පොළීය	73,255,868	77,368,740
ආදායම් ප්‍රකාශය තුළ මුළු හඳුනාගැනීම්	115,808,448	114,407,687


26.1.3 විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ හඳුනාගැනීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
වර්ෂය තුළ වගකීම් පිළිබඳ අත්දැකීම් මත ලාභ” අලාභ	694,854	-
විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තුළ මුළු හඳුනාගැනීම්	694,854	-

26.1.4 නිර්ණය කරන ලද ප්‍රතිලාභ වගකීම් සැකසීම

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
පෙර වර්ෂය අවසානයේ ඇති ප්‍රතිලාභ වගකීම්	697,674,934	590,555,742
ආයතනයේ සේවා ගාස්තු	42,552,580	37,038,947
පොළී වියදම	73,255,868	77,368,740
සැලසුමට අනුව සත්‍ය ප්‍රතිලාභ ගෙවීම	(7,453,379)	(7,288,495)
උපකල්පන මත වෙනස් වන ලාභ”(අලාභ)	694,854	-
ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගත් මුළු අගය	806,724,857	697,674,934

2013”12”31 දිනට පාරිතෝෂික අරමුදලේ ආයුගණක තක්සේරුව වෘත්තීය ආයුගණකවරයකු වන ආයුගණක කළමනාකරණ පාරිතෝෂික උපදේශක (පෞද්ගලික) සමාගම විසින් සිදුකරන ලදී.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

ආයුගණන කල්පිත	බැංකුව	
	2013	2012
දෙසැම්බර් 31 දිනට වටිටම් අනුපාතය	10.50%	10.50%
අනාගත වැටුප් වර්ධක අනුපාතය	7%	7%

27 අනෙකුත් වගකීම්


දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
අනෙකුත් ණයනිමියෝ	85,642,452	133,779,502
ගෙවියයුතු පොලී	1,391,247,905	1,242,611,197
අනෙකුත් ගෙවියයුතු	1,267,156,953	1,516,289,767
මාර්ගස්ථ අන්තර් බැංකු ගනුදෙනු	-	110,119,761
එකතුව	2,744,047,311	3,002,800,227

28 ප්‍රකාශිත ප්‍රාග්ධනය

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
සාමාන්‍ය කොටස්	1,099,400,151	1,099,400,151
එකතුව	1,099,400,151	1,099,400,151

29 ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
2013.01.01 දිනට ආරම්භක ශේෂය	506,153,956	504,066,435
කාලවිච්ඡේදය තුළ මාරු කිරීම්	-	2,087,521
2013.12.31 දිනට අවසාන ශේෂය	506,153,956	506,153,956



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

30 රඳවාගත් ලාභය

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
2013.01.01 දිනට ආරම්භක යේෂය	(75,428,565)	(126,875,295)
වර්ෂය සඳහා ලාභය	240,293,611	545,490,730
අනෙකුත් සංචිත සඳහා මාරු කිරීම්	(223,797,289)	(389,390,141)
ලාභාංශ	-	(104,653,859)
2013.12.31 දිනට අවසාන යේෂය	(58,932,243)	(75,428,565)

31 අනෙකුත් සංචිත


a. බැංකුව - ප්‍රචාරිත වර්ෂය - 2013	2013.01.01 දිනට ආරම්භක යේෂය රු	සංචලන "මාරු කිරීම් රු	2013.12.31 දිනට අවසාන යේෂය රු
පොදු සංචිත	2,213,215,574	-	2,213,215,574
ආයෝජන අරමුදල	291,131,742	(291,131,742)	-
විශේෂ සංචිත අරමුදල	360,544,284	-	360,544,284
එකතුව	2,864,891,600	(291,131,742)	2,573,759,857

b. බැංකුව - පෙර වර්ෂය - 2012	2012.01.01 දිනට ආරම්භක යේෂය රු	සංචලන "මාරු කිරීම් රු	2012.12.31 දිනට අවසාන යේෂය රු
පොදු සංචිත	2,026,650,475	186,565,099	2,213,215,574
ආයෝජන අරමුදල	360,652,351	(69,520,609)	291,131,742
විශේෂ සංචිත අරමුදල	358,456,764	2,087,521	360,544,284
එකතුව	2,745,759,589	119,132,011	2,864,891,600

32 සංසන්දනාත්මක තොරතුරු

පහත දැක්වෙන අයිතම මූල්‍ය ප්‍රකාශ වල ඉදිරිපත් කිරීම හා වර්ගීකරණය කිරීමේදී ප්‍රචාරිත වර්ෂය සමඟ සංගත වීමට පහත දැක්වෙන සංශෝධනයන් සිදුකර ඇත .

පෙර වාර්තා කළ පරිදි	2012 රු.
අනෙකුත් මෙහෙයුම් ආදායම් (ශුද්ධ) (සටහන් 7)	
අක්‍රීය වූ ණය සඳහා අයකර ගැනීම් (අ)	130,881,151
ණය සහ අනෙකුත් අලාභ සඳහා අපහායන ගාස්තු (සටහන් 8)	
අනෙකුත් ගනුදෙනුකරුවන් සඳහා:-	139,399,324



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශය (අ)


මුදල් ප්‍රවාහ- ආයෝජන ක්‍රියාකාරකම් තුළින්

දේපල පිරිසිදු කිරීම හා උපකරණ මිලදී ගැනීම	(281,745,822)
අස්පෘශ්‍ය වත්කම් ගුද්ධ මිලදී ගැනීම	(57,555,819)
දේපල පිරිසිදු කිරීම හා උපකරණ ගුද්ධ ගැලපුම්	1,580,292
අස්පෘශ්‍ය වත්කම් ගුද්ධ ගැලපුම්	(387,911)
අනෙකුත් වගකීම්: (ඇ සහ ඇ)	
අනෙකුත් ගෙවිය යුතු (ඇ සහ ඇ)	2,485,780,866
ශාඛා නිවේදන (ඇ)	618,684,070
අනෙකුත් වත්කම් (ඇ)	
ආදේශ වවුචර	780,380,474

වර්තමාන ඉදිරිපත් කිරීම	2013 රු	2012 රු
අනෙකුත් මෙහෙයුම් ආදායම්(ගුද්ධ) (සටහන් 7)		
අක්‍රීය වූ ණය සඳහා අයකර ගැනීම්	434,277	934,178
ණය සහ අනෙකුත් අලාභ සඳහා අපහායන ගාස්තු (සටහන් 8)		
අනෙකුත් ගනුදෙනුකරුවන් සඳහා (ඇ)	547,183,528	9,452,351
මුදල් ප්‍රවාහ ප්‍රකාශය (අ)		
මුදල් ප්‍රවාහ- ආයෝජන ක්‍රියාකාරකම් තුළින්		
දේපල පිරිසිදු කිරීම හා උපකරණ මිලදී ගැනීම	(202,168,393)	(280,165,530)
අස්පෘශ්‍ය වත්කම් ගුද්ධ මිලදී ගැනීම	(49,911,156)	(57,943,730)
අනෙකුත් වෙන්කිරීම් (ඇ)		
විශ්‍රාමික ප්‍රතිලාභ සඳහා වෙන් කිරීම්	806,724,857	697,674,934
අනෙකුත් වගකීම් (ඇ සහ ඇ)		
අනෙකුත් ගෙවිය යුතු (ඇ සහ ඇ)	1,267,156,953	1,516,289,767
අන්තර් බැංකු ගනුදෙනු (ඇ)	-	110,119,761
අනෙකුත් වත්කම් (ඇ)		
අන්තර් බැංකු ගනුදෙනු (ඇ)	862,679	-

ඉදිරිපත් කිරීම් හා වර්ගීකරණය වෙනස් කිරීමට හේතූන්

- මූල්‍ය වර්ෂය තුළදී බැංකු විසින් ප්‍රතිවර්තන අක්‍රීය ණය සඳහා වන වෙන් කිරීම අදාළ වෙන් කිරීම සමග ගලපා කපා හැරීම් තුළින් වඩාත් අදාළතාවයකින් යුතුව හා මනා ඉදිරිපත් කිරීමකින් කළ හැකි බවට විශ්වාස කරයි.
- දේපල පිරිසිදු කිරීම හා උපකරණ හා අස්පෘශ්‍ය වත්කම් සඳහා වන ගැලපීම්, දේපල පිරිසිදු කිරීම හා උපකරණ හා අස්පෘශ්‍ය වත්කම් ගුද්ධ ගැනුම් සමඟ සංශෝධනය කිරීමෙන් හා වෙන්කිරීම සමඟ ගලපා කපා හැරීම් තුළින් අදාළ බවකින් වඩාත් මනා ඉදිරිපත් කිරීමකින් කළ හැකි බවට බැංකුව විශ්වාස කරයි.
- පෙර වර්ෂයේදී අනෙකුත් වගකීම් යටතේ දක්වා ඇති විශ්‍රාමික පාරිභෝගික වගකීම් මෙම වර්ෂයේදී වෙන්ව හෙළිදරව් කොට ඉදිරිපත් කිරීමෙන් වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට බැංකුව අදහස් කරයි.
- අනෙකුත් වත්කම් යටතේ දක්වා ඇති ආදේශ වවුචර, අනෙකුත් වගකීම් යටතේ දක්වා ඇති ශාඛා නිවේදන හා ශාඛා ගනුම් යටතේ පෙර වර්ෂයේ දක්වා ඇති අතර ඒවා මනාව ඉදිරිපත් කිරීම සඳහා හිලව් කිරීමක් කරන ලදී.



මුල් ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

33 අසමිතාවය වගකීම් හා බැඳීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
ඇප බැඳුම්කර	59,171,150	53,311,000
අනෙකුත් අසමිතාවය අයිතම එකතුව	87,447,801	109,871,094
	146,618,951	163,182,094

උතුරු මැද පළාත

නඩු අංක.එස්සී"එච්සී"සීඑල්එල් :247"2011 ශ්‍රේෂ්ඨාධිකරණය

එස්සීසී"එච්සීසීඑල්"එආර්පී"675"09

දිසා අධිකරණය පොළොන්නරුව නඩු අංක. ඩී ආර් 417"2003

ජනාධිපති නීතිඥ කුමාන් ද අල්විස් මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

රු: 210387"62 ක මුදලක් අයකර ගැනීම සඳහා බැංකුව විසින් පොළොන්නරුව දිසා අධිකරණයේ පළමු විත්තිකරු(මියගිය) එරෙහිව පවරා තිබූ නඩුවේ නයිසයි තිත්ද ප්‍රකාශය මත විත්තිකාර වග උත්තරකාර පාර්ශවයන් නඩුව සමථයකට පත්කිරීමට උත්සාහ කරන ලදී. එහෙත් බැංකුව උතුරු මැද පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරමින් දිසා අධිකරණයේ තිත්දව අභියෝගයකට ලක් කලද එය නිෂ්ප්‍රභා විය. ඉන් අනතුරුව බැංකුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කරමින් පළාත්බද සිවිල් අභියාචනා අධිකරණයේ තිත්දව අභියෝගයකට ලක්කර තිබේ. මෙම නඩුව 2014 ජුනි 20 වෙනිදාට කැඳවනු ලැබේ.

දකුණු පළාත

නඩු අංක. ඩී.එම්.ආර්"2230"2011 දිස්ත්‍රික් අධිකරණය-කොළඹ

කේ.කේ.පී.ඩී.ආර්.එස්. විජේතිලක


රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ රවින් සතිරණ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

ඉමුදුව ගාබාවෙන් රු:25,000 ක ණය මුදලක් ලබාගෙන පසුව පියවන ලද කේ.කේ.පී.ඩී.ආර්.එස්. විජේතිලක නම් පැමිණිලිකාරිය විසින් රු:20,000,000 ක වත්දියක් ඉල්ලා මෙම නඩුව පවරා ඇත. කෙසේ වුවත් ඇයගේ ඉමුදුව ගාබාව සමඟ පැවැති ගිණුම වසා නොතිබූ අතර ණය තොරතුරු කාර්යාලයේ වාර්තාකර තිබූ තොරතුරු ඉවත්කිරීමට බැංකුව අසමත් වී ඇත. ණය තොරතුරු කාර්යාලයේ දක්වන තොරතුරු අනුව ඇයගේ නම සහ හැඳුනුම්පත් අංකය මත රු:75,000 ක හිඟ හිටි ණය මුදලක් දක්වා ඇති අතර එය පී.පී.නදිෂා ප්‍රියංගනි නම් වෙනත් ගනුදෙනුකාරිණියක් විසින් ලබා ගන්නා ලද්දකි. පැමිණිලිකාරිය කියා සිටිනුයේ ඇය වෙනත් බැංකුවකින් ණය මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේ ණය තොරතුරු කාර්යාලයේ ඇති දත්ත අනුව එම ණය මුදල ප්‍රතික්ෂේප වූ බවත් ඒ සඳහා වන්දි ලෙස බැංකුව රු:20,000,000 ගෙවිය යුතු බවත්ය. නඩුව විභාගය ආරම්භ වී ඇති අතර ඊළඟ නඩු දිනය 2014 මාර්තු 20 දින වේ.

නඩු අංක LT/M/26/86/09 - කම්කරු අධිකරණය මාතර

නීතිඥ රමන් වන්දි ගුණසේකර මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

රුහුණු සංවර්ධන බැංකුවේ නිටපු සාමාන්‍යාධිකාරීවරයකු වන ටී.පී විමලරත්න මහතා වහික් ආයතනයේ සිදුකල ආයෝජනයක් වෙනුවෙන් තමා සේවයෙන් පහ කිරීම පිළිබඳව උක්ත නඩුව බැංකුවට එරෙහිව පවරා ඇත.ඔහු විසින් එම බැංකුවේ අදාළ නිලයේ පිහිටුවන ලෙසත් සහ තමා වැඩ තහනමට ලක්වූ දින සිට වන්දි මුදලක් හෝ වසර 5ක සේවක වැටුප් වන්දි ලෙස ලබාදෙන මෙන් ඉහත විකල්පයන් දක්වමින් මෙම නඩුව ගොනු කර ඇත. ඊළඟ නඩු දිනය 2014 ජනවාරි 24 දිනට යෙදී ඇත.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

33 අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් (පෙර පිටුවෙන්)

වයඹ පළාත

පුත්තලම දිස්ත්‍රික් උසාවියේ නඩු අංක 2895"වම්

නිතිඥ එම්.ඒ.ටී.ඒ. මාරසිංහ මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

එන්.අයි.මල්ලචආරච්චි, යන අය විසින් බැංකුවට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර, බැංකුව විසින් පරාවේ බලතල ක්‍රියාත්මක කරමින් අදාළ නඩුව 2004-12-29 දින දරණ වෙන්දේසියේදී පැමිණිලිකරු වෙත අලෙවි කරන ලදී. නියමිත කාලයේදී පැවරුම් ඔප්පුව ලියා අත්සන් කර දීමට බැංකුව අපොහොසත් වීම හේතුවෙන් පැමිණිලිකරු රු:2,500,000 ක වන්දි මුදලක් ඉල්ලා ඇත. දැනට මෙම නඩුව විභාග වෙමින් පවතී. මිලග නඩු දිනය 2014 මාර්තු 06 දින වේ.

මිගමුව කම්කරු විනිශ්චය සභාවේ නඩු අංක 21"අති "306"2004

නිතිඥ සුනිල් දෙසෙරදොරේ මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

මිගමුව ශාඛාවේ කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටි විනය පරීක්ෂණ තීන්දුවක් මත 2001-08-28 දිනදී සේවයෙන් පහකර ඇති තර්ෂණ කුමාරසිංහ මහතා විසින් උක්ත නඩුව බැංකුවට එරෙහිව පවරා ඇත. ඔහු විසින් නැවත ප්‍රතිශ්ඨාපනය කරන ලෙස සහ සාධාරණ වන්දි මුදලක් ලබා ගැනීම පිණිස මෙම නඩුව ගොනු කර ඇත. ඊළඟ නඩු දිනය 2014 මාර්තු 04 දින වේ.

වයඹ පළාත

නඩු අංක. 1663"එල් - දිස්ත්‍රික් උසාවිය - මාරවිල.

බැංකුව වෙනුවෙන් නිතිඥ එම්.ඒ.ටී.ඒ. මාරසිංහ මහතා පෙනී සිටී.

පළමු විත්තිකරු (අපගේ ගනුදෙනුකරු) විසින් පැමිණිලිකරුගෙන් විකුණුම් ඔප්පුවක් මගින් මිලදී ගත් ඉඩමක් බැංකුවට උකස් කර ඇත. පැමිණිලිකරු පවසා සිටින්නේ මෙම ඔප්පුව පළමු විත්තිකරු විසින් වංචනිකව සකස් කර ඇති බවයි. පැමිණිලිකරු රු: 800,000 ක වන්දි ඉල්ලා අප ගනුදෙනුකරු වන පළමු විත්තිකරුට හා දෙවන විත්තිකරු වශයෙන් බැංකුවට ද වීරදැඩව නඩු පවරා ඇත. බැංකුවේ මතය වනුයේ අදාළ නිතිඥ මණ්ඩලය මගින් නිමිකම් නිසි පරිදි පරීක්ෂා කර ඇති අතර නිමිකම් සම්බන්ධව ගැටළුවක් නොමැති බවයි. ඊළඟ නඩු දිනය 2014 මාර්තු 11 දින වේ.

නඩු අංක. එල්.ටී. 01"57"2011 - කොළඹ කම්කරු උසාවිය.

ශ්‍රී ලංකා සේව්‍යයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ කාර්මික සම්බන්ධතා උපදේශක, නිතිඥ ධනංජය ජයකොඩි මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටියි.

අයදුම්කරුවන යු.බී. රංජිත් වෙනුවෙන් ලංකා බැංකු සේවක සංගමය කම්කරු අධිකරණයේ නඩුවක් පවරමින් සහන අපේක්ෂා කර ඇති අතර බැංකුවේ ස්ථාවරය වනුයේ අයදුම්කරු සේවයෙන් නෙරපීම ඔහු වයඹ සංවර්ධන බැංකුවේ ශාඛාවක වැඩ බලන කළමනාකරු වශයෙන් සේවය කරන සමයේ සිදුකළ බරපතල වැරදි සම්බන්ධයෙන් සාධාරණ හා යුක්ති සහගත පදනමක් මත සිදුකල බවට නඩුව විභාග වෙමින් පවතින අතර මිලග විමසුම් දිනය 2014 මාර්තු 12 වෙනිදා වේ.

නඩු අංක 376එල් 2013/01/02 -දිස්ත්‍රික් අධිකරණය කුලියාපිටිය


නිතිඥ අයි.එම්.එන්.කේ. ඉලංගතිලක මහත්මිය බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

වර්තමාන නාරම්මල ශාඛාවේ ගොඩනැගිලි අයිතිකරු එම ස්ථානයෙන් බැංකුව ඉවත්කර ගන්නා ලෙස බැංකුවට එරෙහිව උක්ත නඩුව ගොනු කර ඇත. වන්දි මුදල් ලෙස රු.150,000 උපරිම සීමාවකට යටත්ව මාසික වන්දියක් සහ ජනවාරි පළමුවනදා සිට තමාට අදාල දේපල නිමිත දිනය තෙක් ගෙවනු ලබන සියළු නඩු වාරික මුදල් ආපසු ලබාදෙන මෙන් මෙම නඩුව ගොනුකර ඇත. ඊළඟ නඩු දිනය 2014 අප්‍රේල් 22 දාය.

නඩු අංක සීටී46/කේයු03/2013- ඩී.එම්.පී.ආර්.දිසානායක. කම්කරු විනිශ්චය සභාව-කුලියාපිටිය

නිතිඥ අයි.ආර්.ඩී.ද සිල්වා මයා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

තමා සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව ඉහත බැංකුවට එදිරිව උක්ත නඩුව ගොනු කොට ඇත.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

33 අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් (පෙර පිටුවෙන්)

සබරගමු පළාත

නඩු අංක. 6෩/6463/7 - රත්නපුර මහාධිකරණය

පද්මා ගමිලත් මිය බැංකුව වෙනුවෙන් පෙනීසිටි

එම්.එස්.ඩී.ජයතිලක මයා (සේවා අංක 185) විසින් බැංකුවට එරෙහිව රත්නපුර මහාධිකරණයේ සහ රත්නපුර කම්කරු උසාවියේ වෙන්වෙන් වශයෙන් නඩු පවරා ඇත. කම්කරු අධිකරණයේ පවරා ඇති නඩුව, මහාධිකරණයේ නඩුව අවසන් වනතුරු කල්තබා ඇත.

නඩු අංක. එච්සීආර්/එල්ටීඒ/57/2012- දූෂණික කන්දනාරච්චි මිය - පළාත්බද මහාධිකරණය රත්නපුර

හිතඥ අඹගහවිට මයා බැංකුව වෙනුවෙන් පෙනීසිටි

දූෂණික කන්දනාරච්චි මිය කම්කරු අධිකරණය විසින් නඩුඅංක 6335 යටතේ ඇයට විරුද්ධව ගොනු කොට ඇති නඩුවට විරුද්ධව අභියාචනාවක් ඉදිරිපත් කොට ඇත. ඊළඟ නඩු දිනය 13 ජනවාරි 2014

නඩු අංක එච්සීආර්/එල්ටීඒ/15/2012- කේ.කේ මීගහවත්ත - පළාත්බද මහාධිකරණය රත්නපුර

හිතඥ පරාක්‍රම අගලවත්ත මයා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

කේ.කේ. මීගහවත්ත විසින් ඔහුට එදිරිව නඩු අංක එල්ටී 5091 යටතේ කම්කරු විනිශ්චය සභාව විසින් නිකුත් කළ තීරණයට එදිරිව උක්ත නඩුව ගොනු කොට ඇත. ඊළඟ නඩු දිනය 2014 ජූලි 22 දාය.

ඌව පළාත

නඩු අංක 3392- එච්.එ.ඩී.වන්දසිරි මයා.

හිතඥ එස්. ෂන්මුගම් මහතා බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

මොහු විසින් බැංකුවට එදිරිව ඉහත නඩු අංක යටතේ මහනුවර කම්කරු අධිකරණයේ නඩුවක් පවත්වාගෙන යයි. නඩුවේ වග උත්තරකරු වන මොහු විසින් ඉහත අධිකරණයට 2007 අප්‍රේල් 27 දින ලිපියක් යවමින් තමාගේ අවුරුද්දක වැටුප් වර්ධකය ලබා දෙන්නේ නම් උක්ත නඩුව ඉවත් කර ගැනීමට එකඟත්වය ප්‍රකාශ කොට උක්ත නඩුව ගොනු කොට ඇත. අධිකරණය එම සහනය ලබා දුන හොත් එම වැටුප් වර්ධකය ලබා දීමට බැංකුව සිදුවනු ඇත. ඊළඟ නඩු දිනය 2014 පෙබරවාරි 26 දාය.

කොළඹ කම්කරු උසාවිය.

එම්.පී.ටී ගෝතමී මිය

2010"08"20 දින බැංකු සේවයෙන් ඉල්ලා අස්වීගිය ඇය විසින් විශ්‍රාම පාරිභෝගික ගෙවීමේදී ප්‍රමාද විමක් සම්බන්ධයෙන් අධිකරු ඉල්ලා බදුල්ල සහකාර කොමසාරිස් කාර්යාලයේ පැමිණිල්ලක් කොට දැනට විභාග කරමින් පවතී.


නඩු අංක 19711- කම්කරු විනිශ්චය සභා නඩු- බදුල්ල

හිතඥ විශ්වනාත් ආර්. කුලතුංග බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

ඩබ්.කේ විසිදාගම මයා බැංකු සේවයෙන් ඉවත් කරන ලද ඉහත නම් සඳහන් අය බදුල්ල සහකාර කොමසාරිස් කාර්යාලයේ පැමිණිල්ලක් කොට දැනට නඩුවක් පවත්වාගෙන යනු ලබයි. කම්කරු විනිශ්චය සභාවේ බැංකුව වෙනුවෙන් හිතඥ ගාන්ත ඉඹුලාන මහතා පෙනී සිටී.

මහාධිකරණයේ නඩු අංක 64"2012" අභියාචනා - ඩබ්.එම්. සුවේන්) කුමාරිනාමි මිය

නඩු අංක 05"19493"2006 යටතේ කම්කරු විනිශ්චය සභාවේ පැවැති නඩුවේ තීන්දුව අනුව රුපියල් 290,000"= ක් වශයෙන් ගෙවා සේවයෙන් ඉවත් කරන ලද ඉහත අය අභියාචනාවක් ඉදිරිපත් කර ඉහත අංකය යටතේ මහාධිකරණ නඩුව පවත්වාගෙන යයි. බැංකුව වෙනුවෙන් හිතඥ ඉඹුලාන මහතා පෙනී සිටීයි.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

33 අසම්භාව්‍ය වගකීම් හා බැඳීම් (පෙර පිටුවෙන්)

නඩු අංක. 34"9"වග් - මොහොමඩ් සෙයියදු

බදුල්ල දිසා අධිකරණය විසින් 62"6 අංකය යටතේ තමාගේ නියවල දේපල වෙන්දේසි කිරීමට එරෙහිව නඩුවක් පවත්වාගෙන ගොස් ඇති අතර එය නියමයට කිරීමෙන් අනතුරුව උච්ච පළාත්බදු මහාධිකරණයේ අභියාචනා නඩුවක් පවත්වාගෙන යයි. බැංකුව වෙනුවෙන් නීතිඥ රවි මොල්ලිගොඩ හා නීතිඥ උපාලි නියමයක යන මහත්වරුන් පෙනී සිටී.

මධ්‍යම පළාත

නඩු අංක 39/16/06- පී.පී.එච්. ආරියවංශ

කම්කරු විනිශ්චය නඩු සභාව-පලාපත්වල

නීතිඥ කාමරාගොඩ මහත්මිය බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

පී.පී.එච්. ආරියවංශ බැංකුවේ සේවකයකු වන අතර ඔහු විසින් උක්ත නඩුව බැංකුවට එරෙහිව පවරා ඇත. ඔහු විසින් යළි සේවයේ ප්‍රතිශ්ඨාපනය කරන ලෙසත් වැටුප් හා හිඟ දීමනා ලබා දෙන ලෙසත් ඉල්ලුම් මෙම නඩුව ගොනු කර ඇත. නීතිඥයන්ගේ අදහස පරිදි බැංකුවට වාසිදායක නඩු තීන්දුවක් ලබාදීමේ ඉඩකඩක් පවතින බව පෙනී යයි. ඊළඟ නඩු දිනය 2014 ජනවාරි 23 දිනට යෙදී ඇත.

නඩු අංක 03/311/08- අසේල ලියනාරච්චි

කම්කරු විනිශ්චය නඩු සභාව-නුවර

නීතිඥ කාමරාගොඩ මහත්මිය බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

අසේල ලියනාරච්චි බැංකුවේ සේවකයකු වන අතර ඔහු විසින් උක්ත නඩුව බැංකුවට එරෙහිව පවරා ඇත. ඔහු විසින් යළි සේවයේ ප්‍රතිශ්ඨාපනය කරන ලෙසත් වැටුප් හා හිඟ දීමනා ලබා දෙන ලෙසත් ඉල්ලුම් මෙම නඩුව ගොනු කර ඇත. වේදනා වලට අදාළව අවශ්‍ය මූලික සාක්ෂි සම්පූර්ණ කොට ඇත. නීතිඥයන්ගේ අදහස පරිදි බැංකුවට වාසිදායක නඩු තීන්දුවක් ලබාදීමේ ඉඩකඩක් පවතින බව පෙනී යයි. ඊළඟ නඩු දිනය 2014 ජනවාරි 21 දිනට යෙදී ඇත.

නඩු අංක 03/248/08- කේ.බී.එම්. කපිල දිප්ත

කම්කරු විනිශ්චය නඩු සභාව-නුවර

නීතිඥ කාමරාගොඩ මහත්මිය බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

කේ.බී.එම්. කපිල දිප්ත බැංකුවේ සේවකයකු වන අතර ඔහු විසින් උක්ත නඩුව බැංකුවට එරෙහිව පවරා ඇත. ඔහු විසින් යළි සේවයේ ප්‍රතිශ්ඨාපනය කරන ලෙසත් වැටුප් හා හිඟ දීමනා ලබා දෙන ලෙසත් ඉල්ලුම් මෙම නඩුව ගොනු කර ඇත. වේදනා වලට අදාළව අවශ්‍ය මූලික සාක්ෂි සම්පූර්ණ කොට ඇත. නීතිඥයන්ගේ අදහස පරිදි බැංකුවට වාසිදායක නඩු තීන්දුවක් ලබාදීමේ ඉඩකඩක් පවතින බව පෙනී යයි.

නඩු අංක 03/2008- කේ.බී.එස්. වසන්ත කුමාර

කම්කරු විනිශ්චය නඩු සභාව-නුවර වලිය

නීතිඥ නලින් තිලකා සේරත් මහත්මිය බැංකුව වෙනුවෙන් පෙනී සිටී.


කේ.බී.එස්. වසන්ත කුමාර බැංකුවේ සේවකයකු වන අතර ඔහු විසින් උක්ත නඩුව බැංකුවට එරෙහිව පවරා ඇත. ඔහු විසින් යළි සේවයේ ප්‍රතිශ්ඨාපනය කරන ලෙසත් වැටුප් හා හිඟ දීමනා ලබා දෙන ලෙසත් ඉල්ලුම් මෙම නඩුව ගොනු කර ඇත. වේදනා වලට අදාළව අවශ්‍ය මූලික සාක්ෂි සම්පූර්ණ කොට ඇත. නීතිඥයන්ගේ අදහස පරිදි බැංකුවට වාසිදායක නඩු තීන්දුවක් ලබාදීමේ ඉඩකඩක් පවතින බව පෙනී යයි. ඊළඟ නඩු දිනය 2014 පෙබරවාරි 03 දිනට යෙදී ඇත.

නඩු අංක කේ/වී/වස්/39/03/2011- ජී.වයි.එම්.බබී.ජී.කේ. ජයසිරි මහත්මිය

කම්කරු විනිශ්චය නඩු සභාව-පලාපත්වල

නීතිඥ කාමරාගොඩ මහත්මිය බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

උක්ත බැංකු සේවිකාව විසින් කම්කරු විනිශ්චය සභාවේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

33 අසමීභාවය වගකීම් හා බැඳීම් (පෙර පිටුවෙන්)

උතුරු මැද පළාත

හඬු අංක එල්එම්/09/2011(21814එම්)- කේ.පී.පී.එම්. හිරිමලතා අභියාචනාධිකරණය-අනුරාධපුර

හිතියු ජෙෆරි අල්ගරත්නම් බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

බැංකුවේ සේවකවක වන කේ.පී.පී.එම්. හිරිමලතා මහත්මිය රජරට සංවර්ධන බැංකුවේ සේවය නියුක්තව සිටියදී තමාගේ හිමිකම් කඩවීම් අයිතිය වෙනුවෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇත. ඊලඟ හඬු දිනය 2014 ජනවාරි 21 දිනට යෙදී ඇත.

හඬු අංක 21814 එම්/කේ.පී.පී.එම්. හිරිමලතා දිස්ත්‍රික් අධිකරණය අනුරාධපුර

හිතියු ජෙෆරි අල්ගරත්නම් බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

තමාගේ හිමිකම් කඩවීම සම්බන්දයෙන් පෙර සේවා නියුක්තව සිටි රජරට සංවර්ධන බැංකුවට එරෙහිව කේ.පී.පී.එම්. හිරිමලතා මහත්මිය උක්ත හඬුව ගොනු කොට ඇත. මෙම හඬු විභාගය හඬු අංක එල්එම්/09/2011 හඬු තීන්දුවෙන් පසුව ලබා දීමට නියමිතය.

හඬු අංක 20324 එම්"එන්.පී. රණසිංහ දිස්ත්‍රික් අධිකරණය අනුරාධපුර

හිතියු ජෙෆරි අල්ගරත්නම් බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

පුලතිසිගම බැංකුවේ ගාබාවේ උක්ත නම් සඳහන් ගණුදෙනුකරු බැංකුවෙන් ණය ලබාගෙන අත්පත් කර ගත් ට්‍රැක්ටර් රථය නිසි පරිදි ණය නොගෙවීම නිසා නැවත බැංකුව අත්පත් කර ගැනීමට එරෙහිව උක්ත හඬුව ගොනු කොට ඇත. ඊලඟ හඬු දිනය 2014 ජනවාරි 16 දිනට යෙදී ඇත.

බස්නාහිර පළාත

හඬු අංක කේටී/එල්ටී/18/323- ඩී.එන්.පී. සිල්වා මයා

කමිකරු විනිශ්චය හඬු සභාව-කළුතර

හිතියු අඹගහවිට බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

බැංකුවේ සේවයේ නියුතු ඉහත නම් සඳහන් අය වැරදි සහගත ලෙස සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධව උක්ත හඬුව ගොනු කර ඇත. හිතියුයන්ගේ මතයට අනුව බැංකුවට එම හඬුව නිෂ්ප්‍රභා කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය. මෙම හඬුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනට යොමු කොට ඇති අතර ඉන් තීන්දුව ලැබෙන තෙක් හිතියුයන්ට කිසිදු මතයක් ප්‍රකාශ කිරීමට නොහැක.

හඬු අංක කේටී/එල්ටී/18/322- ඩී.ආර්.පී. වැදිසිංහ මයාග

කමිකරු විනිශ්චය හඬු සභාව-කළුතර

හිතියු අඹගහවිට බැංකුව වෙනුවෙන් පෙනී සිටී.


බැංකුවේ සේවයේ නියුතු ඉහත නම් සඳහන් අය වැරදි සහගත ලෙස සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධව උක්ත හඬුව ගොනු කර ඇත. හිතියුයන්ගේ මතයට අනුව බැංකුවට එම හඬුව නිෂ්ප්‍රභා කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය. මෙම හඬුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනට යොමු කොට ඇති අතර ඉන් තීන්දුව ලැබෙන තෙක් හිතියුයන්ට කිසිදු මතයක් ප්‍රකාශ කිරීමට නොහැක.

හඬු අංක එල්ටී/18/කේටී/351- එච්.ඒ.ආර්. සිල්වා මයා.

කමිකරු විනිශ්චය හඬු සභාව-කළුතර

හිතියු අඹගහවිට බැංකුව වෙනුවෙන් පෙනී සිටී.

බැංකුවේ සේවයේ නියුතු ඉහත නම් සඳහන් අය වැරදි සහගත ලෙස සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධව උක්ත හඬුව ගොනු කර ඇත. හිතියුයන්ගේ මතයට අනුව බැංකුවට එම හඬුව නිෂ්ප්‍රභා කිරීමට අධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය. මෙම හඬුව මහේස්ත්‍රාත් අධිකරණයේ දැනට යොමු කොට ඇති අතර ඉන් තීන්දුව ලැබෙන තෙක් හිතියුයන්ට කිසිදු මතයක් ප්‍රකාශ කිරීමට නොහැක.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

34 සම්බන්ධිත පාර්ශ්ව අනාවරණය - ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමඟ කළ ගනුදෙනු

දෙසැම්බර් 31 දිනට	බැංකුව	
	2013 රු	2012 රු
කෙටිකාලීන සේවක ප්‍රතිලාභ එකතුව	6,414,871	6,019,731
එකතුව	6,414,871	6,019,731

35 මූල්‍ය ප්‍රකාශන වාර්තාකරණ දිනට පසු ඇති වූ සිද්ධි

මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කළ යුතු හෝ ගැලපීම් කිරීමට සිදුවන කිසිදු හේතුවක් ශේෂ පත්‍ර දිනට සිදුවී නොමැත.

36 ඔබපනය සඳහා වූ වත්කම්

පහත දැක්වෙන ණය පහසුකම් ලබා ගැනීමේදී ණය සුරක්ෂිත ලෙස පහත වත්කම් ඇපයට තබා ඇත.


	පහසුකම් වර්ගීකරණය	පහසුකම් වටිනාකම රු.මිලියන	සුරක්ෂිතයේ වර්ග	සුරක්ෂිතයේ වටිනාකම	31-12-2013
			රු.මිලියන	රු.මිලියන	දිනට ශේෂය රු.මිලියන
1	බැංකු අයිතව ලංකා බැංකුව	1,564	ස්.නැ-70963965 ස්.නැ-74353124 ස්.නැ-74361333 ස්.නැ-74817306 ස්.නැ-74588793 ස්.නැ-74619066 ස්.නැ-74041168	600(පොළිය සමඟ) 130(පොළිය සමඟ) 175(පොළිය සමඟ) 161.22(පොළිය සමඟ) 150(පොළිය සමඟ) 150(පොළිය සමඟ) 376.49(පොළිය සමඟ)	- - - - - - -
2	බැංකු අයිතව (මහජන බැංකුව)	200	ස්.නැ-014-60-01-0000-9136-8	232.94(පොළිය සමඟ)	-
3	වාරික ණය (ලංකා බැංකුව)	1,000	සුරැකුම් රහිත	-	1,000
4	කෙටිකාලීන ණය	100	කෘෂි කාර්මික ණය ඔබපනය	-	66.64

37 බදු පෙර ලාභයට අයත් මූල්‍ය නොවන අයිතම

දෙසැම්බර් 31 දිනට	බැංකුව		
	2013 රු	2012 රු	
දේපළ” පිරිසිදු කා උපකරණ ක්‍රමය	11	131,947,959	112,268,023
අස්පෘෂ්‍ය වත්කම් ක්‍රමය	20	32,839,594	4,731,869
සම්පූර්ණ පොළී අනුපාත ගැලපීම		21,222,027	4,977,218
ණය අතිකාරම් මත අපහායන අලාභ	9	547,183,528	139,399,324
ආයෝජනය මත ප්‍රාග්ධනිත අලාභ	7	-	194,255
ආයෝජනය මත ප්‍රාග්ධනිත ලාභ	7	(69,859)	-
නිර්ණය කරන ලද ප්‍රතිලාභ සැලැස්ම සඳහා වූ විශදම	10	120,564,526	114,407,687
අනිකුත් අරමුදල් වල නැසීම්		9,946,804	19,915,681
ස්ථාවර වත්කම් විකිණීම මත ලාභ”(අලාභ)	8	(6,499,564)	(76,403)
එකතුව		857,135,015	395,817,656

38 මෙහෙයුම් වත්කම් වල වෙනස්වීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		
	2013 රු	2012 රු	
ශ්‍රී ලාංකික රාජ්‍ය සුරැකුම්පත් ශුද්ධ වෙනස්වීම්		-	173,697,739
බැංකු වලින් ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ වල ශුද්ධ වෙනස	18	12,108,219	100,724,932
අනෙකුත් පාරිභෝගිකයන්ගෙන් ලැබිය යුතු ණය හා ලැබිය යුතු දෑ වල ශුද්ධ වෙනස	19	(6,302,977,404)	(7,808,623,813)
අනෙකුත් වත්කම් වල වෙනස්වීම්	23	(371,811,029)	11,731,038
එකතුව		(6,662,680,214)	(7,522,470,104)



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

39 මෙහෙයුම් වගකීම් වල වෙනස්වීම්

දෙසැම්බර් 31 දිනට	බැංකුව		
	2013 රු.	2012 රු.	
බැංකුවට ගෙවිය යුතු දෑ වල ශුද්ධ වෙනස	24	2,406,006,739	941,212,931
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු දෑ වල ශුද්ධ වෙනස	25	7,936,968,364	8,556,030,990
අනෙකුත් වගකීම් වල වෙනස්වීම්	27	(249,219,880)	(254,202,411)
එකතුව		10,093,755,223	9,243,041,509

40. මූල්‍ය වත්කම් වල සාධාරණ අගය

සාධාරණ අගය මත වාර්තා කළ මූල්‍ය උපකරණ.

වටිනාකම මැනීමේ ක්‍රමෝපායන් භාවිතා කරමින් සාධාරණ අගය මත වාර්තා කළ මූල්‍ය උපකරණයන් හි සාධාරණ අගය නිර්ණය කිරීමේ ආකාරය පිළිබඳ විස්තර පහතින් දැක්වේ.

සාධාරණ අගය මත මනින ලද වෙළඳ වත්කම් හා අනෙකුත් වත්කම්.

වෙළඳ වත්කම් හා අනෙකුත් වත්කම් වන ආණ්ඩුවේ ණය සුරැකුම් වත්කම් මත ආවරණය කරන ලද සුරැකුම් හා මිල කළ සාමාන්‍ය කොටස් සාධාරණ අගයට මිනුම් කරනු ලැබේ. ආණ්ඩුවේ ණය සුරැකුම් හා වත්කම් මත ආවරණය කරන ලද සුරැකුම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන ලද වලදායී වක්‍රය මගින් අගය කරනු ලැබේ. මිල කළ සාමාන්‍ය කොටස් අගය කිරීම සඳහා බැංකුව විසින් සක්‍රීය වෙළඳපල තුළ වාර්තා වූ වෙළඳපල මිල යොදාගනු ලැබේ.

සාධාරණ අගය හා එහි ධුරාවලිය නිර්ණය කිරීම.

සියළුම මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගය බාහිර වෙළඳපල මිල ගණන් හෝ නිරීක්ෂණය කල හැකි මිල ගණන් වැනි සාධකයන් මත සඳහන්වූ ආකෘතින් මගින් අගය කරනු ලැබේ. තවද ඒ සඳහා ස්වාධීන මිල නිරීක්ෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් ලබාගනී. අක්‍රීය වෙළඳපොළ තත්වයක් තුළ මෙවැනි සෘජුවම නිරීක්ෂණය කල හැකි වෙළඳපොළ මිල ගණන් යෝග්‍ය නොවනු ඇත. මෙවැනි තත්වයක් තුළ දී මූල්‍ය උපකරණයන්හි සාධාරණ අගය තහවුරු කරගැනීම සඳහා බැංකුව විසින් විකල්ප වෙළඳපල තොරතුරු පදනම් කරගනු ලැබේ. තවද ඉහළ බර තැබීමක් කරන තොරතුරු වඩාත් අදාළ හා විශ්වාසනීය තොරතුරු ලෙස සලකනු ලැබේ.

සාධාරණ අගයන් පහත ධුරාවලියට අනුකූලව නිර්ණය කරනු ලැබේ.


පළමු පෙළ ලැයිස්තුගත හා වෙළඳපළ මිල (ගැලපුම් නොසල) : ක්‍රියාකාරී වෙළඳපල තුළ මිල ලැයිස්තුගත මූල්‍ය උපකරණ.

දෙවන පෙළ නිරීක්ෂණය කළ හැකි සාධාරණය භාවිතා කරමින් වටිනාකම් අගය කිරීමේ ක්‍රමෝපායන් : ක්‍රියාකාරී වෙළඳපොළවල් තුළ සමාන උපකරණ වලින් සැඳමිලත් මිල ප්‍රකාශිත මූල්‍ය උපකරණ හෝ අක්‍රීයකාරී වෙළඳපොළ තුළ සමාන උපකරණවලින් සැඳමිලත් හා වැදගත්වන නිරීක්ෂණය කළ හැකි සාධක මත පදනම් වූ ආකෘතින් භාවිතා කරමින් වටිනාකම අගය කරන මූල්‍ය උපකරණ.

තෙවන පෙළ වැදගත් නිරීක්ෂණය කල නොහැකි යෙදවුම් මත පදනම් වූ වටිනාකම අගය කිරීමේ ක්‍රමෝපායන් : මූල්‍ය උපකරණ අගය කිරීමේ ක්‍රමෝපායන් ගත් විට එය එකක් හෝ ඊට වඩා වැඩි වැදගත් නිරීක්ෂණය කල නොහැකි යෙදවුම් මත පදනම් වේ.

සාධාරණ අගයෙහි ධුරාවලි මට්ටම් මගින් සාධාරණ අගයන්ට වාර්තා කරන ලද මූල්‍ය උපකරණයන්හි විශ්ලේෂණයක් පහත වගුව මගින් පෙන්නුම් කරනු ලැබේ.

දෙසැම්බර් 31 දිනට	2013			
	පළමු පෙළ රු.	දෙවන පෙළ රු.	තෙවන පෙළ රු.	එකතුව රු.
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	698,759	-	-	698,759
	698,759	-	-	698,759



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

සාධාරණ අගය තීරණය කිරීම සහ සාධාරණ අගය ධුරාවලිය.


මූල්‍ය වාර්තාවන්හි සාධාරණ අගය මත වාර්තා නොවූ බැංකුවේ මූල්‍ය උපකරණයන්හි ධාරණ අගය හා සාධාරණ අගය පහතින් සඳහන් සංසන්දනය මගින් පෙන්වුම් කරනු ලැබේ. මෙම වගුව තුළ මූල්‍ය නොවන වත්කම් සහ මූල්‍ය නොවන වගකීම් අන්තර්ගත නොවේ.

	2013		2012	
	ධාරණ අගය	සාධාරණ අගය	ධාරණ අගය	සාධාරණ අගය
මූල්‍ය වත්කම්				
මුදල් සහ මුදල් සමාන දෑ	226,501,435	226,501,435	202,978,066	202,978,066
බැංකුව සමඟ ඇති ශේෂයන්	15,620,210,767	15,620,210,767	11,972,103,907	11,972,103,907
බැංකු වලට දුන් ණය සහ ලැබීම්	-	-	12,108,219	12,108,219
බැංකු වලට දුන් ණය සහ ලැබීම් අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්				
උකස්	18,784,211,582	18,784,211,582	23,743,351,832	23,743,351,832
සේවක ණය	1,036,230,031	1,036,230,031	940,873,099	940,873,099
කෙටිකාලීන	21,515,145,216	21,515,145,216	9,489,189,883	9,489,189,883
දිගු කාලීන	18,757,879,629	18,757,879,629	19,493,756,684	19,493,756,684
ණය හා අන්තිකාරම් මත ලැබිය යුතු පොළී	2,093,686,758	2,093,686,758	2,385,409,604	2,385,409,604
අනෙකුත් වත්කම්	469,883,749	469,883,749	575,355,126	575,355,126
	78,503,749,168	78,503,749,168	68,815,126,419	68,815,126,419
මූල්‍ය වගකීම්				
බැංකු වලට ගෙවිය යුතු	8,484,636,687	8,484,636,687	6,078,629,948	6,078,629,948
අනෙකුත් වගකීම්	2,744,047,313	2,744,047,313	3,002,800,227	3,002,800,227
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවී යුතු	62,628,060,626	62,628,060,626	54,669,870,235	54,669,870,235
	73,856,744,626	73,856,744,626	63,751,300,411	63,751,300,411

41. පරිණත විශ්ලේෂණය

41.1 2013.12.31 දිනට පරිණත විශ්ලේෂණය

වත්කම්	බැංකුව		
	මාස 12 ඇතුළත	මාස 12න් පසු	එකතුව
	රු	රු	රු
මුදල් සහ මුදල් සමාන දෑ	226,501,435	-	226,501,435
බැංකුව සමඟ ඇති ශේෂයන්	15,620,210,767	-	15,620,210,767
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	-	698,759	698,759
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	36,727,218,749	23,763,415,460	60,490,634,208
කීර්තනාමය හා අස්පෘෂ්‍ය වත්කම්	-	72,013,872	72,013,872
දේපළ හා උපකරණ	-	745,631,756	745,631,756
විලම්බිත බදු වත්කම්	-	183,619,028	183,619,028
අනෙකුත් වත්කම්	1,419,148,762	25,392,617	1,444,541,379
මුළු වත්කම්	53,993,079,713	24,790,771,492	78,783,851,205
වගකීම්			
බැංකු වලට ගෙවිය යුතු	2,966,535,765	5,518,100,922	8,484,636,687
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	39,575,847,899	23,052,212,728	62,628,060,626
විද්‍රාව පාටිතෝෂික	-	806,724,857	806,724,857



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

අනෙකුත් වගකීම්	2,195,610,745	548,436,567	2,744,047,313
මුළු වගකීම්	44,737,994,409	29,925,475,074	74,663,469,482
පරිණත පරතරය	9,255,085,304	(5,134,703,582)	4,120,381,722
සමුච්චිත පරතරය	9,255,085,304	4,120,381,722	-

41.2 2012.12.31 දිනට පරිණත විශ්ලේෂණය

වත්කම්	බැංකුව		
	මාස 12 ඇතුළත රු	මාස 12න් පසු රු	එකතුව රු
මුදල් සහ මුදල් සමාන දෑ	202,978,066	-	202,978,066
බැංකුව සමග ඇති ගේෂයන්	11,972,103,907	-	11,972,103,907
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	-	628,900	628,900
බැංකුවලින් ලැබිය යුතු හා ණය	12,108,219	-	12,108,219
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	37,562,467,287	17,172,414,398	54,734,881,685
කීර්තිනාමය හා අස්පෘෂ්‍ය වත්කම්	-	55,441,895	55,441,895
දේපළ හා උපකරණ	-	614,955,873	614,955,873
විලම්බිත බදු වත්කම්	-	94,639,347	94,639,347
අනෙකුත් වත්කම්	1,148,600,656	7,653,939	1,156,254,595
මුළු වත්කම් වගකීම්	50,898,258,135	17,945,734,352	68,843,992,487
බැංකු වලට ගෙවිය යුතු	1,653,270,018	4,425,359,930	6,078,629,948
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	32,537,787,040	22,132,083,195	54,669,870,235
විශ්‍රාම පාරිභෝගික	-	697,674,934	697,674,934
අනෙකුත් වගකීම්	2,632,098,776	370,701,451	3,002,800,227
මුළු වගකීම්	36,823,155,834	27,625,819,510	64,448,975,344
පරිණත පරතරය	14,075,102,301	(9,680,085,158)	4,395,017,142
සමුච්චිත පරතරය	14,075,102,301	4,395,017,142	-

42. අවදානම් කළමනාකරණය


42.1 හැඳින්වීම

බැංකු කටයුතු සඳහා අවදානම ආවේණික වුවද අවදානම් සීමා සහ අනෙකුත් පාලන විධිවිධානයන්ට යටත්ව සිදුකරන හඳුනා ගැනීමේ ක්‍රියාවලිය, මිනුම්කරණය හා නිරීක්ෂණය මගින් අවදානම කළමනාකරණය කළ හැකිය. අවදානම කළමනාකරණය ක්‍රියාවලිය බැංකුවේ අඛණ්ඩ ලාභදායීත්වයට තීරණාත්මක බලපෑමක් ඇතිකරන අතර, බැංකුවේ සේවය කරන සෑම සේවක සේවිකාවක්ම ඔහු හෝ ඇය මත පැවරී ඇති වගකීම හේතුවෙන් ගෙන තීරාවරණය වන අවදානම සඳහා පුද්ගලික වශයෙන් වගකිව යුතු වේ. බැංකුවට වඩාත් තීරාවරණය වනුයේ,

- ණය අවදානම
- ද්‍රවශීල අවදානම
- වෙළඳපල අවදානම
- මෙහෙයුම් අවදානම

අවදානම් කළමනාකරණ රාමුව

අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අවදානම් කළමනාකරණ රාමුව පිහිටු වීම හා යහපාලනය පිලිබඳ සමස්ථ වගකීම දරයි. අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්ති, සංවර්ධනය සහ නිරීක්ෂණය කිරීමේ වගකීම මාණ්ඩලික අවදානම් කළමනාකරණ කමිටුව වෙත අධිකාරි බලය පවරා දී තිබේ. මෙම කමිටුව විධායක සහ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සමන්විත වේ. කමිටුවේ රැස්වීම් නිරන්තරයෙන් පැවැත්වෙන අතර අධ්‍යක්ෂ මණ්ඩලය අතර එහි ක්‍රියාකාරකම් සුදුසු පරිදි යාවත්කාලීන කරනු ලබයි.



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

බැංකුවේ අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තින් සුදුසු අවදානම් සීමා සහ පාලනයන් පිහිටුවීමට සහ අවදානම අධීක්ෂණය කිරීමට සහ සීමාවන් වලට අනුගත වී තිබේ ද, පිළිබඳ සලකා බැලීමට බැංකුව විසින් මුහුණ දෙන අවදානම් විශ්ලේෂණය කිරීමෙන් පසුව පිහිටුවා තිබේ. අවදානම් කළමනාකරණ ප්‍රතිපත්තින් සහ ක්‍රමවේදයන් වෙළඳපල තත්වයන් ලබාදෙන නිෂ්පාදන සහ සේවාවන්වල වෙනස්කම් තීරණය වන පරිදි කාලීනව සමාලෝචනය කරනු ලැබේ.

ALCO කමිටුව වත්කම් හා වගකීම් කළමනාකරණ කමිටුව

සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පාලනය වේ. එය මූල්‍ය දෙපාර්තමේන්තුව, ණය දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන අවදානම් නිලධාරියා නියෝජනය කරයි. කමිටුව විධිමත්ව බැංකුවේ සමස්ත උවදුරු මට්ටම නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට අමතරව නියාමන අවශ්‍යතා පිළිබඳ සැලකිල්ලක් දක්වයි.

අවදානම් ගැනීම සහ වාර්තාකරණය

බැංකුව ස්වකීය අවධානම ගැනීම සඳහා යොදා ගනු ලබන්නේ අවධානම් වර්ගය මත පදනම් වූ සුදුසු ක්‍රම ශිල්පයන් සහ බැංකු ක්ෂේත්‍රයේ පවතින ප්‍රශස්ත පරිචයන්ය. තවද ආතති පරීක්ෂණ උපයෝගී කර ගනිමින් ප්‍රධාන අවදානම් වර්ගයන්හි සීමාන්තික සිද්ධීන් වල බලපෑම් හඳුනා ගැනීම සහ එම ප්‍රතිඵල කාලාවර්තව මාණ්ඩලීය අවදානම් කළමනාකරණ කමිටුව වෙත වාර්තා කරනු ලැබේ. මෙම සීමාවන් බැංකුවේ ව්‍යාපාරික උපායමාර්ග වෙළඳපොළ පරිසරය සහ බැංකුව භාර ගැනීමට අපේක්ෂිත අවදානම් මට්ටම තීරණය කරයි (අවදානම් රූචිය)

අවදානම් ලිහිල් කිරීම

සමස්ත අවදානම් කළමනාකරණයේ කොටසක් ලෙස බැංකුව අවදානම් ලිහිල් කිරීමට විවිධ වර්ගයේ සුරැකුම් ලබාගනී. පිළිගත හැකි සුරැකුම්වල ස්වරූපය, අවශ්‍ය සුරැකුම් මට්ටම් බැංකුවේ ණය ප්‍රතිපත්තින්හි පැහැදිලිව නිර්වචනය කර ඇති අතර ඕනෑම විවලනයක් සඳහා විශේෂ අනුමැතියක් ගත යුතුය.

4.2.2 ණය අවදානම


ණය ගැණුම්කරුවන්ගේ හෝ ප්‍රතිපාර්ශවකරුවන්ගේ ගිවිසුම්කාර බැඳීම ඉටුකිරීමට අසමත් වීමෙන් බැංකුවට මූල්‍ය අලාභයක් වීමේ අවදානම ණය අවදානමයි. මූලික වශයෙන් ගැණුම්කරුවන් හෝ වෙනත් බැංකු වෙත දුන් ණය හා අත්තිකාරම් සහ ණය සුරැකුම්හි ආයෝජනයන් තුළින් මෙම අවදානම පැහැනගියි. සෘජු මූල්‍ය නිරාවරණයෙන් ඇතිවන ණය අවදානමට අමතරව, ණයවර ලිපි සඳහා ඇපවීම් මත බැංකුව කරන වගකීමටද නිරාවරණය වේ. එහිදී සමාන ණය අවදානමක් හටගනී.

අවදානම් කළමනාකරණය වාර්තා කිරීමේ අරමුණින්, ණය අවදානම් නිරාවරණයේ සියළුම අංශ ඒකාබද්ධ කර සැලකිල්ලට ගනී.

4.2.2.1 අපහායන තක්සේරුව

අපහායන තක්සේරුව සිදුකරනු ලබන ක්‍රමවේදය ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සටහන් අංක 3.5 යටතේ විස්තර කර තිබේ. සියළුම මූල්‍ය වත්කම් බැංකු මූල්‍ය ප්‍රකාශයේ දක්වා ඇති අතර ණය අවදානමට නිරාවරණය වන ප්‍රමාණය ඒවායේ ධාරණ අගයේ අනුපිළිවලට සමාන වේ.

	2013 රු	2012 රු
කෘෂිකාර්මික	20,208,859,426	20,927,906,366
කර්මාන්ත	8,259,116,797	5,779,965,510
වෙළඳ සහ ව්‍යාපාරික	8,323,810,990	7,818,665,860
ප්‍රවාහන සේවා	223,416,653	243,671,453
නිවාස	10,321,047,798	9,154,822,442
පරිභෝජනය	8,847,432,719	6,144,242,403
තැන්පතු වලට එදිරි වූ ණය	2,756,763,696	2,533,621,981



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

කල්බදු	15,090,581	24,904,522
සේවක	1,137,927,798	1,039,370,959
ණය සහ අත්තිකාරම් මත ලැබිය යුතු පොළී	2,093,686,758	2,385,409,604
	62,187,153,216	56,052,581,101

42.2.2 සුරැකුම් ලෙස සහ අනෙකුත් ණය ප්‍රසාරණය

ප්‍රතිපාර්ශවයන්ගේ ණය අවදානමේ තක්සේරුව මත අවශ්‍ය වන සුරැකුම් වල අගය සහ වර්ගය තීරණය වේ. සෑම වර්ගයකම සුරැකුම්වල පිළිගැනීම හා තක්සේරුව ආවරණය පරිදි උපදේශයක් සකස් කර තිබේ. ලබාගනු ලබන ප්‍රධාන සුරැකුම් වර්ග පහත දැක්වේ.

- වෙළෙඳ ණය දීම, නියවල දේපල මත භාරයන්, තොග සහ වෙළෙඳ ලැබීම් සඳහා
- වෙළෙඳ ණය දීම, තේවාසික දේපල මත උකස් කිරීම සඳහා බැංකුව විසින් ඇප සහතික

බැංකුව විසින් මවි සමාගම් වලින් , ඔවුන්ගේ පරිපාලනයන් සඳහා ලබාදෙන ණය වෙනුවෙන්ද ඇප සහතික ලබාගනී.

කළමනාකරණය විසින් සුරැකුම් වෙළෙඳපොල වටිනාකම සහ එකී ගිවිසුම අනුව අතිරේක සුරැකුම් ලබා ගැනීමේ අවශ්‍යතාවය අධීක්ෂණය කරනු ලැබේ. බැංකුවේ ප්‍රතිපත්තිය වන්නේ නැවත අත්පත් කරගත් දේපල ක්‍රමවත්ව විකිණීමයි. ගෙවිය යුතු අගයන් අඩුකර ගැනීමට හෝ ගෙවීමට අදාළ මුදල් යොදා ගනී. සාමාන්‍යයෙන් බැංකුව නැවත හිමිකර ගත් දේපල ව්‍යාපාරික කටයුතු සඳහා යොදා නොගනී.

කල්පසුදු අගයන් තීරවනය


ඔවුන්ගේ ගිවිසුමට අනුව නියමිත දිනයේදී අයකරගත නොහැකි වූ දින 90 ක් හෝ ඊට වඩා වැඩි දින ගණනකට වඩා වැඩිවිය යුතු අගයන් බැංකුව විසින් කල්පසුදු අගයන් ලෙස සලකනු ලැබේ.

42.2.3 මූල්‍ය වත්කම් වල පත්තිය අනුව ණය වල ගුණත්වය

	අපනයනය නොවූත් හිඟ නොවූත්	තනිව ගත්කල අපනයනය නොවූ	තනිව ගත්කල අපනයනය වූ	එකතුව
	රු	රු	රු	රු
මුදල් සහ මුදල් සමාන දෑ	226,501,435	-	-	226,501,435
බැංකුව සමඟ ඇති ශේෂයන්	15,620,210,767	-	-	15,620,210,767
විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	698,759	-	-	698,759
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම් - අපනයනය නොවූ	52,413,802,840	9,773,350,376	-	62,187,153,216
අනෙකුත් වත්කම්	469,883,749	-	-	1,444,541,379
එකතුව	68,731,097,550	9,773,350,376	-	79,479,105,557

42.2.4 මූල්‍ය වත්කම්වල වර්ගීකරණය අනුව නොගෙවූ (දින 90 සහ ඊට ඉහළ) එහෙත් අපනයනය නොවූ වැඩිවීම් වල වයස් විශ්ලේෂණය

	දින 90-180	දින 180-365	දින 365-546	එකතුව
	රු	රු	රු	රු
අනෙකුත් ගනුදෙනුකරුවන්ගෙන් ණය සහ ලැබියයුතු	4,381,653,087	4,149,388,578	1,242,308,711	9,773,350,376
එකතුව	4,381,653,087	4,149,388,578	1,242,308,711	9,773,350,376



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

42.2.5 ඒකාග්‍රතා අවදානම විශ්ලේෂණය කිරීම

ඒකාග්‍රතා අවධානම : අනෙකුත් සුරැකුම් සහ වෙනත් ණය වැඩි දියුණු කිරීම් නොමැතිව ණය අවදානමට උපරිම නිරාවරණය.

ඒකාග්‍රතා අවදානම ණයගැනුම්කරුවන්, කේන්ද්‍රය, නිෂ්පාදනය ආදිය මගින් කළමනාකරණය හා අධීක්ෂණය කරනු ලැබේ. මූල්‍ය තත්ව වාර්තාවේ අංගයක් ලෙස පෙන්නුම් කරයි. ප්‍රතිපාර්ශවකරුවන්ගේ භූගෝලීය හා කේන්ද්‍රීයද ඇතුළුව ණය අවදානමට උපරිම නිරාවරණය වේ.

42.2.6 බැඳීම් හා අසම්භාව්‍ය වගකීම්

බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතාවයන් සඳහා විවිධ බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම් වලට එළඹ තිබේ. කෙසේ වෙතත් මෙම බැඳීම් මූල්‍ය තත්ව වාර්තාවේ හඳුනාගනු නොලැබුවත් මේවාට ණය අවදානමක් ඇතුළත් වන නිසා බැංකුවේ සමස්ත අවදානමේ කොටසක් ලෙස සලකනු ලැබේ.

බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම් බැංකුවේ උපරිම ණය අවදානම නිරාවරණය පහත වගුවෙන් දැක්වේ. මූල්‍ය ඇප සහතිකයකට අදාළව උපරිම ණය නිරාවරණය වන්නේ එම බැඳීම් වල සම්පූර්ණ අගයට වේ. එම අවස්ථාවන් දෙකෙහිම උපරිම ණය නිරාවරණය මූල්‍ය තත්ව ප්‍රකාශයේ වගකීම් ලෙස හඳුනාගනු ලැබූ අගයට සැලකිය යුතු ඉහළ අගයක් ගනී.

බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්	රු.
අසම්භාව්‍ය වගකීම්	
බැංකු ඇපකර	59,171,150
රැස්කිරීමට යැවූ බිල්පත්	87,447,801
මුළු බැඳීම් හා අසම්භාව්‍ය වගකීම්	146,618,951

42.3 ද්‍රවශීලතා අවදානම හා මූල්‍ය කළමනාකරණය

බැංකුවට එහි මූල්‍ය බැඳීම් ඉටුකිරීමට ප්‍රමාණවත් මුදල් හෝ වෙනත් මූල්‍ය වත්කම් නොමැති විමෙන් ඇතිවන අවදානම ද්‍රවශීලතා අවදානමයි. මේ නිසා සාමාන්‍ය හා ආතති අවස්ථාවන්හි දී බැංකුවේ මූල්‍ය බැඳීම් ඉටුකිරීමට බාධා ඇතිවේ. මෙම අවදානම සීමාකිරීමට බැංකුවේ මූලික තැන්පතු පදනමට අමතරව කළමනාකරණය විසින් විවිධාංගීකරණය වූ මූල්‍ය මාර්ග පිළියෙළ කිරීම, ද්‍රවශීලතාවය සමග අඛණ්ඩව වත්කම් කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති සම්මත කිරීම , දිනපතා අනාගත මූල්‍ය ප්‍රවාහ ද්‍රවශීලතා නිරීක්ෂණය කිරීම සිදු කරයි.

බැංකුව ද්‍රවශීලතා අවදානම කළමනාකරණය කිරීම සඳහා අභ්‍යන්තර පාලන ක්‍රියාවලීන් සහ හදිසි සැලසුම් ක්‍රියාවලියක් ගොඩනගා ඇත. අතිරේක මූල්‍යකරණ අවස්ථාවන්හි දී යොදාගත හැකි ඉහළ මට්ටමේ සුරැකුම් සහ අපේක්ෂිත මුදල් ප්‍රවාහයේ තක්සේරු අගයන් මෙයට ඇතුළත් වේ.

දෛනික අවශ්‍යතාවයන් සඳහා අවම 20%ක ද්‍රවශීල වත්කම් අනුපාතයක් පවත්වාගෙන යාම වැදගත්ය. මුදල්, කෙටිකාලීන බැංකු තැන්පතු, ඝෂණීකව අලෙවි කළ හැකි ද්‍රවශීල ණය සුරැකුම්පත් වලින් ද්‍රවශීල වත්කම් සමන්විතවේ. 2012 දෙසැම්බර් මාසය තුළ ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය පහත දැක්වේ.

42.3.1 ව්‍යවස්ථාපිත ද්‍රවශීලතා වත්කම් අනුපාතය

2013 දෙසැම්බර් මාසය සඳහා	25.51%
--------------------------	--------

42.3.2 බැංකුවලට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය හා ලැබීම් අනුපාතය

බැංකුවට එහි මෙහෙයුම් ණය මෙහෙයුම් මූලාශ්‍රයක් ලෙස බැංකු සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය වල වැදගත්කම පිළිබඳව අවබෝධයෙන් සිටී. මෙය බැංකු වලට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ණය ලැබීම් වල ප්‍රතිගහයක් ලෙස පහත දක්වා ඇති අනුපාතය භාවිතයෙන් අධීක්ෂණය කරනු ලැබේ.

මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

බැංකු වලට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය හා ලැබීම් අනුපාතය.

2013 දෙසැම්බර් මාසය සඳහා	95.92%
--------------------------	--------

42.3.3 ඉතිරිව පවතින ගිවිසුම්ගත පරිණතයන් අනුව මූල්‍ය වත්කම් හා වගකීම්

බැංකුවේ 2012 දෙසැම්බර් 31 දිනට වටිටම් නොකල මූල්‍ය වත්කම් හා වගකීම් වල මුදල් ප්‍රවාහයන්ගේ පරිණත සැකැස්ම පහත සාරාංශ කර ඇත. කෙසේ වෙතත් බොහෝ ගනුදෙනුකරුවන් පෙර දිනයක එය නැවත ගෙවීමට අවශ්‍ය වන විට එය නැවත ගෙවීමට ඉල්ලීමක් සිදු කරනු නොලැබේ යැයි බැංකුව බලාපොරොත්තු වන අතර තැන්පතු රඳවාගැනීමේ ඉතිහාසය පෙන්නුම් කරන අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් වගුව තුළින් පෙන්නුම් නොකරයි.


වටිටම් නොකළ මුදල් ප්‍රවාහයන්ගෙන් සමන්විත මූල්‍ය වත්කම් හා මූල්‍ය වගකීම් වල ගිවිසුම්ගත පරිණතයන්.

වත්කම්	මාස 03ක් දක්වා	මාස 03 - 12	අවුරුදු 1-3 අතර			එකතුව
	රු.	අංශුලත	රු.	රු.	රු.	
මුදල් සහ මුදල් සමාන දෑ	226,501,435	-	-	-	-	226,501,435
බැංකුව සමග ඇති ශේෂයන් විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම්	10,918,990,363	4,701,220,405	-	-	-	15,620,210,767
අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදුන් ණය සහ ලැබීම්	-	-	-	-	698,759	698,759
අනෙකුත් වත්කම්	15,211,349,211	21,515,869,538	12,694,777,099	6,644,513,063	4,424,125,297	60,490,634,208
අනෙකුත් වත්කම්	329,083,419	1,090,065,343	17,655,810	2,901,303	4,835,505	1,444,541,379
මුළු වත්කම්	26,685,924,427	27,307,155,286	12,712,432,909	6,647,414,366	4,429,659,561	77,782,586,548
වගකීම්						
බැංකු වලට ගෙවිය යුතු අනෙකුත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු විග්‍රාම පාරිභෝගික අනෙකුත් වගකීම්	526,838,382	2,439,697,383	3,638,650,255	1,879,450,667	-	8,484,636,687
අනෙකුත් වගකීම්	18,981,797,379	20,594,050,519	5,528,189,022	5,998,708,450	11,525,315,257	62,628,060,626
විග්‍රාම පාරිභෝගික අනෙකුත් වගකීම්	-	-	-	-	806,724,857	806,724,857
අනෙකුත් වගකීම්	1,847,708,223	347,902,523	39,741,115	116,907,065	391,788,388	2,744,047,313
මුළු වගකීම්	21,356,343,984	23,381,650,425	9,206,580,391	7,995,066,182	12,723,828,501	74,663,469,483
මුළු වත්කම් (වගකීම්)	5,329,580,444	3,925,504,860	3,505,852,518	(1,347,651,816)	(8,294,168,941)	3,119,117,065

42.3.4 බැඳීම් සහ අසම්භාව්‍ය ගිවිසුම්ගත කල්පිරීම

පහත වගුවෙන් දැක්වෙන්නේ බැංකුවේ අසම්භාව්‍ය වගකීම් හා බැඳීම්වල ගිවිසුම් ගත පරිණතයන්ගේ කල්පිරීම් වීමය. සෑම ඉවත්කර නොගන්නා ලද අසම්භාව්‍යත් ඒවා ඉවත් කළ හැකි කල්පිත පැමිණෙන දිනයක කාල සීමාවක් තුළ ඇතුළත් කරනු ලැබේ. හිකුත්කරන ලද මූල්‍ය ඇප කොන්ත්‍රාත් සඳහා එම ඇප කොන්ත්‍රාත්තුවේ ඉහළම වටිනාකම ඇප කොන්ත්‍රාත්තුව කැඳවිය හැකි මුල්ම වර්ෂය සඳහා වෙන්කරනු ලැබේ.

අසම්භාව්‍ය වගකීම්	ඉල්ලුම මත	මාස 3ට අඩු	මාස 03-12	අවුරුදු 1-5	අවුරුදු 5ට	එකතුව
	රු.	රු.	අංශුලත	අතර	වැඩි	
බැංකුව ඇපකර	24,706,000	1,532,004	28,733,146	4,200,000	-	59,171,150
යැවූ බිල්පත්	87,447,801	-	-	-	-	87,447,801
මුළු බැඳීම් සහ අසම්භාව්‍ය වගකීම්	112,153,801	1,532,004	28,733,146	4,200,000	-	146,618,951



මූල්‍ය ප්‍රකාශන සඳහා සටහන්

2013 දෙසැම්බර් 31න් අවසන් වර්ෂය සඳහා

42.4 පොළී අනුපාත අවදානම

විවලය පොළී අනුපාතය යටතේ කරන ලද නියම ගැනීම හැර අනෙකුත් මූල්‍ය වත්කම් හා වගකීම් සඳහා බැංකුවට පොළී අනුපාතයේ සංවේදිතාවයක් නොමැත.

වෙළඳපොළ අනුපාතය 1% කින් වෙනස්වූයේ නම්, ආදායම් ප්‍රකාශයේ ඇතිවන වෙනස්කම් පහත වගුවෙන් පැහැදිලි කරනු ලැබේ.

පොළී අනුපාතය වෙනස් වීම	ලාභය මත බලපෑම රු. මිලියන	ස්කන්ධය මත බලපෑම රු. මිලියන
+ 1 %	(0.67)	(0.67)
- 1 %	0.67	0.67

42.5 විනිමය අවදානම

බැංකුව විදේශීය විනිමය ගනුදෙනු සිදු නොකරයි. එම නිසා කිසිදු විනිමය අවදානමක් නොමැත.

42.6 ස්කන්ධ මිල

වෙළඳපොළ අගය 10% කින් ඉහළ යාමක් සිදුවන විට විකිණීම සඳහා පවතින මූල්‍ය වත්කම් ලෙස වර්ග කර ඇති බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ස්කන්ධ බැඳීමිති ලාභය හා ස්කන්ධය රු.73,725"- කින් ඉහළ යයි.

ශාඛා ජාලය

1 දතුරු මැද පළාත

- | | |
|-------------------|------------------------------|
| අනුරාධපුර නගරය | තඹුන්තේගම |
| අනුරාධපුර නව නගරය | තඹුන්තේගම ආර්ථික මධ්‍යස්ථානය |
| අරලගන්විල | තිරප්පනේ |
| බකමුණ | ත්‍රිකුණාමලය |
| චුන්නාක්කම් | වව්නියාව |
| ගල්ගමුව | බෝගස්වැව |
| ගලෙන්බිඳුනු වැව | කනටගස්දිගිලිය |
| ගල්නෑව | කනගරායකුලම් |
| ගෝනපතිරාව | කන්කල් |
| හිඟුරක්ගොඩ | කැකිරාව |
| යාපනය | කිලිනොච්චි |
| කඳුරුවෙල | මනම්පිටිය |
| මුත්තුර් | මන්නාරම |
| පුලස්තිගම | මැදවව්විය |
| රඹෑව | මැදිරිගිරිය |
| සෙවනපිටිය | මිහින්තලේ |
| සිරිපුර | පොළොන්නරුව |
| නලාව | |

2 වයඹ පළාත


- | | |
|---------------------|--------------|
| අලව්ව | මාමිපුර් |
| අඹන්පොළ | මාවතගම |
| ආනමඩුව | මැල්සිරිපුර |
| බෝවත්ත | මුන්දලම |
| හලාවත | නාරම්මල |
| දුම්මලසූරිය | නාන්තන්ඩිය |
| ගල්ගමුව | නවගන්තේගම |
| ගිරිඋල්ල | හිකවැරටිය |
| පළාත් කාර්යාල ශාඛාව | පාලකුඩා |
| ඉබ්බාගමුව | පඬුවස්නුවර |
| කිරිමැටියාන | පන්නල |
| කුලියාපිටිය | පොල්පිහිගම |
| කුරුණෑගල | පොතුහාර |
| මහවැව | පුත්තලම |
| මහව | රිදිගම |
| | ශාන්ත ආනාපුර |

3 ද්‍රාව පළාත

- | | | |
|----------------|-----------------|--------------|
| අක්කරෙයිපත්තුව | හල්දම්මුල්ල | හින්දවුර් |
| අම්පාර | හපුතලේ | පස්සර |
| බඩල්කුඹුර | කලවන්විකුඩි | පොතුච්චේ |
| බදුල්ල | කල්මනේ | රිදිමාලියද්ද |
| බණ්ඩාරවෙල | කන්දකැටිය | සමන්තුරෙයි |
| මඩකලපුව | කාන්තන්කුඩි | සෙවනගල |
| බිබිල | කොක්කඩිවෙව්ලෙයි | සියඹලාන්ඩුව |
| බෝගහකුඹුර | ලණුගල | නණමල්විල |
| බුත්තල | මඩුල්ල | උහන |
| වෙන්කල්අඩි | මහඔය | උච්ච පරණාගම |
| දමන | මහියංගනය | වැලව්වේනෙයි |
| දෙහිඅත්තකණ්ඩිය | මාලිගානැන්න | වැලමඩ |
| දියතලාව | මැදගම | වැල්ලවාය |
| පිරාවුර් | මීගහකිවුල | |
| | මොණාරාගල | |

4 මධ්‍යම පළාත

- | | | |
|------------------------------|----------------|--------------|
| ආගරපතන | කොටගල | පුජාපිටිය |
| දඹුල්ල | ලග්ගල | පුඩලුමය |
| දන්තුරේ | මැණික්හින්න | රත්නොට |
| දවුලගල | මාරස්සන | රිකිල්ලගස්කඩ |
| ගල්වෙල | මාතලේ | තෙල්දෙණිය |
| ගම්පොළ | මොරයාය | උඩවලව |
| ගිහිගන්තේන | නාවල | උඩුදුම්බර |
| හඟුරන්කෙන | නාවලපිටිය | වත්තේගම |
| හතරලියද්ද | හිල්දණ්ඩාහින්න | විල්ගමුව |
| හෑදෙණිය | නුවරඑළිය | |
| මහනුවර | පේරාදෙණිය | |
| කටුගස්තොට | | |
| අලෙවිකරන තොරතුරු මධ්‍යස්ථානය | | |



5 ඔස්සාහිර පළාත

- | | |
|-----------------------|-------------|
| අගලවත්ත | මතුගම |
| අවිස්සාවෙල්ල | මාවරමණ්ඩිය |
| බදුරලිය | මීගහනැන්න |
| බේරුවෙල | මිල්ලනිය |
| බුලත්සිංහල | මිනුවන්ගොඩ |
| දිවුලපිටිය | මිරිගම |
| දොඩංගොඩ | මිරිස්වත්ත |
| ගම්පහ | මොරගහනේන |
| ගෝනපල | මොරොන්තුවුව |
| ප්‍රධාන ශාඛා කාර්යාලය | මීගමුව |
| හෝමාගම | නට්ටමුව |
| හොරණ | පානදුර |
| ඉංගිරිය | පිලියන්දල |
| ජාආල | රාගම |
| කළුතර | වාද්දුව |
| කිරිඳිවැල | වලගෙදර |
| කොළොන්නාව | වරකාගොඩ |

6 සබරගමුව පළාත

- | | |
|----------------|----------------|
| අරණායක | කොටියාකුඹුර |
| බලන්ගොඩ | කුරුවිට |
| බුලත්කොනුපිටිය | මාවනැල්ල |
| දෙහිඹවිට | නෙළුමදෙණිය |
| දැරණියගල | හිව්හිගල |
| දේවාලේගම | පැල්මඩුල්ල |
| ඇහැලියගොඩ | පිටගල්දෙණිය |
| ඇඹිලිපිටිය | පොතුපිටිය |
| පිටත්ත | පුලගුපිටිය |
| ගොඩකවෙල | රක්වාන |
| හෙමිමානගම | රමුක්කන |
| කහවත්ත | රත්නපුර |
| කලවාන | රුවන්වැල්ල |
| කැගල්ල | ශ්‍රී පලාබද්දල |
| කිරිආල්ල | වරකාපොල |
| කිතුල්ල | වැලිගෙපොල |
| කොලොන්න | යටියන්තොට |

7 දකුණු පළාත

- | | | |
|----------------|-------------|----------------|
| අගුණකොළපැලැස්ස | හම්බන්තොට | රත්න |
| අහංගම | හික්කඩුව | සූරියවැව |
| අක්මින | ඉමදුව | නංගල්ල |
| අකුරැස්ස | කැකනදුර | හිස්සමනාරාමය |
| අම්බලන්තොට | කළුවැල්ල | හිහගොඩ |
| බද්දේගම | කඹුරුගමුව | උඩුගම |
| බලපිටිය | කුඹුරුපිටිය | උරුගස්මංනන්දිය |
| බරවකුඹුක | කරන්දෙණිය | උරුබොක්ක |
| බටපොල | කරාපිටිය | වලස්මුල්ල |
| බෙලිඅත්ත | කටුවන | වරාපිටිය |
| නගර ශාඛාව | කිරින්ද | වීරකැටිය |
| දෙයියන්දර | ලණුගමවෙහෙර | වැලිගම |
| දෙහියාය | මාවරල | යක්කලමුල්ල |
| දෙවිනුවර | මිද්දෙණිය | |
| දික්වැල්ල | මිරිස්ස | |
| ඇල්පිටිය | මොරවක | |
| ගාල්ල | නෙළුව | |
| ගන්දර | පඹුරන | |
| ගෝනගල්පුර | පිටබද්දර | |
| හක්මන | පිටිගල | |

ආයතනික තොරතුරු

බැංකුවේ ලියාපදිංචි නාමය

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

හිතීමය තත්වය

බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස 2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ ස්ථාපිත කරන ලදී.

අධ්‍යක්ෂ මණ්ඩලය

කේෂලා ජයවර්ධන මිය (සභාපතිනි)
සරත් ද අල්විස් මිය (විධායක අධ්‍යක්ෂ)
ඒ. ඩී. චන්. පෙරේරා මිය (ස්වාධීන විධායක අධ්‍යක්ෂ)
ටී. ඒ. ආරියපාල මිය (ස්වාධීන විධායක අධ්‍යක්ෂ)
සී. කේ. නානායකකාර මිය (ස්වාධීන විධායක අධ්‍යක්ෂ)
රසේල් ද මෙල් මිය (ස්වාධීන විධායක අධ්‍යක්ෂ)
ආචාර්ය ඩී. එම්. එස්. බටගොඩ මිය (ස්වාධීන විධායක අධ්‍යක්ෂ)
ජේ. එම්. එස්. ඩී. රත්නායක මිය (ස්වාධීන විධායක අධ්‍යක්ෂ)

සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක

ආර්. සිරිවර්ධන මිය

ප්‍රධාන කාර්යාලය

933, නුවර පාර,
වෙදමුල්ල,
කැලණිය.
දුරකථන: 011 2035454/ 011 2035455-9
ෆැක්ස් : 011 2035467
විද්‍යුත් තැපෑල : Info@rdb.lk
වෙබ් අඩවිය : www.rdb.lk
වැටී ලියාපදිංචි අංකය : 409272339-7000

විගණකවරු

විගණකාධිපති,
විගණකාධිපති දෙපාර්තමේන්තුව,
306/72, පොල්දූව පාර,
බත්තරමුල්ල
ශ්‍රී ලංකාව.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්

කසුනි පින්නවල මිය. (ප්‍රධාන හිතී නිලධාරී)

ප්‍රාදේශීය කාර්යාල

උතුරුමැද පළාත් කාර්යාලය,
65 ඩී, 4 වන මාවත, අභය පෙදෙස,
අනුරාධපුර.

සබරගමුව පළාත් කාර්යාලය
නො:28, බණ්ඩාරනායක මාවත,
රත්නපුර.

මධ්‍යම පළාත් කාර්යාලය
නො:15, ධර්මාශෝක මාවත,
මහනුවර.

වයඹ පළාත් කාර්යාලය
නො:155, මීගමුව පාර,
කුරුණෑගල.

උගව පළාත් කාර්යාලය
නො:26, බැංකු පාර, බදුල්ල.

දකුණු පළාත් කාර්යාලය
නො:382 ඒ, අනගාරික ධර්මපාල මාවත,
පඹුරණ, මාතර.

බස්නාහිර පළාත් කාර්යාලය
නො:36, නුවර පාර, මිරිස්වත්ත
ගම්පහ.



සැලසුම් කිරීම හා සංකල්පය RDB අභ්‍යන්තර කණ්ඩායම

නො-993, නුවර පාර, වෙදමුල්ල, කැලණිය
දුරකථන - 011 2035454/ 011 2035455-9
ෆැක්ස් - 011 2906883
www.rdb.lk